

## වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කාර්ය පටිපාටික රීති සංග්‍රහය

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙත 1987 අංක 42 දරණ  
පළාත් සහා පනතේ 32 වගන්තිය යටතේ පැවරී ඇති  
බලතල අනුව වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කාර්ය  
පටිපාටික රීති පනවනු ලැබේ.

බලාත්මක දිනය : 2024 මැයි මස තිස් වන දින

## පටුන

	මාත්‍යකාව	පිටු අංක
I	ස්ථාපනය කිරීම	5
II	අභිනියෝගනය කර ඇති බලය ක්‍රියාත්මක කිරීම	6
III	පත්කිරීම	7-8
IV	සේවා ව්‍යවස්ථා සහ බදාවා ගැනීමේ පටිපාටි අනුමත කිරීම	9
V	පළාත් සහා රාජ්‍ය සේවයට බදාවා ගැනීමට තුෂුදුසු තැනැත්තන්	10
VI	පත්කිරීම් කෙරෙහි බලපාන නියමයන් හා කොන්දේසි	11-12
VII	බදාවා ගැනීම්වල දී අනුගමනය කළයුතු කාර්ය පටිපාටිය හා පත්කිරීම	13-19
VIII	පරිවාස කාලය හා පත්වීම සෑරීර කිරීම	20-22
IX	තනතුරක වැඩබැලීම සඳහා හෝ රාජකාරී ඉටුකිරීම සඳහා කරනු ලබන පත්කිරීම	23
X	කාර්යක්ෂමතා කඩුම	24-25
XI	පේන්ඡේතාව	26-27
XII	පළාත් සහා රාජ්‍ය සේවයේ වෙනත් තනතුරකට පත්කිරීම සඳහා මුදා හැරීම	28-31
XIII	රාජ්‍ය සේවයන් හෝ පළාත් සහා රාජ්‍ය සේවයන් විශාමලත් තැනැත්තෙකු නැවත පළාත් සහා රාජ්‍ය සේවයනි යෙදුවීම හෝ පත්කිරීම	32-33
XIV	පත්වීම අවසන් කිරීම හා රජයේ සේවයන් ඉල්ලා අස්වීම	34
XV	තනතුර අතහැර යාම	35-36
XVI	විශාම ගැන්වීම	37
XVII	උසස් කිරීම්වලදී අනුගමනය කළයුතු පටිපාටිය	38
XVIII	ස්ථාන මාරුකිරීම	39-47
XIX	වාර්ෂික ස්ථානමාරු හැර අනෙකුත් ස්ථානමාරු සහ උසස් කිරීම සම්බන්ධයෙන් වන තීරණ වලට එරෙහි අභියාචනා සම්බන්ධ ක්‍රියාපටිපාටිය	48
XX	පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන් සම්බන්ධයෙන් ලේඛන හා වාර්තා සකස් කිරීම	49
XXI	සන්නිවේදන මාරු	50
XXII	අර්ථ නිරුපන	50-54
XXIII	පරිභේද ලේඛනය	55-104

# I වැනි පරිවිෂේෂය

## ස්ථාපනය කිරීම

### ආණ්ඩුකාරවර දූරය

- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකාරම ව්‍යවස්ථාවේ XVII (අ) පරිවිෂේෂයේ 154 අ(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුකාරධුරය ස්ථාපිත කර ඇත.

### පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව

- ආණ්ඩුකාරම ව්‍යවස්ථාවේ XVII (අ) පරිවිෂේෂයේ 154 (අ) සිට 154 (ඇ) දක්වා වූ ව්‍යවස්ථාවන් සමග කියවෙන 1987 අංක 42 දරණ පළාත් සහා පනතේ 33 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව ස්ථාපිත කර ඇත්තේය.

### බලතල

- 1987 අංක 42 දරණ පළාත් සහා පනතේ 32(1) වගන්තිය අනුව වෙනත් නීතියක විධිවිධානවලට යටත්ව වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ නීලධරයන් පත්කිරීමේ, මාරු කිරීමේ, සේවයෙන් පහ කිරීමේ සහ මුළුන්ගේ විනය පාලනය කිරීමේ බලතල පනතේ විධිවිධාන ප්‍රකාරව ආණ්ඩුකාරවරයා සතු වේ.
- 1987 අංක 42 දරණ පළාත් සහා පනතේ 33(8) වගන්තිය ප්‍රකාරව වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් කරන ලද යම් පත්වීමක්, හා මාරු කිරීමේ හෝ සේවයෙන් පහ කිරීමේ නීයමයන් නැතහොත් විනය කටයුත්තක් සම්බන්ධයෙන් කරන ලද වෙනත් යම් නීයමයන්ද, එම පනත සංශෝධනය කිරීම සඳහා පනවන ලද 1990 අංක 28 දරණ පළාත් සහා (සංශෝධන) පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව බලය පවරන ලද බලධාරියකු විසින් කරන ලද යම් පත්වීමක්, හා මාරු කිරීමේ හෝ සේවයෙන් පහ කිරීමේ නීයමයන් නැතහොත් විනය කටයුත්තක් සම්බන්ධයෙන් කරන ලද වෙනත් යම් නීයමයන්ද වෙනස් කිරීමට, අඩු කිරීමට හෝ අවලංගු කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට බලය ඇත්තේය.
- මෙම කාර්ය පටිපාටික රීති අර්ථ නිරුපතය කිරීමෙහිලා හෝ අදාළ කරගැනීමෙහිලා යම්කිසි දුම්කරනාවයක් ඇති ව්‍යවහාර්ත හෝ, මෙම කාර්ය පටිපාටික රීතිවල දැක්වෙන නීයම අර්ථය සහ ඒවා අදාළ කරගැනීමට අදහස් කරන පරමාර්ථය අතර පරස්ස්පර විරෝධී බවක් ඇතිව්‍යවහාර්ත හෝ මෙම කාර්ය පටිපාටික රීති මගින් ආවරණය තොවන කරුණු වේ තම ඒ පිළිබඳව අවසන් තීරණය ලබාදීමේ බලය වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙත රඳවා තබනු ලබන්නේය.
- 1987 අංක 42 දරණ පළාත් සහා පනතේ 32(3) වගන්තිය ප්‍රකාරව වයඹ පළාත් සහා රාජ්‍ය සේවය සම්බන්ධයෙන් රීති, රෙගුලාසි කාර්ය පටිපාටි සැදිමේ, සංශෝධනය කිරීමේ හා අවලංගු කිරීමේ බලය ආණ්ඩුකාරවරයා වෙත රඳවා තබනු ලබන්නේය.

### අභිනියෝගනය

- 1987 අංක 42 දරණ පළාත් සහා පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව වයඹ ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල ඉහත තුන්වන වගන්තිය ප්‍රකාරව ස්ථාපනය වන වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත එම, පනතේ 32(2), 32(3) වගන්ති ප්‍රකාරව කළින් කළ ස්වකිය බලතල පවරා දෙනු ලැබිය හැකිකේය. එසේ පවරනු ලැබූ බලතල වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින්, අවශ්‍ය පරිදි කොන්දේසිවලට යටත්ව වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත හෝ වෙනත් යම් තීලධරයකු වෙත පවරනු ලැබිය හැකිකේ ය.
- පළාත් සහා පනතේ විධිවිධාන අනුව අභිනියෝගිත බලධරයන් විසින් කරනු ලබන පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම්, විනය පාලනය කිරීම් සහ සේවයෙන් පහකිරීම් පිළිබඳව ආණ්ඩුකාරවරයා විසින් විමසා සිටින අවස්ථාවක කොමිෂන් සහාවේ අදහස් දැනුම් දිය යුතු වන්නේ ය.

## ආණ්ඩුකාරවරයාට වගකිව යුතු බව

9. 1987 අංක 42 දරණ පලාත් සහා පනතේ විධිවිධාන ප්‍රකාරව වයඹ පලාත් ආණ්ඩුකාරවරයා විසින් වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත පවරා දෙනු ලැබූ බලතල ක්‍රියාත්මක කිරීමේදී වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් ගන්නා වූ තීරණ පිළිබඳව ද, 1990 අංක 28 දරණ පලාත් සහා (සංගේතින) පනතින් බලය පවරන ලද බලධාරියකු විසින් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳවද අදාළ බලධාරින් පලාතේ ආණ්ඩුකාරවරයා වෙත වගකිව යුතු වන්නේය.

## ස්වාධීනත්වය

10. 1987 අංක 42 දරණ පලාත් සහා පනත ප්‍රකාරව, ආණ්ඩුකාරවරයා විසින් මෙම පරිචේෂ්දය යටතේ පලාත් රාජ්‍ය සේවා කොමිෂම වෙත පවරා දී ඇති බලය එම කොමිෂම විසින් පවරා දෙනු ලැබූ යම් නිලධරයෙකුගේ හෝ යම් තීරණයක් කෙරෙහි තමාගේ තීත්‍යානුකුල රාජකාරී කටයුතුවලදී හැර, කෙළින්ම හෝ අන්‍යාකාරයකින් හෝ තමන් විසින්ම හෝ වෙනත් යම් තැනැත්තකු මගින් හෝ වෙනත් යම් තැනැත්තකු සමග හෝ කුවර ආකාරයකින් බලපැමක් කරන්නා වූ හෝ වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ හෝ එහි සාමාජිකයෙකුට එලෙස බලපැමක් කරන්නා වූ සෑම තැනැත්තක්ම වරදකට වරදකරු වන අතර වරදකරු කරනු ලැබූ විට රුපියල් එක් දහසක් නොඉක්මවන ද්‍රියකට හෝ අවුරුද්දක් නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ ඒ ද්‍රිය හා බන්ධනාගාරගත කිරීම යන දුඩුවම් දෙකටම හෝ ඔහු යටත් වන්නේය.

## II වැනි පරිචේෂ්දය

### අභිනියෝගනය කර ඇති බලය ක්‍රියාත්මක කිරීම

11. ආණ්ඩුකාරවරයා විසින් වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත පවරනු ලැබූ බලය හෝ එහි බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් මත ව්‍යවහාර ඒ පිළිබඳව ආණ්ඩුකාරවරයා විමසීමෙන් විසඳාගත යුතු වන්නේය. වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් බලය පවරනු ලද නිලධාරියකු තමා වෙත පැවරුනු බලය පිළිබඳව හෝ එහි බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව කිසියම් ගැටළුවක් මත ව්‍යවහාර ඒ පිළිබඳව වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විමසීමෙන් අනතුරුව අවශ්‍ය වන්නේ නම් ආණ්ඩුකාරවරයා විමසිය යුතු වන්නේ ය.
12. 1 වැනි පරිචේෂ්දයේ 7 වන වගන්තිය ප්‍රකාරව බලය අභිනියෝගිත කම්ටුවක් හෝ බලය අභිනියෝගිත නිලධරයෙකු හෝ එම අභිනියෝගිත බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට වගකිව යුතු වන්නේ ය.
13. පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත බලය අභිනියෝගනය කර ඇති කළේ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින්ම එම බලය ක්‍රියාත්මක කළ යුතු අතර, එහි සාමාජිකයන් වෙත වෙනම බලය අභිනියෝගනය කර ඇති සේ සලකා ක්‍රියා නොකළ යුතු වන්නේ ය.
14. බලය අභිනියෝගිත බලධරයා විසින්ම පමණක් එම අභිනියෝගිත බලතල ක්‍රියාත්මක කළ යුතු වන්නේ ය. එම බලතල වෙනත් තැනැත්තකුට හෝ කම්ටුවකට හෝ අභිනියෝගනය නොකළ යුතු වන්නේ ය.
15. ඉහත 14 වන වගන්තියෙහි දැක්වෙන විධිවිධාන උල්ලංසනය කරමින් යම් තැනැත්තකු විසින් සිදු කරන ලද සියලු ක්‍රියා හා ගන්නා ලද සියලු තීරණ බලරිත වන්නේ ය. එවැනි ක්‍රියාවක් හෝ තීරණයක් හෝ මගින් සිදුවන හානිය හෝ පාඩුව පිළිබඳව ඒ සඳහා අවසර දෙන හෝ අවකාශ සලසන බලය අභිනියෝගිත බලධරයා මෙන්ම, එම බලය ක්‍රියාත්මක කරන තැනැත්තා පොදුගැලිකට ම වගකිව යුතු වන්නේ ය.
16. බලය අභිනියෝගිත බලධරයා තම බල අභිනියෝගනයේ විෂය පථය හා සීමාවන් තුළ සිටිමින් ස්වකිය බලතල ක්‍රියාත්මක කළ යුතු වන්නේ ය. එම බලය අභිනියෝගනයේ විෂය පථය හා සීමාවන් ඉක්මවා සිදුකරනු ලබන ක්‍රියා හෝ ගන්නා ලද තීරණ හෝ බල රහිත වන්නේ ය. එවැනි ක්‍රියා හෝ තීරණ මගින් සිදු වන හානිය හෝ පාඩුව පිළිබඳව එම බලය අභිනියෝගිත බලධරයා පොදුගැලිකටම වගකිව යුතු වන්නේ ය.

17. බලය අභිනියෝග්තක බලධරයෙකු විසින් එම බලය ක්‍රියාත්මක කිරීමේදී, ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කරනු ලබන කාර්ය පටිපාටික රිති, මාර්ගෝපදේශ, ක්‍රියාපටිපාටි හා රෙගුලාසි අනුව හැර වෙනත් ක්‍රම හෝ තැනැත්තෙකුගේ උපදෙස් හෝ තියෝග මත හෝ බලපැමි යටතේ යම් තීරණ ගැනීමක් හෝ ක්‍රියාත්මක් සිදු කරන්නේ නම්, එබදු තීරණ ගැනීම හෝ ක්‍රියා සිදු කිරීම්, නිලධරයන් සම්බන්ධයෙන් වන විනය කාර්ය පටිපාටියෙහි දැක්වෙන වැරදි පිළිබඳ පළමුවන උපලේඛනයනි සඳහන් වරදක් සේ සලකනු ලබන්නේ ය. එබදු තීරණ හෝ ක්‍රියා ගුණය හා බල රිති වන්නේ ය. එබදු තීරණ හෝ ක්‍රියා මගින් සිදුවන හානි හා පාඩු පිළිබඳව එම බලය අභිනියෝග්තක බලධරයා පෙෂාද්ගලිකවම වගකිව යුතු වන්නේ ය. එතකුද වුවත්, ආණ්ඩුකාරවරයා හෝ ආණ්ඩුකුම ව්‍යවස්ථාව ප්‍රකාරව නිසි බලය සහිත අධිකරණයක් විසින් දෙනු ලබන තීරණයක් මත ක්‍රියා කිරීමට මෙම වගන්තියෙන් කිසිදු බාධාවක් ඇති නොවන්නේ ය.
18. බලය අභිනියෝග්තක බලධරයා විසින් එම බලය කාර්ය පටිපාටික රිති, මාර්ගෝපදේශ, ක්‍රියාපටිපාටි හා රෙගුලාසිවලට අනුකූලවත්, අපක්ෂපාතවත්, සාධාරණවත්, සඳහාවයෙන් හා විනිවිද්‍යාවයෙන් යුතුවත් ක්‍රියාත්මක කළ යුතු වන්නේ ය.
19. තමා වෙත පවරා ඇති කාර්යයන් අනළස්ව ඉටු කිරීමට බලය අභිනියෝග්තක බලධරයා ක්‍රියා කළ යුතු වන අතර, තම පාලනයෙන් පරිඛාහිර හේතු මත කිසියම් ප්‍රමාදයක් සිදු වන්නේ නම් එම බලධරයා විසින් ඒ බැවි ආණ්ඩුකාරවරයා වෙත වහාම වාර්තා කළ යුතු වන්නේ ය.
20. බලය අභිනියෝග්තක බලධරයා විසින් අවශ්‍යතාවක් මත්තුවන විටෙක දී ආණ්ඩුකාරවරයාගේ/ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ සහාය සහ උපදේශය ලබාගත යුතු වන්නේ ය.
21. මෙම කාර්ය පටිපාටික රිති මගින් ආවරණය නොවන කුමන කරුණක් හෝ ඇර්ථ නිරුපණයක් හෝ පිළිබඳ තීරණ ආණ්ඩුකාරවරයා විසින් ගනු ලැබිය යුතු වන්නේ ය.

### III වැනි පරිචේදය

#### පත්කිරීම්

22. 1987 අංක 42 දරණ පළාත් සහා පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව වයඹ පළාත් සහා රාජ්‍ය සේවයට නිලධරයන් පත්කිරීමේ බලය ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇත්තේය. අවස්ථාවෝවිත පරිදි ආණ්ඩුකාරවරයා විසින් I පරිචේදයේ 4 වන වගන්තිය අනුව එකී බලය පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත අභිනියෝග්තනය කළ හැකි වන්නේය. ආණ්ඩුකාරවරයා විසින් කරනු ලබන පත්කිරීම් පහත සඳහන් පරිදි වන්නේය.
- ආදේශක, කොන්ත්‍රාන්, අනියම්, තාවකාලික, රාජකාරී ඉටු කරන, වැඩ බලන හා ස්ථීර තනතුරකට පත්කිරීම;
  - පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයෙකුගේ පවත්නා සේවා තත්ත්වය වෙනස් කිරීම;
  - පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරක් දරන නිලධරයෙකු පළාත් සහා රාජ්‍ය සේවයේ වෙනත් යම් තනතුරකට පත්කිරීම;
  - පළාත් සහා රාජ්‍ය සේවයේ පහළ තත්ත්වයේ තනතුරකින් ඉහළ තත්ත්වයේ තනතුරකට පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයෙකු පත්කිරීම;
  - පළාත් සහා රාජ්‍ය සේවයෙන් විශාලම්ලත් නිලධරයෙකු හෝ විධිමත්ව ඉල්ලා අස් වූ නිලධරයෙක හෝ නැවත සේවයට පත්කිරීම හෝ නැවත සේවයේ පිහිටුවීම;
  - දීප ව්‍යාප්ත සේවාවන්වල තිලධාරීන් පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරුවලට පත්කිරීම.
23. ඉහත 22 වගන්තියෙහි අංක V හා VI ආණ්ඩුකාරවරයා විසින් දීප ව්‍යාප්ත සේවාවල තිලධාරීන් පළාත් සහා තනතුරුවලට සෘජුව කරන පත්කිරීම් හැර සෙසු පත්කිරීම් බලය අභිනියෝග්තනය කරනු ලැබේ ඇති නිලධරයෙකු විසින් කරනු ලැබිය හැකි වන්නේ ය.

24. කෙසේ ව්‍යව ද, පලාත් සහා රාජ්‍ය සේවයෙන් පහ කරනු ලැබ තිබූ හෝ සේවකිය තනතුර අතහැර ගොස් තිබූ හෝ තැනැත්තෙකු විසින් කරනු ලබන අභියාචනයක් සලකා බැලීම කරණ කොටගෙන ආණ්ඩුකාරවරයා හෝ කොමිෂන් සහාව විසින් එම තැනැත්තා තැවත සේවයෙහි පිහිටුවේම මෙහි V පරිවිෂේෂයේ සඳහන් කරුණුවලට පටහැනිවීමක් ලෙස නොසැලකිය යුතුය.
25. කිසියම් ආයතනයක පරිපාලන කටයුතු යාචනාලිනව පවත්වාගෙන යාම සඳහා අභ්‍යන්තර වැඩිහිටිවෙළක් ලෙස, කිසියම් තනතුරක රාජ්‍යකාරී ආචරණය කිරීම සඳහා කරනු ලබන පත්කිරීමක් අදාළ ආයතන ප්‍රධානියාට හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාට හෝ කළ හැකි වන්නේ ය.

### **පත්කිරීමවලට අදාළ මූලික කරුණු**

26. අනියම් පදනම මත පත්කිරීමක් කළ යුතු වන්නේ පුදෙක්ම අදාළ කාර්යය සඳහා ප්‍රමාණවත් මූලුවමය ප්‍රතිපාදන, වාර්ෂික ඇස්තමේන්තු තුළ වන් කර ඇත්තම හෝ අදාළ කාර්යය සඳහා වන අනුමත ඇස්තමේන්තුව තුළ වන් කර ඇත්තම හෝ පමණක් වන්නේ ය. මහුට ගෙවිය යුත්තේ දෙනික පදනම මත හෝ එකතුව මත හෝ ගෙවනු ලබන දීමනාවක් පමණක් වන්නේ ය. අදාළ කාර්යය අවසන් වනවාත් සමග එම තැනැත්තාගේ සේවයේ නිරතවීම අවසන් වන්නේ ය. අනියම් පත්වීමේ පදනම මත ස්ථීරත්වයට හෝ වෙනත් තනතුරක් ලබා ගැනීමට හෝ අයිතියක් අනියම් සේවකයෙක් නොලබන්නේ ය. කෙසේ ව්‍යව ද, අනියම් පත්වීමක් සඳහා සලකා බැලීය යුත්තේ තනතුරට අදාළ බඳවා ගැනීමේ පටිපාටියෙහි සඳහන් සුදුසුකම් සපුරා ඇති තැනැත්තෙකු පමණි.
27. කිසියම් තනතුරක නිත්‍ය තනතුර දරන්නා සේවයට නොපැමිණෙන අවස්ථාවක දී හඳුසි කටයුත්තක් සේ සලකා එම තනතුරෙහි වැඩ ආචරණය කිරීම පිණිස ආදේශක පත්කිරීමක් කළ යුතු වන්නේනම්, එම තනතුර සඳහා සලකා බැලීය යුතු වන්නේ අනුමත බඳවාගැනීමේ පටිපාටිය ප්‍රකාරව සුදුසුකම් සහිත තැනැත්තෙකු පමණක් වන අතර, එම ආදේශක පත්කිරීම කළයුතු වන්නේ පුදෙක්ම දෙනික වැවුප් ගෙවීමේ පදනමක් මත වන්නේ ය. ස්ථීර නිත්‍ය තනතුර දරන්නා පෙරලා සේවය සඳහා වාර්තා කළ විට ආදේශක පත්කිරීම අවසන් වන්නේ ය.
28. යම් පත්කිරීමක් ස්ථීර හෝ කොන්ත්‍රාත් පදනමීන් හෝ කාචකාලික හෝ වැඩ බැලීමේ හෝ රාජ්‍යකාරී ඉටු කිරීමේ හෝ වැඩ ආචරණය කිරීමේ හෝ පදනමීන් කළ යුත්තේ අදාළ ආයතනයන්හි අනුමත සේවක සංඛ්‍යාවට ඇතුළත් වන්නා වූ හා යථායෝග්‍ය පරිදි අනුමත සේවා ව්‍යවස්ථාවක් හෝ බඳවාගැනීමේ පටිපාටියක් හෝ සහිතව පළාත් හාණ්ඩාගාරය මගින් අරමුදල් සපයා ඇති තනතුරක් සඳහා පමණක් වන්නේ ය.
29. වැඩ බැලීමට හෝ රාජ්‍යකාරී ඉටු කිරීමට හෝ වැඩ ආචරණය කිරීමට හෝ කරනු ලබන පත්කිරීමක දී හැර සැම තනතුරු පුරුෂ්පාඩ්‍රිවක් ම පිරවීමේදී යථායෝග්‍ය පරිදි අනුමත කරන ලද සේවා ව්‍යවස්ථාවට හෝ බඳවාගැනීමේ පටිපාටියට අනුකූලව දැනුවීම මගින් ප්‍රසිද්ධ කළ යුතු වන්නේ ය.
30. පත්කිරීමට පෙර පහත දැක්වෙන කොන්දේසි සම්පූර්ණ වී ඇති බවට පත්කිරීමේ බලධරයා සැහීමට පත් විය යුතු ය.
- I. අදාළ තනතුර නියමිත බලධරයා විසින් අනුමත කර ඇති සේවක සංඛ්‍යාව තුළ ඇති බව;
  - II. ඒ සඳහා මුදල් ප්‍රතිපාදනය කර ඇති බව;
  - III. නියම වශයෙන්ම සේවක සංඛ්‍යාවෙහි පුරුෂ්පාඩ්‍රිවක් ඇති බව;
  - IV. පත්කිරීම යථායෝග්‍ය පරිදි අනුමත සේවා ව්‍යවස්ථාවට හෝ බඳවා ගැනීමේ පටිපාටියට අනුකූල වන බව;
  - V. පත්කිරීමේ කාර්යය සඳහා තමාට බලය ලැබේ ඇති බව.
31. යම් තනතුරක් එම තනතුර දරන්නා වැවුප් සහිත හෝ වැවුප් රහිත තිවාඩු ලබා සිටිය දී හෝ වෙනත් රාජ්‍යකාරී සඳහා කාචකාලිකව මුදාහැර සිටිය දී හෝ වැඩ තහනමට ලක්ව සිටිය දී හෝ විශ්‍රාම පුරුව තිවාඩු ලබා ඇති විටෙක දී හෝ පුරුෂ්පාඩ්‍රි වෙතැයි නොසැලකෙන්නේ ය. එසේ ව්‍යවද, සේවයේ අවශ්‍යතාව අනුව සුදුසුයැයි පත්කිරීමේ බලධරයාට පෙනී යන්නේ නම්, එම තනතුරෙහි රාජ්‍යකාරී ඉටු කිරීම සඳහා හෝ වැඩ බැලීම සඳහා හෝ කිසියම් තැනැත්තෙකු පත්කිරීමට මහුට හැකි වන්නේ ය.
32. ආදේශක හෝ අනියම් පදනම මත හැර පළාත් රාජ්‍ය සේවයේ සැම පත්කිරීමක් ම යථායෝග්‍ය පරිදි, අනුමත සේවා ව්‍යවස්ථාවට හෝ බඳවාගැනීමේ පටිපාටියට අනුකූලවම පමණක් කළ යුතු වන්නේ ය.

33. පත්කිරීමක් ක්‍රියාත්මක වන දිනය වන්නේ අදාළ පත්වීම් ලිපියේ සඳහන් දිනය හෝ නිලධරයා විධීමන්ට තනතුරෙහි වැඩ භාරගන්නා දිනය හෝ යන දෙකෙන් පසුව යෙදෙන දිනය වන්නේ ය. එසේ වූව ද, කිසියම් නිලධරයෙකු වෙනත් යම් රාජකාරියක් සඳහා තාවකාලිකව මූදාහැර නිවීම නිසා හෝ රාජකාරි කටයුතු සඳහා විදේශගතව සිටීම නිසා හෝ තම පාලනයෙන් බැහැර කරුණක් මත හෝ ස්වකිය පත්කිරීමෙන් අනතුරුව ඔහුට සිය නව තනතුරෙහි වැඩ භාර ගැනීම වැඩකි යන්නේ නම් එම පත්කිරීම ක්‍රියාත්මක වන දිනය පත්කිරීම බලධරයා විසින් තීරණය කරනු ඇත.

කෙසේවූවද, සීමිත හා කුසලතා ධාරාවන් යටතේ අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැද්වා බඳවාගැනීමක් සිදු කරනු ලබන අවස්ථාවකදී පත්වීම ක්‍රියාත්මක වන දිනය කාර්ය පටිපාටික රිති 36 හා 37 හි සඳහන් විධිවිධානයන්ට යටත්ව කොමිෂන් සභාව විසින් තීරණය කළ යුත්තේය.

34. යම් ලිඛිත නිතියක් මගින් විධිවිධාන සලසුනු ලබන්නේ නම් මිස, කිසියම් තැනැත්තේකු තිර්වෙතන පදනම මත හෝ ස්වේච්ඡා පදනම මත හෝ පළාත් රාජ්‍ය සේවයේ තනතුරකට හෝ පළාත් රාජ්‍ය සේවයේ තනතුරු නාමයක් උපයෝගී කොට ගෙන පළාත් රාජ්‍ය සේවය සඳහා හෝ පත් නොකළ යුතු වන්නේ ය.

### පත්කිරීම පෙරදාතම් කිරීම

35. ආණ්ඩුකාරවරයාගේ තීයෝගයක් මත හැර කිසිදු පත්කිරීමේ බලධරයෙකු පත්කිරීමක් පෙරදාතම් කිරීමක් නොකළ යුතු වන්නේ ය.

36. යම් පත්කිරීමක් පෙරදාතම් කිරීම සඳහා වන අයදුම්කිරීමක් ඒ පිළිබඳව හේතු දක්වමින් අදාළ පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා විසින් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ යුතු ය. එබදු පෙරදාතම් කිරීමක් සඳහා පහත දැක්වෙන කොන්දේසි සම්පූර්ණ වී තිබිය යුතු අතර පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා ඒ පිළිබඳව සහතික විය යුතු ය.

- I. පත්කිරීමක් පෙරදාතම් කිරීමට යෝජනා කරන්නේ යම් දිනක සිටි, එදින සිට අදාළ තනතුරෙහි තිකු පුරුජ්පාඩුවක් තිබිය යුතු ය.
- II. පත්කිරීමක් පෙරදාතම් කිරීමට යෝජනා කරන්නේ යම් දිනකට ද, එදිනට බලාත්මකව පැවති බඳවා ගැනීමේ පටිපාටිය හෝ සේවා ව්‍යවස්ථාව ප්‍රකාර එකී පත්කිරීම සඳහා අවශ්‍ය සම්පූර්ණ සුදුසුකම් අදාළ පත්වීම්ලාභී නිලධරයා ලබා තිබිය යුතු ය.
- III. පෙරදාතම් කිරීමට යෝජනා කරනු ලබන පත්කිරීම අනුමත සේවා ව්‍යවස්ථාවට හෝ බඳවා ගැනීමේ පටිපාටියට අනුකූලව සිදු කර තිබිය යුතු ය.

37. පහත දැක්වෙන අවස්ථාවක දී කවර හේතුවක් නිසා හෝ පත්කිරීමක් පෙරදාතම් කිරීමට ඉඩ දෙනු නොලැබේ.

- I. එවැනි පෙරදාතම් කිරීමක් හේතුවෙන් අදාළ නිලධරයාට, එම තනතුරට හෝ ගෞණියට ඔහුට පෙර හෝ ඔහු සමග පත්කළ නිලධරයෙකුට වඩා වැඩ ජේජ්ජිතාවක් හිමිවන්නේ නම් හෝ එම තනතුරට තෝරා ගැනීමේදී තීරණය වී තිබු ජේජ්ජිතාව තුළ යම් වෙනසක් ඇති වන්නේ නම්;
- II. පත්වීම දෙනු ලැබුයේ මුළුමනින්ම හෝ අර්ථ වශයෙන්, තරග විභාගයක දී නිලධරයා අත්කර ගන් ප්‍රතිඵ්‍යුතු මත හෝ ලකුණු ලබා දෙනු ලබන සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵ්‍යුතු මත පදනම්ව නම් එම විභාගය හෝ සම්මුඛ පරීක්ෂණය පවත්වන ලද දිනයට පූර්වයෙන් වූ දිනයකට පෙරදාතම් කිරීමට යෝජනා කර ඇත්තැමි;
- III. පත්වීම ලබාදීම සඳහා අයදුම්පත් කැද්වන ලද නිවේදනය අනුව සුදුසුකම් පරීක්ෂා කර ඇති දිනයට පූර්වයෙන් වූ දිනයකට පෙරදාතම් කිරීමට යෝජනා කර ඇත්තැමි;
- IV. විවෘත ධාරාව යටතේ බාහිර අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැද්වා බඳවා ගැනීම සිදු කර ඇත්තැමි;

## IV වැනි පරිවිෂේෂය

### සේවා ව්‍යවස්ථා සහ බඳවාගැනීමේ පටිපාටි අනුමත කිරීම

38. පලාත් සහා රාජු සේවයේ අනුමත සැම සේවාවකටම සේවා ව්‍යවස්ථාවක් ද, එම සේවාවන්ගෙන් පටිපාහිර වන්නා වූ අනුමත සැම තනතුරකටම බඳවා ගැනීමේ පටිපාටියක් ද තිබිය යුතු වන්නේය. බඳවාගැනීමේ සුදුසුකම්, බඳවාගැනීමේ ක්‍රම, වැටුප් පරිමාණ, සේවා කොන්දේසි, උසස්කිරීමේ ක්‍රමවේද, වත්තීය ආචාරයේම සහ අදාළ අනෙකුත් සියලු විස්තර එම සේවා ව්‍යවස්ථාවෙහි හෝ බඳවාගැනීමේ පටිපාටියෙහි හෝ ඇතුළත්ව තිබිය යුතු වන්නේ ය.
39. බඳවා ගැනීමේ පටිපාටි හා සේවා ව්‍යවස්ථා කෙටුම්පත් සම්මත ආකාරී ප්‍රකාරව පිළියෙල කළ යුතු වන්නේය. බඳවා ගැනීමේ පටිපාටි හා සේවා ව්‍යවස්ථා කෙටුම්පත්, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීයා විසින් පලාත් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින්, පලාත් ප්‍රධාන ලේකම්වරයා මගින් පලාත් සහා රාජු සේවා කොමිෂන් සහාවට ඉදිරිපත් කළ යුතු අතර, කොමිෂන් සහාව විසින් නිරික්ෂණ හා නිරදේශ සහිතව අනුමැතිය සඳහා ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේය.
40. සේවා ව්‍යවස්ථා සහ බඳවාගැනීමේ පටිපාටි කෙටුම්පත් අනුමත රාජු ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම අනුකූල විය යුතු ය.
41. ආණ්ඩුකාරවරයා විසින් අනුමත කරනු ලබන සේවා ව්‍යවස්ථා ගැසට් පත්‍රයේ පළ කිරීම මගින් ද, බඳවාගැනීමේ පටිපාටි සුදුසු පරිදි ද, ප්‍රසිද්ධ කළ යුතු වන්නේ ය.

### සංශෝධනය කිරීම

42. අනුමත බඳවා ගැනීමේ පටිපාටියක් හෝ සේවා ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමට අවශ්‍ය වුවහොත්, යෝජ්න සංශෝධනය පිළිබඳ උපලේඛනයක් ද, සංශෝධන සේවා ව්‍යවස්ථාවෙහි හෝ බඳවා ගැනීමේ පටිපාටියෙහි කෙටුම්පතක් ද සහිතව, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීයා විසින් අදාළ විෂයභාර පලාත් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් පලාත් ප්‍රධාන ලේකම් මගින් පලාත් සහා රාජු සේවා කොමිෂන් සහාව වෙත ඉදිරිපත් කළ යුතු අතර, කොමිෂන් සහාව විසින් නිරික්ෂණ හා නිරදේශ සහිතව අනුමැතිය සඳහා ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේ ය.
43. ඉහත 42 හි සඳහන් උපලේඛනය තීරු තුනකින් යුත්ත විය යුතු අතර රේට පහත දැක්වෙන දී අන්තර්ගත විය යුතු වන්නේ ය.
- I. සංශෝධනය කළ යුතු සේවා ව්‍යවස්ථාවෙහි හෝ බඳවාගැනීමේ පටිපාටියෙහි දැනට පවත්නා විධිවිධාන;
- II. සංශෝධනය කිරීමට හේතු; සහ
- III. යෝජ්න සංශෝධන.
- තව ද, සංශෝධන සේවා ව්‍යවස්ථාවෙහි හෝ බඳවාගැනීමේ පටිපාටියෙහි කෙටුම්පත ක්‍රුළ යෝජ්න සංශෝධන, යටින් ඉරි ඇද ඒවා මත්‍යකර දක්වීම්න් ඇතුළත් කළ යුතු වන්නේ ය.
44. ඉහත 42 වගන්තිය අනුව ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කරනු ලබන බඳවා ගැනීමේ පටිපාටියක් හෝ සේවා ව්‍යවස්ථාවක් හෝ, යෝජ්න සංශෝධන අනුමත කිරීමට හෝ සංශෘධන/ ප්‍රතිශෘධන සහිතව අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ ප්‍රත්‍යාධිෂ්ට්ව කිරීමට හෝ ආණ්ඩුකාරවරයාට අහිමතය ඇත්තෙයි. එසේම අදාළ බලධාරයන් විමසා හෝ ආණ්ඩුකාරවරයාගේ නියමය පරිදි පලාත් සහා රාජු සේවයේ ක්‍රමන සේවාවක් හෝ තනතුරක් සඳහා හෝ සේවා ව්‍යවස්ථාවක් හෝ බඳවා ගැනීමේ පටිපාටියක් සම්පාදනය කරන ලෙස හෝ අනුමත සේවා ව්‍යවස්ථාවක් හෝ පටිපාටියක් සංශෘධනය කරන ලෙස අදාළ බලධාරීන් වෙත නියම කිරීමට ආණ්ඩුකාරවරයා වෙත බලය ඇත්තේ ය.

## V වැනි පරිවිණ්දය

### පලාත් සහා රාජ්‍ය සේවයට බල්වා ගැනීමට නුසුදුසු තැනැත්තන්

45. පහත සඳහන් තැනැත්තන් පලාත් සහා රාජ්‍ය සේවයට බල්වා ගැනීම සඳහා නුසුදුසු වන්නේය.
- I. ශ්‍රී ලංකික පුරවැසියෙකු නොවන තැනැත්තෙකු හෝ පුරවැසි අධිකිවාසිකම් අහිමි තැනැත්තෙකු;
  - II. රජයේ සේවයේ හෝ පලාත් රාජ්‍ය සේවයේ හෝ රාජ්‍ය සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත ආයතනයක සේවයේ නියැලි සිටි පහත සඳහන් කවර හෝ තැනැත්තෙකු;
    - (අ) සාමාන්‍ය අකාර්යක්ෂමතාව මත අනිවාර්යයෙන් විශ්‍රාම ගන්වා ඇත්තා වූ තැනැත්තෙකු;
    - (ආ) සේවයෙන් පහකිරීම වෙනුවට සානුකම්පිත විකල්පයක් වශයෙන් විශ්‍රාම ගන්වා ඇත්තා වූ තැනැත්තෙකු;
    - (ඇ) විනය හේතුන් මත විශ්‍රාම ගන්වා ඇත්තා වූ හෝ සේවයෙන් පහකර ඇත්තා වූ තැනැත්තෙකු;
    - (ඈ) තනතුර අතහැර ඕයා වූ තැනැත්තෙකු;
    - (ඉ) ගරු ආණ්ඩුකාරතුමා වෙත කරන ලද අභියාචනයක දී නැර සේවයෙන් පහ කළ තැනැත්තෙකු;
  - III. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට විරැද්ධාව සිදු කරන ලද සාපරාධී වරදකට අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ තැනැත්තෙකු;
  - IV. යම් අපරාධ නීති කෘත්‍යකදී අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ හෝ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 449 වන වගන්තිය ප්‍රකාරව අධිකරණයක දී ලැසු නඩු විභාගයකින් වරදකරු කරනු ලැබූ හෝ තැනැත්තෙකු;
  - V. වස්තු භාගත්වයට පත්වී ඇති තැනැත්තෙකු ලෙස ප්‍රකාශන තැනැත්තෙකු.
  - VI. යම් පත් කිරීමකදී පුරවාසන්න වසර තුනෙහි වයඹ පලාතේ පදිංචිය නොමැති අයෙකු පලාත් සහා රාජ්‍ය සේවයේ පත් කිරීමට නොහැකි වන්නේය. එතකුද වුවත් වයඹ පලාත තුළ ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් නොමැති අවස්ථා වලදී සහ වෙනත් සාධාරණ හේතුන් මත මෙම වගන්තිය ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය මත ලිපිල් කළ හැකිය.

## VI වැනි පරිවිණ්දය

### පත්කිරීම් කෙරෙහි බලපාන නියමයන් හා කොන්දේසි

46. සියලුම නිලධාරයන් තම තනතුරු ජනතාව වෙනුවෙන් වන හාරයක් ලෙස දරනු ලැබිය යුතු වන්නේය. පලාත් සහා රාජ්‍ය සේවයේ තනතුරකට පත් කරනු ලබන සැම තැනැත්තෙක් ම එම තනතුරට අදාළ රාජකාරී වගකීම් ජනරජයෙහි හා එහි ජනතාවගේ අනිවාද්‍යීය සඳහා නොපිරිහෙලා ඉටු කළ යුතු වන්නේය.
47. පහත දැක්වෙන පරිදි කටයුතු කිරීම සැම නිලධාරයෙකුගේ ම යුතුකම විය යුතු වන්නේය.
- I. ආණ්ඩුම ව්‍යවස්ථාව සහ සියලු ලිඛිත නීති ආරක්ෂා කොට අනුගමනය කිරීම;
  - II. ජාතික අනිවාද්‍යීය වර්ධනය කිරීම හා ජාතික සම්ඝීය පොෂණය කිරීම;
  - III. තමන් විසින් තෝරා ගනු ලැබූ රැකියාවහි හඳු සාක්ෂියට එකශව නොපිරිහෙලා වැඩ කිරීම;
  - IV. පොදු දේපල සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම, පොදු දේපල අයරා පරිදි ප්‍රයෝගනයට ගැනීමට සහ නාස්ති කිරීමට එරෙහිව ක්‍රියා කිරීම;

V. සෙසු අයගේ අයිතිවාසිකම් සහ නන් වැදුරුම් නිධහස ගැ කිරීම; සහ

VI. ස්වභාව ධර්මය හා ස්වභාවික සම්පත් රක ගැනීම හා සංරක්ෂණය.

48. සැම නිලධරයෙක් ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවට ද, එහි තීතියට ද, රජයේ ප්‍රතිපත්තිවලට ද, ආණ්ඩුකාරවරයා විසින් පළාත් සහා රාජ්‍ය සේවය සම්බන්ධයෙන් වටින් වර නිකත් කරනු ලබන කාර්ය පරිපාලක රිති මාර්ගෝපදේශ, ක්‍රියාපරිපාලි හා රෙගුලාසි සහ පනවනු ලබන නියෝගවලට ද අනුගතව තම රාජකාරී වගකීම් හා යුතුකම් ඉටු කළ යුතු වන්නේ ය. තව ද, අදාළ සේවා ව්‍යවස්ථා, බඳවාගැනීමේ පරිපාලි, ආයතන සංග්‍රහය, මූදල් රෙගුලාසි, රජයේ වෙනත් තීයෝග, රජයේ වෙනත් රෙගුලාසි, වකුලේඛ, උපදෙස් හා දෙපාර්තමේන්තු නියෝග හා ජ්‍යාව අදාළව වටින් වර කරනු ලබන සංශෝධනවලට ද නිලධරයා යටත් විය යුතු වන්නේ ය.
49. ස්ථීර හා විශාම වැටුප් හිමි තනතුරකට පත්වීමක් ලබන සැම තැනැත්තෙක්ම අදාළ පරිදි වැන්දුම් හා අනත්දරු විශාම වැටුප් ක්‍රමයට හෝ වැන්දුම් පුරුෂ හා අනත්දරු විශාම වැටුප් ක්‍රමයට හෝ රජය විසින් හඳුන්වා දෙන වෙනත් විශාම වැටුප් ක්‍රමයකට හෝ දායක විය යුතු වන්නේය. රට ගෙවිය යුතු දායක මූදල රජය විසින් වටින් විට ප්‍රකාශයට පත් කරනු ලබන ආකාරයට විය යුත්තේය.
50. ස්ථීර හා විශාම වැටුප් අහිමි පත්කිරීමක් යටතේ හෝ අනියම්, තාවකාලික හෝ කොන්ත්‍රාත් පදනම මත තනතුරක් දරන තැනැත්තෙකු රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට දායක විය යුතු වන්නේ ය. රට ගෙවිය යුතු දායක මූදල රජය විසින් වටින් විට ප්‍රකාශයට පත් කරනු ලබන ආකාරයට විය යුත්තේය.
51. රජයේ නිලධරයන්ගේ ඇපැ ආදා පනත ප්‍රකාරව අවශ්‍ය වන්නි දී දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් තීරණය කරන ලබන ආකාරයට හා තීරණය කරනු ලබන ප්‍රමාණයක ඇපැයක් රජයේ නිලධරයෙකු විසින් තැබිය යුතු වන්නේ ය.
52. වයඹ පළාත් සහා රාජ්‍ය නිලධරයෙක් වයඹ පළාතේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටින්නේ ය.
53. ස්ථීර පදනම්න හෝ කොන්ත්‍රාත් පදනම්න හෝ තනතුරකට පත් කරන ලද සැම නිලධරයෙක් ම වයඹ පළාතේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා ගාරීරික හා මානසික වශයෙන් යෝගා බවට වෙදාහු පරික්ෂණයකින් සහතික කොට තිබිය යුතු වන්නේ ය. එම වෙදාහු පරික්ෂණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් හෝ තීරණය කරන ලද පරිපාලියකට අනුකූලව රජයේ රෝහලක දී පහත දැක්වෙන පරිදි සිදු කළ යුතු වන්නේ ය:-
- I. රජයේ සේවයේ හෝ පළාත් සහා රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරක් නොදරන පුද්ගලයෙකු, ස්ථීර පත්වීමකට හෝ ස්ථීර සේවයකට පත්කිරීමේ අධහස ඇතිව පරිවාස කාලයක් සහිත පත්වීමකට හෝ තාවකාලික වශයෙන් තෝරා ගෙන ඇති කළේහි එසේ තෝරා ගෙන ඇති අපේක්ෂකයාට සෞඛ්‍ය 169 වන ආකාති පත්‍රය සම්පූර්ණ කොට ආසන්නම ආර්ථිෂාලාව හාරව සිටින ආණ්ඩුවේ වෙදාහු නිලධරයාට හාර දී වෙදාහු පරික්ෂණයකට ඉදිරිපත් වන ලෙස පුරුජ්‍යාවුව ඇතිවේ තිබෙන ආයතනයේ ප්‍රධානියා නියම කළ යුතු ය. මේ පරික්ෂණය සඳහා කිසිදු ගැස්තුවක් අය නොකළ යුතු ය.
- II. වෙදාහු නිලධරයා පරික්ෂණයක් පවත්වා සෞඛ්‍ය 169 වන ආකාති පත්‍රය පුරුජ්‍යාව ස්වකිය ආයතනයේ ප්‍රධානියාගේ මාර්ගයෙන් එය තම කොට්ඨාසයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් එම වාර්තාව සම්පූර්ණ කර, ඉදින් අපේක්ෂකයා පත්කරනු ලැබීමට සුදුසු කායික තත්ත්වයකින් සිටින බව පෙනී ගොස් ඇත්තම් නියමිත දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ද ඉදිරිපත් කළ යුතු ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත එය ඉදිරිපත් කරනු ලැබුවහාත්, අපේක්ෂකයා පත්කරනු ලැබීමට සුදුසු ද එසේ නැතුහාත් ඔහු පිළිබඳව වැඩියුරටත් වෙදාහු පරික්ෂණයක් පැවත්විය යුතු ද යන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් දෙපාර්තමේන්තු ප්‍රධානියාට දැනුම් දිය යුතු ය.
- III. සෞඛ්‍ය 169 වන ආකාති පත්‍රයේ ලියන ලද වෙදාහු වාර්තාව ලැබෙන තෙක් අලුතින් පත්කර ඇති කිසිම නිලධරයෙකුට වැටුප් නොගෙවීමට දෙපාර්තමේන්තු ප්‍රධානියා වග බලා ගත යුතුය. එසේ වුවද, ප්‍රමාදය සිදුවන්නේ අදාළ නිලධරයාගේ වරදක් නිසා නොවී නම් ආයතන ප්‍රධානියාට සිය අහිමතය පරිදි වැටුප් ගෙවීමට හැකි ය.

- IV. පත්කරනු ලැබේමට සූදුසු කායික හෝ මානසික යෝග්‍යතාවක් එම පුද්ගලයාට තොමැති බව වෙවදා වාර්තාව අනුව තහවුරු ව්‍යවහොත් ඔහුට දෙන ලද පත්වීම අවලංගු කළ යුතු ය. එහෙත් ඔහු වැඩ කර ඇති කාල සීමාව සඳහා වැටුප් ලබා ගැනීමේ අයිතිය ඔහුට හිමි ය.
54. පලාත් සහා රාජ්‍ය සේවයේ තනතුරකට පත් කරනු ලබන සැම තැනැත්තක් ම ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ හතරවන හා හත්වන උපලේඛනයන්හි දැක්වෙන ප්‍රතිඵා හෝ දිවුරුම් දිය යුතු වන්නේ ය.
55. සැම නිලධරයෙක් ම රජයේ හාඡා ප්‍රතිපත්තිවලට අනුකූලව නියම කරනු ලබන ආකාරයට අදාළ පරිදි සිංහල, දෙමළ හා ඉංග්‍රීසි හාඡා ප්‍රවීණතාව ලබා ගත යුතු වන්නේ ය.
56. මායිකව වැටුප් ගෙවනු ලබන නිලධරයෙක් තම පුරයෙන් ඉල්ලා අස්ථීමට අදහස් කරන්නේ නම්, තම පත්වීම ලිපියෙහි වෙනත් ආකාරයකට සඳහන් කොට ඇත්තම් මිස යටත් පිරිසේයින් එක් ලින් මසකට පෙරාතුව ඒ බැවි තම පත් කිරීමේ බලධරයා වෙත ලිඛිතව දැනුම් දිය යුතු වන්නේය. පත් කිරීමේ බලධරයා එකක වන්නේ නම් පමණක් ඒ වෙනුවට මසක වැටුපාට සමාන මුදලක් රජයට ගෙවා බුරයෙන් ඉල්ලා අස්ථීමට ඔහුට හැකි වන්නේය. කෙසේ වුව ද, නිලධරයෙකුගේ ඉල්ලා අස්ථීමක් බලාත්මක වන්නේ පත් කිරීමේ බලධරයා විසින් එම ඉල්ලා අස්ථීම පිළිගත් දිනය වශයෙන් යම් දිනයක් තීරණය කරනු ලැබ දැනුම් දෙන ලද්දේද, එදින සිට පමණක් වන්නේය.
57. පලාත් සහා රාජ්‍ය සේවයේ ස්ථීර කර තොමැති මායිකව වැටුප් ගෙවනු ලබන නිලධරයෙකුගේ පත්වීම පත්කිරීම ලිපියෙහි සඳහන් කොන්දේසි ප්‍රකාරව අවසන් කිරීමට පත්කිරීමේ බලධරයා අදහස් කරන විටෙක දී එම නිලධරයාට මසක් කළ දීමට පත්කිරීමේ බලධරයා ක්‍රියා කළ යුතු වන්නේ ය.
58. ආදේශක හෝ අනියම් හෝ පදනම්ත් පත්කරනු ලැබූ තැනැත්තන්ගේ සේවය පුර්ව දැනුම් දීමකින් තොරව පත්කිරීමේ බලධරයා විසින් අවසන් කළ හැකි වන්නේ ය.
59. පලාත් සහා රාජ්‍ය සේවයේ කිසියම් තනතුරකට යම් තැනැත්තෙකු පත්කරනු ලැබ ඇත්තේ එම තැනැත්තා විසින් පත්කිරීමේ බලධරයා වෙත හෝ වෙනත් අදාළ බලධරයෙකු වෙත හෝ සපයන ලද සාවදා තොරතුරු හෝ ව්‍යාජ ලේඛන මත බව එම තැනැත්තා රාජකාරී හාර ගැනීමෙන් පසු කුමන අවස්ථාවක දී හෝ අනාවරණය වූ විටෙක දී අදාළ වෝද්‍යාව සම්බන්ධයෙන් එම නිලධරයා වෙත විධිමත් දැනුම්දීමක් කර ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට ඔහුට අවස්ථාවක් ලබා දිය යුතු වන්නේ ය. අදාළ කරුණු පැහැදිලි කිරීම පිළිගත හැකි තොවන අවස්ථාවක දී එම පත්කිරීම වහාම අවලංගු කර එය ගුන්ස හා බලරහිත සේ සලකා කටයුතු කළ යුතු වන්නේ ය. තව ද, ඒ වන විටත් ඔහුට හා දීමනා ලෙස රජය හෝ පලාත් සහාව විසින් ගෙවා ඇති සියලු මුදල් ඔහුගෙන් ආපසු අයකර ගැනීමට ක්‍රියා කළ යුතු වන්නේ ය.
60. පලාත් සහා රාජ්‍ය සේවයේ කිසියම් තනතුරකට පත් කරනු ලැබූ තැනැත්තෙකුට අදාළ තනතුරට තීරණය මූලික සූදුසුකම් තොමැති බවට අනාවරණය වූ මුදල අවස්ථාවේදීම එක් පත්වීම පිළිබඳව තීරණයක් ලබාගනු විණිස එම කරුණ අප්‍රමාදව කොමිෂන් සහාව වෙත යොමු කළ යුතු වන්නේය.

## VII වැනි පරිවිශේදය

### බද්‍ය ගැනීම්වල දී අනුගමනය කළ යුතු කාර්ය පරිපාලිය හා පත්කිරීම

#### සාමාන්‍ය

61. මූල්‍ය ප්‍රතිපාදන සීමාසහිත වීමක් හෝ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව කිසියම් සීමාවකට යටත් කොට ඇති අවස්ථාවක හැර, අනුමත සේවක සංඛ්‍යාව තුළ ඇති පුර්ජ්‍යාඩ්‍ය යථාගේයා පරිදි අනුමත සේවා ව්‍යවස්ථාව හෝ බද්‍යාගැනීමේ පරිපාලිය අනුව අපුතු ප්‍රමාදයකින් තොරව පිරීමේ පත්කිරීමේ බලධරයා සහ/හෝ පරිපාලන බලධරයා ක්‍රියා කළ යුතු වන්නේ ය.
62. අනුමත සේවා ව්‍යවස්ථා හෝ බද්‍යාගැනීමේ පරිපාලිවලින් බැහැරව බද්‍යාගැනීම් සිදු කිරීම අවශ්‍ය වන්නා වූ සූචිතයේ අවස්ථා උද්ගත වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් වන ඉල්ලීම දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ, අදාළ අමාත්‍යාංශ ලේකම්ගේ සහ ප්‍රධාන ලේකම්ගේ තීරණය සහිතව ආණ්ඩුකාරවරයා වෙත යොමු කළ යුතු වන්නේ ය. ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙතින් හා ජාතික වැටුප් කොමිෂන් සහාව වෙතින් අවශ්‍ය තීරණය ගැනීමේ අනුතුරුව ඒ පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය

ආණ්ඩුකාරවරයා සතු වේ. එතකදු ව්‍යවත්, නිත්‍ය ක්‍රියා පිළිවෙතක් ලෙස එවැනි ඉල්ලීම් නොකළ යුතු ය.

63. යථායෝග පරිදි සේවා ව්‍යවස්ථාවහි හෝ බද්ධාගැනීමේ පටිපාටියෙහි නියම කර ඇති අයුරින් විභාග සහ/හෝ වාත්තීය පරික්ෂණ හා සම්මුඛ පරික්ෂණ හෝ ඒ සියල්ලම හෝ පැවැත්වීමට පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා හෝ විධිවිධාන යෝගී යුතු වන්නේ ය.

## පූර්ව ක්‍රියාමාර්ග

64. අනුමත සේවක සංඛ්‍යා කුළ යම් තනතුරක පුර්ජ්පාඩ්වක් ඇති ව්‍ය විටෙක හෝ එබදු තනතුරක් අපුතින් ඇති කරනු ලබ ඇති විටෙක හෝ ඒ පිළිබඳව වහාම එම පුර්ජ්පාඩ්ව පිරවීම නිරදේශ කරන්නේ ද නැදුද යන වග සඳහන් කරමින් දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියා විසින් අදාළ සේවයෙහි හෝ තනතුරහි පත්කිරීමේ බලධරයා වෙත වාර්තා කළ යුතු වන්නේ ය. එම පුර්ජ්පාඩ්ව වහාම පිරවීම නිරදේශ නොකරන්නේ නම් රට හේතු වන කරුණු දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියා විසින් සවිස්තරව සඳහන් කළ යුතු වන්නේ ය. කොමිෂන් සභාව පත්කිරීමේ බලධරයා වන අවස්ථාවල දී අදාළ පරිපාලන බලධරයා විසින් එම නිරදේශය කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු වන්නේ ය.
65. පුර්ජ්පාඩ්ව පිරවීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියා නිරදේශ කරන්නේ නම් සහ මෙහි III වන පරිවිශේදයේ 30 වන වගන්තියේ සඳහන් කොන්දේසී සපුරා ඇත්තාම අදාළ අනුමත සේවා ව්‍යවස්ථාව හෝ බද්ධාගැනීමේ පටිපාටිය අනුව පිළියෙළ කරන ලද ඉල්ප්‍රමිපත් කැඳවීමේ නිවේදනය ද, යෝග්‍යතා ඇගයිමේ සම්මුඛ පරික්ෂණයක් පදනම් කරගෙන තෝරාගනු ලබන්නේ නම් අදාළ ලකුණුදීමේ පටිපාටිය ද පත්කිරීමේ බලධරයා විසින් අනුමත කොට යථායෝග පරිදි සේවා ව්‍යවස්ථාවේ හෝ බද්ධාගැනීමේ පටිපාටියෙහි විධිවිධාන සලසා ඇති අයුරින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළ යුතු වන්නේ ය.
66. පත්කිරීමේ බලධරයා කොමිෂන් සභාව වන කළේහි අදාළ සේවය හෝ තනතුර අයත් පරිපාලන බලධරයා විසින් ඉහත 65 වන වගන්තියෙහි සඳහන් ලියවිලි තම නිරදේශ සහිතව අනුමතිය සඳහා කොමිෂන් සභාව වෙත ප්‍රමාදව ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා අනුමැතිය ලද වහාම යථායෝග පරිදි සේවා ව්‍යවස්ථාවේ හෝ බද්ධාගැනීමේ පටිපාටියේ සඳහන් කර ඇති පරිදි පත්කිරීම්/ පරිපාලන බලධරයා විසින් එම දැන්වීම ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළ යුතු වන්නේ ය.
67. සේවා ව්‍යවස්ථාවේ හෝ බද්ධාගැනීමේ පටිපාටියේ අයදුම්පත් කැඳවීමේ නිවේදනය ප්‍රසිද්ධ කළ යුතු ආකාරය පැහැදිලිව සඳහන් නොවන අවස්ථාවල දී පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා විසින් යථායෝග පරිදි අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා අභ්‍යන්තර වකුලේ මගින් ද, බාහිර අයදුම්කරුවන් සඳහා රුපයේ ගැසට පත්‍රයේ හෝ ප්‍රසිද්ධ ප්‍රවත්තපත්වල සහ වෙබ් අඩවි ඇත්තාම ඒවා ඔස්සේ පළකරන දැන්වීම් මගින් ද අදාළ දැන්වීම ප්‍රසිද්ධ කිරීමට ක්‍රියා කළ යුතු වන්නේ ය.

## විභාග හා පරික්ෂණ පැවැත්වීම

68. I. සේවා ව්‍යවස්ථාව හෝ බද්ධා ගැනීමේ පටිපාටිය මගින් තරග විභාගයක් පැවැත්වීය යුතුයැයි විධිවිධාන සලසා ඇති විටෙකදී ඉල්ලුම්කරුවන් විසින් මුළුන්ගේ අයදුම්පත්, විභාගය පවත්වනු ලබන බලධරයා වෙත සාපුරුවම යොමු කළ යුතුය. ඒ අනුව අයදුම්පත් කැඳවීමේ නිවේදනය පිළියෙළ කිරීම පත් කිරීමේ බලධරයාගේ හෝ පරිපාලන බලධරයාගේ වගකීම වන්නේය.
- II. ඉහත 65 හා 66 වගන්ති ප්‍රකාරව පළකරනු ලබන දැන්වීමක පහත සඳහන් කරුණු ද ඇතුළත් විය යුතුය.
- බද්ධාගැනීමට අපේක්ෂිත නිලධාරීන් සංඛ්‍යාව හෝ පුර්ජ්පාඩ් ගණනය කරනු ලබන දිනය
  - අයදුම්කරුවන් විසින් සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතු දිනය
- III. කිසියම් හේතුවක් මත අයදුම්පත් කැඳවනු ලබන දිනය දීර්ඝ කරනු ලබන අවස්ථාවකදී, ප්‍රථම නිවේදනයේ සඳහන් අයදුම්කරුවන් විසින් සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතු දිනය වෙනස් නොකිරීමට කටයුතු කළ යුතුය.

69. බඳවාගැනීම සඳහා ලිඛිත තරග විභාගයකට අතිරේකව වෘත්තීය පරීක්ෂණයක් හෝ ප්‍රායෝගික පරීක්ෂණයක් හෝ ගාරිරික යෝග්‍යතා පරීක්ෂණයක් හෝ වෙනත් යම් පරීක්ෂණයක් ර්ට ඇතුළත් විය යුතුයැයි සේවා ව්‍යවස්ථාව හෝ බඳවාගැනීමේ පටිපාටිය මගින් විධිවාන සලසා ඇත්තෙනම්, එම ලිඛිත තරග විභාගය ප්‍රථමයෙන් පැවැත්විය යුතු වන්නේ ය.

70. ලකුණු ලබා දෙන සම්මුඛ පරීක්ෂණයක් සහ/හෝ ලකුණු ලබා දෙන වෙනත් පරීක්ෂණයක් සහිත බඳවාගැනීම සිදු කිරීම සඳහා සේවා ව්‍යවස්ථාව හෝ බඳවා ගැනීමේ පටිපාටිය මගින් විධිවාන සලසා ඇති විටෙකදී ලිඛිත විභාගයේදී ලබා ගත් කුසලතා අනුමිලිවෙල අනුව සැකසු අයදුම්කරුවන්ගේ නාමලේඛනය ලකුණු රහිතව අකාරාදී පිළිවෙළට සකස් කර සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා පත්කිරීමේ බලධරයා වෙත යැවීමට විභාගය පැවැත් වූ බලධරයා කටයුතු කළ යුතුය.

### සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම

71. යථායෝග්‍ය පරීදි අනුමත සේවා ව්‍යවස්ථාවට හෝ බඳවාගැනීමේ පටිපාටියට හෝ අනුකූලව පත්කිරීමේ බලධරයා විසින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල පත් කළ යුතු වන්නේ ය.

72. යථායෝග්‍ය පරීදි අනුමත සේවා ව්‍යවස්ථාවහි හෝ බඳවාගැනීමේ පටිපාටියහි වෙනත් ආකාරයකට නියම කර ඇත්තෙනම් මිස, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පහත සඳහන් කොන්දේසිවලට යටත්ව තිලධරයෙකු වන එහි සහායත් ද ඇතුළුව සාමාජිකයන් පස්දෙනෙකුට නොවැඩ්ව අවම වශයෙන් සාමාජිකයින් තිදෙනෙකුගෙන් වන් සමන්විත විය යුත්තේ ය.

I. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයෙහි සාමාජිකයින් අතරින් යටත් පිරිසෙසින් එක් සාමාජිකයෙකුවත් පුරුෂ්පාවූ පවත්නා අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව නොවන පරිබාහිර අමාත්‍යාංශයකින් හෝ දෙපාර්තමේන්තුවකින් හෝ විය යුතු වන්නේ ය.

II. හැකි සැම අවස්ථාවකදී ම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ස්ථී පුරුෂ යන දෙපාර්තමේන්තුව නියෝජනය වන පරීදි පත්කළ යුතු වන්නේ ය.

III. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට අවශ්‍ය අවස්ථාවන්හිදී හාඡාතුය හාවිතය පහසු කරනු පිණිස හාඡාතුය පරිවර්තක තිලධරයෙකුගේ සේවය සලසා ගැනීමට පුරුෂවන.

73. යථායෝග්‍ය පරීදි අනුමත සේවා ව්‍යවස්ථාවහි හෝ බඳවාගැනීමේ පටිපාටියහි හෝ බඳවාගැනීම සඳහා වන අයදුම්පත් කැදවීමේ නිවේදනයේ හෝ වෙනත් ආකාරයකට නියම කර ඇත්තෙනම් මිස, සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවීය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාව, අදාළ පුරුෂ්පාවූ සංඛ්‍යාව සහ ලිඛිත විභාගයේ දී සහ/හෝ වන්තීය පරීක්ෂණයේ දී හෝ 69 වන වගන්තියෙහි සඳහන් ලකුණු ලබා දෙන වෙනත් එවැනි පරීක්ෂණයක දී හෝ එම සියල්ලෙහි දී හෝ ඔවුන් විසින් ලබා ගත් මුළු ලකුණුවල කුසලතා අනුමිලිවෙල අනුව පත්කිරීමේ බලධරයා විසින් තීරණය කළ යුතු වන්නේ ය.

74. ලිඛිත විභාගයකින් තොරව ලකුණු පුදානය කෙරෙන සම්මුඛ පරීක්ෂණයක් පමණක් හෝ සම්මුඛ පරීක්ෂණයක් හා 69 වන වගන්තියෙහි සඳහන් ලකුණු ලබා දෙන වෙනත් පරීක්ෂණයක් පමණක් මගින් තේරීම් සිදු කරන අවස්ථාවක දී එම සම්මුඛ පරීක්ෂණය, ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් හෝ යෝග්‍යතාවය ඇගයිමේ සම්මුඛ පරීක්ෂණයක් විය යුතු අතර අදාළ අවස්ථාවන්හි දී තනතුර සඳහා අයදුම්පත් කැදවනු ලබන දැන්වීමෙහි එම සියලු පරීක්ෂණ පිළිබඳව සඳහන් කළ යුතු වන්නේ ය. එසේම එම පරීක්ෂණ සඳහා ලකුණු ලබා දෙන ආකාරය ද එම දැන්වීමෙහි ඇතුළත් කළ යුතු වන්නේ ය.

75. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් වෙත පහත සඳහන් තොරතුරු සහ ලියවිලි ලබා දිය යුතු වන්නේ ය.

(අ) යථායෝග්‍ය පරීදි අනුමත සේවා ව්‍යවස්ථාව හෝ බඳවා ගැනීමේ පටිපාටිය;

(ආ) අයදුම්පත් කැදවීමේ දැන්වීම;

(ඇ) අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව, නම් සහ සුදුසුකම් පිළිබඳ සම්පූර්ණය;

(ඇ) සම්මුඛ පරීක්ෂණ උපලේඛනය;

76. සැම අයදුම්කරුවෙකුම සම්මුඛ පරීක්ෂණයට හාඡාතුය කළ යුත්තේ පුරුණ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින්ම වන්නේය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන හාඡාතුය පරිවර්තක තිලධරයෙකු හැර අන් කිසිවෙක් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවට සහභාගි කර නොගත යුත්තේය. සම්මුඛ

පරික්ෂණයේදී ලකුණු සටහන් කිරීම සඳහා පැන්සලක් හාවිත නොකළ යුතු අතර, කාබන් පැනක් හෝ නොමැකෙන තීන්ත පැනක් හෝ හාවිතාකළ යුතු වන්නේය.

77. අයදුම්කරුවන් විසින් සම්මුඛ පරික්ෂණයේ දී අවශ්‍ය ලේඛන බවට සහතික කොට ඉදිරිපත් කරනු ලබන සියලුම ලියවිලි පිටපත් දෙකකින් යුතුව හාර දෙන ලද බවට සහතික කර ගැනීමට සම්මුඛ පරික්ෂණ මණ්ඩලය කටයුතු කළ යුතු වන්නේ ය. ඉන් පසුව, එම ලියවිලි සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ උපලේඛන සමග අදාළ පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේ ය. ඒ අතරින් පත්වීම් ලබන අයදුම්කරුවන්ගේ සහතිකවල පිටපත් කට්ටලයක් පොදුගලික ලිපිගොනුවට ඇතුළත් කර ගැනීම සඳහා පත්වීම් ලිපියේ පොදුගලික ලිපිගොනුවේ පිටපත ද සමග අදාළ ආයතන ප්‍රධානීන් වෙත යොමු කිරීමට පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා විසින් ක්‍රියාකළ යුතු වන්නේ ය.)
78. සම්මුඛ පරික්ෂණයේදී දැක්වූ කාර්යසාධනය සඳහා ලකුණු ලබා දෙන විටෙක අයදුම්කරුවන් විසින් ලබා ගත් ලකුණුවල කුසලතා අනුපිළිවෙල අනුව ලකුණු ලේඛනයක් සම්මුඛ පරික්ෂණය අවසන් වූ වහාම සම්මුඛ පරික්ෂණ මණ්ඩලය විසින් සකසා එය සම්මුඛ පරික්ෂණ සටහන් උපලේඛනයට ඇමුණිය යුතු වන අතර, සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ සැම සාමාජිකයෙකු විසින් ම එම ලේඛනවල සැම පිටුවක ම අත්සන් කළ යුතු වන්නේ ය.
79. අදාළ පරිදි ලිඛිත විභාගයකින් සහ/හෝ වෘත්තීය පරික්ෂණයකින් පසුව ලකුණු ලබාදෙනු ලබන සම්මුඛ පරික්ෂණයක් පැවැත්විය යුතුව ඇත්තම්, අයදුම්කරුවන් ලිඛිත විභාගයේ දී සහ/හෝ වෘත්තීය පරික්ෂණයේ දී ලබාගත් ලකුණු සම්මුඛ පරික්ෂණ මණ්ඩලයට ලබා නොදිය යුතු වන්නේ ය. කුමන හේතුවක් නිසාවත් ලිඛිත විභාගයක සහ/හෝ වෘත්තීය පරික්ෂණයක ප්‍රතිඵල පත්කිරීමේ බලධරයා විසින් පත්කිරීම් පිළිබඳව අවසාන තීරණයක් ගන්නා තෙක්, ප්‍රසිද්ධ නොකළ යුතු වන්නේ ය. එහි රහස්‍යභාවය උපරිම වශයෙන් රැකිය යුතු වන්නේ ය.
80. ලකුණු ලබා දෙනු ලබන සම්මුඛ පරික්ෂණයේ දී ලබා ගත් කුසලතාවය අනුව සම්මුඛ පරික්ෂණ මණ්ඩලය විසින් සකස් කරන ලද නාම ලේඛනය සහ/හෝ ලකුණු ලබා දෙනු ලබන වෙනත් පරික්ෂණයේ දී ලබා ගත් කුසලතාවය අනුව සකස් කරන ලද නාම ලේඛනය නිවැරදි බවට නිසා පරිදි තහවුරු කර ගැනීමෙන් පසුව පත්කිරීමේ බලධරයා විසින් විභාගය පැවැත්වූ බලධරයා වෙත යැවිය යුතු වන්නේ ය.
81. ලිඛිත විභාගයක් නොපවත්වන අවස්ථාවක දී සම්මුඛ පරික්ෂණයේ දී ලබා ගත් ලකුණු සහ වෙනත් පරික්ෂණයේ දී ලබා ගත් ලකුණු එකතු කොට අවසන් කුසලතා ලේඛනයක් සකස් කිරීමට පත්කිරීමේ බලධරයා ක්‍රියා කළ යුතු වන්නේ ය.
82. කොමිෂන් සභාව පත්කිරීමේ බලධරයා වන විට ලකුණු ලබාගත් කුසලතා අනුපිළිවෙල අනුව සැකසු අයදුම්කරුවන්ගේ ලේඛනයක්, විභාග ප්‍රතිඵල, සම්මුඛ පරික්ෂණ උපලේඛන හා සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ නිර්දේශ ද සහිතව අදාළ පත්කිරීම් කළ යුතු තනතුරු සංඛ්‍යාව පිළිබඳව ස්වකිය නිර්දේශ ද සඳහන් කරමින් කොමිෂන් සභාවේ ලේකම් විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු වන්නේ ය.
83. පත්කිරීමේ බලධරයා විසින් එකතුවක ලබාදෙනු ලබන තෙක් ලිඛිත පරික්ෂණයක සහ/හෝ ලකුණු ලබා දෙනු ලබන වෙනත් පරික්ෂණයක හෝ ප්‍රතිඵල කුමන හේතුවක් නිසාවත් ප්‍රසිද්ධ නොකළ යුතු වන්නේ ය. තොරාගැනීමේ ක්‍රියාවලය අවසන් වූ පසු පත්වීම්ලිභින්ගේ නාමලේඛනය පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා විසින් ප්‍රසිද්ධ කළ යුතු වන්නේ ය.
84. යථායෝග්‍ය පරිදි අනුමත සේවා ව්‍යවස්ථාව හෝ බඳවා ගැනීමේ පරිපාටිය තුළ ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයක් හෝ යෝග්‍යතාවය ඇගයීමේ පරික්ෂණයක් අන්තර්ගත නොවන අවස්ථාවක සම්මුඛ පරික්ෂණය පැවැත්විය යුත්තේ අයදුම්කරුවන්ගේ සහතික පරික්ෂා කර මුළුන්ගේ සුදුසුකම් සනාථ කර ගැනීමේ කාර්ය සඳහා පමණක් වන්නේ ය.
85. යථායෝග්‍ය පරිදි අනුමත සේවා ව්‍යවස්ථාව හෝ බඳවා ගැනීමේ පරිපාටිය තුළ ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයක් හෝ යෝග්‍යතාවය ඇගයීමේ පරික්ෂණයක් අන්තර්ගත වන අවස්ථාවක දී සම්මුඛ පරික්ෂණ මණ්ඩලය වෙත සම්මුඛ පරික්ෂණය පැවැත්වෙන අවස්ථාවෙන් බැහැර වූ වෙනත් අවස්ථාවක දී ඉදිරිපත් කරනු ලබන කිසිවක් සඳහා ලකුණු ලබා නොදිය යුතු වන්නේ ය.

86. සම්මුඛ පරික්ෂණයක් හෝ වෘත්තීය පරික්ෂණයක් පැවැත්වීමට පෙර මෙම රිති පිළිබඳව සම්මුඛ පරික්ෂණ මණ්ඩල සාමාජිකයන්ගේ අවධානය යොමු කරවීමට පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා හෝ ආයතන ප්‍රධානීය ක්‍රියා කළ යුතු වන්නේ ය.

#### **පත්කිරීම සඳහා තෝරා ගැනීම සහ පත්වීම ලිපිය**

87. බදවාගැනීම ලිඛිත විභාගයක සහ/හෝ ලකුණු ලබාදෙනු ලබන සම්මුඛ පරික්ෂණයක සහ/හෝ ලකුණු ලබාදෙනු ලබන වෙනත් පරික්ෂණයක ප්‍රතිඵල මත පමණක් සිදු කරන්නේ නම්, පත්කිරීම කළ යුතු වන්නේ එම ලිඛිත විභාගයේ දී සහ/හෝ ලකුණු ලබා දෙනු ලබන සම්මුඛ පරික්ෂණයේ දී සහ/හෝ ලකුණු ලබා දෙනු ලබන වෙනත් පරික්ෂණවල දී ලබාගේ ලකුණුවල එකතුවෙහි කුසලතා අනුපිළිවෙල මත දැඩිව පිහිටා පමණක් වන්නේ ය.
88. ඉහත 82වන වගන්තිය ප්‍රකාරව ලියවිලි ලැබේමෙන් පසුව යථායෝග්‍ය පරිදි අනුමත සේවා ව්‍යවස්ථාව හෝ බදවාගැනීමේ පරිපාලිය සහ අනුමත ලකුණු දීමේ කුමය අනුව අදාළ විභාගය හෝ සම්මුඛ පරික්ෂණය හෝ ඒ සියල්ලම හෝ පමණවා ඇති බවට කොමිෂන් සභාව සැහිමට පත්වීය යුතු වන්නේ ය. ඉන්පසුව, සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ තිරයේ සැලකිල්ලට ගතිමින් විභාගයේ දී හෝ සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ දී හෝ ලකුණු ලබා දෙනු ලබන වෙනත් පරික්ෂණයේ දී හෝ ඒ සියල්ලෙහි ම හෝ ලකුණු ලබා ගත් කුසලතා අනුපිළිවෙල අනුව අදාළ තෝරා ගැනීම අනුමත කිරීමට කොමිෂන් සභාවට හැකි වන්නේ ය.
89. ඉහත 87 වන වගන්තියෙහි සඳහන් පරිදි තෝරා ගැනීමෙන් පසුව මෙම කාර්ය පරිපාලික රිකිවලට අයන් 03 හෝ 04 වන පරිඹිතය ප්‍රකාරව විධිමත් පත්කිරීමේ ලිපියක් හැකිතාක් ඉක්මනින් නිකුත් කිරීමට පත්කිරීමේ බලධරයා ක්‍රියා කළ යුතුය.
90. පත්කිරීමේ බලධරයා කොමිෂන් සභාව වන කළේහි තෝරා ගැනීම පිළිබඳව පරිපාලන බලධරයාට දැනුම් දී අවශ්‍ය වෙනස්කම් වේ නම් ඒවා ද සහිතව මෙම කාර්ය පරිපාලික රිකිවලට අයන් 03 හෝ 04 වන පරිඹිතය ප්‍රකාරව විධිමත් පත්කිරීමේ ලිපියක් හැකිතාක් ඉක්මනින් කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබිය යුතු වන්නේ ය.
91. අයදුම්පත් කැදවන ලද නිවේදනයේ සඳහන් සූදුසුකම් සපුරාලිය යුතු දිනයට පැවති පුරුජ්පාඩු සංඛ්‍යාව ඉක්මවා පත්කිරීම් සිදු නොකළ යුතු වන්නේ ය.
92. කුසලතා අනුපිළිවෙල මත සකස් කරන ලද ප්‍රමුඛතා ලේඛනය පදනම් කොට ගෙන පත් කිරීමේදී අවසාන පුරුජ්පාඩුව හෝ අවසන් පුරුජ්පාඩු කිපයක් සඳහා හෝ සම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින අවස්ථාවක කොමිෂන් සභාව විසින් අනු ආකාරයකට ක්‍රියාකළ යුතු බවට උපදෙස් ලබා දී නොමැති නම්, අදාළ පරිදි පැවැත්වූ ලිඛිත විභාගයේ හා/හෝ වෘත්තීය පරික්ෂණයේ හා/හෝ සම්මුඛ පරික්ෂණයේ හා/හෝ පරික්ෂණයේ ප්‍රතිඵල මත එම පුරුජ්පාඩුව හෝ පුරුජ්පාඩු හෝ පිරවීමට බලය අනිනියෝගීත බලධරයා ක්‍රියා නොකළ යුතු අතර ඒ පිළිබඳව ඉපමාදව කොමිෂන් සභාව වෙත වාර්තා කර උපදෙස් ලබා ගත යුතු වන්නේ ය.

#### **පත්කිරීමෙන් පසු අනුගමනය කළ යුතු කාර්ය පරිපාලිය**

93. අනියම්, තාවකාලික හෝ සේරිර යන කටයුතු පෙන් පදනමක් මත පළාත් සභා රාජ්‍ය සේවයේ තනතුරකට පත්කරන ලද තැනැත්තෙකු පත්කිරීම් ලිපියෙහි සඳහන් නියමයන් හා කොන්දේසිවලට යටත්ව කමන් විසින් එම තනතුර හාරගනු ලබන්නේ ද යන්න 05 වන පරිඹිතය ප්‍රකාරව පත්කිරීමේ බලධරයා වෙත වහාම දැනුම් දිය යුතු වන්නේ ය.
94. පත්වීම් ලිපියට අනුකූලව එම පත්වීම හාර ගන්නා තැනැත්තාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම පත්කිරීමේ බලධරයාගේ හෝ පරිපාලන බලධරයාගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ හෝ ආයතන ප්‍රධානීයාගේ හෝ වගකීම වන්නේ ය.
95. පත්වීම්ලාභීය සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව සිය ප්‍රථම දිනයේදී ම පිළිවෙළින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සංජාතාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය ප්‍රකාරව ද, පත්වීම ලැබේ මසක් ඇතුළත ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය ප්‍රකාරව ද, යථායෝග්‍ය පරිදි, පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා ඉදිරියේ ප්‍රතිඵ්‍යා හෝ දිවුරුම් දිය යුතු වන්නේ ය. එමෙහි පත්වීම්ලාභීය වෙතින් ප්‍රතිඵ්‍යා හෝ දිවුරුම් හෝ ලබාගෙන ර්ව අන්සන් කරවාගැනීම අදාළ බලධරයාගේ වගකීම වන්නේ ය. පත්වීම්ලාභීයකු

නියමිත කාලය තුළ එම ප්‍රතිඵා හෝ දිවුරුම් හෝ දී රට අන්සන් කිරීමට අසමත් විම මහුගේ පත්වීම නිරායාසයෙන්ම අහැස්සිවීම පිණිස හේතු වන්නේ ය.

96. පත්වීම්ලාභීයකු ස්වකිය රාජකාරී හාරගන්නා ප්‍රථම දිනයේදීම තමන් සේවයට වාර්තා කළ බව සනාථ කෙරෙන ලිපියක් 06 වන පරිඹ්ධව ප්‍රකාරව යථායෝග්‍ය පරිදි, පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා හෝ වෙත හාර දිය යුතු වන්නේ ය.
97. පත්වීම්ලාභීයකු රාජකාරී හාර ගැනීමේ දී පහත සඳහන් ලිපි ලේඛන, යථායෝග්‍ය පරිදි පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා හෝ වෙත හාර දිය යුතු වන්නේ ය.
- (අ) ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත;
- (ආ) උප්පැන්න සහතිකය;
- (ඇ) තමන් විසින් ඉදිරිපත් කරනු ලබන සියලුම ලේඛන සහ සහතික ව්‍යාප ඒවා නොවන බවට පත්වීම්ලාභීයා විසින් සහතික කර, සකස් කරන ලද දිවුරුම් ප්‍රකාශයක්ද සහිතව තනතුරට අවශ්‍ය කරන මූලික අධ්‍යාපන සුදුසුකම් සනාථ කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කළ අධ්‍යාපන හා වෙනත් අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සහතිකවල මුල් ලේඛන හා ඒවායේ ජායා පිටපත් කිව්වලයක්; (සම්මුඛ පරීක්ෂණයේදී අදාළ අයදුම්කරු විසින් සහතික කොට ඉදිරිපත් කළ සහතික සහ ලේඛන දැනටමත් පුද්ගලික ලිපිගොනුව වෙත ලැබේ ඇති බවත්, එකී මුළු ලේඛනවල හා වර්තමාන ලේඛන සැම අතින්ම එකිනෙකට සැසඳෙන බව සහතික කර ගැනීම පොදුගැලික ලිපිගොනුව හාරව සිටින ආයතන ප්‍රධානීයාගේ වගකීම වේ.)
- (ඇ) විවාහක නම් විවාහ සහතිකය, කළත්‍යාගේ උප්පැන්න සහතිකය සහ දැරුවන්ගේ උප්පැන්න සහතික;
- (ඉ) පොදු 160 වන ආකෘති පත්‍රය ප්‍රකාර සේවා ගිවිසුම;
- (ඊ) පොදු 261 වන ආකෘති පත්‍රය ප්‍රකාර වත්කම් ප්‍රකාශය;
- (උ) අදාළ වන්නේ තම්, වත්කම් බැරකම් ප්‍රකාශය;
- (ඌ) ස්ථීර හා තාචකාලික පදිංචි ස්ථානවල ලිපින, දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපින.
- ඉහත (ආ) හා (ඇ) හි සඳහන් සහතික නිර්ව්‍යාප සහතික බවට පත්වීම් දින සිට වසරක කාලයක් තුළ අදාළ බලධරයන් වෙතින් සහතික කර ගැනීමට පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා හෝ ක්‍රියා කළ යුතු වන්නේ ය.
98. පිළිගත හැකි හේතුවක් ලිඛිතව දැනුම් දීමින් තොරව, පත් කිරීමේ ලිපියෙහි සඳහන් නියමිත දිනයේදී සේවයට වාර්තා කිරීමට අසමත් වන තැනැත්තෙකුගේ පත්වීම අවලංගු වන්නේය.
99. පළාත් සහා රාජ්‍ය සේවයට පත්වීමක් ලබන්නෙකු සේවයට වාර්තා කළ විට, ඉහත 97වන වගන්තියෙහි සඳහන් කරන ලද ලියවිලි ද, පහත දක්වා ඇති ලියවිලි ද අකුලත් කොට තිබුණු වෙනුවෙන් පොදුගැලික ලිපි ගොනුවක් ආරම්භ කර යාචනාලිනව පවත්වා ගෙන යාමට යථායෝග්‍ය පරිදි, පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා හෝ ක්‍රියා කළ යුතු වන්නේ ය.
- (අ) පොදුගැලික ලිපිගොනුවේ කාර්යයන් සඳහා නිකුත් කරන ලද පත්කිරීම් ලිපියෙහි පිටපත;
- (ආ) වර්යා සටහන් පත්‍රය;
- (ඇ) අදාළ වන පරිදි වැන්දුම් හා අනත්දරු විශ්‍රාම වැටුප හෝ වැන්දුම් පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප හෝ පිළිබඳ ප්‍රකාශයේ පිටපත හෝ රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදලේ ආයතන්වය පිළිබඳ ප්‍රකාශයේ පිටපත;
- (ඇ) පත්වීමේ ස්වභාවය අනුව ඇපයක් තැබීමට නියම කර ඇත්තම්, එසේ නියම කර ඇති ආකෘති වෘත්තීය පිටපත;
- (ඉ) සෞඛ්‍ය 169 වන ආකෘති පත්‍රය ප්‍රකාරව තිකුත් කළ වෙවදා පරීක්ෂණ වාර්තාව;
- (ඊ) මෙම පරිවිෂේෂයේ 95 වන වගන්තියෙහි සඳහන් ප්‍රතිඵාවේ හෝ දිවුරුමේ මුල් පිටපත.

(c) වයඹ පලාත් සහා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වී ඇති බවට කොමිෂන් සහාව විසින් නිකුත් කර ඇති අන්තර්ග්‍රහණය කිරීමේ ලිපිය.

100. පත්වීම්ලාභීයකු සේවයට වාර්තා කළ විට, එම නිලධරයා තම කාර්යාලයේ අංශයක හෝ ගාබාවක හෝ තමන් යටතේ පවත්නා වෙනත් කාර්යාලයක හෝ සේවා සේවානයක හෝ රාජකාරී ඉටු කිරීම සඳහා අනුයුත් කිරීමට පත් කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා හෝ ක්‍රියා කළ යුතු වන්නේය. එසේම, නිලධරයා වෙත රාජකාරී ලැයිස්තුවක් ලිඛිතව හාර දීමටද එම අංශවල හෝ ගාබාවල ප්‍රධානීයා අප්‍රමාද්‍ය ක්‍රියා කළ යුතු වන්නේය.
101. පත්වීම්ලාභීයකු සේවයට වාර්තා කළ කළේහි, යථා යෝගා පරිදි, පත් කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා හෝ විසින් නිලධරයා තනතුර හාර ගෙන ඇති බව විගණකාධිපතිවරයා වෙත දැනුම් දිය යුතු වන්නේය.
102. කිසියම් සේවයකට හෝ තනතුරකට හෝ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයෙකු, පත්කිරීම රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කිරීම නිශ්චිතය අවස්ථාවක් වන කළේහි, එම පත්කිරීම අප්‍රමාදව රජයේ ගැසට් පත්‍රයේ පල කරවීමට අවශ්‍ය පිශ්චරුව / පරිපාලන බලධරයාගේ / පරිපාලන බලධරයාගේ වගකීම වන්නේ ය.
103. පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයෙකු වෙත රාජකාරී පැවරීමෙන් පසුව එලදායී ලෙසත්, කාර්යක්ෂම ලෙසත් ඔහුගේ සේවය ලබා ගත හැකි වනු පිණිස, පත්වීමේ දින සිට වසරක කාලයක් ඉකුත් වීමට පෙරාතුව ඔහු වෙත පුහුණුවක් ලබා දීමට පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා හෝ ක්‍රියා කළ යුතු වන්නේ ය. තවද, පුහුණුව පිළිබඳව කිසියම් සේවා ව්‍යවස්ථාවක හෝ බඳවා ගැනීමේ පරිපාලියක හෝ සඳහන් කර ඇති විටෙක එහි සඳහන් අවශ්‍යතා සපුරාලන ආකාරයෙන් එකී පුහුණුව ලබාදිය යුතු වන්නේ ය. එසේම එම පුහුණු වැඩසටහන්වලට යථා පරිදි සහායි වීම නිලධරයන්ගේ ද වගකීම වන්නේ ය.
104. පලාත් සහා රාජ්‍ය සේවයේ තනතුරකට තාවකාලික හෝ සේවා පදනමක් මත පත්වන යම් පත්වීම්ලාභීයකු විසින් ඉදිරිපත් කළ යුතු වෙදා පරීක්ෂණ වාර්තාව ලබා ගත යුතු වන්නේ රජයේ රෝහලක කාර්යාලය වෙදා නිලධරයා වෙතිනි. පත්වීම ලැබේ මාස කුනක් ඇතුළත එම වාර්තාව පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු පත්වීම්ලාභීයා විසින් කළ යුතු වන්නේ ය.
105. වෙදා පරීක්ෂණයකට හාර්තය කරනු ලැබේමෙන් පසුව නව පත්වීම්ලාභීයක්ගේ කායික හෝ මානසික සෞඛ්‍ය තත්ත්වය අදාළ තනතුරට සුදුසු නොවන බව අනාවරණය වන්නේ නම්, ඒ බැවි තහවුරු කරනු ලබන වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙතින් ලැබුණු වහාම එම නිලධරයාගේ පත්වීම අවසන් කිරීමට අදාළ පත්කිරීමේ බලධරයා ක්‍රියා කළ යුතු වන්නේ ය.

#### තනතුරට පත්කිරීම

106. පලාත් සහා රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන තැනැත්තන් පවතින පුරුෂ්පාඩු අනුව යථා පරිදි අනුමත කරන ලද සේවා ව්‍යවස්ථාවට හෝ බඳවා ගැනීමේ පරිපාලියට සහ මෙම කාර්ය පරිපාලික රිති සංග්‍රහයේ සඳහන් විධිවිධානවලට අනුකූලව පත්කරනු ලැබීම, පත්කිරීමේ බලධරයාගේ හෝ පරිපාලන බලධරයාගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ හෝ ආයතන ප්‍රධානීයාගේ හෝ වගකීම වන්නේ ය.
107. ආණ්ඩුකාරවරයා විසින් සිදුකරනු ලබන පත්කිරීම් සම්බන්ධයෙන් පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වන්නේ ය.
- I. අනුමත සේවක සංඛ්‍යාව කුළ පුරුෂ්පාඩුවක් ඇති වූ විට හෝ එබදු තනතුරක් අප්‍රතින් ඇති කරනු ලැබූ විට හෝ අනුමත සේවා ව්‍යවස්ථාව හෝ බඳවා ගැනීමේ පරිපාලිය ප්‍රකාරව එම තනතුරට සුදුසු රජයේ නිලධරයෙක් / පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයෙක් පත් කරන ලෙසට ලිඛිත ඉල්ලීමක් ප්‍රධාන ලේකම්වරයා විසින් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේ ය.
- II. එම ඉල්ලීම සමග අදාළ තනතුරෙහි රාජකාරී සේවාවය පිළිබඳව සංක්ෂීප්ත වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු වන්නේ ය.
- III. එබදු ඉල්ලීමක් සහ වාර්තාවක් ලද විට යථායෝගා පරිදි අනුමත සේවා ව්‍යවස්ථාව හෝ බඳවා ගැනීමේ පරිපාලිය හා මෙහි අධ්‍යාජ රිති ප්‍රකාරව තනතුර සඳහා සුදුසු නිලධරයෙක් ආණ්ඩුකාරවරයා විසින් පත්කරනු ලැබිය යුතු වන්නේය.

## සේවා මුක්ත හටයන්ට දෙන අනුග්‍රහ

108. පලාත් සහා රාජ්‍ය සේවයේ පත්වීම් ලබා ගැනීමට ඉල්ලා සිටින වයස අවුරුදු 50 නොඹක්ම වූ යුද ගුවන් හා නාවික හමුදා සේවා මුක්ත හටයන්ට පහත දැක්වෙන අනුග්‍රහ ලබාදිය යුතු වන්නේ ය.

### I. වයස් සීමාව

සේවාමුක්ත හටයෙකුගේ වයසින්, ඔහු ඉහත සඳහන් හමුදාවක සේවය කළ කාලපරිච්ඡය අඩු කළ විට ඔහු ඉල්ලුම් කරන තනතුර සඳහා නියමිත උපරිම වයස් සීමාවට ඇතුළත් වේ නම්, ඔහු නියමිත වයස් සීමාව තුළ සිටින තැනැත්තෙක් සේ සලකා ක්‍රියා කිරීම.

### II. අධ්‍යාපන සුදුසුකම්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාව විසින් පිළිගත් උපාධියක් අධ්‍යාපන සුදුසුකම වගයෙන් නියම කර ඇති තනතුරක් සඳහා හැර, වෙනත් යම් තනතුරක් සඳහා බලවා ගැනීමේ පරිපාටියෙහි නියම කර ඇති අවම අධ්‍යාපන සුදුසුකමට පහළින් වූ ඊශ්‍ය අධ්‍යාපන මට්ටම සේවා මුක්ත හටයෙකු ලබා ඇත්තම්, ඔහු නියමිත අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති තැනැත්තෙක් සේ සලකා ක්‍රියා කිරීම.

### III. කාර්මික හා වෘත්තීය සුදුසුකම් සැලකිල්ලට ගන්නා විටක දි සන්නද්ධ සේවාවන්හි අදාළ කාර්මික අංශවල සේවය කිරීමේදී ලබාගත් නිපුණකාව හා පළපුරුද්ද ද සැලකිල්ලට ගෙන නියමිත කාර්මික හා වෘත්තීය සුදුසුකම් සපුරා ඇති තැනැත්තෙක් සේ සලකා ක්‍රියා කිරීම.

## VIII වැනි පරිච්ඡය

### පරිවාස කාලය හා පත්වීම ස්ථීර කිරීම

#### තුන් අවුරුදු පරිවාස කාලය

109. පලාත් සහා රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරකට නව පත්වීමක් ලබන නිලධරයෙකු පත් කිරීමේ බලධරයා විසින් අවුරුදු තුනක පරිවාස කාලයකට යටත් කළ යුතු වන්නේය.
110. පරිවාස කාලයකට යටත් කොට පත් කරනු ලබන නිලධරයෙකු විසින් තම පත්වීම් උපියෙන් බැඳුණු යුතුකම් හා වගකීම් එම කාලය තුළදී නොපිරිහෙළා ඉටු කරමින් ද, යහපත් හැසිරීම හා පැමිණීම තුළින් ද, කාර්යක්ෂම ලෙස සේවය කිරීම මගින් ද තමා අදාළ තනතුර සඳහා සුදුස්සෙකු බව සනාථ කළ යුතු වන්නේ ය.
111. නිලධරයෙකු පරිවාස කාලයකට යටත් කොට පත් කරනු ලබන්නේ ඔහුට අයන් වැඩ කටයුතු ඉගෙන ගැනීමට ඉඩ සලසමින් ඔහු ස්ථීර සේවයෙහි රදවා ගැනීමට සුදුසුදැයි පරික්ෂා කර බැලීම සඳහා බව සැලකිල්ලට ගත යුතු වන්නේ ය. ඔහුගේ තනතුරට අදාළ රාජකාරී කටයුතු සහ වගකීම් පිළිබඳ පළපුරුද්ද ලබා ගැනීමට සැම පහසුකමක්ම ඔහුට සැලසිය යුතුවා පමණක් නොව, ඔහු නිබද අනිමත්තුණය, සානුකම්පික තිරික්ෂණය හා මග පෙන්වීම යටතේ තබා ගත යුතු වන්නේ ය.
112. පරිවාස කාලය තුළ දි නිලධරයා ස්ථීර සේවයෙහි රදවා ගැනීමේ යෝග්‍යතාවය පිළිබඳව සැක උපදිවන ආකාරයේ යම් ගති පැවතුම් ඔහු තුළ පවත්නා බව පෙනී යන්නේ නම්, නොපාලාව ඔහුට ඒ බව දන්වා, එම උගානතා මගහරවා ගැනීමට හැකි සැම ආධාරයක් ම පත්කිරීමේ බලධරයා / පරිපාලන බලධරයා විසින් දිය යුතු වන්නේ ය. එම උගානතා දිගින් දිගටම පැවතියහොත් නිලධරයාගේ පත්වීම ස්ථීර කිරීම වැළඳී යන ආකාරයේ බරපතල ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් හෝ හැසිරීම හෝ වරිතය පිළිබඳ දේශයක් හෝ සම්බන්ධයෙන් අවවාද කරන විට, එම අවවාද කිරීම උපියෙකු කළ යුතු අතර, එකී අවවාද කිරීම උපිය ලැබුණු බවට නිලධරයා වෙතින් උපියෙකු සනාථ කර ගත යුතු වන්නේ ය. එම සනාථ කිරීම උපියෙකු සැලකිල්ල නිලධරයාගේ උගානතා පිළිබඳව ඔහුට අවවාද කරන ලද බවට හා ඒවා මගහරවා ගැනීමට අවස්ථාවක් දුන් බවට ඒකාන්ත වගයෙන් කරන ලද සනාථ කිරීමක් වන්නේ ය.

113. පරිවාස කාලයට යටත් කොට ඇති නිලධරයෙකුගේ වැරදි ක්‍රියාවක් නිශ්චිතව ගෙන හැර පැ නොහැකි තමුන්, මහුගේ මානසික ස්වභාවය හෝ හැසිරීමේ ස්වභාවය හෝ වෙනත් උග්‍රතා හෝ හේතු කොට ගෙන ඔහු පළාත් සහා රාජු සේවයේ කවුදරවත් තබා ගත නොහැකි බව පෙනී යන්නේ නම්, එම නිලධරයාගේ පත්වීම අවසන් කිරීම පත්කිරීමේ බලධරයාගේ වගකීම වන්නේ ය. එවැනි අවස්ථාවක දී එම තීරණය ගැනීමට පාදක වූ සියලු කරුණු නිශ්චිතව හා සවිස්තරව අදාළ ලිපිගොනුවෙහි සටහන් කර තැබීමත්, එම තීරණය තහවුරු කරන සියලු සාධක සුරක්ෂිතව තැබීමත් පත්කිරීමේ බලධරයා වග බලා ගත යුතු වන්නේ ය. පත්වීම අවසන් කිරීමේ ලිපිය, අවශ්‍ය වෙනස්කම් වේ නම්, ඒවා ද සහිතව 07 වන පරිඥ්ච්‍ය ප්‍රකාරව සකස් කළ යුතු වන්නේ ය.
114. පළමු වසර හා දෙවන වසර පරිවාස කාලය සම්බන්ධ සමාලෝචන වාර්තා දෙපාර්තමේන්තු ප්‍රධානීය විසින් 08 පරිඥ්ච්‍ය ප්‍රකාරව සකස් කළ යුතු වන්නේ ය. එම වාර්තා ලැබීමෙන් අනතුරුව, ඒවා ප්‍රවේශමෙන් සලකා බලා උග්‍රතා කිසිවක් ඇතොත්, අවශ්‍ය අවස්ථාවන්හිදී ඒ පිළිබඳ නිලධරයාට අවවාද කළ යුතු වන්නේ ය. අවසන් සමාලෝචන වාර්තාව, පළමු හා දෙවන වසරේ වාර්තා ද සමග, පරිවාස කාලය අවසන් වීමට යටත් පිරිසේයින් මාස 03කට ප්‍රථම පත්කිරීමේ බලධරයා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේ ය. පරිවාස කාලය අවසන් වීමට ප්‍රථමයෙන්, වාර්තා තුනම පත්කිරීමේ බලධරයා විසින් සැලකිල්ලට ගෙන, නිලධරයාගේ පත්වීම ස්ථීර කිරීමට හෝ පරිවාස කාලය දීර්ස කිරීමට හෝ තීයෙශයක් දිය යුතු වන්නේ ය. සැම අවස්ථාවකදී ම එකී තීරණ නිලධරයා වෙත ලිඛිතව දැනුම් දිය යුතු වන්නේ ය.
115. සේවයෙහි ස්ථීර කරනු ලැබීම සඳහා නිලධරයා යෝග්‍ය හා සුදුසු නොවේ යැයි පත්කිරීමේ බලධරයා තීරණය කරන්නේ නම්, වර්ෂ 03ක උපරිම කාලයකට යටත්ව, වරකට එක් වර්ෂය බැඳින්, නිලධරයාගේ පරිවාස කාලය දීර්ස කොට ඔහුගේ වැළැප් වර්ධක විලම්හනය කළ යුතු වන්නේ ය. එම නිලධරයා එසේ දීර්ස කරන ලද කාලය තුළ ස්වකිය කාර්ය සාධනය වැඩිදියුණු කර ගැනීම සඳහා අනළස්ව කටයුතු කළ යුතු වන්නේ ය.
116. පරිවාස කාලයකට යටත්ව සිටින නිලධරයෙක් විසින් සිදු කරනු ලැබ ඇති අනුම්තකාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයක්, පරිවාස කාලය අවසන් වීමට පෙරාතුව නිම කළ නොහැකි විටක දී, එම කරුණුවල ස්වභාවය සැලකිල්ලට ගෙන නිලධරයාගේ පත්වීම අවසන් කිරීම හෝ පරිවාස කාලය දීර්ස කිරීම හෝ කළ යුතු වන්නේ ය.
117. සැම දීර්ස කරන ලද පරිවාස කාලයක් අවසානයේ දී ම, දෙපාර්තමේන්තු ප්‍රධානීය හෝ ආයතන ප්‍රධානීය විසින් 08 වන පරිඥ්ච්‍ය ප්‍රකාරව සමාලෝචන වාර්තාවක් සකස් කළ යුතු වන්නේ ය. පත්වීම ස්ථීර කිරීමට බාධාවන උග්‍රතා කිසිවක් එම වාර්තාවින් අනාවරණය වන්නේ නම්, ඉහත 115 හා 116යන වගන්තිවලට යටත්ව, නිලධරයාගේ පරිවාස කාලය දීර්ස කිරීම හෝ පත්වීම අවසන් කිරීම පත්කිරීමේ බලධරයාගේ වගකීම වන්නේ ය. එවැනි අවස්ථාවක දී එම තීරණය ගනු ලැබීමට පාදක වූ සියලුම හේතු විස්තරාත්මකව අදාළ ලිපිගොනුවෙහි සටහන් කළ යුතු අතර, එම තීරණය තහවුරු කරනු ලබන සියලුම සාධක සුරක්ෂිතව තැබීමත් පත්කිරීමේ බලධරයා වග බලා ගත යුතු වන්නේ ය.
- එක් අවුරුදු පරිවාස කාලය**
118. පළාත් සහා රාජු සේවයේ ස්ථීර තනතුරක් දරන නිලධරයෙකු පළාත් සහා රාජු සේවයේ වෙනත් ස්ථීර තනතුරකට පත් කරනු ලබන අවස්ථාවක දී වසරක පරිවාස කාලයකට යටත් කළ යුතු වන්නේ ය. එසේ වුවද, පළාත් සහා රාජු සේවයේ ස්ථීර කරන ලද නිලධරයෙකුගේ ප්‍රස්ථාව සේවා කාලය හා පළපුරුදේද තව තනතුරට අයත් සුදුසුකමක් හා සම්බන්ධ උපමානයක් නොවන කළේහි, එබදු නිලධරයෙකු අවුරුදු තුනක පරිවාස කාලයකට යටත් කළ යුතු වන්නේ ය.
119. තව තනතුරේ ස්ථීර කිරීම සඳහා නියම කිරීමට ඉඩ ඇති යම් කොන්දේසි ඇත්නම්, ඒවා සපුරාලීමට නිලධරයාට සාමාන්‍යයෙන් අවශ්‍ය වන කාලය සැලකිල්ලට ගෙන වසරක පරිවාස කාලය ප්‍රමාණවත් නොවන බව හැඳි යන්නේ නම්, වසර තුනකට නොවැඩි ප්‍රමාණවත් පරිවාස කාල පරිවිශේෂයක් නියම කිරීමට පත්කිරීමේ බලධරයාට හැකි වන්නේ ය.
120. පත්වීම ස්ථීර කර ඇති පළාත් සහා රාජු සේවයේ නිලධරයෙක්, වසරක පරිවාස කාලයකට යටත්ව පළාත් සහා රාජු සේවයේ වෙනත් ස්ථීර තනතුරකට පත් කර ඇති අවස්ථාවක දී, දෙපාර්තමේන්තු ප්‍රධානීය හෝ ආයතන ප්‍රධානීය විසින් 08 වන පරිඥ්ච්‍ය ප්‍රකාරව සමාලෝචන වාර්තාවක් සකස් කළ යුතු වන්නේ ය.

121. නිලධරයාගේ පත්වීම ස්ථීර කිරීමට බාධා වන උග්‍රතා කිසිවක් එම සමාලෝචන වාර්තාව මගින් අනාවරණය වන්නේ නම්, වහාම ඒ බව ඔහුට ලිඛිතව දන්වා අවස්ථාවේවිතව නිසි මග පෙන්වීමක් දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා හෝ විසින් සිදු කළ යුතු අතර, පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා හෝ විසින් නිලධරයාගේ වැටුප් වර්ධකය විළම්හනය කර, වසර 03ක උපරිම කාල සීමාවකට යටත්ව වරකට එක් වසර බැඳීන් ඔහුගේ පරිවාස කාලය දීර්ස කළ යුතු වන්නේ ය.
122. එක් අවුරුදු පරිවාස කාලයක පසුවන නිලධරයෙකු විසින් කරන ලද යම් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක් එක් පරිවාස කාලය අවසන් විමට පෙර සම්පූර්ණ කළ තොහැනි වන අවස්ථාවක දී, අදාළ අවස්ථානුගත තත්ත්වයන් සැලකිල්ලට ගෙන එම නිලධරයාගේ පරිවාස කාලය දීර්ස කිරීමට පත්වීම් බලධාරියා ක්‍රියා කළ යුතු වන්නේ ය.

#### **පත්වීම ස්ථීර කිරීම හෝ තනතුරට පෙරලා යැවීම හෝ පත්වීම අවසන් කිරීම**

123. පරිවාස කාලයකට යටත් කොට පලාත් සහා රාජ්‍ය සේවයට පත් කරන ලද නිලධරයෙකු, මෙම කාලපරිච්ඡේදය තුළ, ඔහුට තම පත්වීම ලිපියෙන් තියම කරන ලද වගකීම හා යුතුකම් අන්තර් ඉටු කිරීම මගින් ද, යහපත් හැසිරීම හා පැමිණීම මගින් ද, කාර්යක්ෂම ලෙස සේවය කිරීම මගින් ද පලාත් සහා රාජ්‍ය සේවය පිණිස වන්නා වූ ඔහුගේ යෝග්‍යතාවය ඔහු විසින් ඔප්ප කර පෙන්විය යුතු වන්නේ ය. පරිවාස කාලය අවසානයේදී නිලධරයාගේ වැඩ, හැසිරීම හා පැමිණීම සහත්වායකට පැවතියේ යයි තිගමනය කරන්නේ නම් ද, පත්වීමෙහි ස්ථීර කිරීම සඳහා වන සියලු සුදුසුකම් ඔහු විසින් සපුරානු ලැබේ ඇත්තේ නම් ද, ඔහුගේ සේවය අදාළ පත්කිරීමේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ස්ථීර කිරීමට නිසි බලධරයා ක්‍රියා කළ යුතු වන්නේ ය.
124. ඉහත 118 වන වගන්තිය පරිදි පත් කරන ලද නිලධරයෙකුගේ පරිවාස කාලය අවසානයේදී පත්වීම අවසන් කරන්නේ නම්, ඔහුගේ පුරුව තනතුර වෙත ඔහු ආපසු යැවීමට කටයුතු කිරීම පත්කිරීමේ බලධරයාගේ වගකීම වන්නේ ය. නිලධරයාගේ පුරුව තනතුරෙහි කටයුරුවත් පුරුස්පාඩුවක් තොමැනි විවෙක අධිසේවක පදනම මත එම තනතුර වෙත ඔහු ආපසු යැවීමට කටයුතු කළ යුතු ය. එහෙත් තිතා තනතුරෙහි පුරුස්පාඩුවක් අති වූ කළේහි එම තිතා තනතුරට ඔහුව පත් කිරීමට කටයුතු කළ යුතු ය. එවැනි අවස්ථාවක දී එම තිරණය ගනු ලැබීමට පාදක වූ සියලුම හේතු සවිස්තරාත්මකව යථායෝග්‍ය පරිදි, අදාළ ලිපිගොනුවෙහි සහභන් කර තැබීමත්, තම තිරණය තහවුරු කරනු ලබන සියලුම සාධක සුරක්ෂිතව තැබීමත් පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා වග බලා ගත යුතු වන්නේ ය. පුරුව තනතුරට පෙරලා යැවීමේ ලිපිය 09 වන පරිදිශ්වය ප්‍රකාරව අවශ්‍ය වෙනස්කම් සහිතව සකස් කළ යුතු වන්නේ ය. නිලධරයෙකු ඔහුගේ පුරුව සේවයෙහි බණ්ඩනයකින් තොරව ඔහුගේ පුරුව තනතුරෙහි පිහිටුවා එම තනතුර වෙත පෙරලා යටත විවෙක එක් පුරුව තනතුරට අදාළ කොන්දේසි නැවත වරක් බලාත්මක විය යුතු වන්නේ ය.
125. පරිවාස කාලයකට යටත් සිටින පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයෙකුගේ එම කාලය සම්පූර්ණ වූ වහාම අදාළ පරිදි ඔහුගේ පත්වීම ස්ථීර කිරීමට හෝ ඔහුගේ පරිවාස කාලය දීර්ස කිරීමට හෝ පත්වීම අවසන් කිරීමට හෝ පත්කිරීමේ බලධරයා ක්‍රියා කළ යුතු වන්නේ ය. එම නිලධරයාගේ පරිවාස කාලය දීර්ස කරනු ලැබේ ඇත්තේ ඔහුට පාලනය කළ හැකිව තිබූ හේතුවක් මත නම්, ඔහුගේ පත්වීම ස්ථීර කරන තුරු ඔහුට හිමි වැටුප් වර්ධක අතිවාර්යයෙන්ම විළම්හනය කළ යුතු වන්නේ ය. මෙක් කටර තිරණයක් වුව ද, පත්කිරීමේ බලධරයා විසින් අදාළ නිලධරයාට ලිඛිතව දැනුම් දිය යුතු වන්නේ ය. නිලධරයාගේ උග්‍රතා හේතු කොටගෙන විළම්හනය කරන ලද වැටුප් වර්ධක පිළිබඳ කිසිදු අයිතිවාසිකමක් නිලධරයාට හිමි තොවන්නේ ය.
126. තියමිත දිනයේදී සියලුම අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණේ වූව ද, නිලධරයෙකුගේ පත්වීමක් ස්ථීර තත්ත්වයට පත් වන්නේ අදාළ පත්වීම, පත්කිරීමේ බලධරයා විසින් ස්ථීර කළ බවට 10 වන පරිදිශ්වය ප්‍රකාරව විධීමත් ලිපියක් තිකුත් කිරීමෙන් පසුව පමණක් වන්නේ ය. එවැනි ලිපියක් තිකුත් කොරෙන තෙක් එම නිලධරයාගේ පත්වීම ස්ථීර කර තොමැනි සේ සැලකෙන්නේ ය. අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා තිතා දී එවැනි ලිපියක් තිකුත් කිරීම පමා වීමෙන් එම නිලධරයා පිඩාවට පත්වීම වැළැක්වීම සඳහා එම ලිපිය අප්‍රමාදවත්, යථා පරිදිත් තිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ පත්කිරීමේ බලධරයා සැලකිල්ලත් විය යුතුය.
127. පත්වීම ස්ථීර කරනු ලැබීම සඳහා යම් නිලධරයෙකු තියමිත කාලය තුළ සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වනුයේ ඔහුට පාලනය කළ තොහැනි කිසියම් හේතුවක් නිසා වන්නේ නම්, එක් සුදුසුකම් ලබා ගනු හැකිවනු පිණිස ඔහුගේ පරිවාස කාලය පත්කිරීමේ බලධරයා විසින් සාධාරණ කාලයකින් දීර්ස කළ හැකි වන්නේ ය. එසේ දීර්ස කළ කාල පරිවිණ්දය තුළ පත්වීම ස්ථීර කිරීම සඳහා අවශ්‍ය

සුදුසුකම් සපුරාලීම එම නිලධරයාගේ වගකීම වන්නේ ය. එවැනි අවස්ථාවක දී එම නිලධරයාගේ පත්වීම ස්ථීර කළ යුත්තේ ඔහුගේ ජේජ්යීතාවට හා වැටුප් වර්ධකවලට අභිතකර බලපැමක් නොවන පරිදි ඔහුගේ පත්වීම දින සිට ය. එතෙකදු ව්‍යවත්, එසේ පරිවාස කාලය දීර්සන කරන ලද කාලය තුළ දී එම නිලධරයාගේ නොසැලකිල්ල මත හෝ පැහැර හැරීම මත හෝ අදාළ සුදුසුකම් සපුරා ගැනීමට එම නිලධරයා අපාහාසන් ව්‍යවහාරක් එවැනි අවස්ථාවක දී ඔහුගේ පත්වීම අවසන් කිරීමට පත්කිරීමේ බලධරයා ක්‍රියා කළ යුතු වන්නේ ය.

128. පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයෙක් නියමිත කාලය තුළ එනම්, මුල් පරිවාස කාලය තුළ තමන්ට පාලනය කළ හැකි හේතුවක් මත පත්වීම ස්ථීර කිරීම සඳහා සුදුසුකම් සපුරාලීමට අපාහාසන් වී ඇති නමුත්, ඔහුට ලබා දුන් දීර්සන කරන ලද පරිවාස කාලය තුළදී පත්වීම ස්ථීර කිරීම සඳහා සුදුසුකම් සපුරානු ලැබුවහාත්, එවැනි අවස්ථාවක දී මුල් පරිවාස කාලය අවසානයේ ඔහුට ලැබීමට නියමිත වැටුප් වර්ධකය, මුළින් සුදුසුකම් සපුරාලීමට අවකාශ සලසා තිබූ කාල සීමාවට වැඩියෙන් ගත් කාල පරිවිණ්දයට සමාන කාල පරිවිණ්දයකින් විලමිනය කර, ඔහුගේ පළමුවන පත්වීම දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පත්වීම ස්ථීර කළ යුතු වන්නේ ය. මෙහිදී, 10 වන පරිඥිණ්දය ප්‍රකාරව පත්කිරීමේ බලධරයා විසින් ලිපියක් නිකුත් කළ යුතු වන්නේ ය. තවද, එලස සේවයෙහි ස්ථීර කර ඇති නිලධරයෙකුගේ සේවයෙහි හෝ ග්‍රෑන්යෙහි හෝ ජේජ්යීතාවය, සේවය ස්ථීර කරනු ලැබීම සඳහා ඔහු සුදුසුකම් සම්පූර්ණ කළ දිනය අනුව නිගමනය කළ යුතු වන්නේ ය.
129. කෙසේවුව ද, යම් පත්වීම ලිපියක නිශ්චිතව සඳහන් පරිවාස කාලය ඔහු අනිවාර්ය විශාම ගැනීමේ වයසට එළඟීම නිසා හෝ ඔහුගේ පාලනයෙන් බැහැර වූ කාරණයක් නිසා හෝ පරිවාස කාලය සම්පූර්ණ කිරීමට නොහැකි වන අවස්ථාවක දී එම නිලධරයාගේ පත්වීම ස්ථීර කිරීම සම්බන්ධව තිරණයක් ලබා ගැනීම පිණ්ස පත්කිරීම බලධරයා විසින් ආශ්වුකාරවරයා වෙත යොමු කළ යුත්තේ ය.

## IX වැඩි පරිවිණ්දය

### තනතුරක වැඩි බැලීම සඳහා හෝ රාජකාරී ඉටු කිරීම සඳහා කරනු ලබන පත්කිරීම වැඩි බැලීම සඳහා පත්කිරීම

130. කිසියම් තනතුරක වැඩිබැලීම සඳහා හෝ රාජකාරී ඉටුකිරීම සඳහා පත් කිරීමක් සිදු කිරීමේ බලය ඇත්තේ පත් කිරීමේ බලධරයාට පමණක් වන්නේය.
131. කිසියම් තනතුරක වැඩි බැලීම සඳහා නිලධරයෙකු, පත් කළ හැක්කේ පහත සඳහන් අවස්ථාවන්හිදී පමණක් වන්නේය.
- I. පළාත් සහාවේ අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක හෝ ආයතනයක හෝ අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇති තනතුරක සේවයේ නියුතු නිතිය නිලධරයෙකු, විධිමත් අනුමැතියක් ලබා ගෙන කිසියම් කාල සීමාවක් එම තනතුරෙහි සේවයෙන් බැහැරව සිටින අවස්ථාවක, එම තනතුරෙහි රාජකාරී වගකීම දැරීම හා කාර්ය ඉටු කිරීම සඳහා; හෝ
- II. පළාත් සහාවේ අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක හෝ ආයතනයක හෝ අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇති තනතුරක පුරප්පාඩුවක් පවත්නා අවස්ථාවක පත්කිරීමේ බලධරයා විසින් එම තනතුරට ස්ථීර පත්කිරීමක් කරනු ලබන තෙක්, එම තනතුරෙහි රාජකාරී වගකීම දැරීම හා කාර්ය ඉටු කිරීම සඳහාය.
132. කිසියම් තනතුරක වැඩි බැලීම සඳහා පත්කළ හැක්කේ එම තනතුරට අදාළ සේවා ව්‍යවස්ථාවෙහි හෝ බලධා ගැනීමේ පටිපාටියෙහි හෝ සඳහන් සියලු සුදුසුකම් සපුරා ඇති, එම තනතුරට සමාන තනතුරක හෝ එම තනතුරට ආසන්නතම පහළ තනතුරක හෝ සේවයේ යෙදී සිටින තම නිතිය තනතුරෙහි ස්ථීර කර ඇති නිලධරයෙක් පමණක් වන්නේ ය.
133. වැඩි බැලීමේ පත්කිරීමක් කරනු ලබන්නේ තනතුරක පුර්ණ කාලීනව කටයුතු කිරීමට හෝ අදාළ නිලධරයා දැනට දරන තනතුරෙහි ඉටු කරනු ලබන රාජකාරීවලට අමතරව කටයුතු කිරීමට හෝ වන්නේ ය.

134. වැඩ බැලීමේ පත්වීමක් දරන නිලධරයෙකු, එම වැඩ බැලීම සඳහා ඔහුට පත් කරනු ලැබ ඇති තනතුරට අයත් වැටුප තාවකාලික හෝ ස්ථීර යන කවර හෝ පදනමක් මත ලබා ගනු පිණිස හිමිකම් නොලබන්නේ ය.

### **තනතුරක රාජකාරී ඉටු කිරීම සඳහා පත්කිරීම**

135. පුරප්පාඩු වූ කිසියම් තනතුරක වැඩ බැලීම සඳහා පත්කිරීමට ඉහත 132 වන වගන්තිය අනුව සුදුසුකම් සපුරා ඇති නිලධරයෙකු නොමැති අවස්ථාවක දී, එම තනතුරෙහි රාජකාරී ඉටු කිරීම සඳහා වචන්ම සුදුසු නිලධරයෙකු පත්කිරීමට, පත්කිරීමේ බලධරයාට හැකි වන්නේ ය.
136. කිසියම් තනතුරකට නිල වගයෙන් හිමි දීමනා හා වරප්‍රසාද එම තනතුරෙහි වැඩ බලන හෝ රාජකාරී ඉටු කරන නිලධරයාට එම වැඩ බලන හෝ රාජකාරී ඉටු කරන හෝ කාලය තුළ දී තුළේ විදිය හැකි වන්නේය. එම වැඩ බැලීමේ හෝ රාජකාරී ඉටු කිරීමේ හෝ පත්වීම අවසන් වූ වහාම එම දීමනා හා වරප්‍රසාද ඔහුට අහිමි වන්නේ ය.
137. කිසියම් නිලධරයෙකු තනතුරක රාජකාරී ඉටු කිරීම සඳහා පත් කළ හැක්කේ එම තනතුර එම නිලධරයා දැනට දරන තනතුරට වචා ඉහළ හෝ සම තත්ත්වයේ හෝ තනතුරක් වන්නේ නම් පමණි.

### **තනතුරක වැඩ බැලීම සඳහා හෝ රාජකාරී ඉටු කිරීම සඳහා කරනු ලබන පත්කිරීම කෙරෙහි බලපාන සාමාන්‍ය තොන්දේසි**

138. කිසියම් නිශ්චිත තනතුරක වැඩ බැලීමට හෝ රාජකාරී ඉටු කිරීමට පත්කිරීමක් කළ හැක්කේ, එම තනතුරට අදාළ සේවා ව්‍යවස්ථාවේ හෝ බදාවාගැනීම් පරිපාලියේ නිශ්චිතව සඳහන් සේවාවක නිලධරයෙකු පමණක් වන අතර, වෙනත් සේවාවක නිලධරයෙකු ඒ සඳහා පත් නොකළ යුතු වන්නේ ය.
139. ඔහුම වැඩ බැලීමේ හෝ රාජකාරී ඉටු කිරීමේ පත්කිරීමක් වසරක උපරිම කාලයකට සීමා විය යුතු වන්නේ ය. එම කාල පරිවිෂ්දය අවසන් වීමට පෙර එම තනතුර සඳහා සුදුසු නිලධරයෙකු ස්ථීරව පත්කිරීමට පරිපාලන බලධරයා සහ/හෝ පත්කිරීමේ බලධරයා කටයුතු කළ යුතු වන්නේ ය. කෙසේවාද, වැඩ බැලීමේ හෝ රාජකාරී ඉටු කිරීමේ පත්කිරීමක් වසරකින් ඔබ්බට දීර්ඝ කිරීම සලකා බැලීමට පත්කිරීමේ බලධරයාට හැකි ය.
140. වැඩ බැලීමේ හෝ රාජකාරී ඉටු කිරීමේ පත්වීමක් ලබා දී ඇති තනතුරක් සඳහා පත්කිරීමේ බලධරයා විසින් ස්ථීර නිලධරයෙකු පත්කර ඇති අවස්ථාවක දී ඔහුට එම තනතුරෙහි රාජකාරී කිරීමට අවශ්‍ය ඉඩකිඩී සලසා දීම ආයතන ප්‍රධානීයාගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ හෝ පරිපාලන බලධරයාගේ හෝ වගකීම වන්නේ ය. පත්කිරීමේ බලධරයා විසින් ස්ථීර පත්කිරීමක් සිදු කළ කළේහ එම තනතුරට කර ඇති වැඩ බැලීමේ හෝ රාජකාරී ඉටු කිරීමේ පත්වීම නිරායාසයෙන්ම අහෝසි වන්නේ ය.
141. යම් නිලධරයෙක්, යම් තනතුරක වැඩ බැලීම හෝ රාජකාරී ඉටු කිරීම හෝ කළ පමණින්ම, එම තනතුරට ස්ථීර පත්කිරීමක් කිරීමේ දී එම නිලධරයාට එම තනතුර සඳහා යම් විශේෂ හිමිකමක් හෝ සේවා ව්‍යවස්ථාව යටතේ හෝ බදාවා ගැනීමේ පරිපාලිය යටතේ හෝ යම් විශේෂ වාසියක් හෝ යම් විශේෂ ලක්ණු ප්‍රමාණයක් හෝ ලබා නොදිය යුතු වන්නේ ය.

## **X වැනි පරිවිෂ්දය**

### **කාර්යක්ෂමතා කඩුම**

#### **සාමාන්‍ය**

142. නිලධරයෙකුගේ පත්වීම ස්ථීර කිරීම සඳහා හෝ නිලධරයෙකු ඉහළ තනතුරකට උසස් කිරීම සඳහා හෝ කිසියම් නිශ්චිත වැටුප් පියවරක් ඉක්මවා යාම සඳහා හෝ සේවා ව්‍යවස්ථාව හෝ බදාවා ගැනීමේ පරිපාලිය මගින් නියම කර ඇති අදාළ කාර්යක්ෂමතා කඩුමෙහි අවශ්‍යතා සපුරාලිය යුතු වන්නේ ය.

143. සේවා ව්‍යවස්ථාවෙහි හෝ බලධා ගැනීමේ පරිපාටියෙහි නියම කරනු ලැබ ඇති ආකාරයට නිසි බලධරයා විසින් කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ පැවැත්විය යුතු බලධරයා කවරක් ද යන්න සේවා ව්‍යවස්ථාවේ හෝ බලධාගැනීමේ පරිපාටියේ හෝ සඳහන් කොට නොමැති අවස්ථාවන්හි දී, එති කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ පත්කිරීමේ බලධරයා විසින් හෝ පත්කිරීමේ බලධරයා විසින් නම් කරනු ලබන නිලධරයෙකු හෝ ආයතනයක් විසින් හෝ පැවැත්විය යුතු වන්නේ ය.
144. කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ පැවැත්විය යුතු බලධරයා කවරක් ද යන්න සේවා ව්‍යවස්ථාවේ හෝ බලධාගැනීමේ පරිපාටියේ හෝ සඳහන් කොට නොමැති අවස්ථාවන්හි දී, එති කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ පත්කිරීමේ බලධරයා විසින් හෝ පත්කිරීමේ බලධරයා විසින් නම් කරනු ලබන නිලධරයෙකු හෝ ආයතනයක් විසින් හෝ පැවැත්විය යුතු වන්නේ ය.
145. නිලධරයෙක්, කාර්යක්ෂමතා කඩුම් ඉක්මවා යාමට අවශ්‍ය සූදුසුකම් සපුරාලු පසු, ඔහු කාර්යක්ෂමතා කඩුමෙන් සමත් කළ බව දන්වන ලිපියක් අංක 11 පරිභේදය ප්‍රකාරව පත්කිරීමේ බලධරයා විසින් එම නිලධරයා වෙත අප්‍රමාදවම නියුත් කළ යුතු වන්නේ ය. තව ද එම ලිපියේ ජායා පිටපතක් එම නිලධරයාගේ රළත වැටුප් වර්ධකය අනුමත කිරීමට අදාළ ආකෘති පත්‍රයට යා කිරීමට නිසි බලධරයා ක්‍රියා කළ යුතු වන්නේ ය.
146. සේවිර තනතුරක සේවයෙහි සේවිර කරනු ලැබීම හෝ උසස් කරනු ලැබීම හෝ කාර්යක්ෂමතා කඩුමක් පසු කිරීම හෝ යන කාර්යයන් සඳහා නිලධරයෙකු නියමිත විභාගයෙන් සමත් වූ දිනය වශයෙන් සැලකිය යුත්තේ ඔහු එම අවශ්‍යතාව සම්පූර්ණ කරන ලද එති විභාගය පැවැත්වූ දිනය වේ. කෙසේවුවද, යම් හෙයකින් නියමිත දිනයේ දී විභාගය නොපැවැත්වුවහාත් විභාගය පැවැත්වීම ප්‍රමාදවීමට හේතුන් ද සැලකිල්ලට ගෙන විභාගය සමත්වීම බලාත්මක වන දිනය කොමිෂන් සභාව විසින් තීරණය කළ යුතු වන්නේ ය.
147. නිලධරයෙකු කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සමත්වීම තීරණත්මක වන දිනය, ඔහු එම කාර්යක්ෂමතා කඩුම් අවශ්‍යතාව සම්පූර්ණ කරන පරික්ෂණය ආරම්භ වන දිනය විය යුතු වන්නේ ය.
148. කිසියම් නිලධරයෙකු කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවක් ලෙස පැංච්වාත් උපාධියක් හෝ ඩීපේලෝමාවක් හෝ ඒ හා සමාන සූදුසුකමක් සපුරාලිය යුතු වන්නේ නම්, එම සහතිකවල සඳහන් වලංගු බව ප්‍රකාශිත දිනය, නිලධරයා අදාළ කාර්යක්ෂමතා කඩුම් අවශ්‍යතාව සම්පූර්ණ කළ දිනය ලෙස සැලකිය යුතු වන්නේ ය. කෙසේවුවද එම සහතිකවල සඳහන් වලංගු බව ප්‍රකාශිත දිනය, නිලධරයා සේවයට පත්කිරීමට පෙර දිනයක් නම් ඒ අනුව එම නිලධරයා අදාළ කාර්යක්ෂමතා කඩුම් අවශ්‍යතාවයෙන් නිදහස් කළ හැකිය.

### **කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සමත්වීම ප්‍රමාදවීම**

149. නිලධරයෙකු නියමිත දිනට කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සමත්වීමට අපොහැසන් වී ඇති විටෙක, එදින සිට තීරණත්මක වන පරිදි ඔහුගේ වැටුප් වර්ධකය විලමිහනය කිරීමට, යථායෝගේ පරිදි, පත්කිරීමේ බලධරයා හෝ පරිපාලන බලධරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියා හෝ විසින් තීරණ කළ යුතු අතර, ඒ බැවි නිලධරයා වෙත විධීමත් පරිදි දැනුම් දීමට ද කටයුතු කළ යුතු වන්නේ ය. අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියා හෝ විසින් වැටුප් වර්ධක විලමිහනය කරනු ලැබීමේ ද ඒ බැවි නිලධරයාට දැනුම් දෙන ලිපියේ පිටපතක් පත්කිරීමේ බලධරයා සහ පරිපාලන බලධරයා වෙත ද යැවිය යුතු වන්නේ ය.
150. තමාගේ පාලනයෙන් පරිබාහිර කිසියම් විශේෂ හේතුවක් නිසා කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය නියමිත දිනට සම්පූර්ණ කළ නොහැකි වූ නිලධරයෙකුට එම පරික්ෂණයෙන් සමත් වීම සඳහා නියමිත කාලය දීර්ස කරනු ලැබීමක් ප්‍රධානය කළ හැකිකේ, පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හෝ බලය අනිතියෝගීත්ත බලධරයෙකුගේ හෝ අනුමැතිය ඇතිව පමණක් වන්නේ ය. නියමිත කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සමත් වූ පසුව එක් වසරක් ඉක්මවා යාමට පෙර නිලධරයා විසින් එම කාලයන් දීර්ස කිරීම සඳහා වන ඉල්ලීමක් නියමිත ආකෘති පත්‍රය මගින් උග්‍රිතව කොමිෂන් සභාව හෝ බලය අනිතියෝගීත්ත බලධරයා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේ ය.
151. එසේ දීර්ස කරන ලද කාලපරිවිශේෂයක් තුළ නිලධරයෙකුට ඔහුගේ වැටුප් වර්ධක ලබා ගැනීමට ඉඩිය හැකි වන්නේ ය. තව ද, එවැනි දීර්ස කරන ලද කාලපරිවිශේෂයකින් නිලධරයාගේ උසස්වීම්වලට හෝ ජේජ්ජිජ් බලපැමක් සිදු නොවිය යුතු වන්නේ ය.
152. 150 වන වගන්තියෙහි සඳහන් දීර්ස කරන ලද කාලපරිවිශේෂය තුළ නිලධරයෙකු ඔහුට නියමිත කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයෙන් සමත් නොවුවහාත්, එති දීර්ස කරන ලද කාල පරිවිශේෂය අවසානයේ ද ඔහුට ගෙවීමට නියමිත වැටුප් වර්ධකය, කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයෙන් සමත්වීම

සඳහා දීර්ස කරන ලද කාල පරිවිශේෂයට වඩා වැඩිපුර ගතවූ කාලයට සමාන කාලයකින් විලම්හනය කළ යුතු වන්නේ ය.

### දෙපාර්තමේන්තු පරීක්ෂණ

153. දෙපාර්තමේන්තුමය පරීක්ෂණ ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන අදාළ සේවා ව්‍යවස්ථාවහි හෝ බදාවා ගැනීමේ පටිපාටියෙහි උච්ච ආකාරයකින් ඇතුළත් කළ යුතු වන්නේ ය.
154. ස්ථීර කිරීම හා උසස් කිරීම සම්බන්ධයෙන් නියමකර ඇති එක් එක් දෙපාර්තමේන්තුමය පරීක්ෂණ සඳහා කිසියම් ක්‍රමවේදයක් හෝ ක්‍රම පද්ධතියක් සකස් කළ යුතු වන්නේය. එම ක්‍රමවේදය හෝ ක්‍රම පද්ධතිය සකස් කරනු ලබන බවට හා එම පරීක්ෂණ නියමිත දිනයන්හිදී පැවැත්වෙන බවට වගබලා ගැනීම දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ හෝ ආයතන ප්‍රධානීයාගේ වගකීමක් වන්නේය.
155. දෙපාර්තමේන්තුමය පරීක්ෂණය පවත්වන දිනය ඒ සඳහා ඉල්ලුම්පත් හාර ගන්නා අවසාන දිනයට යටත් පිරිසෙන් සති ක්‍රනකටවත් පෙර අදාළ නිලධරයන් වෙත විධිමත් පරිදි දැනුවත් කිරීමට පත්කිරීමේ බලධරයා කටයුතු කළ යුතු වන්නේය.

## XI වැනි පරිවිශේෂය

### ජ්‍යෙෂ්ඨතාව

#### ජ්‍යෙෂ්ඨතා ලේඛනය

156. ජ්‍යෙෂ්ඨතා ලේඛනය පිළියෙළ කිරීම හා එය යාවත්කාලීන කරමින් පවත්වා ගෙන යාම පත්කිරීමේ බලධරයාගේ වගකීම වන්නේ ය.
157. කොමිෂන් සභාව පත්කිරීමේ බලධරයා වන සේවාවන් සඳහා වන ජ්‍යෙෂ්ඨතා ලේඛනය පිළියෙළ කිරීම හා එය යාවත්කාලීන කර පවත්වා ගෙන යාම අදාළ ප්‍රධාන බලධරයාගේ වගකීම වන්නේ ය.
158. සැම වර්ෂයක ම ජනවාරි 01 හා ජූලි 01 වන දිනට යාවත්කාලීන කළ ජ්‍යෙෂ්ඨතා ලේඛනය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කිරීම 156 හෝ 157 වන වගන්තියෙහි සඳහන් බලධරයාගේ වගකීම වන්නේ ය.

#### ජ්‍යෙෂ්ඨතාව තීරණය කිරීම

159. පළාත් සභා රාජ්‍ය සේවයේ යම් සේවයකට අයත් පත්තියක හෝ ග්‍රේණියක සේවයේ නිරත නිලධරයන්ගේ ජ්‍යෙෂ්ඨතාව තීරණය කළ යුත්තේ ඒ ඒ නිලධරයන් එම සේවයේ එහි පත්තියට හෝ ග්‍රේණියට පත්ක්කළ දිනය පදනම් කරගෙන වන අතර, යම් දෙපාර්තමේන්තුවක හෝ ආයතනයක පවත්නා සමාන මට්ටමේ කනතුරුවල සේවයේ නිරත නිලධරයන්ගේ ජ්‍යෙෂ්ඨතාව තීරණය කළ යුත්තේ ඒ ඒ නිලධාරීන් එම දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ හෝ රාජකාරී හාරගත් දින පදනම් කරගෙන වන්නේ ය.
160. එක් දිනයක දී එක් අයෙකුට වැඩි නිලධරයන් සංඛ්‍යාවක් රාජකාරී හාරගෙන ඇති විටෙක, එම නිලධරයන් තොරා ගැනීම සඳහා අදාළ සේවා ව්‍යවස්ථාව හෝ බදාවා ගැනීමේ පටිපාටියට අනුකූලව පවත්වනු ලැබූ සියලු පරීක්ෂණවලදී ලබා ගත් සමුව්‍යිත ලකුණු කුසලකා අනුජිතිවෙළට පෙළ ගේවා ඒ අනුව ජ්‍යෙෂ්ඨතාව නිගමනය කළ යුතු වන්නේ ය. සමාන ලකුණු ප්‍රමාණයක් හිමි නිලධරයන් සංඛ්‍යාවක් සිටින අවස්ථාවක දී මුළු සියලු දෙනාම සමාන ජ්‍යෙෂ්ඨතාවක් හිමි නිලධරයන් සේ සැලකිය යුතු වන්නේ ය.
161. නිලධරයෙකු අයත් ග්‍රේණියක හෝ පත්තියක හෝ මහුගේ ජ්‍යෙෂ්ඨතාව වෙනස් කළ නැක්කේ පහත සඳහන් අවස්ථාවල දී පමණි.
  - I. නියමිත දිනයේ දී කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණයකින් සමත්වීමට අපොහොසත් වූ විට;
  - II. මෙම කාර්ය පටිපාටික රිතිවල VIII වන පරිවිශේෂයේ 125 වන වගන්තිය අනුව ඔහුගේ පරිවාස කාලය දීර්ස කරනු ලැබූ විට;

**III. විනයානුකල දඩුවමක් වගයෙන් ජේජ්‍යේතාව පහත දැමීමට නියෝගයක් කර ඇති විට.**

162. යම් නිලධරයෙකු කළින් දැරූ තනතුරට පෙරලා යවනු ලැබූ විට එම තනතුරේ හෝ ග්‍රේණියේ හෝ ඔහුගේ ජේජ්‍යේතාව තීරණය කළ යුත්තේ පහත දැක්වෙන නියමයන් අනුව ය.

- I. විනයානුකල පියවරක් වගයෙන් යම් නිලධරයෙකු ජේජ්‍යේතාවෙන් හෝ නිල තත්ත්වයෙන් පහළ දමා ඔහු කළින් දැරූ පහළ ග්‍රේණියකට හෝ තනතුරකට පෙරලා යවනු ලැබූ විට, එසේ පෙරලා යවනු ලබන එම පහළ ග්‍රේණියේ හෝ තනතුරේ ඔහුගේ ජේජ්‍යේතාව නිගමනය කළ යුත්තේ විනය බලධරයාගේ නියෝගය අනුව ය.
- II. බුරයක් අහෝසි කිරීම නිසා හෝ අතිරික්ත වීම නිසා හෝ යම් නිලධරයෙකු අදාළ පත්කිරීම බලධරයාගේ අනුමැතිය ඇතිව, ඒ නිලධරයා කළින් දැරූ තනතුරට හෝ ග්‍රේණියට පෙරලා යවනු ලැබූ විට, ඒ තනතුරේ හෝ ග්‍රේණියේ හෝ ඔහුගේ මුළු සේවා කාලය පදනම් කොට ගෙන කොමිෂන් සභාවේ අනුමැතිය ද ඇතිව නිගමනය කළ යුතු ය. ඒ අනුව එම තනතුරේ හෝ ග්‍රේණියේ ඔහුගේ සේවා කාලයට සමාන වූ හෝ රට වැඩි වූ සේවා කාලයක් ඇති සියලුම නිලධරයන්ට වඩා ඔහු කනිෂ්ඨ වන්නේ ය. ඔහු කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයකින් සමන් වී තැක්නම් එම පරික්ෂණයෙන් සමන්වී උසස් කරනු ලැබූ නිලධරයෙකුගේ ජේජ්‍යේතාවට ඉහළ ජේජ්‍යේතාවක් ඔහුට නොලැබිය යුතු ය.
- III. යම් නිලධරයෙකු ඔහුගේ ඉල්ලීම මත හා අදාළ පත්කිරීමේ බලධරයාගේ අනුමැතිය ඇතිව, ඒ නිලධරයා කළින් දැරූ තනතුරට පෙරලා යවනු ලැබූ විට, එය අලුත් පත්කිරීමක් ලෙස සලකා ඔහු පෙරලා යවන ලද දිනය අනුව ඔහුගේ ජේජ්‍යේතාව නිගමනය කළ යුතුය. එතෙකුද වූවත්, ආයතන සංගහයේ විධිවිධාන පරිදි ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ඇතිව වැටුප් පරිමාණයේ ආරම්භක පියවරට වඩා ඉහළ පියවරක ඔහු තබන්නේ නම්, ඔහු එකී තනතුර අත්හළ අවස්ථාවේ දී එම තනතුරේ ඔහු සේවය කර ඇති කාලයත්, එම වැටුප් පරිමාණයේ ආරම්භක පියවරට පත් කරන ලද නිලධරයෙකු ඉහත සඳහන් ඉහළ පියවරට එළඹීමට ගතවන කාලයත් යන මේ දෙකෙන් අඩු කාලයට අනුව ඔහුගේ ජේජ්‍යේතාව කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව තීරණය කළ යුතු ය.
- IV. පලාත් සභා රාජ්‍ය සේවයෙන් පරිභාහිර තනතුරක් සඳහා වැටුප් රහිත නිවාඩු පිට කාවකාලිකව මුදාහළ නිලධරයෙකු (XII වන පරිවිෂේදය බලන්න) නියමිත කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණවලින් සමත් වී ඇත්නම් ද, ඔහුට දෙන ලද වැටුප් රහිත නිවාඩුව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංගහයේ කාර්යයන් සඳහා රජයේ ප්‍රතිපත්තිය පිළිබඳ කරුණු මත දෙනු ලැබූවා සේ සලකන්නේ නම් ද, සිය තනතුරේ හෝ ග්‍රේණියේ ඔහුගේ ජේජ්‍යේතාවට හානියක් නොවේ.
- V. වැටුප් රහිත නිවාඩුව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංගහයේ 10(1) වන වගන්තියේ කාර්යයන් සඳහා රජයේ ප්‍රතිපත්තිමය කරුණු මත දෙනු නොලැබූ හෝ එසේ දෙනු ලැබූවක් සේ නොසැලැකන්නා වූ අවස්ථාවක දී නිලධරයා තාවකාලිකව මුදා හරිනු ලැබූ සිටි කාල පරිවිෂේදය ජේජ්‍යේතාව සඳහා ගණන් නොගත යුතු අතර, තාවකාලිකව මුදා හරිනු ලැබූ දිනය වන විට ඔහු එම තනතුරෙහි හෝ ග්‍රේණියෙහි හෝ සේවය කර තිබූ මුළු සේවයක් පරිවිෂේදයට වැඩි කාල පරිවිෂේදයක්, ඔහු තම පූර්ව තනතුරට පෙරලා එන දිනය වන විට සේවය කර ඇති නිලධරයන්ට වඩා කණීඩ්‍ය විය යුතු ය.
- VI. නිලධරයෙකු පලාත් සභා රාජ්‍ය සේවයේම නව තනතුරක පත්වීමක් ලබා රට අදාළ පුහුණු කාලය තුළ හෝ පරිවාස කාලය තුළ විනය කරුණක් නොවන හේතුවක් මත ඔහුගේ පූර්ව තනතුරට පත්කිරීමේ බලධරයා විසින් විධිමත් ලෙස පෙරලා යවන විටෙක දී හෝ පමුණුවන විටෙක දී හෝ ඔහුගේ පූර්ව තනතුරෙහි ජේජ්‍යේතාව තීරණය කිරීමේ දී එම නිලධරයා පසුව දැරූ තනතුරෙහි සේවය කළ කාල පරිවිෂේදය ඔහුගේ සේවයෙහි කොටසක් ලෙස සැලකිය යුතු වන්නේ ය.

163. XII වන පරිවිෂේදයේ විධිවිධාන අනුව ස්ථීරව මුදා හරිනු ලැබූ නිලධරයෙකු තමා කළින් දැරූ තනතුරට හෝ සේවයට පෙරලා පැමිණීමට අයිතියක් නොලබන්නේ ය.

- I. එසේ වුවද, මුදාහළ දින සිට වසරක කාලයක් තුළ නිලධරයෙකු තමා කළින් දැරූ තනතුරට හෝ ග්‍රේණියට හෝ පෙරලා පැමිණීමට කරනු ලබන ඉල්ලීමක් පහත කරුණු මත පමණක් සලකා බැලීමට කොමිෂන් සභාව කටයුතු කරනු ලබන්නේ ය.

- i. තමා පිළිබඳ සෞඛ්‍ය හේතු
  - ii. නීතිමය කරුණු
  - iii. රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ
- II. මෙම කාර්ය පටිපාටික රිතීන් හි දැක්වෙන වෙනත් විධිවිධාන නොසලකා, එම තනතුරට නිලධරයෙකු පෙරලා යැවීම, සියලු කාර්යයන් සඳහා බදවා ගැනීමේ පටිපාටියෙන් පරිබාහිරව කරන ලද නව පත්වීමක් ලෙස සැලකිය යුතු අතර, ඔහුගේ ජ්‍යෙෂ්ඨීතාව තීරණය කරනු ලබන්නේ එම තනතුරට ඔහු පෙරලා පැමිණෙන දිනය අනුව වන්නේ ය. එසේ වූවද, ඔහු එම තනතුරට පෙරලා පැමිණෙන දිනයේ පත්වීම ලද වෙනත් නිලධරයෙකුට වඩා වැඩි ජ්‍යෙෂ්ඨීතාවක් මෙම නිලධරයාට හිමි විය යුතු ය.
164. නැවත සේවයේ යෝදාවීමේ දී නිලධරයෙකුගේ ජ්‍යෙෂ්ඨීතාව තීරණය කළ යුත්තේ පහත සඳහන් නියමයන් අනුව ය.
- I. විශාම හිය නිලධරයෙකු, ඔහු විශාම ගැනීමේ දී දැරු තනතුරටම හෝ ග්‍රේණියටම හෝ නැවත සේවයෙහි යොදවනු ලැබූ විට ඔහුගේ ජ්‍යෙෂ්ඨීතාව නිගමනය කළ යුත්තේ ඔහු විශාම ගත් දිනය දක්වා එම තනතුරෙහි නොහොත් ග්‍රේණියෙහි සේවය කර ඇති කාලය අනුව ය.
  - II. නිලධරයෙකු විශාම ගැනීමේ දී දැරු තනතුර හෝ ග්‍රේණියෙහි හෝ හැර වෙනත් තනතුරක හෝ ග්‍රේණියක හෝ නැවත සේවයෙහි යොදවනු ලැබූ කළේහි ඔහුගේ ජ්‍යෙෂ්ඨීතාව නිගමනය කළ යුත්තේ ඔහු නැවත සේවයට පත්කරනු ලැබූ දිනය අනුව ය.
  - III. ඉල්ලා අස්ථිම හෝ තනතුර අතහැර යාම හෝ වැඩි හා හැසිරීම අසතුවදායක වීම හෝ යන මේ හේතුවක් නිසා පුරුව සේවය අවසන් කරනු ලැබූ නැවත සේවයෙහි යොදවා ගනු ලබන කළේහි, සිය පුරුව සේවය පදනම් කොට ජ්‍යෙෂ්ඨීතාව සඳහා කිසියම් අධිකිවාසිකමක් කියා පැමිට ඔහුට හැකියාවක් නැත්තේ ය. ඔහුගේ ජ්‍යෙෂ්ඨීතාව තීරණය කළ යුත්තේ ඔහු නැවත සේවයට පත්කරනු ලැබූ දිනය අනුව ය.

## XII වැනි පරිච්ඡේදය රජයේ නිලධරයෙකු මුදාහැරීම

### පළාත් සහා රාජ්‍ය සේවයේ වෙනත් තනතුරකට පත්කිරීම සඳහා මුදාහැරීම

165. පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරක් දරන යම් නිලධරයෙක් පළාත් සහා රාජ්‍ය සේවයේ වෙනත් තනතුරක් සඳහා පත්වීමක් ලබා ගැනීමට අදහස් කරයි නම්, ඔහු තමා දරන තනතුරෙන් විධිමත් පරිදි මුදවා ගනු ලැබිය යුත්තේ ය.
166. එසේ මුදවා ගනු ලැබීම සඳහා කරනු ලබන ඉල්ලීම යථායෝගා පරිදි 12 හෝ 13 වන පරිඥිල්ලය ප්‍රකාරව දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියා මගින් පත්කිරීමේ බලධරයා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේ ය.
167. මුදවා ගැනීම සඳහා නිලධරයෙකු විසින් කරනු ලබන ඉල්ලීම පහත සඳහන් අවස්ථාවලදී හැර පත් කිරීමේ බලධරයා ප්‍රතික්ෂේප නොකළ යුතු වන්තේය.
- I. එකී තනතුරේ හෝ දෙපාර්තමේන්තුවේ හෝ සේවය කිරීමට නිලධරයා බැඳුම්කරයකට යටත්ව සිටින විට;
  - II. ඔහු බැඳුම්කරයකට යටත්ව නොසිටිය ද සිය තනතුරේ රාජ්‍යකාරී ඉටුකිරීම සඳහා විශේෂයෙන් පුහුණු කර ඇති විට;
  - III. පළාත් සහාව යටතේ වෙනත් තනතුරකට ඔහුගේ සේවය ලැබෙනු ඇතැයි සිතා සැහීමට පත්විය නොහැකි තරමට ඔහු මුදාහැරීම නිසා එකී දෙපාර්තමේන්තුවේ වැඩි කටයුතුවලට හානියක් සිදුවන විට.

168. ඉහත 167 වන වගන්තිය පරිදි නිලධරයා දරන තනතුරෙහි රාජකාරී ඉටු කිරීම සඳහා ඔහු විශේෂ පූහුණුවක් ලබා ඇති විට, අලුත් තනතුරක සේවය සඳහා ඔහු මුදාහැරිය යුත්තේ, එම පූහුණුව ඔහු අපේක්ෂා කරන අලුත් තනතුරට සූජුවම ප්‍රයෝගනවත් වන්නේ නම් පමණක් වන්නේ ය.
169. පලාත් සහා රාජු සේවයේ යම් තනතුරක් දරන නිලධරයෙක් පූහුණුවක් ලබා ගත යුතු යැයි නියම වන්නා වූ පලාත් සහා රාජු සේවයේ වෙනත් යම් තනතුරක් සඳහා තෝරා ගෙන ඇත්තම්, එම පූහුණුව සඳහා ඔහු මුදාහැරිය යුතු වන්නේ ය.
170. පූහුණුව සඳහා එලස මූදාහැරින ලද නිලධරයෙකුට එම පූහුණුව සම්පූර්ණ කිරීමෙන් පසුව අදාළ පත්වීම ලබා ගත නොහැකි වන කළේහි, එම නිලධරයා ඔහුගේ නිතු තනතුර වෙත පෙරලා යැවිය යුතු වන්නේ ය.
171. නිලධරයෙකු මුදාහැරීමෙන් දෙපාර්තමේන්තුවෙහි වැඩකටයුතුවලට සැලකිය යුතු ප්‍රමාණයක අවහිරයක් වෙතොත් ඔහු මුදාහැරීමට පෙර, එසේ නැතිනම ඔහු මුදාහැරීම පත්කිරීමේ බලධරයා වෙත නිරදේශ කිරීමට පෙර, දෙපාර්තමේන්තු ප්‍රධානීයා ඒ සඳහා අදාළ ලේකම්ගේ අනුමැතිය ලබා ගත යුතු වන්නේ ය.

### **පලාත් සහා රාජු සේවයෙන් පරිඛාකිර තනතුරක් සඳහා මුදාහැරීම**

172. යම් නිලධරයෙකුගේ ඉල්ලීම මත හෝ එවැනි නිලධරයෙකුගේ එකතුතාව ඇතිව රජයේ අවශ්‍යතාවක් මත හෝ නිලධරයෙකු පලාත් සහා රාජු සේවයෙන් තාවකාලිකව හෝ ස්ථීරව හෝ පත්කිරීමේ බලධරයා විසින් මුදාහැල හැකි අවස්ථා පහත සඳහන් පරිදි වන්නේ ය. කෙසේ වුව ද, පහත ඡ සිට බිජ්‍යා දක්වා වන තාවකාලික හෝ ස්ථීර මුදාහැරීම සඳහා නිලධරයා සේවයේ ස්ථීර කර සිටීම මුළික අවශ්‍යතාවක් වන්නේ ය.
- I. රාජු සේවයට හෝ වෙනත් පලාත් සහා රාජු සේවයකට;
  - II. ජනාධිපති කාර්යාලයේ තනතුරකට / අග්‍රාමාත්‍ය කාර්යාලයේ තනතුරකට;
  - III. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ තනතුරකට;
  - IV. පාර්ලිමේන්තුවේ හෝ පලාත් සහාවක හෝ මහජන නියෝජිතයෙකුගේ හෝ පලාත් ආණ්ඩුකාරවරයෙකුගේ හෝ කාර්ය මණ්ඩලයේ අනුමත තනතුරකට;
  - V. ස්වේච්ඡා බල සේනාවක සේවයට;
  - VI. ජනාධිපතිවරයා විසින් පරීක්ෂණ කොමිෂන් සහා පනත යටතේ පත් කරනු ලබන කොමිෂන් සහාවක හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් යම් නිතියක් යටතේ ස්ථාපිත කොමිෂන් සහාවක සේවයට;
  - VII. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාව විසින් පිළිගෙන ඇති රජයේ විශ්වවිද්‍යාලයක තනතුරකට;
  - VIII. රාජු සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ තනතුරකට;
  - IX. දේශීය හෝ විදේශීය අරමුදලින් ක්‍රියාත්මක වන රජයේ ව්‍යාපෘතියක තනතුරකට;
  - X. රජයට අයත් සමාගමක තනතුරකට;
  - XI. රජයට 50%කට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි සහ/හෝ පාලන බලය හිමි සමාගමක තනතුරකට;
  - XII. එක්සත් ජාතින්ගේ සංවිධානය, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුලු අරමුදල වැනි අන්තර් ආණ්ඩු නියෝජිතායනයක රැකියාවක් භාර ගැනීමට;
173. රජය විසින් ප්‍රතිපත්තියක් ලෙස අන්තරාකාරයකින් තීරණය කර නොමැත්තේ නම් සිය අනාගත සූහසිද්ධිය අපේක්ෂා කරන නිලධරයෙකු මුදාහැරීම පහත සඳහන් අවස්ථාවල දී හැර, පත්කිරීමේ බලධරයා ප්‍රතික්ෂේප නොකළ යුතු වන්නේ ය.
- I. නිලධරයා අදාළ තනතුරෙහි හෝ දෙපාර්තමේන්තුවෙහි සේවය කිරීම සඳහා බැඳුම්කරයකට යටත්ව සිටින විට;

- II. සිය තනතුරෙහි රාජකාරී සඳහා ඔහු විශේෂයෙන් ප්‍රහුණු කරවනු ලැබ ඇති විට;
- III. ඔහු මූදාහැරීම නිසා ස්වකිය දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතුවලට අහිතකර බලපැමක් සිදුවන විට;
- IV. නිලධරයා සිය තනතුරෙහි හෝ සේවයේ ස්ථිර කර නොමැති විට;
- V. තමා රජයේ සේවයෙන් මූදාහරින ලෙස ඉල්ලා සිටින දිනය වන විට, එම නිලධරයා සමත්ව සිටිය යුතු කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණ සහ/හෝ දෙපාර්තමේන්තු පරීක්ෂණ ඔහු සමත්ව නොමැති විට;
- VI. එම නිලධරයාට එරෙහි විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති විට හෝ ආරම්භ කිරීමට සූදානම්ව ඇති විට; (මෙහි විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම්ව ඇතැයි යන්නෙන් අදහස් කරනුයේ, සිද්ධියට අදාළ මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හෝ නිලධරයාගෙන් ඒ පිළිබඳව තිබුණු විමසා ඇති බව ය).
- VII. රජයට සම්බන්ධ කරුණකට අදාළ අධිකරණ ක්‍රියා මාර්ගයක් එම නිලධරයාට එරෙහිව පවත්නා විට;
- VIII. කිසියම් කාලපරිච්ඡයක් පළාත් සහාවට සේවය කරනු ලබන බවට එම නිලධරයා බැඳී සිටින නිත්‍යානුකුල ගිවිසුමක සඳහන් කාලපරිච්ඡය අවසන්වී නොමැති විට;
- IX. එම නිලධරයා මූදාහලහොත් දැනට ඔහු සේවයේ යෙදී සිටින දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ හෝ රාජකාරී ඉටුකිරීමට හෝ රාජකාරී පවත්වාගෙන යාමට හෝ ගැටපු සහගත තත්ත්වයක් හෝ දුම්කරතාවක් හෝ හානිදායකතත්ත්වයක් හෝ ඇතිවන බව පැහැදිලිව පෙනීයන විට;
- X. එම නිලධරයා විසින් පළාත් සහාවෙන් ලබාගන්නා ලද ණය මූදලක ගෙවීමට ඇති ගේෂය අදාළ රෙගුලාසි හා වතුලේඛ උපදෙස් ප්‍රකාරව ගෙවා අවසන් කිරීමට හෝ වාරික වශයෙන් ගෙවීමට හෝ අවශ්‍ය විධිවාන සලසා නොමැති විට;
- XI. එම නිලධරයා වෙතින් පළාත් සහාවට අයවීමට ඇති ණය ගේෂයක් හැර වෙනත් මූදල් ගෙවා අවසන්කර නොමැති විට;
- XII. පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී පළාත් සහාවේ ඇපමත වෙනත් පාර්ශවයක් වෙතින් ලබාදී ඇති සහන හෝ වරප්‍රසාද හෝ පිළිබඳව ඉදිරි කාලයට අදාළ වගකීම්වලින් පළාත් සහාව තිබුණ්‍යකර නොමැති විට;
- XIII. එම නිලධරයා පළාත් සහාව සමග ඇපකර ගිවිසුමකට හෝ වෙනත් එවැනි බැඳීමකට ඇතුළත්වී ඇති අවස්ථාවකදී නව ඇපකරුවෙකු ඉදිරිපත්කර එම නව ඇපකරු සමග පළාත් සහාව ඇපකරු ගිවිසුමකට ඇතුළත්වී නොමැති විට;
- XIV. එම නිලධරයා සේවය කරමින් සිටින දෙපාර්තමේන්තුව / ආයතනය අයත් වන ලේකම්වරයාගේ එකගතාව ලැබේ නොමැති විට.
174. 173 වන වගන්තියෙහි සඳහන් විධිවාන පහත දැක්වෙන ව්‍යතිරේකයන්ට යටත් වන්නේ ය.
- I. ඉහත 173 වන වගන්තියෙහි II වන උපවගන්තියෙහි සඳහන් පරිදි, නිලධරයා තමා දරන පන්තියෙහි, ග්‍රේනියෙහි හෝ තනතුරෙහි රාජකාරී ඉටු කිරීම සඳහා විශේෂ ප්‍රහුණුවක් ලබා ඇතිකළේ ඔහුගේ එම ප්‍රහුණුව ඔහු අපේක්ෂා කරන නව තනතුරට සාර්ථක ප්‍රයෝගනවත් වේ නම් පමණක් නව තනතුරක සේවය කිරීමට ඔහු මූදා හැරිය හැකි වන්නේය.
- II. නිලධරයෙකු මූදාහැරීමට යෝජන පළාත් සහාවක්, හෝ රාජ්‍ය ආයතනයක් නිලධරයාගෙන් අයවීය යුතුව ඇති ණය ගේෂය වාරික මගින් නිලධරයාගෙන් අයකොට ගෙන එම මූදල් අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ප්‍රේෂණය කිරීමට ලිඛිත එකගත්වයක් ලබාදී ඇති කළේ, එකී ණය ගේෂය නිලධරයා මූදාහැරීම සඳහා බාධාවක් නොවන්නේ ය.

175. රජය විසින් ප්‍රතිපත්තියක් ලෙස අන්තාකාරයෙන් තීරණය කර නොමැත්තේ නම්, නියමිත බලධාරයා විසින් නිලධරයෙකු පළාත් සහා රාජ්‍ය සේවයෙන් තාවකාලිකව මුදාහැල හැකි කාල සීමාවන් පහත සඳහන් පරිදි වන්නේ ය.
- I. සේවිච්‍ර බල සේනාවක තනතුරකට හෝ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමන්ඩලයේ තනතුරකට හෝ ජනාධිපති කාර්යාලයේ තනතුරකට හෝ දිප ව්‍යාප්ත සේවයක නිලධරයෙකු පළාත් රාජ්‍ය සේවයේ තනතුරකට, දෙපාර්ශවය එකත වූ කාල සීමාවකට;
  - II. පරික්ෂණ කොමිෂන් සහා පනත යටතේ ජනාධිපතිවරයා විසින් පත්කර ඇති කොමිෂන් සහාවක තනතුරකට, ඉල්ලා සිටින කාල සීමාවකට;
  - III. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාව විසින් පිළිගත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක තනතුරකට හෝ රාජ්‍ය සංස්ථාවක තනතුරකට හෝ රජයට අයත් සමාගමක තනතුරකට හෝ රජයට 50%ට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි සහ/හෝ පාලන බලය හිමි සමාගමක තනතුරකට, අවුරුදු 05ක් නොඉක්මුව කාල සීමාවකට;
  - IV. රජයේ නිලධරයන්ගේ සුහාසාධක සංගමයක සේවය සඳහා, වසර දෙකකට නොවැඩි කාල සීමාවකට;
  - V. කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි, සංඛ්‍යා සහ අනුමත සාමාජික සංඛ්‍යාවක් සහිත රාජ්‍ය අංශයේ වෘත්තීය සංගමයක සේවය සඳහා, නිලධරයෙකු එකී වෘත්තීය සම්බන්ධී නිලයක් දරන කාල සීමාවකට;
  - VI. එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන හා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි අන්තර් ආණ්ඩු නියෝජිතායනයක රජයේ එකතාව මත රැකියාවක් හාර ගැනීම සඳහා, සේවය ස්ථීර කළ නිලධරයෙකු වසර 05කට නොවැඩි කාල සීමාවකට.
176. පළාත් සහා රාජ්‍ය සේවයෙන් පරිබාහිර තනතුරක් සඳහා නිලධරයෙකු මුදාහැරිය හැක්කේ පත්කිරීමේ බලධාරයාගේ අවසරය සහ අදාළ ආයතනය සංස්ථාපනය කරන ලද නීතියෙන් නියම වන පරිදි එකතාවක් ලබා ගත යුතු වෙනත් යම් බලධරයෙකු ඇත්තම් ඔහුගේ ද අවසරය ඇතිව පමණි.
177. පළාත් සහා රාජ්‍ය සේවයෙන් පරිබාහිර තනතුරකට තාවකාලිකව මුදා හරින කාල සීමාව තුළදී නිලධරයෙකුගේ විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් සහතික කිරීමටත්, මුළුමතින්ම මුදාහැරිම සම්බන්ධයෙන් නම් පළාත් සහාව යටතේ සේවය කර ඇති සේවය වෙනුවෙන් විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය යටතේ හිමි වන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමටත්, එවැනි සියලු මුදාහැරීම් සඳහා පත්කිරීමේ බලධාරයාගේ එකතාව අවශ්‍ය වන්නේ ය.
178. නිලධරයෙකු සේවකිය උවමනාව මත මුදාහැරිමට ඉල්ලුම් කරන කළේ එම නිලධරයා විසින් එම ඉල්ලීම පත්කිරීමේ බලධාරයා වෙත අංක 12 වන පරිඹිඡ්‍යය ප්‍රකාරව ද, එමෙස ඉල්ලුම් කරනු ලබන්නේ රජයේ හෝ රජයේ ප්‍රතිපත්තිමය අවශ්‍යකාව මත වන කළේහි නිලධරයා පත් කර ගැනීමට යෝජිත අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ඉල්ලීම නිලධරයාගේ කැමැත්ත ප්‍රකාශන ලිපියක් සහිතව පත්කිරීමේ බලධාරයා වෙත අංක 13 වන පරිඹිඡ්‍යය ප්‍රකාරව ද ඉදිරිපත් කරනු ලැබිය යුතු වන්නේ ය.
179. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට එළඟීමට වසර 3කට අඩු සේවා කාලයක් ඉතිරිව ඇති නිලධරයෙකු මෙහි පහත සඳහන් අවස්ථාවන්හිදී හැරුණු විට එම නිලධරයාගේ ඉල්ලීම මත පළාත් සහා රාජ්‍ය සේවයෙන් පරිබාහිර තනතුරක සේවය සඳහා තාවකාලිකව හෝ ස්ථීරව මුදා නොහැරිය යුතු ය.
- I. එම තනතුරට පත්කළ හැකි සුදුසු වෙනත් නිලධරයෙකු අදාළ ආයතනයේ සේවයෙහි නොමැති විට;
  - II. අදාළ ආයතනයෙහි තනතුරට පිටස්කරීන් බඳවාගත හැකි සුදුසු ප්‍රද්‍රේශයෙකු නොමැති බව තනතුරට අදාළ බඳවා ගැනීමේ නිවේදනය පළකරනු ලැබීමෙන් පසු පෙනී ගොස් ඇති විට.
180. නිලධරයෙකු මුදාහරිතුයේ තාවකාලික වශයෙන් නම් මුල් අවස්ථාවේදී වසර 2කට ද ඉන් අනතුරුව එක් වසර බැගින් වූ දීර්ශ කිරීම් සහිතව උපරිමය අවුරුදු 5ක කාලයකට ද එසේ මුදාහැරිය හැකිය.
181. නිලධරයෙකු පළාත් සහා රාජ්‍ය සේවයෙන් පරිබාහිර තනතුරකට තාවකාලිකව මුදාහරින ලද්දේ රජයේ හෝ පළාත් සහාවේ අවශ්‍යකාව මත හෝ රජයේ ප්‍රතිපත්තිමය හේතුන් මත නම්, ඔහු විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 10(1) වන වගන්තීයේ කාර්යයන් සඳහා රජයේ ප්‍රතිපත්තිමය හේතුන් මත වැටුප්

රහිත නිවාඩු ලබා ඇති සේ සලකා ක්‍රියා කළ යුතු වන්නේ ය. එසේ මූදාහරින ලද කාලපරිච්ඡයක් ඔහුගේ කාර්යයක් සඳහා සියිය සේවා කාලයක් ලෙස සැලකිය යුතු ය.

182. පළාත් සහා රාජ්‍ය සේවයෙන් පරිඛාහිර තනතුරකට තාවකාලිකව මූදාහරින ලද නිලධරයෙකු සම්බන්ධයෙන් වන විශාම වැටුප් දායක මුදල ඔහුගේ ඒකාබද්ධ වැටුපෙන් 25%ක් විය යුතු වන්නේ ය. මෙම කරුණ, විශාම වැටුප් දායක මුදලක් ගෙවිය යුතු යැයි නියම කර ඇති අවස්ථාවක දී සියලුම තාවකාලික මූදාහැරීමේ අවස්ථා සම්බන්ධයෙන්, ඒවා අරමුණු කරන ලද කාර්යය නොසලකා අදාළ විය යුතු වන්නේ ය.
183. රජය විසින් ප්‍රතිපත්තියක් ලෙස අන්‍යාකාරයකින් තීරණය කර නොමැත්තේ නම්, නිලධරයෙකු ඔහුගේ ඉල්ලීම මත මූදාහරිනු ලබන විට, ඔහුට වැටුප් රහිත නිවාඩු අනුමත කළ යුතු අතර විශාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 10 (1) වන වගන්තිය යටතේ දැක්වෙන ප්‍රතිලාභ ඔහුට හිමි නොවන්නේ ය. ස්වකිය මූදාහරින කාලය අතරතුර ඇතිවිය හැකි යම් පුරප්පාඩුවකට අදාළ උසස් කිරීමක් හෝ ග්‍රෑන්යෙන් ග්‍රෑන්යට කරනු ලබන උසස් කිරීමක් වෙතොත් ඒවා ඔහු සම්බන්ධයෙන් සලකා බලනු නොලබන්නේය.
184. නිලධරයෙකු පළාත් සහා රාජ්‍ය සේවයෙන් පරිඛාහිර තනතුරක සේවය සඳහා ස්වේච්ඡ මූදාහරිනු ලැබුවහොත්, ඔහුගේ මූදාහැරීම පිළිබඳ නියමයන් හා කොන්දේසි පාලනය විය යුත්තේ එකී ආයතනය සංස්ථාපනය කරන ලද ව්‍යවස්ථාවෙන් හා විශාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයෙහි රට අදාළ විධිවිධාන අනුව ය.
185. ස්වේච්ඡ බල හමුදාවේ හෝ ස්වේච්ඡ උප සේවයේ සාමාජිකයෙකු වීමට අදහස් කරන නිලධරයෙකු හෝ එම බල හමුදාවේ හෝ උප සේවයේ සාමාජිකයෙකු වන එවැනි තැනැත්තෙකු, අදාළ හමුදාපතිගේ හෝ එවැන්නක් නිකුත් කිරීමට ඔහු වෙනුවට නිසි පරිදි බලය පැවරෙන යම් බලධරයෙකුගේ හෝ ලියවිල්ලක් මත, නිදහස් කරනු ලැබිය යුතු අතර එම නිලධරයාට ලැබීමට හා ඉටු කිරීමට නියම කරනු ලබන සංග්‍රාමික පුහුණුව හා සංග්‍රාමික සේවය ලැබීමට හා ඉටු කිරීමට ද හැකිවනු පිණිස නිසි පහසුකම් සියල්ල සලසා දියුතු වන්නේ ය.
186. පළාත් සහා රාජ්‍ය සේවයෙන් පරිඛාහිර තනතුරකට තාවකාලිකව මූදාහැර ඇති නිලධරයෙකුගේ එම මූදාහැරීම පහත සඳහන් කුමන අවස්ථාවක දී හෝ අවසන් වන්නේ ය. එවැනි අවස්ථාවක දී එම නිලධරයා ඔහුගේ පුරව සේවයට හෝ තනතුරට හෝ ආපසු කැදිවීම පත්කිරීමේ බලධරයාගේ වගකීම වන්නේ ය.
- I. මූදාහල කාල පරිච්ඡය අවසන් වීම;
- II. නිලධරයා මූදාහරිනු ලැබූ ආයතනයට ඔහුගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බව අදාළ ආයතන ප්‍රධානීයා විසින් වාර්තා කිරීම;
- III. එම නිලධරයා මූදාහරිනු ලැබූ ආයතනය වසා දැමීම.
187. කෙසේ වුවද, 172 වගන්තියේ සඳහන් I, II හා IV ලෙස සඳහන් තනතුරකට මූදාහරිනු ලබන නිලධරයෙකු සම්බන්ධයෙන් මෙම පරිච්ඡයෙන් මෙම පරිච්ඡයෙන් සඳහන් කොන්දේසි සහ සීමා කිරීම නොසලකා කටයුතු කිරීමට කොමිෂන් සහාවට හැකියාව ඇත්තේය.
188. කළින් දැරු තනතුරට පෙරලා යැවීම
- I. පළාත් සහා රාජ්‍ය සේවයෙහි හෝ ඉන් පිටස්තරව හෝ වෙනත් තනතුරක් හාර ගැනීම සඳහා සිය තනතුරින් ඉල්ලා අස් වූ නිලධරයෙකුට හෝ ස්වේච්ඡ මූදා හරිනු ලැබූ නිලධරයෙකුට හෝ තමා කළින් දැරු තනතුරට පෙරලා පැමිණීමට අයිතියක් නැත.
- II. ඉදින් එබදු නිලධරයෙකුට ඔහු කළින් දැරු තනතුරට පෙරලා පැමිණීමට අවසර දෙනෙකාත්, එසේ එම තනතුරට පත්කරනු ලැබීම, සියලුම කාර්යයන් සඳහා සේවයට බඳවා ගැනීමේ පරිපාලියෙන් පිටස්තරව කරන ලද අලුත් පත්වීමක් ලෙස සැලකිය යුතුවාක් මෙන්ම එබදු සිම අවස්ථාවකදීම ඒ සඳහා ආන්ඩ්‍රුකාරවරයාගේ අනුමැතිය ලබාගත යුතු වන්නේය.
189. කළින් දැරු තනතුරටම පෙරලා පැමිණීමට නිලධරයාට අවසර ලබා යුත් විට, ඔහුගේ ජේජ්‍යේත්‍යාව XI වන පරිච්ඡයෙන් 163 වන වගන්තියෙහි II වන උපවගන්තිය මගින් තීරණය විය යුතු වන්නේ ය.

### XIII වැනි පරිචේෂණය

රජයේ සේවයෙන් හෝ පලාත් සහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් තැනැත්තෙකු නැවත පලාත් සහා රාජ්‍ය සේවයෙහි යෙද්වීමේ බලය ආණ්ඩුකාරවරයා වෙත පමණක් පැවරෙන්නේ ය.

සාමාන්‍ය

190. රජයේ සේවයෙන් හෝ පලාත් සහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් තැනැත්තෙකු, නැවත පලාත් සහා රාජ්‍ය සේවයෙහි යෙද්වීමේ බලය ආණ්ඩුකාරවරයා වෙත පමණක් පැවරෙන්නේ ය.
191. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට එළඹීම මත රජයේ සේවයෙන් හෝ පලාත් සහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් තැනැත්තෙකු නැවත සේවයෙහි යෙද්වීය හැක්කේ කොන්ත්‍රාත් පදනම මත පමණක් වන්නේ ය. එවැනි පත්කිරීමක් එක් අවස්ථාවක දී එක් අවුරුද්දක කාල පරිචේෂණයකට සීමා කළ යුතු වන්නේ ය. කෙසේ වූව ද රජය විසින් විට ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට යටත්ව මෙය ක්‍රියාත්මක කළ යුතුය.
192. පහත සඳහන් තැනැත්තන් නැවත පලාත් සහා රාජ්‍ය සේවයෙහි යෙද්වීමට සුදුසුකම් නොලබන්නේය.
- I. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව විශ්‍රාම යැමට සිය කැමැත්තෙන් එකගැවීම මත විශ්‍රාම ගන්වන ලද තැනැත්තෙකු;
- II. විශ්‍රාම යැමට ආසන්නතම පුරුව වසර තුනක කාල පරිචේෂණයක් ආරම්භ කර ඇති හෝ වයඹ පලාත් සහාවේ විනය කාර්ය සංග්‍රහය හෝ ආයතන සංග්‍රහයේ II වන කාණ්ඩයේ පළමු වන උපලේඛනය යටතේ දැක්වෙන වරදක් සම්බන්ධයෙන් විනයානුකූල දඩුවමකට යටත් වී ඇති තැනැත්තෙකු;
- III. විශ්‍රාම වැළුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වන වගන්තියට යටත් කොට විශ්‍රාම ගන්වා ඇති තැනැත්තෙකු;
- IV. V වන පරිචේෂණයේ සඳහන් පලාත් සහා රාජ්‍ය සේවයට පත්කිරීමට තැනැත්තෙකු.
193. රජයේ සේවයෙන් හෝ පලාත් සහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් තැනැත්තෙකු නැවත සේවයට යෙද්වීමේ දී පත්කිරීමේ ලිපිය අංක 04 වන පරිභේදය ප්‍රකාරව අවශ්‍ය පරිදි සංශෝධනය කර නිකුත් කළ යුතු ය.
194. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට එළඹීමට පෙර ඉහත 192 වන වගන්තියෙහි දැක්වෙන ආකාරයකින් නොවන තත්ත්වයන් යටතේ හැර රජයේ සේවයෙන් හෝ පලාත් සහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇති තැනැත්තෙකු සුවිශේෂී අවස්ථාවල දී හැර නැවත පලාත් සහා රාජ්‍ය සේවයට බඳවා ගැනීම නොකළ යුතු වන්නේ ය. එවැනි තැනැත්තෙකු නැවත පලාත් සහා රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ නම් එසේ කළයුත්තේ ඔහු අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට එළඹීන තෙක් ඔහුගේ විශ්‍රාම වැළුප අවුරා තැබීමේ පදනම මත වන්නේ ය.

වෛද්‍ය හේතු මත විශ්‍රාම ගැන්වූ තැනැත්තෙකු නැවත සේවයෙහි යෙද්වීම

195. වෛද්‍ය හේතු මත රජයේ සේවයෙන් හෝ පලාත් සහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැන්වූ තැනැත්තෙකු පහත සඳහන් සියලුම අවශ්‍යතා සපුරා අත්තම් පමණක් ඔහු විශ්‍රාම ගැන්වූ පත්තියෙහි හෝ උග්‍රීතියෙහි හෝ තනතුරෙහි පවත්නා පුරුෂ්පාඩුවක් පිරවීම සඳහා නැවත සේවයෙහි යෙද්වීමට ආණ්ඩුකාරවරයාට හැකි ය.
- I. 192 වන වගන්තියෙහි II හෝ IV යටතේ තැනැත්තෙකු තැනැත්තෙකු පත්ති නොවීම;
- II. අදාළ තනතුරෙහි රාජකාරී කටයුතු සතුව ආයක ලෙස ඉවු කිරීමට තරම් ඔහුගේ ගාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වය යෝගී බවට විධිමත්ව ස්ථාපිත රජයේ වෛද්‍ය මණ්ඩලයක් විසින් සහතික කර තිබීම;
- III. නැවත සේවයට බඳවා ගන්නා දිනය වන විට විශ්‍රාම ගැන්වීමේ වෛක්ල්පික වයසට එළඹීම නොතිබීම;

IV. විශ්‍රාම ගැන්වූ දිනයේ සිට යටත් පිරිසෙයින් එක් වසරක්වත් ගත් තිබේ.

196. වෙදු හේතු මත විශ්‍රාම ගැන්වූ තැනැත්තෙකු නැවත සේවයෙහි යොදවන විට ඔහුගේ විශ්‍රාම වැටුප අවුරා කැඩිය යුතු අතර, විශ්‍රාම ගන්වන අවස්ථාවේ දී ඔහුට හිමිව තිබූ වැටුප් පියවරෙහි හේ වැටුප් සංගේධිනයක් සිදුව ඇත්තම්, අදාළ අනුරුද් වැටුප් පියවරෙහි හේ ඔහු පිහිටුවිය යුතු වන්නේ ය.
197. නැවත සේවයට යොදවා ගැනෙනුයේ හේ පත් කෙරෙනුයේ කවර නියමයන් හා කොන්දේසි යටතේද යන වග දැක්වෙන පත්වීම් ලිපියක් නැවත සේවයේ යොදවා ගනු ලබන හේ පත්කරනු ලබන තැනැත්තා වෙත නිකුත් කළ යුතු වන්නේ ය.

## XIV වැනි පරිචේෂ්දය

පත්වීම අවසන් කිරීම හා පලාත් සහා රාජ්‍ය සේවයන් ඉල්ලා අස්වීම

පත්වීම අවසන් කිරීම

198. ආදේශක සේවකයෙකුගේ හේ අනියම් නිලධරයෙකුගේ හේ කාවකාලික නිලධරයෙකුගේ හේ පත්වීම පූර්ව දැනුම් දීමෙන් තොරව හේ හේතු දැක්වීමෙන් තොරව හේ අවසන් කිරීමට පත්කිරීමේ බලධරයාට බලය ඇත්තේ ය. එතෙකුද වුවත්, එම තීරණය ගැනීමට පාදක වූ හේතු පත්කිරීමේ බලධරයා විසින් අදාළ ලිපි ගොනුවෙහි සටහන්කර තැඩිය යුතු වන්නේ ය.
199. පරිවාස කාලයකට යටත් නිලධරයෙකුගේ සේවය ඔහුගේ පරිවාස කාලය තුළදී අවසන් කිරීමට VIII වන පරිචේෂ්දයේ දැක්වෙන විධිවාන ප්‍රකාරව පත් කිරීමේ බලධරයාට හැකි වන්නේ ය.

ඉල්ලා අස්වීම

200. කිසිම අවස්ථාවක නිලධරයෙකුට අනිතයට බලපාන සේ පලාත් රාජ්‍ය සේවයන් ඉල්ලා අස්විය නොහැක්කේ ය.
201. VI වන පරිචේෂ්දයේ 56 වන වගන්තිය ප්‍රකාරව, නිලධරයෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපියක් දෙපාර්තමේන්තු ප්‍රධානීයා වෙත ලැබුණු විට ඒ පිළිබඳව පහත සඳහන් කරුණු වහාම නිරාකරණය කරගත යුතු වන්නේ ය.
- I. එම නිලධරයාට එරෙහිව කිසිදු විනය ක්‍රියා මාර්ගයක් ආරම්භකර නැති බව හේ එවැනි විනය ක්‍රියා මාර්ගයක් වහාම ආරම්භ කිරීමට හැකි කරුණු බැඳු බැඳුමට නොපවතින බව හේ එම නිලධරයාට එරෙහිව කිසිදු විනය ක්‍රියා මාර්ගයක් ගැනීමට අපේක්ෂා නොකරන බව,
- II. නිශ්චිත කාල සීමාවක් පලාත් සහාවට සේවය කළ යුතු බවට එම නිලධරයා බැඳී සිටින ගිවිසුමක් හේ බැඳුම්කරයක් හේ නොමැති බව,
- III. එම නිලධරයා වෙතින් කුමන ආකාරයක හේ මූදලක් රජයට අයවීමට නොමැති බව,
- IV. පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයෙකු වගයෙන් සේවය කරමින් සිටියදී රජයේ ඇපවීම මත තෙවන පාර්ශවයක් විසින් ඔහුට ලබාදී ඇති සහන හේ වරප්‍රසාද හේ පිළිබඳව ඉදිරි කාලයට අදාළ වගකීම්වලින් රජය නිදහස්කර ඇති බව,
- V. එම නිලධරයා භාරයේ ඇති රජය හේ පලාත් සහාව සතු සියලු දේපළ යථා පරිදි රජයට හේ පලාත් සහාවට ආපසු භාර දී ඇති බව;
- VI. රජයට හේ පලාත් සහාවට සම්බන්ධ කරුණුකට අදාළ කිසිදු සිවිල් හේ අපරාධ අධිකරණමය ක්‍රියා මාර්ගයක් එම නිලධරයාට එරෙහිව නොපවත්නා බව;
- VII. එම නිලධරයා රජය හේ පලාත් සහාව සමග ඇතිකර ගත් ඇප බැඳුම්කරයකට වෙනත් සුදුසු තැනැත්තෙකු ඉදිරිපත්කර ඇති බව හා එසේ ඉදිරිපත් කළ තැනැත්තා රජය හේ පලාත් සහාව සමග ඇප බැඳුම්කරයකට ඇතුළත් වී ඇති බව.

202. ඉහත 201 වන වගන්තියෙහි සඳහන් කුමන කරුණක් හෝ හේතු කොට ගෙන කිසියම් නිලධරයෙකුගේ ඉල්ලාඇස්වීම පිළිගත නොහැකි බව දෙපාර්තමේන්තු ප්‍රධානියාට පෙනී යන්නේ නම්, ඒ බව තහවුරු කෙරෙන ලියවිලිවල සහතික කළ පිටපත් ද සහිත පූර්ණ වාර්තාවක් නිලධරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සමග පන්කිරීමේ බලධරයා වෙත අප්‍රමාදවම ඉදිරිපත් කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධානියා කියා කළ යුතු වන්නේ ය.
203. ඉහත වගන්තිවල දැක්වෙන කිසිදු කරුණක් හේතු කොට ගෙන ඉල්ලා අස්වීම පිළිගැනීමට බාධාවක් ඇති නොවන බව දෙපාර්තමේන්තු ප්‍රධානියාට තහවුරු වන්නේ නම්, ඔහු විසින් තම වාර්තාව හා නිරද්‍යා සමග ඉල්ලා අස්වීමේ ලිපිය ද පත් කිරීමේ බලධරයා වෙත අප්‍රමාදවම ඉදිරිපත් කළ යුතු වන්නේ ය.
204. පහත 206 වන වගන්තියෙහි දැක්වෙන විධිවිධානවලට යටත්ව නිලධරයෙකු ස්වතිය තනතුරෙන් ඉල්ලා අස්වන කළේහි විශාම වැළුපකට හෝ පාරිනෝෂීකයකට හෝ ඇති අයිතිවාසිකම් සියල්ල ද, ඔහු ඉල්ලා අස්වීමට පෙර කරන ලද සේවයට අදාළ සියලු හිමිකම් සහ ප්‍රතිලාභ සියල්ල ද ඔහුට අහිමිවන අතර දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියා විසින් ඒ බව ඔහුට වැඩකරන දින 7ක් ඇතුළත ලිඛිතව දැන්විය යුතු වන්නේ ය.
205. ඉහත 204 වන වගන්තියේ සඳහන් කරුණු ඔහුට දන්වන ලද බවට දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියා විසින් ලිඛිත ප්‍රකාශයක් නිලධරයාගෙන් ලබා ගත යුතු වන්නේ ය.
206. අදාළ ඉල්ලා අස්වීම පිළිගතහොත් ඉන්පසුව එය අස්කර ගැනීමට එවන ඉල්ලුම් පත් සලකා නොබලන බව නිලධරයාට ලිඛිතව දැන්විය යුතු වන්නේ ය.
207. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ වාර්තාව හා නිරද්‍යා සලකා බැලීමෙන් පසු, අදාළ නිලධරයා ඉල්ලා අස්වීමට ඉල්ලුම් කර ඇති දිනයේ සිට, අදාළ ඉල්ලා අස්වීම පිළිගන්නා ලද බව පත් කිරීමේ බලධරයා විසින්, දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් අදාළ නිලධරයා වෙත ලිඛිතව දැනුම් දිය යුතු වන්නේ ය.
208. ඉහත 207 වගන්තිය පරිදි ඉල්ලා අස්වීම පිළිගත් බවට පත්කිරීමේ බලධරයා විසින් දැනුම් දෙන ලද ලිපිය ආයතන ප්‍රධානියා- වෙත ලද වහාම ඒ බව අදාළ නිලධරයා වෙත දැනුම් දිය යුතු අතර ඒවන විටද ඉල්ලා අස්වීමට ඉල්ලුම් කරන ලද දිනය ඉක්මවා ඔහු සේවයට වාර්තා කර ඇත්තාම් එම නිලධරයා අවසන් වරට සේවයට වාර්තා කරන ලද දිනයට පසුදින සිට ඉල්ලා අස්වීම ක්‍රියාත්මක විය යුතුය. මෙවැනි අවස්ථාවලදී එකි සංගේත් දිනය සඳහා පත්කිරීමේ බලධරයාගේ අනුමැතිය ලබාගැනීම ආයතන ප්‍රධානියාගේ වගකීම වන්නේය.
209. ඉල්ලා අස්වීම පිළිගත නොහැකි බව පත් කිරීමේ බලධරයාගේ තීරණය වන කළේහි, රට පාදකවූ කරුණු ද සහිතව පත් කිරීමේ බලධරයා විසින්, දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් අදාළ නිලධරයා වෙත නොපමාව දැනුම් දිය යුතු වන්නේය.
210. ඉහත 209 වගන්තිය අනුව තම ඉල්ලා අස්වීම පිළිගත නොහැකි බවට දැනුම්දීමක් ලද නිලධරයෙකු තව යුරටත් පළාත් සහා රාජ්‍ය සේවයේ තීරණ විය යුත්තෙන්ය. එවැනි නිලධරයෙකු සේවයට වාර්තා කිරීමට අපොහොසත් වුවහොත් ඔහු සිය කැමැත්තෙන්තා තනතුර අතහැර ගිය අයෙකු ලෙස සලකා XV වන පරිවිෂේෂය ප්‍රකාරව ක්‍රියා කළ යුතු වන්නේය. යම් නිලධරයෙකු ඉල්ලා අස්වීමක් ඉදිරිපත් කර ඇත්තේ උසස් තනතුරකට යාමට නම්, ඔහුගේ ජ්‍යෙෂ්ඨීත්වයට හානි නොවන ලෙස පවත්නා නීතිවලට යටත්ව ඔහු නොපමාව මූදා හැරීමට දෙපාර්තමේන්තු ප්‍රධානින් කටයුතු කළ යුතු ය.

## XV වැනි පරිවිෂේෂය

### තනතුර අතහැර යාම

#### සාමාන්‍ය

211. සැම නිලධරයෙකුම විධිමත් පරිදි නිවාසු අනුමත කරවා ගෙන ඇත්තාම මිස, අනිවාර්යයෙන්ම තම රාජකාරී සඳහා වාර්තා කළ යුතු වන්නේ ය.

212. කිසියම් අවස්ථාවක දී නිලධරයෙකුට තම සේවා ස්ථානයට වාර්තා කිරීමට අපහසු වන්නේ නම්, ඔහුට පැවරී ඇති රාජකාරී ඉටුකරවා ගැනීම සඳහා විකල්ප ක්‍රියා මාර්ග යොදා ගත හැකිවන ආයුරින් එම තොපැලීණිම පිළිබඳව කළේවේලා ඇතිව නියමිත බලධරයාට දන්වා විධිමත් පරිදි නිවාඩු අනුමත කරවා ගැනීම එම නිලධරයාගේ වගකීම වන්නේ ය.
213. එතකුදු වුවත්, කිසියම් නිලධරයෙකුට, නිවාඩු අනුමත කරවා ගැනීමින් තොරව තොටැලැක්වීය හැකි හේතුවක් මත රාජකාරී සඳහා වාර්තා කිරීමට අපහසුවන අවස්ථාවක දී, එම දිනයේ ඔහුගේ රාජකාරිය ආරම්භ කිරීමට නියමිතව තිබූ වේලාවේ සිට පැය 24ක කාලයක් තුළ කුම්ත ආකාරයකින් හෝ ඒ පිළිබඳව ආයතන ප්‍රධානීය වෙත දැනුම් දීම එම නිලධරයාගේ වගකීම වන්නේ ය.
214. ඉහත සඳහන් පරිදි, ආයතන ප්‍රධානීය වෙත තොදන්වා රාජකාරියට වාර්තා තොකර සිටින නිලධරයෙකු සිය තනතුර අතහැර ගියාසේ සැලකෙන්නේ ය. ඒ අනුව, තනතුර අත හැරයාමේ නිවේදනය, අංක 14 වන පරිඹිඡ්‍රය ප්‍රකාරව අදාළ නිලධරයා වෙත වහාම ලියාපදිංචි තැපැලන් දන්වා යැවීම, අවස්ථාවෝවිත පරිදි, නිලධරයාගේ පත් කිරීමේ බලධරයාගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ හෝ එම දෙපාර්තමේන්තුවේ පළාත්/දිස්ත්‍රික්/ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රධානීයාගේ හෝ ආයතන ප්‍රධානීයාගේ වගකීම වන්නේ ය. පත් කිරීමේ බලධරයා හැර වෙනත් බලධරයෙකු විසින් එම දන්වා යැවීම කරනු ලබන කළේ, එහි පිටපත් පත් කිරීමේ බලධරයා වෙත සහ අදාළ අනෙකුත් බලධරයන් වෙත යොමු කළ යුතු වන්නේ ය.
215. එසේ තනතුර අතහැර ගියා සේ සැලකෙන නිලධරයෙකු වෙත වේදනා ප්‍රතික් නිකුත් කිරීමක් හෝ නිවාඩු තොලභා සේවයට තොපැලීණිම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමක් හෝ තොකල යුතු වන්නේ ය.
216. තනතුර අතහැරයාමේ නිවේදනය නිකුත් කරන ලද දින සිට මාස තුනක කාලයක් ඇතුළත, එසේ තනතුර අතහැර ගියා සේ සැලකෙන තැනැත්තකු විසින්, තමන් රාජකාරියට වාර්තා තොකිරීම පිළිබඳව හේතු දැක්වීමක් ලිඛිතව ඔහුගේ විනය බලධරයා වෙත දන්වමින්, නැවත සේවයෙහි පිහිටුවන ලෙස අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවහොත්, විනය රිතින්ට අනුකූලව, විනය බලධරයා විසින් එම අභියාචනය සලකා බැලිය යුතු වන්නේ ය.
217. අදාළ අභියාචනයේ සඳහන් කරුණු අනුව නිලධරයා සේවයට වාර්තා තොකර ඇත්තේ පිළිගත හැකි හේතුන් මත බව විනය බලධරයාට පැහැදිලි වන්නේ නම්, පහත සඳහන් කවර හෝ ආකාරයකින් නිලධරයා නැවත සේවයෙහි පිහිටුවීමට හෝ නැවත සේවයට පත් කිරීමට නියෝග කිරීමට ඔහුට පුළුවනා.
- I. සුදුසු විනයානුකූල දඩුවම් සහිතව;
  - II. සුදුසු කොන්දේසිවලට යටත් කොට;
  - III. සුදුසු විනය දඩුවම් සහිතව සහ සුදුසු කොන්දේසිවලට යටත් කොට;
  - IV. දඩුවම් සහ කොන්දේසි රහිතව.
218. ඉහත 217 වන වගන්තිය පරිදි නැවත සේවයේ පිහිටුවන ලද හෝ නැවත සේවයට පත් කරන ලද තිලධරයෙකු සේවයේ තොසිරී සම්පූර්ණ කාලය වැටුප් රහිත කාලයක් සේ සැලකිය යුතු අතර එවැනි කාල පරිවිණේදයක් කිසිදු උසස්වීමකට හෝ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ගණනය කිරීමේදී හෝ වැටුප් වර්ධක ලබා දීම සඳහා හෝ වෙනත් කිසිදු ප්‍රතිලාභ ලබා දීමක් සඳහා හෝ හිමිකමක් සහිත කාල පරිවිණේදයක් ලෙස තොසැලකිය යුතු වන්නේ ය.
219. අභියාචනයේ සඳහන් කරුණු පිළිගත තොහැකි බව විනය බලධරයා විසින් සලකනු ලබන්නේ නම්, සේවයේ පිහිටුවීම සඳහා වන අභියාචනය ඔහුට ප්‍රතික්ෂේප කළ හැක්කේ ය.
220. විනය බලධරයා විසින් ගනු ලැබූ තීරණයට පදනම් වූ හේතුන් අදාළ ගොනුවෙහි සටහන් කර තැබිය යුතු වන්නේ ය. තවද, තම තීරණය නිලධරයා වෙත විධිමත්ව දන්වා යැවීමට ද විනය බලධරයා ක්‍රියා කළ යුතු වන්නේ ය.
221. ඉහත 214 වගන්තිය ප්‍රකාරව තනතුර අතහැරයාමේ නිවේදනයක් විධිමත් පරිදි තොලද නිලධාරියෙකු සේවයට වාර්තා කිරීමට ඉල්ලීමක් ඉදිරිපත් කරන අවස්ථාවකදී, එම නිලධරයා වෙත ඉහත 214 වගන්තිය ප්‍රකාරව තනතුර අතහැරයාමේ නිශ්චිත කරන ලෙස අදාළ ආයතන ප්‍රධානීය වෙත හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීය වෙත නියෝග කිරීමට පත්කිරීමේ බලධාරියට හැකිය. එවැනි

නියෝගයක් අනුව නිකුත් කරනු ලබන සේවය අතහැරයාමේ නිවේදනයක් මත ලැබෙන අභියාචනයක් සම්බන්ධයෙන් වුව ද ඉහත 215 සිට 220 දක්වා වන වගන්ති ප්‍රකාරව කටයුතු කළ යුතුය.

222. විනය බලධාරයා කොමිෂන් සභාව තොවන කළේ, ඉහත 217 හෝ 219 වන වගන්ති යටතේ ලබා දෙන ලද තීරණයකට හෝ නියෝගයකට එරෙහිව එකී තීරණය හෝ නියෝගය නිකුත් කළ දින සිට මාස හය (06)ක් ඇතුළත කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට නිලධාරයෙකුට හැකියාව ඇත්තේ ය.
223. එවැනි අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව කොමිෂන් සභාවට විනය බලධාරයාගේ තීරණය හෝ නියෝගය වෙනස් කිරීමට හෝ මද වගයෙන් වෙනස් කිරීමට හෝ ප්‍රත්‍යාදිශ්චත්ව කිරීමට හෝ ස්ථීර කිරීමට හෝ කොමිෂන් සභාවට සූදුසු යැයි හැගෙන වෙනත් විධානයක් කිරීමට හැකි වන්නේ ය.
224. කොමිෂන් සභාවේ තීරණයකින් හෝ නියෝගයකින් අත්තේයට පත්වන නිලධාරයෙකුට ආණ්ඩුකාරවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබිය හැකි වන්නේ ය.

## XVI වැනි පරිච්ඡේදය

### විශාම ගැන්වීම

225. පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධාරයෙකු විශාම ගැන්වීම, රජයේ හා අධිකරණ නිලධාරයන්ගේ (විශාම ගැන්වීමේ) ආදායනත ද, ඒ යටතේ පත්වන ලද නියෝග ද, විශාම වැළුප් ව්‍යවස්ථා සංග්‍රහය හා රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ ද යටතේ පාලනය වන්නේ ය.
226. රජයේ හා අධිකරණ නිලධාරයන්ගේ (විශාම ගැන්වීමේ) ආදාය පත්තේ විධිවිධානවලට සහ රජයේ යම් ප්‍රතිපත්ති තීරණයකට යටත්ව නිලධාරයෙකුගේ වෙක්ල්පික විශාම ගැන්වීමේ වයස අවුරුදු 55 ක් වන්නේ ය.
227. මෙහි පහත 228, 229 සහ 230 වගන්තිවලට යටත්ව, වයස අවුරුදු 55 සිට අනිවාර්ය විශාම ගැන්වීමේ වයස දක්වා ඇති කාල පරිච්ඡේදය තුළ නිලධාරයාගේ අභිමතය පරිදි මාස 03ක් කළ දීමෙන් අනතුරුව විශාම යැමි අයිතිය නිලධාරයාට ලබා දිය යුතු වන්නේ ය; කෙසේ වුවද වයස අවුරුදු 57 න් පසුව හෝ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලබන යම් වයස් සීමාවකින් පසුව නිලධාරයාගේ කාර්යක්ෂමතාව හා සේවා තත්ත්වය සතුවායක තොවන බව අදාළ පත්කිරීමේ බලධාරයා තීරණය කරන්නේ නම්, එයට එරෙහිව නිලධාරයාට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසෙන ආකාරයෙන් මාස 06ක් කළ දීමින් පසුව විශාම ගැන්වීමේ බලය පත්කිරීමේ බලධාරයා වෙත ඇත්තේ ය.
228. නිලධාරයාට එරෙහිව විනයානුකුල කටයුතු සිදු කෙරෙමින් පවතින විටෙක හෝ විනයානුකුල කටයුතු කිරීමට අදහස් කර ඇති විටෙක නිලධාරයා විශාම ගැන්විය යුත්තේ විශාම වැළුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වන වගන්තිය ප්‍රකාරවය. නිලධාරයන් විශාම ගැන්වීම සඳහා ඉල්ලීම කරන අවස්ථාවන්හි දී මෙම කරුණු පත්කිරීමේ බලධාරයාගේ අවධානයට යොමු කිරීම දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහ/හෝ ආයතන ප්‍රධානියාගේ වගකීම වන්නේ ය.
229. පත්තිකිරීමේ බලධාරයා විසින් නිලධාරයෙකුගේ විශාම ගැන්වීම අනුමත කිරීමෙන් අනතුරුව, විනයානුකුලට ත්‍රියා කළ යුතු වන වරදක් නිලධාරයා විසින් සිදු කර ඇති විටෙක, එම කරුණු විශාම ගැන්වීම බලාත්මක වීමට පෙර පත්තිකිරීමේ බලධාරයාගේ අවධානයට යොමු කළ හොත්, එවිට සාමාන්‍ය විශාම ගැන්වීම විශාම වැළුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2.12 වන වගන්තියට යටත්ව විශාම ගැන්වීමක් ලෙසට පරිවර්තනය කිරීමට හා එම නියෝගයේ පිටපතක් නිලධාරයා වෙත ලබා දීමට හෝ ලැබීමට සැලැස්වීමට හෝ පත්තිකිරීමේ බලධාරයා ත්‍රියා කළ යුතු වන්නේ ය.
230. නිලධාරයාට එරෙහිව පවත්නා විනයානුකුල පියවර තොමැතිවීම හා විනයානුකුල කටයුතු කිරීමට අදහසක් තොමැතිවීම යන කරුණු මත, පත්තිකිරීමේ බලධාරයා විසින් රජයේ තීරණයෙකු සාමාන්‍ය පරිදි විශාම ගැන්වීම අනුමත කර ඇති විටෙක, එවැනි විනයානුකුල පියවර නිලධාරයාට එරෙහිව ගනිමින් පවතින බව හෝ ගැන්වීම අදහස් කර ඇති බව, එම සාමාන්‍ය පරිදි විශාම ගැන්වීම අනුමත කළ දිනට පසුව හා විශාම ගැන්වීම බලාත්මක වන දිනට පෙරතුව පත්තිකිරීමේ බලධාරයාගේ අවධානයට යොමු කළ හොත් එම සාමාන්‍ය විශාම ගැන්වීම විශාම වැළුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2.12 වන වගන්තියට

යටත් විග්‍රාම ගැනීමේකට පරිවර්තනය කිරීමට හා එම නියෝගයේ පිටපතක් නිලධරයා වෙත ලබා දීමට හෝ ලැබේමට සැලැස්වීමට ක්‍රියා කළ යුතු වන්නේ ය.

231. නිලධරයෙකු විග්‍රාම ගත්වීට ඔහුගේ විග්‍රාම වැටුප ප්‍රමාදයකින් තොරව ගෙවීය හැකිවනු පිණිස, නිලධරයෙකුගේ වෙකුල්පික විග්‍රාම ගැනීමේ වයස එළඹීමට යටත් පිරිසෙසින් මාස නවයකට පෙරාතුවත්, ඔහුගේ පොදුගලික ලිපිගොනුව හා වර්යා සටහන අංගසම්පූර්ණවත්, නිවැරදිවත්, යාචන්කාලීනවත් සැකසීම හා නිලධරයා විග්‍රාම ගන්නා දිනය දක්වා එම ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම අදාළ පරිපාලන බලධරයාගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හෝ ආයතන ප්‍රධානියාගේ වගකීමක් වන්නේ ය.
232. නිලධරයෙකු පලාත් සහා රාජ්‍ය සේවයෙන් විග්‍රාම ගැනීමේ දී ඔහු විග්‍රාම ගන්නා දිනට අවම වගයෙන් මාස තුනකටවත් පෙරාතුව, ඔහුගේ විග්‍රාම වැටුප ගෙවීමට අදාළ සියලු ලියවිලි විග්‍රාම වැටුප අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කිරීමට පත්කිරීමේ බලධරයා හෝ අදාළ පරිපාලන බලධරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියා හෝ ක්‍රියා කළ යුතු වන්නේ ය.

## XVII වැනි පරිවශේදය

### උසස් කිරීම්වලදී අනුගමනය කළ යුතු පරිපාටිය

#### පොදු ක්‍රියා පරිපාටිය

233. පලාත් සහා රාජ්‍ය සේවයේ සැම උසස් කිරීමක්ම සිදු කළ යුත්තේ ආණ්ඩුකාරවරයා විසින් අනුමත සේවා ව්‍යවස්ථාවට හෝ බඳවා ගැනීමේ පරිපාටියට හෝ අනුකූලව පමණක් වන්නේ ය.
234. ආණ්ඩුකාරවරයා විසින් අනුමත කරනු ලැබ ඇති සේවා ව්‍යවස්ථා හෝ බඳවා ගැනීමේ පරිපාටි මගින් නිලධරයන් උසස් කිරීම සඳහා සලසා ඇති විධිවානවලට අනුකූලව, තියළිත කාල පරිවශේද තුළ දී නිලධරයන් උසස් කිරීම පත් කිරීමේ බලධරයාගේ වගකීම වන්නේ ය.
235. අවශ්‍ය සියලු පුදුපුකම් සපුරා ඇති විට පුර්ජ්ජාවූ තොසලකා ග්‍රේණියෙන් ග්‍රේණියට කෙරෙන උසස්වීම්වලදී හැර අනෙකුත් සැම උසස් කිරීමකදී ම, උසස් කිරීමක් සිදු කිරීමට පෙර අනුමත කාර්ය මණ්ඩලය තුළ පුර්ජ්ජාවූවක් තිර්මාණය වී ඇති බවට සැහීමට පත්වීම ද පත් කිරීම බලධරයාගේ වගකීම වන්නේ ය.
236. සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන්ද, සේවා ව්‍යවස්ථාවෙහි හෝ බඳවා ගැනීමේ පරිපාටියෙහි හෝ නියමකර ඇති අනෙකුත් පුදුපුකම් සම්පූර්ණ කිරීමෙන්ද, නිලධරයෙකු තම උසස්වීම උපයා ගත යුතු වන්නේ ය.

I. නිලධරයා වෙත ලබා දිය යුතුව තිබූ වාර්ෂික වැටුප වර්දක තීත්‍යානුකූල හේතු මත අන්තිවුවා හෝ අඩු කොට හෝ නතර කොට හෝ විලම්බනය කොට ඇති කාලපරිවශේදයක් වේ නම් එය ද, වයඹ පලාත් විනය කාර්ය පරිපාටි සංග්‍රහයේ පළමුවන උපලේඛනයේ වැරදි පිළිබඳ දූළුවම් ලැබේය හැකි වරදකට වරදකරු බවට තිගමනය කර ඇති විවක එම වරද සිදු කරනු ලැබූ දින සිට වසර තුනක කාලයක් ද, සහ වැරදි පිළිබඳ වයඹ පලාත් විනය කාර්ය පරිපාටි සංග්‍රහයේ දෙවන උපලේඛනය යටතේ දූළුවම් ලැබේය හැකි වරදකට වරදකරු බවට තිගමනය කර ඇති විටෙක එම වරද සිදු කරනු ලැබූ දින සිට වසරක කාලයක් ද සතුවුදායක සේවා කාලය ගණනය කිරීමේ ද බැහැර කළ යුතු වන්නේ ය.

II. ආයතන සංග්‍රහයේ XLVIII වැනි පරිවශේදයේ හෝ වයඹ පලාත් සහාවේ විනය කාර්ය සංග්‍රහයේ වැරදි පිළිබඳ පළමුවන උපලේඛනය යටතේ දක්වා ඇති වරදක් සම්බන්ධයෙන් දූළුවමක් ලබා ඇති නිලධරයෙකු එම වරද සිදු කළ දිනයේ සිට වසර පහ(05)ක කාල සීමාවක් ද, ආයතන සංග්‍රහයේ XLVIII වන පරිවශේදයේ හෝ වයඹ පලාත් සහාවේ විනය කාර්ය සංග්‍රහයේ දෙවන උපලේඛනය යටතේ දක්වා ඇති වරදක් සම්බන්ධයෙන් දූළුවමක් ලබා ඇති නිලධරයෙකු එම වරද සිදු කළ දිනයේ සිට වසර දෙකක (02) කාල සීමාවක් ද, ආයතන සංග්‍රහයේ XLVIII වන පරිවශේදයේ 25.2 වන වගන්තිය යටතේ හෝ වයඹ පලාත් සහාවේ විනය කාර්ය සංග්‍රහයේ 22.2

වන වගන්තිය යටතේ දක්වා ඇති ලසු විනය ක්‍රියාපටිපාටිය යටතේ විනය දූලුවමක් ලබා ඇති නිලධරයෙකු එම වරද සිදු කළ දිනයේ සිට එක් වසරක කාලසීමාවක් ද ගතවන තුරු බඳවාගැනීමේ පටිපාටි හා සේවා ව්‍යවස්ථාවන් අනුව සීමිත හා කුසලතා (සේවා පළපුරුදේද) ධාරාවන් යටතේ බඳවා ගැනීමට හෝ පුර්ජ්පාඩු සංඛ්‍යාව මත ලබාදෙනු ලබන ග්‍රේණී උසස්වීමකට හෝ තුළපුසු නිලධාරියෙකු ලෙස සැලකිය යුතු වන්නේ ය.

237. පළාත් සහා රාජ්‍ය සේවයේ උසස්වීමක් සඳහා සේවා කාලය ගණනය කිරීමේ දී සලකා බලනු ලැබිය යුතු වන්නේ නිලධරයාගේ අදාළ සේවයේ, පන්තියේ හෝ ග්‍රේණීයේ සංඛ්‍යාව සේවා කාලය පමණි.
238. උසස් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන් හට අවස්ථාවක් සලසාදීම පිළිස ඒ හා සම්බන්ධ විභාග, වෘත්තිය පරීක්ෂණ හා සම්මුඛ පරීක්ෂණ යනාදිය නිසිකලට පැවැත්වීම පත් කිරීමේ බලධරයාගේ හෝ පරිපාලන බලධරයාගේ වගකීම වන්නේ ය.
239. III වන පරිවිෂේදයේ 35, 36 හා 37 වන වගන්තිවල කෙසේ සඳහන් වුවද, කිසියම් සේවයකට අයන් නිලධරයෙකු එක් ග්‍රේණීයක සිට වෙනත් ග්‍රේණීයකට උසස් කිරීම සඳහා නියමිත දිනයෙන් පසුව බලධරයා විසින් තීරණයක් ගනු ලබන අවස්ථාවක දී, ඔහුගේ උසස් කිරීම හා සම්බන්ධ තීරණයට අදාළ එම ප්‍රමාදය පිළිබඳව අදාළ පළාත් රාජ්‍ය සේවයේ නිලධරයා කිසිදු ආකාරයකින් වගකීම යුතු නොවන බව පත් කිරීමේ බලධරයාට පෙනී යන කළේහි, අදාළ නියමිත දිනයේ සිට බලපැවැත්වෙන පරිදි අදාළ නිලධරයාට උසස්වීම ලබාදීමට පත් කිරීමේ බලධරයා ක්‍රියා කළ යුතු වන්නේ ය. එම තීරණයට එළඹීමට පෙර, අදාළ නිලධරයා නියමිත දිනට ඔහුගේ උසස් කිරීම සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සම්පූර්ණ කර තිබූ බවට, (එම නිලධරයා තවදුරටත් සේවයේ නොසිටීම හෝ විශාම ගොස් තිබීම හෝ මියගොස් තිබීම යන කරුණු නොසලකා) පත් කිරීමේ බලධරයා සැහීමට පත්විය යුතු වන්නේ ය.
240. එසේ වුවද, ලිඛිත පරීක්ෂණයක ප්‍රතිඵල මත සහ/හෝ සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත හෝ පුර්ජ්පාඩු මත පදනම්ව උසස් කිරීමක් සිදු කරනු ලබන අවස්ථාවක දී උසස්වීම ක්‍රියාත්මක විය යුතු වන්නේ අදාළ නිලධරයා විසින් එක් සුදුසුකම් සම්පූර්ණ කරනු ලැබූ දින සිට ක්‍රියාත්මක වන පරිදිය.
241. අනුමත සේවා ව්‍යවස්ථාව හෝ බඳවාගැනීමේ පටිපාටිය අනුව උසස් කිරීම සඳහා පවත්වනු ලබන විභාගවලදී, වෘත්තිය පරීක්ෂණවලදී හා යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණවලදී නිලධරයෙකුට ලකුණු ලබාදීමට ඇති විට, රට අදාළ අනුමත ලකුණු ලබාදීමේ ක්‍රමය, උසස් කිරීම සඳහා අයදුම්පත් කැදවන දැන්වීමෙහි ඇතුළත් කිරීම හෝ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පෙර දැනුවත් කිරීම හෝ කළ යුතු වන්නේ ය.
242. යම් තනතුරකට ජේෂ්ඨීතා හා කුසලතා පදනම මත අභ්‍යන්තර උසස් කිරීමක් සිදු කරනු ලබන අවස්ථාවක දී, එම තනතුරට උසස් කරනු ලබන දිනය අදාළ උසස් කිරීම සඳහා අයදුම්පත් කැදවන දැන්වීමෙහි පැහැදිලිව සඳහන් කළ යුතු වන්නේ ය. අදාළ සේවා ව්‍යවස්ථාවෙහි හෝ උසස් කිරීමේ හෝ බඳවාගැනීමේ පටිපාටියෙහි වෙනත් අයුරකින් විධිවාන සලසා ඇත්තාම් මිස, අදාළ උසස් කිරීමේ දිනය පහත දැක්වෙන කරුණු සැලකිල්ලට ගනිම්න් තීරණය කළ යුතු වන්නේ ය.
- පුර්ජ්පාඩුව පිරවීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන තිබීම;
  - පුර්ජ්පාඩුව පිරවීමේ අවශ්‍යතාව;
  - හිත වැචුප් ගෙවීම අවම කර ගැනීමේ අවශ්‍යතාව.
- අදාළ දැන්වීමෙහි සඳහන් කර ඇති උසස් කිරීමේ දිනය හා අයදුම්පත් හාරගනු ලබන අවසන් දිනය එකිනෙකට වෙනස් දින දෙකක් වන කළේහි, උසස් කිරීමේ දිනය වන විට අයදුම්කරුවන් විසින් නියමිත සුදුසුකම් සපුරා තිබීම යුතු වන අතර මුළුන්ගේ රෝජ්ජීතාව හා කුසලතාව පිළිබඳ උපමාන, අදාළ යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණවලදී අගයනු ලැබිය යුතු වන්නේ උසස් කිරීමේ දිනය මත පදනම්වය.
243. මෙම කාර්ය පටිපාටික පිතින්හි VII වන පරිවිෂේදයෙහි දක්වා ඇති "බඳවා ගැනීම් වලදී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය සහ පත්කිරීම්" අදාළ වන ආකාරයට උසස් කිරීම සම්බන්ධයෙන් ද අදාළ කරගත යුතු වන්නේ ය.

## XVIII වැනි පරිවිෂේදය

## ස්ථාන මාරු කිරීම

### සාමාන්‍ය

244. වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ සැම නිලධරයෙකුම හා වයඹ පළාත් සහාවට අන්තර්ග්‍රහණය කරගනු ලැබූ සැම නිලධාරීයෙකුම ස්ථාන මාරු කිරීම්වලට යටත් වන්නේය. ස්ථාන මාරුවේම් කළ හැක්කේ ආණ්ඩුකාරවරයා විසින් හෝ වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් හෝ බලය අභිජියේරීත බලධාරීන් විසින් හෝ පමණක් වන්නේ ය.
245. සිරිත් පරිදි කෙරෙන කාර්යයක් වගයෙන් ස්ථාන මාරු කිරීමක් නොකළ යුතු ය. ස්ථාන මාරු කිරීමක් සිදු කළ යුත්තේ පහත 246 වගන්තියේ සඳහන් යම් කරුණක් මත පමණි.
246. ස්ථාන මාරු පහතින් සඳහන්කර ඇති පරිදි සිව් ආකාර වන්නේ ය.
- වාර්ෂිකව කරනු ලබන ස්ථාන මාරු;
  - සේවා අවශ්‍යතා මත කරනු ලබන ස්ථාන මාරු;
  - විනය හේතුමත කරනු ලබන ස්ථාන මාරු;
  - නිලධරයන්ගේ ඉල්ලීම මත කරනු ලබන වාර්ෂික නොවන ස්ථාන මාරු.
247. නිලධරයෙකු ස්ථාන මාරු කරනු ලබන්නේ පහත සඳහන් අරමුණු සියල්ලම හෝ ඉන් කීපයක් හෝ ඉන් එකක් හෝ සපුරා ගැනීම සඳහා වන්නේ ය.
- ආයතනයක පවත්නා පුරුෂ්පාඩුවක් පිරවීම;
  - ආයතනයක පරිපාලන අවශ්‍යතා සපුරාලීම;
  - ආයතනයේ කාර්යක්ෂමතාව හා එලදායිතාව ප්‍රවර්ධනය කිරීම;
  - අපේක්ෂිත හෝ ආරම්භ කර ඇති විනය ක්‍රියා මාර්ගයක් සඳහා පහසුකම් සලසා දීම;
  - විනය නියෝගයක් ක්‍රියාත්මක කිරීම;
  - නිලධරයාට පුළුල් ක්ෂේත්‍රයක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් සලසාදීම;
  - නිලධරයාගේ වෘත්තිය සංවර්ධනයට හා මහුගේ දක්ෂතා ප්‍රවර්ධනයට අවස්ථාවක් සලසාදීම;
  - නිලධරයාගේ පෙෂ්ට්‍රලික දූෂ්කරණවන්ට සහන සලසාදීම.
248. මාරුකිරීමේ නියෝගයක් ලැබූ සිටින නිලධරයෙකුට නියමිත දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ නව සේවා ස්ථානය වෙත රාජ්‍යකාරී සඳහා වාර්තා කිරීමට හැකි වන පරිදි වර්තමාන සේවා ස්ථානයෙන් විධිමත් පරිදි නිදහස් කිරීම ආයතන ප්‍රධානියාගේ / දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ / පළාත් අමාත්‍යාංශ ලේකම්ගේ වගකීමක් වන්නේ ය.

### වාර්ෂික ස්ථාන මාරු

249. සේවා ස්ථානයේ වෙනසක් නොවන පළාත් සහාවේ කිසියම් අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක් තුළ සිදු කෙරෙන අභ්‍යන්තර අනුයුත්ක්ත කිරීම වාර්ෂික ස්ථාන මාරු යන්නේහි අර්ථයෙහිලා නොගැනීන්නේ ය.
250. වාර්ෂික ස්ථාන මාරු කම්ටු
- වාර්ෂික ස්ථාන මාරු පිළිබඳව යෝජනා ලබා ගැනීම සඳහා බලය අභිජියේරීත බලධරයා විසින් අමාත්‍යාංශ තුළ ද, දෙපාර්තමේන්තු තුළ ද වාර්ෂික ස්ථාන මාරු කම්ටු සැම වසරකම ජුනි මස 01 වන දිනට පෙර පිහිටුවිය යුතු වන්නේය.
  - වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ කිසියම් අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක හෝ සේවයේ තිරත්වන එක් එක් සේවාවන්ට හෝ නිලධර කාණ්ඩාවලට අයන් රජයේ නිලධර සංඛ්‍යාවන් වෙත වශයෙන් ගත්කළ 25 දෙනෙකුට වැඩිවන අවස්ථාවල දී ඒ ඒ සේවාවන් සඳහා

හෝ නිලධර කාණ්ඩ සඳහා හෝ වෙන වෙනම වාර්ෂික ස්ථාන මාරු කමිටු පිහිටුවීමට බලය අහිතියෝගීත බලධරයා ක්‍රියා කළපුතු වන්නේය. එසේ වූවද, අමාත්‍යාංශයක් තුළ හෝ දෙපාර්තමේන්තුවක් තුළ පවත්නා විශේෂ තත්ත්ව මත 25 දෙනෙකුට වඩා අඩු නිලධර සංඛ්‍යාවක් සඳහා වූවද වාර්ෂික ස්ථාන මාරු කමිටුවක් ස්ථාපනය කිරීම සඳහා තම අහිමතය පරිදි ක්‍රියා කිරීමට බලය අහිතියෝගීත බලධරයාට හැකි වන්නේ ය.

**III.** අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක හෝ පිහිටුවනු ලබන වාර්ෂික ස්ථාන මාරු කමිටුවක සංයුතිය පහත සඳහන් පරිදි වන්නේ ය.

- අදාළ අමාත්‍යාංශයේ හෝ දෙපාර්තමේන්තුවේ හෝ අදාළ නියෝජ්‍ය ප්‍රධානියෙක් හෝ සහකාර ප්‍රධානියෙක් හෝ එවැනි තනතුරක් නොමැති අවස්ථාවක දී එම අමාත්‍යාංශයේ හෝ දෙපාර්තමේන්තුවේ හෝ රේඛ්‍යාතම මාණ්ඩලික නිලධාරයා;
- අදාළ අමාත්‍යාංශයේ හෝ දෙපාර්තමේන්තුවේ හෝ අදාළ ආයතන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නිලධරයෙක්;
- (ඇ) වාර්ෂික ස්ථාන මාරු කමිටුවේ විෂය පරියට අයත්වන නිලධර කණ්ඩායම්වලට හා සේවාවලට අයත් පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන්ගෙන් අවම වශයෙන් 15% ක නියෝජනයක් සහිත ආයතන සංග්‍රහයේ XXV වන පරිවිශේෂයේ විධිවිධානයන්ට අයත් වන්නා වූ සැම වෘත්තිය සම්තියක් විසින් නම් කළ නියෝජ්‍යයෙක් හෝ;
- (ආ) පුරුණ කාලීනව වෘත්තිය සම්ති කටයුතු සඳහා නිලධරයෙකු මූදාභාර ඇති එක් එක් වෘත්තිය සම්ති සංගමයේ හෝ නියෝජ්‍යයෙකුගෙන් සමන්විත විය යුතු වන්නේ ය.

**IV.** වයඹ ප්‍රධාන ලේකම් වෙත ස්ථාන මාරු කිරීමට බලය පවරා ඇති නිලධරයන් සම්බන්ධයෙන් වන වාර්ෂික ස්ථාන මාරු කමිටු පහත පරිදි වයඹ ප්‍රධාන ලේකම් විසින් පිහිටුවීය යුතු වන්නේ ය.

- නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයෙකු හෝ සහකාර ප්‍රධාන ලේකම්වරයෙකු.
- වෙනත් අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරයෙකු.
- වාර්ෂික ස්ථාන මාරු කමිටුවේ විෂය පරියට අයත්වන නිලධර කණ්ඩායම්වලට හා සේවාවල අයත් පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන්ගෙන් අවම වශයෙන් 15%ක නියෝජනයක් සහිත ආයතන සංග්‍රහයේ XXV වන පරිවිශේෂයේ විධිවිධානයන්ට අයත් වන්නා වූ සැම වෘත්තිය සම්තියක් විසින්ම නම් කළ නියෝජ්‍යයෙක්.

**V.** යම්කිසි අමාත්‍යාංශයක් යටතේ පවත්නා දෙපාර්තමේන්තු අතරේ ප්‍රියමනාප කරයා ස්ථානයන්හි සේවය කිරීමට ලැබෙන ඉහළ ප්‍රස්ථාවන් පිළිබඳව බලවත් විෂමතාවක් පවතී නම්, නිලධරයන් වෙත සේවා සාධනය පිණිස අමාත්‍යාංශය ඇතුළත පිහිටි දෙපාර්තමේන්තු අතර නිලධරයන් ස්ථාන මාරු කිරීම සඳහා එම අමාත්‍යාංශයේ ස්ථාන මාරු කමිටුවක් පිහිටුවීය යුතු වන්නේ ය.

**VI.** පහත සඳහන් අවස්ථා වාර්ෂික ස්ථාන මාරු කමිටුවක විෂය පරියට ඇතුළත් නොවන්නේ ය.

- සේවා ස්ථානයේ වෙනසක් සිදු නොවන පරිදි කිසියම් ආයතනයක සිදු කරනු ලබන අභ්‍යන්තර අනුයුත්ත කිරීම;
- විනය නියෝගයක් මත හෝ විනයානුකුල ක්‍රියා මාර්ගයක අවශ්‍යතාව මත හෝ කරනු ලබන ස්ථාන මාරු;
- සේවා අවශ්‍යතා මත සිදු කරනු ලබන ස්ථාන මාරු;
- නිලධරයන්ගේ ඉල්ලීම් මත කරනු ලබන වාර්ෂික නොවන ස්ථාන මාරු.

## 251. වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය

**I.** බලය අහිතියෝගීත බලධරයා විසින් රජයේ ප්‍රතිපත්ති වලට හා අදාළ අමාත්‍යාංශයේ හෝ දෙපාර්තමේන්තුවේ විශේෂ අවශ්‍යතාව වලට අනුකූලව සහ අදාළ සේවා වලට සහ තනතුරු වලට අයත් සේවා ව්‍යවස්ථාවන්හි හෝ බදවා ගැනීමේ පටිපාටි වල සඳහන් කොන්දේසි සැලකිල්ලට

ගනිමින්, එම අමාත්‍යාංශයේ හෝ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්ති හා පටිපාටි සකස් කර ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වන්නේය.

- II. අනුමත ස්ථාන මාරු පටිපාටි අනුව වාර්ෂික ස්ථාන මාරු සිදු කළ යුතුය.
- III. වාර්ෂික ස්ථානමාරු පටිපාටි සැකසීමේදී බලය අහිනියෝජිත බලධාරයා පහත සඳහන් කරුණු සැලකිල්ලට භාජනය කළ යුතු වන්නේය.
- i. ඩුගේලිය පිහිටීම, අනුමත මූල්‍යය ප්‍රතිලාභ, වෙනත් ප්‍රතිලාභ හා වර්පසාද සහ ලැබෙන ස්ථාන මාරු ඉල්ලීම් සංඛ්‍යාව මත පදනම්ව සේවා ස්ථාන ප්‍රියමනාප තොවන, ප්‍රියමනාප සහ ඉතා ප්‍රියමනාප යනුවෙන් කාණ්ඩවලට වර්ග කිරීම.
  - ii. නිලධාරයෙකු වාර්ෂික ස්ථාන මාරු අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලබා ගනු පිණිස කිසියම් සේවා ස්ථානයක සේවය කළ යුතු අවම කාල සීමාව;
  - iii. නිලධාරයෙකු හට කිසියම් සේවා ස්ථානයක සේවය කිරීම පිණිස ඉඩ දෙනු ලබන උපරිම කාල සීමාව;
  - iv. නිලධාරයෙකුට වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට පදනම් වූ කරුණු;
  - v. තම දැනුම හා දක්ෂතා පූජ්‍යල් ක්ෂේත්‍රයක් තුළ වර්ධනය කර ගැනීමට නිලධාරයාට අවස්ථාව සලසා දීම;
  - vi. ඩුගේලිය වශයෙන් එකම ප්‍රදේශයක පිහිටි සේවා ස්ථාන අතර ස්ථාන මාරුවේ ලබා ගනිමින් දිගින් දිගටම එකම ප්‍රදේශයක රදි සිටීමට නිලධාරීන් දරන උත්සාහයන් වැළැක්වීම.
  - vii. ආණ්ඩුකාරවරයා විසින් අනුමත කරන ලද ස්ථාන මාරුකිරීමේ පටිපාටිය ද, එම ස්ථාන මාරුකිරීමේ පටිපාටියට පසු අවස්ථාවක දී ආණ්ඩුකාරවරයා විසින් කරනු ලබන සංගේධනයන් ද අදාළ සියලුම නිලධාරයන්ට දැන්වීය යුතු ය.

252. වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවීම

- I. බලය අහිනියෝජිත බලධාරයා විසින් අදාළ නිලධාරයන් වෙතින් වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවීම සිල්ලඩ දැන්වීම සැම වසරකම අගෝස්තු මස 31 දිනට පෙර තිබුන් කළ යුතු වන්නේය. වාර්ෂික ස්ථාන මාරු සඳහා වන අයදුම්පත් සැපේතුම්බර් මස 30 දිනට හෝ එදිනට පෙර තමන් වෙත ඉදිරිපත් කළයුතු බව ඔහු විසින් එම දැන්වීමෙහි සඳහන් කළ යුතු වන්නේය.
- II. බලය අහිනියෝජිත බලධාරයා වෙත ලැබෙන වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් ඔක්තෝබර් මස 10 දිනට පෙර අදාළ වාර්ෂික ස්ථාන මාරු කම්ටුවට භාර දීමට ක්‍රියා කළ යුතු වන්නේය.
- III. වාර්ෂික ස්ථාන මාරු කම්ටුව විසින් අදාළ ස්ථාන මාරු පටිපාටියට අනුකූලව ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් පමණක් සලකා බැලිය යුතු වන්නේය.

253. යෝජිත වාර්ෂික ස්ථාන මාරු නියෝග ප්‍රසිද්ධ කිරීම

- I. ස්ථාන මාරු කම්ටුව විසින් සිය යෝජනා ඉදිරිපත් කිරීමේ දී ආණ්ඩුකාරවරයා විසින් අනුමත කරන ලද වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය ද, මෙම පරිවිණ්දයෙහි සඳහන් විධිවාන ද, ස්ථාන මාරු සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති ද සැලකිල්ලට ගත යුතු වන්නේ ය.
- II. සැම වර්ෂයකම ඔක්තෝබර් මස 31 දිනට පෙර වාර්ෂික ස්ථාන මාරු කම්ටුව විසින් තම වාර්ෂික ස්ථාන මාරු යෝජනා බලය අහිනියෝජිත බලධාරයා වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ යුතු වන්නේ ය. තමන් විසින් කරනු ලබන තිරෝශ්‍යවලට පදනම් වූ හේතු යථා පරිදි වාර්තාගත කිරීම වාර්ෂික ස්ථාන මාරු කම්ටුවේ වගකීම වන්නේ ය.
- III. සැම වසරකම නොවැම්බර් මස 15 වන දිනට පෙර යෝජිත වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ දැන්වීම අනුමත කර ප්‍රසිද්ධ කිරීමට බලය අහිනියෝජිත බලධාරයා ක්‍රියා කළ යුතු වන්නේ ය.
- IV. එම දැන්වීමෙහි සඳහන් වාර්ෂික ස්ථාන මාරු නියෝගයෙන් අතාජ්‍යයට පත්වන නිලධාරයෙක් විසින් බලය අහිනියෝජිත බලධාරයා වෙත කරුණු ඉදිරිපත් කිරීම සිදු කළ යුතු අවසාන දිනය ද

එම දැන්වීමෙහි සඳහන් කළ යුතු වන්නේ ය. එසේ වූව ද, එම කරුණු ඉදිරිපත් කිරීම සඳහා වන උපරිම කාලය නිවාඩු දිනයන් ද ඇතුළත දින 14 කට නොවැඩි විය යුත්තේ ය.

- V. තමන්ට අදාළ යෝජිත වාර්ෂික ස්ථාන මාරු නියෝගය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අපේක්ෂා කරන නිලධරයෙකු විසින් එම කරුණු දැක්වීම 15 වන පරිඹිඡ්ධය ප්‍රකාරව ආයතන ප්‍රධානියා මගින් හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් ඉහත කි දැන්වීමෙහි සඳහන් දිනට හෝ රේඛ පෙර බලය අනිනියෝජිත බලධරයා වෙත ලැබෙන පරිදි ඉදිරිපත් කළ යුතු වන්නේ ය.
- VI. අවශ්‍ය යැයි සිතන්නේ නම් එම කරුණු දැක්වීමෙහි පිටපතක් බලය අනිනියෝජිත බලධරයා වෙත සාපුම යොමු කිරීමට ද අදාළ නිලධරයාට අවසරය ඇත්තේ ය. අදාළ නිලධරයන් වෙතින් තමන් වෙත ලැබෙන කරුණු දැක්වීම වාර්ෂික ස්ථාන මාරු දැන්වීමෙහි සඳහන් නියමිත දිනට හෝ එදිනට පෙර බලය අනිනියෝජිත බලධරයා වෙත යොමු කිරීම සංයෝග පරිදි, අමාත්‍යාංශ ලේකම්ගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හෝ ආයතන ප්‍රධානියාගේ හෝ වගකීම වන්නේ ය.

254. **වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කම්ටු**

- I. ඉහත 253 වන වගන්තියේ V වන උපවගන්තිය ප්‍රකාරව ලැබෙන කරුණු දැක්වීම මත වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචනය කිරීම සඳහා වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කම්ටුවක් බලය අනිනියෝජිත බලධරයා විසින් සැප්තැම්බර මස 15 දිනට පෙර පත්කළ යුතු වන්නේ ය.
- II. වාර්ෂික ස්ථාන මාරු කම්ටුවක සේවය කළ නිලධරයෙකුගෙන් ද දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් නම් කරනු ලබන විධායක මට්ටමේ නිලධරයෙකුගෙන් ද බලය අනිනියෝජිත බලධරයා විසින් නම් කරන ලද විධායක මට්ටමේ නිලධරයන්ගෙන් ද වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචනය කම්ටුව සමන්වීත විය යුතු වන්නේ ය. එසේ වූව ද, උපරිම සාමාජික සංඛ්‍යාව පස් දෙනෙකු නොඉක්මවිය යුතු වන්නේ ය.
- III. වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචනය කම්ටුව විසින් ඔක්තෝබර මස 15 දිනට හෝ එදිනට පෙර හෝ යෝජිත වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධයෙන් වන තම ලිඛිත නිරදේශ බලය අනිනියෝජිත බලධරයා වෙත ලැබේම සැලැස්විය යුතු වන්නේ ය. එකී නිරදේශ සඳහා හෝ එම වාර්තාවෙහි දැක්වීම ද වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචනය කම්ටුවේ වගකීම වන්නේ ය.
- IV. ඉහත III වන උපවගන්තිය ප්‍රකාරව සිය නිරදේශ ඉදිරිපත් කිරීමේදී ආණ්ඩුකාරවරයා විසින් අනුමත කරන ලද වාර්ෂික ස්ථාන මාරු පටිපාටි ද, මෙම පරිවිෂේෂයෙහි සඳහන් ප්‍රතිපාදන ද රජයේ ප්‍රතිපත්ති ද ඔවුන් විසින් සැලකිල්ලට ගත යුතු වන්නේ ය.
- V. ඉහත 253 වන වගන්තියේ V වන උපවගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කරනු ලබන කරුණු දැක්වීමක් ගැන සලකා බලනු ලබන්නේ යෝජිත ස්ථාන මාරුකිරීම, අනුමත ස්ථාන මාරු කිරීමේ පටිපාටියට පවතුනී බවට හෝ මුල් ස්ථාන මාරු නියෝගය වෙනස් කිරීමට තරම් සාධාරණ වන අයුරින් අදාළ තත්ත්වයන් වෙනස් වී ඇති බවට හෝ අදාළ ස්ථාන මාරුකිරීම නිසා විශේෂ ස්වභාවයකින් යුතු වූ ද, ඉතා බරපතල වූ ද පෙෂාගලික දුෂ්කරතා පැන නැගෙන බවට හෝ කරුණු ඉදිරිපත් කළහාත් පමණි.

255. **වාර්ෂික ස්ථාන මාරු නියෝග නිකුත් කිරීම**

- I. වාර්ෂික ස්ථාන මාරු කම්ටුවේ යෝජනා ද, වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචනය කම්ටුවේ නිරදේශ ද සැලකිල්ලට ගෙන වාර්ෂික ස්ථාන මාරු නියෝග නිකුත් කිරීමට බලය අනිනියෝජිත බලධරයා ක්‍රියා කළ යුතු වන්නේ ය.
- II. සියලුම වාර්ෂික ස්ථාන මාරුකිරීම මාරු මස 01 දින සිට බලාත්මක කළ යුතු ය. එදිනට අවම වගයෙන් මාස දෙකකට පෙරාතුව එනම්, ජනවාරි මස 01 වන දිනට පෙර එකී නියෝග නිකුත් කිරීම, බලය අනිනියෝජිත බලධරයාගේ වගකීම වන්නේ ය.

256. **වාර්ෂික ස්ථාන මාරු නිරණවලට එරෙහිව කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය**

- I. වාර්ෂික ස්ථාන මාරුකිරීමක් පිළිබඳව, බලය අහිනියෝජිත බලධරයා විසින් දෙන ලද නියෝගයකින් අත්‍යුතියට පත් වූ කිසියම් නිලධරයෙකු විසින් කොමිෂන් සභාව වෙත අහියාවනයක් ඉදිරිපත් කරන්නේ නම්, එම අහියාවනය මෙහි දැක්වෙන පරිඥිත්ව 16 අනුව පමණක් සියලුම අදාළ තහවුරු කිරීමේ ලියවිලිවල සහතික කළ පිටපත් ද සමග ඉදිරිපත් කළ යුතු වන්නේ ය.
- II. නිලධරයෙකු විසින් කොමිෂන් සභාව වෙත අහියාවනයක් ඉදිරිපත් කළ යුතු වන්නේ යථායෝගා පරිදි අදාළ ආයතන ප්‍රධානීයා, දෙපාර්තමේන්තු ප්‍රධානීයා, අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ/හෝ බලය අහිනියෝජිත බලධරයා මගින් පමණක් වන්නේ ය.
- III. එසේ වූව ද, එකී අහියාවනයේ ප්‍රගමන පිටපතක් කොමිෂන් සභාව වෙත සාපුවම යොමු කිරීමට එම නිලධරයාට හැකියාව ඇත්තේ ය.
- IV. වාර්ෂික ස්ථාන මාරුකිරීමේ නියෝගයකට එරෙහිව ඉදිරිපත් කරනු ලබන අහියාවනයක් එම ස්ථාන මාරුකිරීමේ නියෝගය ප්‍රසිද්ධියට පත්කරන ලද දින 14 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු වන්නේ ය. නියමිත කාලය තුළදී ඉදිරිපත් නොවන අහියාවනා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ ය.
- V. කොමිෂන් සභාව වෙත යොමු කිරීම සඳහා නිලධරයෙකු විසින් භාරදෙණු ලබන අහියාවනයට අදාළ සියලු ලිපිගොනු, ලිපිලේඛන හා වාර්තා ආදිය ද, අහියාවනය පිළිබඳ ස්වකිය නිරික්ෂණ හා මෙහි දැක්වෙන පරිඥිත්ව 16 හා 17 ද සමග නිර්දේශ සහිත එම අහියාවනය නොවැමිල්බර මස 15 දිනට ප්‍රථම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට අදාළ ආයතන ප්‍රධානීයා, දෙපාර්තමේන්තු ප්‍රධානීයා හා අමාත්‍යාංශ ලේකම්වරයා හා බලය අහිනියෝජිත බලධරයා කටයුතු කළ යුතු වන්නේ ය.
- VI. එවැනි අහියාවනයක් ලැබේ දින 15 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කොමිෂන් සභාව කටයුතු කරනු ලබන්නේ ය.

## 257. වාර්ෂික ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීම

- I. වාර්ෂික ස්ථාන මාරු නියෝගයක් ලබා සිටින නිලධරයෙකුට නියමිත දිනයේදී නව සේවා ස්ථානයෙහි රාජකාරී කටයුතු භාරගැනීමට හැකි වන සේ වර්තමාන සේවා ස්ථානයෙන් ඔහු කළේවිලා ඇතිව නිදහස් කිරීමට අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා හෝ ක්‍රියා කළ යුතු වන්නේ ය. එසේම, නියම කර ඇති පරිදි, නියමිත දිනට නව සේවා ස්ථානයේ රාජකාරී සඳහා වාර්තා කිරීම ස්ථාන මාරු නියෝගය ලද නිලධරයාගේ ද වගකීම වන්නේ ය.
- II. වාර්ෂික ස්ථාන මාරු නියෝගයක් ලබා සිටින නිලධරයෙකුට නියමිත දින නව සේවා ස්ථානයේ රාජකාරී භාරගැනීමට හැකි වන පරිදි වර්තමාන සේවා ස්ථානයෙන් විධිමත් ලෙස මුදාහැරීමට කටයුතු නොකරන බලධරයෙන්ට එරෙහිව විනයානුකූල කටයුතු කිරීම අදාළ විනය බලධරයින්ගේ වගකීම වන්නේ ය.
- III. වාර්ෂික ස්ථාන මාරු නියෝගයක් ලබා ඇති නිලධරයෙකු තම ආයතනයෙන් මුදාහැරීම සඳහා ඔහුගේ අනුප්‍රාප්තිකයා පැමිණෙන තෙක් නොසිට ඔහුගේ රාජකාරී කටයුතු ආවරණය කිරීමට කාවකාලික වැඩ පිළිවෙළක් අභ්‍යන්තර වගයෙන් යොදා ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා හෝ ක්‍රියා කළ යුතු වන්නේ ය.
- IV. තම කාර්ය මණ්ඩලයේ නිලධරයෙකු වෙත වාර්ෂික ස්ථාන මාරු නියෝගයක් ලද වහාම ඔහු භාරයේ ඇති රාජකාරී ලිපිගොනු, ලිපිලේඛන, රජය හෝ පළාත් සභාව සතු අනෙකුත් දේපල, යතුරු, පරිගණක මුරපද හා රාජකාරී හැඳුනුම්පත ආදිය එම ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක වන දිනයට පෙරාතුව භාර ගැනීමට අවශ්‍ය විධිවිධාන යෙදීමට අමාත්‍යාංශ ලේකම්වරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා හෝ කටයුතු කළ යුතු වන්නේ ය. එසේම තමන් භාරයේ ඇති එවැනි සියලු දැ යථාපරිදී භාරදීම සඳහා අවශ්‍ය විධිවිධාන තම ප්‍රධානීයා සමග සාකච්ඡා කර සලසා ගැනීම වාර්ෂික ස්ථාන මාරු නියෝගය ලද නිලධරයාගේ ද වගකීම වන්නේ ය.

- V. වාර්ෂික ස්ථාන මාරු නියෝගයක් මත නියමිත පරිදි පූර්ව සේවා ස්ථානයෙන් තිදිහස් කරන ලද නමුත් නියමිත පරිදි නව සේවා ස්ථානය වෙත රාජකාරී සඳහා වාර්තා නොකර සිටින නිලධරයෙකු සිය කැමුත්තෙන් තනතුර අතහැර ගියා සේ සලකා මෙම කාර්ය පරිපාලික රිති සංග්‍රහයෙහි XV වන පරිවිණ්දය ප්‍රකාරව කටයුතු කිරීම යථායෝගා පරිදි නව සේවා ස්ථානය අයන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හෝ ආයතන ප්‍රධානියාගේ හෝ වගකීම වන්නේ ය.
- VI. නව සේවා ස්ථානයේ ප්‍රධානියාට ඉහත (V) වන උපවිගණ්තියෙහි සඳහන් කර ඇති පරිදි කටයුතු කිරීමට හැකිවනු පිණිස ස්ථාන මාරු නියෝග ලබා සිටින නිලධරයා පිළිබඳ අවශ්‍ය තොරතුරු ඇතුළත් වන පරිදි 18 වන පරිඹිණ්ටයේ දැක්වෙන ආකෘතිය අනුව වර්තමාන සේවා ස්ථානයෙන් මුදාහැරීමේ ලිපිය නිකත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියා හෝ කටයුතු කළ යුතු ය. එම මුදාහැරීමේ ලිපියේ පිටපතක් නව සේවා ස්ථානයේ ප්‍රධානියා වෙත යොමු කළ යුතු ය.

#### සේවා අවශ්‍යතා මත කරනු ලබන ස්ථාන මාරු

258. සේවා අවශ්‍යතා පදනම් කොටගෙන පහත සඳහන් කුමන හෝ හේතුවක් මත පත්කිරීමේ බලධරයා විසින් හෝ බලය අහිනියෝගීත බලධරයා විසින් නිලධරයෙකු ස්ථාන මාරු කරනු ලැබිය හැකි වන්නේ ය.
- යම් නිලධරයෙකුගේ සේවය මිහුගේ වර්තමාන සේවා ස්ථානයට තවදුරටත් අවශ්‍ය තොවන විටෙක;
  - වෙනත් සේවා ස්ථානයක රාජකාරී අවශ්‍යතා සපුරාලීම සඳහා නිලධරයෙකු අවශ්‍ය වී ඇති විටක හෝ අදාළ නිලධරයා ම අවශ්‍ය වී ඇති විටෙක;
  - කිසියම් නිලධරයෙකු මිහු සේවයේ තියුණුව සිටින සේවා ස්ථානයෙහි තව දුරටත් සේවයේ යෙද්වීම පරිපාලනමය හේතු මත න්‍යුසුදුසු වන විටෙක.
259. සේවා අවශ්‍යතා මත නිලධරයෙකු ස්ථාන මාරුකිරීමට පෙර සත්‍ය වගයෙන්ම ඉහත 258 වන වගන්තියෙහි දක්වා ඇති අවශ්‍යතාවක් මතුව ඇති බවටත්, එම ස්ථාන මාරුකිරීම මීලිය වාර්ෂික ස්ථාන මාරුකිරීම සිදු කරන අවස්ථාව දක්වා ප්‍රමාද කිරීමට හැකියාවක් නොමැති බවටත්, පත්කිරීමේ බලධරයා හෝ බලය අහිනියෝගීත බලධරයා හෝ පෙෂාග්‍රලිකවම සැහීමට පත්විය යුතු ය.
260. සේවා අවශ්‍යතාවෙහි ස්වභාවය අනුව කෙටි කළදීමක් සහිතව වුව ද නිලධරයෙකු ස්ථාන මාරුකිරීමට බලය අහිනියෝගීත බලධරයාට හැකිවන්නේ ය.
261. සේවා අවශ්‍යතාව මත නිලධරයෙකු ස්ථාන මාරුකිරීමට පාදක වූ සියලු කරුණු ඉතා පැහැදිලිව අදාළ ලිපිගොනුවෙහි සහන් කර තැබීමට බලය අහිනියෝගීත බලධරයා ත්‍රියා කළ යුතු වන්නේ ය.
262. තව ද, බලය අහිනියෝගීත බලධරයා විසින් එම කරුණු අදාළ නිලධරයා වෙත නිකත් කරනු ලබන ස්ථාන මාරු ලිපියේ පැහැදිලිව සඳහන් කළ යුතු වන්නේ ය.

#### විනය හේතු මත කරනු ලබන ස්ථාන මාරු

263. පහත සඳහන් අවස්ථාවන්හි දී කිසිදු කළදීමක් නොකර වුව ද නිලධරයෙකු විනය හේතු මත විනය බලධරයා හෝ බලය අහිනියෝගීත බලධරයා විසින් ස්ථාන මාරු කළ හැකි වන්නේ ය.
- අදාළ නිලධරයාට එරෙහිව පවත්වන ලද විධිමත් විනය ප්‍රතික්ෂණයේ ප්‍රතිච්ඡලයක් වගයෙන් දඩුවමක් ලෙස ස්ථාන මාරුකිරීමක් සහිත විනය නියෝගයක් නිකත් කර ඇති විටෙක;
  - මූලික විමර්ශනයක් පැවත්වීමෙන් පසු අනාවරණය වී ඇති කරුණු මත යම් නිලධරයෙකුගේ වැඩ තහනම් නොකරන්නේ වුව ද, එම නිලධරයා එම සේවා ස්ථානයෙහි තව දුරටත් සේවයෙහි යෙද්වීම නොකළ යුතුව ඇති විටෙක;
  - මූලික විමර්ශනයක් ආරම්භ කිරීමට පෙරාතුව හෝ මූලික විමර්ශනයක් පවත්වාගෙන යන අතරතුර අනාවරණය වී ඇති කරුණු මත හෝ උද්ගතව ඇති තත්ත්වයන් මත හෝ කිසියම්

නිලධරයෙකු තවදුරටත් මූලුගේ කනුරෝහි හෝ වර්තමාන සේවා ස්ථානයෙහි සේවයෙහි යෙද්වීම මූලික විමර්ශනයට බාධාවක් වන විටෙක.

264. විනය බලධරයා හෝ බලය අහිනියෝජිත බලධරයා විසින් ඉහත 263 වන වගන්තිය අනුව ස්ථාන මාරු කරනු ලබන නිලධරයා වෙත නිකත් කරනු ලබන ස්ථාන මාරු ලිපියේ ඉහත 263හි කමන උපවගන්තිය යටතේ ස්ථාන මාරු කරන්නේ ද යන්න සඳහන් කළ යුතු වන්නේ ය. කෙසේ වුව ද, එම නිලධරයා ඉල්ලා සිටිනු ලබන්නේ නම්, ස්ථාන මාරුවට පදනම් වූ හේතු ලිඛිතව එම නිලධරයා වෙත ලබා දිය යුතු වන්නේ ය.
265. මූලික විමර්ශනයක් අවසානයේ අදාළ නිලධරයා වෙත වෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට පදනමක් නොමැති බව තහවුරු වන අවස්ථාවක දී හෝ විධිමත් විනය පරීක්ෂණයෙන් පසුව සියලු වෝදනාවලින් තිබැඳිකරු වන අවස්ථාවක දී ඉහත 263 වන වගන්තියෙහි II හා III යටතේ ලබා දී ඇති ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් තම විනය බලධරයා වෙත හෝ බලය අහිනියෝජිත බලධරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අදාළ නිලධරයාට හැකියාව ඇත්තේ ය.
266. ඉහත 265 වන වගන්තියෙහි පරිදි ඉල්ලීමක් ලද කිසියම් විනය බලධරයෙකු හෝ බලය අහිනියෝජිත බලධරයෙකු එම ඉල්ලීමේ සඳහන් කරුණු සහ ඉහත 258 වන වගන්තියෙහි III හි සඳහන් කරුණු සැලකිල්ලට ගෙන එම ඉල්ලීම සම්බන්ධයෙන් ගනු ලබන තිරණය එය ලැබේ මාස 02 ක් ඇතුළත අදාළ නිලධරයා වෙත දැනුම් දිය යුතු වන්නේ ය.

සේවා අවශ්‍යතාව මත කරන ලද හා විනය හේතු මත කරන ලද ස්ථාන මාරු නියෝගවලට එරහිව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ත්‍රියා පිළිවෙත.

267. බලය අහිනියෝජිත බලධරයෙකු විසින් සේවා අවශ්‍යතාව මත කරන ලද හෝ විනය හේතු මත කරන ලද ස්ථාන මාරුවක් හා සම්බන්ධ නියෝගයින් අතැංතිරියට පත් යම් නිලධරයෙකුට මෙම රිති සංග්‍රහයේ XX වන පරිවිශේෂයට අනුව, එම තිරණයට එරහිව මෙහි දැක්වෙන 19 වන පරිඥ්‍යා ප්‍රකාරව කොමිෂන් සභාව වෙත අභියාචනා කළ හැකි වන්නේ ය.

### නිලධරයන්ගේ ඉල්ලීම මත කරනු ලබන වාර්ෂික නොවන ස්ථාන මාරු

268. වාර්ෂික ස්ථාන මාරු යටතේ සලකා නොබලන ලද පහත සඳහන් කර ඇති හේතු මත නිලධරයෙකු විසින් කරනු ලබන විශේෂීත වූ ස්ථාන මාරු ඉල්ලීමක් පිළිබඳව සලකා බැලීමට ස්ථාන මාරු පිළිබඳ බලය අහිනියෝජිත බලධරයාට හැකියාව ඇත්තේ ය.
  - I. වෙවදා හේතු මත;
  - II. අනපේක්ෂිත සිදුවීම් නිසා මුහුණ දීමට සිදුවන පෙෂාගලික ගැටුපු මත;
  - III. නිලධරයාට අදාළ සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනීමේ පටිපාටිවල සඳහන් කර ඇති අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම්.
269. ඉහත 268 වන වගන්තියෙහි සඳහන් කර ඇති හේතු යටතේ කරනු ලබන ඉල්ලීම වාර්ෂික ස්ථාන මාරු යටතේ ඉටුකර දීමට ස්ථාන මාරු පිළිබඳව බලය අහිනියෝජිත බලධරයා විසින් හැකි සැම උත්සාහයක් ම ගත යුතු ය. නිලධරයෙකු විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම රළුග වාර්ෂික ස්ථාන මාරු සිදු කරන අවස්ථාව දක්වා ප්‍රමාද කිරීමට හැකියාවක් නොමැති බව, ටට අදාළ නොරතුරු ලබා ගෙන සනාථ කර ගැනීමෙන් පසුව එවැනි ඉල්ලීම පිළිබඳව පමණක් මේ යටතේ සලකා බැලීමට බලය අහිනියෝජිත බලධරයා විසින් කටයුතු කළ යුතු වන්නේ ය.
270. ඉහත 268 වන වගන්තිය යටතේ කරනු ලබන ඉල්ලීම මත සිදු කරනු ලබන කිසිදු ස්ථාන මාරුවීමක් මගින් වාර්ෂික ස්ථාන මාරු සඳහා අයහැරන් බලපෑමක් ඇති නොකළ යුතු අතර වාර්ෂික ස්ථාන මාරු යටතේ ස්ථාන මාරුවලට යටත්වන කිසිදු නිලධරයෙකුගේ වරප්‍රසාධවලට හෝ හිමිකමකට එමගින් ඇගනියක් නොවිය යුතු ය.
271. ඉහත 268 වන වගන්තිය යටතේ සිදු කරනු ලබන කිසිදු ස්ථාන මාරුවීමක් මගින් විනය හේතුවක් මත නිලධරයෙකු වෙත ලබා දී ඇති ස්ථාන මාරුවකට බලපෑමක් ඇති නොවිය යුතු ය.

## වෘත්තීය සංගම් නිලධරයන් මාරුකිරීම

272. සංගමයක මව සංවිධානයේ ප්‍රධාන නිලතල උස්සෙන නිලධරයන්, සංගමයේ වැඩ කටයුතු සඳහා ඔවුන්ගේ සේවය අවශ්‍ය වන සේවා ස්ථානවලට පත්කළ යුතු අතර, ඔවුහු සාමාන්‍ය ස්ථාන මාරුකිරීමේ ව්‍යවස්ථා යටතේ ස්ථාන මාරු කරනු ලැබේමට යටත් තොවති. පලාත කුළ ස්ථාන මාරුකිරීමේ අවසන් තීරණය ප්‍රධාන ලේකම්වරයා විසින් ගත යුතු ය.
273. මෙම අනුග්‍රහය දිය යුත්තේ සංගමයේ කවර නිලතලවලට ද යන වගත්, කුමන සංගමයකට ද යන වගත්, ඔවුන් අනුයුත්ත කළ යුත්තේ කවර ස්ථානයකට ද යන වගත් (277 වන වගන්තියේ අර්ථ දක්වා ඇති පරිදි) නිසි බලධරයා විසින් අදාළ සංගමය සමග සාකච්ඡා කොට තීරණය කළ යුතු ය.
274. ඉහත 272 වන වගන්තිය යටතේ යම් සේවා ස්ථානයකට පත්කරන ලද නිලධරයෙකු එකී අනුග්‍රහය ලබා දුන් නිලයෙන් ගිලිපූඩු විට හෝ ඉහළ තහතුරකට, පගන්තියකට තැන්තොත් ග්‍රේණියකට උසස් වූ විට හෝ, ඒ නිලධරයා සාමාන්‍ය ව්‍යවස්ථා යටතේ ස්ථාන මාරු කරනු ලැබේමට යටත් වන්නේ ය.
275. සැම විට ම මෙම අනුග්‍රහය දිය යුත්තේ සේවයේ හඳිසි අවශ්‍යතාවන්ට හා විනය පිළිබඳව වූ තියමයන්ට යටත්ව ය.
276. මෙම අනුග්‍රහය භ්‍කති විදීමට බලාපොරොත්තු වන ඒ සඳහා හිමිකම් ඇති ප්‍රධාන සංගමයක් පහත දැක්වෙන කරුණු ඇතුළත් ඉල්පුම් පත්‍රයක් නිසි බලධරයා වෙත ඉදිරිපත් කළ යුතු ය.
- I. මෙම අනුග්‍රහය ලබා දීමට බලාපොරොත්තු වන නිලධරයන්ගේ නම්;
- II. එම එක් එක් නිලධරයා පත්කළ යුතු සේවා ස්ථාන සහ සංගමයේ වර්තමාන සාමාජික සංඛ්‍යාව.
277. ඒ ඒ සංගම්වලට අදාළ නිසි බලධරයා යනු :
- එක්කාබේද සේවාවකට අයත් නිලධරයන්ගේ සංගමයක් සම්බන්ධයෙන්, ප්‍රධාන ලේකම්වරයා; එක් දෙපාර්තමේන්තුවක නියුත්ත නිලධරයන්ට පමණක් සාමාජිකත්වය සීමා වූ සංගමයක් සම්බන්ධයෙන්, ඒ පලාත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා;
- එක් දෙපාර්තමේන්තුවක නිලධරයන්ට පමණක් සාමාජිකත්වය සීමා තොවූ සංගමයක් සම්බන්ධයෙන්, ප්‍රධාන ලේකම්වරයා.

## ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමෙන් පසු ගත යුතු පියවර

278. ස්ථාන මාරු ලබා සිටින නිලධරයෙකු ස්ථාන මාරුවේ ගොස් දෙසතියක් ඇතුළත එම නිලධරයා සම්බන්ධ පහත සඳහන් ලියවිලි නිලධරයාගේ නව සේවා ස්ථානයේ ප්‍රධානියා වෙත විධිමත්ව යැවීම, යථායෝග්‍ය පරිදි, ඔහුගේ පෙර සේවා ස්ථානයේ ප්‍රධානියාගේ වගකීම වන්නේ ය.
- I. යාවත්කාලීන කරන ලද වරයා සටහන සහිත යාවත්කාලීන කරන ලද පෙළද්‍රලික ලිපිගොනුව,
- II. නිලධරයාගේ අවසන් වැටුප් වර්ධකය ලබා දුන් දිනයේ සිට ස්ථාන මාරු නියෝගය ක්‍රියාත්මක වන දිනය දක්වා කාලපරිවිෂේදය සඳහා රේඛ වැටුප් වර්ධකය ලබාදීම පිළිබඳ තම ලිඛිත නිරදේශය,
- III. නිලධරයාගේ කාර්යසාධන අගැසීම් වාර්තාව,
- IV. නිලධරයාගේ නිවාඩු විස්තර වාර්තාව,
- V. නිලධරයා විසින් ලබාගත් නිවාඩු දුම්රිය බලපත්‍ර පිළිබඳ වාර්තාව,
- VI. නිලධරයාගේ වැටුප් විස්තර වාර්තාව,
- VII. නිලධරයාගේ ණය ගේෂ වාර්තාව,
- VIII. තම ආයතනය කුළ සේවය කළ සමස්ත කාලපරිවිෂේදයට අදාළව නිලධරයාගේ වැටුපෙන් වැන්දුම් /වැන්දුම් පුරුෂ හා අනත්දුරු දායක මූදල් තොකවා අයකර ගනු ලැබ ඇති බව දැක්වෙන සහතිකය,
- IX. නිලධරයා සහභාගී වූ අධ්‍යයන පාඨමාලා, වැඩමුළ හා විවිධ සම්මන්ත්‍රණ ආයිය පිළිබඳ වාර්තාව,

## XIX වැනි පරිච්ඡේදය

### වාර්ෂික ස්ථාන මාරු හැර අනෙකුත් ස්ථාන මාරු සහ උසස් කිරීම් සම්බන්ධයෙන් වන තීරණවලට එරෙහි අභියාචනා සම්බන්ධ ක්‍රියාපටිපාටිය

279. 1987 අංක 42 දරණ පළාත් සහා පනතේ 32 වගන්තිය ප්‍රකාරව, බලය අභිනියෝජිත බලධරයෙකු විසින් කරන ලද උසස් කිරීමේ හෝ ස්ථාන මාරුකිරීමේ හෝ නියමයකින් අතාප්තියට පත් යම් නිලධරයෙකු විසින් එම නියමයට එරෙහිව කොමිෂන් සහාව වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකි වන්නේ ය. එසේ දෙන ලද තීරණයකින් අතාප්තියට පත්වන්නේ නම් ආණ්ඩුකාරවරයා වෙත අභියාචනා ඉදිරිපත් කළ හැකි වන්නේය.
280. වාර්ෂික ස්ථාන මාරුකිරීමක් හැර අනෙකුත් ස්ථාන මාරුකිරීමක් හෝ උසස් කිරීමක් හෝ පිළිබඳව තීරණයෙකු විසින් කරනු ලබන අභියාචනයක් අංක 19 වන හෝ 20 වන පරිඹිඡ්‍ය ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු වන්නේ ය. තම අභියාචනය තහවුරු කිරීමට අදාළ ලියවිලිවල සහතික කළ පිටපත් ඉදිරිපත් කිරීමට ද ඔහු ක්‍රියා කළ යුතු වන්නේ ය.
281. නිලධරයෙකු විසින් ආණ්ඩුකාරවරයා වෙත හෝ කොමිෂන් සහාව වෙත අභියාචනයක් ඉදිරිපත් කළ යුතු වන්නේ බලය අභිනියෝජිත බලධරයා මගින් වන අතර, එම අභියාචනයේ පිටපත් යථායෝගා පරිදි, තම අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානීය හා ආයතන ප්‍රධානීය වෙත ද යොමු කළ යුතු වන්නේ ය. තමන් වෙත ඉදිරිපත් වන අභියාචනය අප්‍රමාදවම තම නිරික්ෂණ සහිතව ආණ්ඩුකාරවරයා වෙත හෝ කොමිෂන් සහාව වෙත යොමු කිරීම බලය අභිනියෝජිත බලධරයාගේ වගකීම වන්නේ ය. නිලධරයාට තම කැමැත්ත පරිදි, අභියාචනයේ ප්‍රගමන පිටපතක් සාපුරුවම අභියාචනා බලධරයා වෙත ඉදිරිපත් කළ හැකිකේ ය.
282. තමන් පළාත් සහා රාජ්‍ය සේවයේ තියැලි සිටි කාලය තුළදී ලැබිය යුතුව තිබූ උසස්වීමක් සම්බන්ධයෙන් වන නියමයක් තමන් පළාත් සහා රාජ්‍ය සේවයෙන් විශාම ලැබූ පසු අදාළ බලය අභිනියෝජිත බලධරයා විසින් කර ඇති විටක, රට විරැද්ධ අභියාචනයක් ඉදිරිපත් කරනු ලබන විශාමිකයෙකු, එම නියමය ලද දින සිට දින 30 ක් ඇතුළත එම අභියාචනය සාපුරුවම කොමිෂන් සහාව වෙත ඉදිරිපත් කළ යුතු වන්නේ ය. එතෙකදු වුවත්, එම අභියාචනයේ පිටපතක් ඔහුගේ පුරුව දෙපාර්තමේන්තු ප්‍රධානීය හෝ පුරුව ආයතන ප්‍රධානීය හෝ වෙත ද යැවිය යුතු වන්නේ ය.
283. බලය අභිනියෝජිත බලධරයෙකු විසින් කරන ලද උසස් කිරීමේ නියමයකට එරෙහිව ඉදිරිපත් කරනු ලබන අභියාචනයක්, එම නියමය කරන ලද දින සිට දින 30 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු ය. බලය අභිනියෝජිත බලධරයෙකු විසින් කරන ලද ස්ථාන මාරුකිරීමේ නියමයකට එරෙහිව ඉදිරිපත් කරනු ලබන අභියාචනයක්, එම ස්ථාන මාරුකිරීමේ නියමය අදාළ නිලධරයා වෙත ලද දින සිට දින 14 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු වන්නේ ය.
284. කොමිෂන් සහාව වෙත යොමු කිරීම සඳහා නිලධරයෙකු විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචනය අදාළ සියලු ලිපිගොනු, ලිපි ලේඛන හා වාර්තා ආදිය ද, රට අදාළ තම නිරික්ෂණ ද, නිර්දේශ ද සහිතව එම අභියාචනය ප්‍රධානීය, දෙපාර්තමේන්තු ප්‍රධානීය, පන්කිරීමේ බලධරයා හා අමාත්‍යාංශ ලේකම්වරයා වග බලා ගත යුතු වන්නේ ය.
285. මෙම පරිච්ඡේදයෙහි සඳහන් නියමයන්ට අනුගතව තම අභියාචනා ඉදිරිපත් කිරීම විශාමිකයෙකු ඇතුළු සැම නිලධරයෙකුගේ ම වගකීම වන අතර, රට පටනැනිව ඉදිරිපත් කරනු ලබන අභියාචනා කොමිෂන් සහාව විසින් සලකා බලනු තොලන්නේ ය.
286. ඉහත සඳහන් පරිදි ඉදිරිපත් කර ඇති අභියාචනයක් සම්බන්ධයෙන් වන කොමිෂන් සහාවේ තීරණය සාපුරුවම නිලධරයා වෙත දන්වනු ලබන අතර එහි පිටපත් යථායෝගා පරිදි, බලය අභිනියෝජිත බලධරයා, දෙපාර්තමේන්තු ප්‍රධානීය හා ආයතන ප්‍රධානීය වෙත යවනු ලබන්නේ ය.
287. කොමිෂන් සහාවේ නියෝගයකින් හෝ තීරණයකින් හෝ අතාප්තියට පත්වන නිලධරයෙකට ආණ්ඩුකාරවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට තිමිකම් ඇත්තේ ය.

## XX වැනි පරිචේදය

### පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන් සම්බන්ධයෙන් ලේඛන හා වාර්තා සකස් කිරීම

288. සැම බලය අහිනියෝජිත බලධරයක්ම, සැම පරිපාලන බලධරයක්ම, තමන්ගේ විෂය පථයට ඇතුළත් වන සියලුම නිලධරයන් පිළිබඳව අදාළ සියලු තොරතුරු ඇතුළත් පහත සඳහන් ලේඛන, පහත සඳහන් පරිභේද ප්‍රකාරව අඩංගුව හා යාවත්කාලීනව පවත්වා ගත යුතු වන්නේ ය.

අනු අංකය	පරිභේද අංකය	පවත්වා ගත යුතු ලේඛනය
I.	21	නිලධරයන්ගේ පත්කිරීම් හා උසස් කිරීම් සම්බන්ධව බලය අහිනියෝජිත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය
II.	22	සේවයෙන් පහ කළ නිලධරයන් සම්බන්ධව බලය අහිනියෝජිත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය
III.	23	සේවයෙන් ඉල්ලා ඇස් වූ නිලධරයන් සම්බන්ධව බලය අහිනියෝජිත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය
IV.	24	තනතුර අතහැර ඕය නිලධරයන් සම්බන්ධව බලය අහිනියෝජිත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය
V.	25	වැඩ තහනම් කර ඇති හා අතිවාර්ය තිබාවූ ගන්වා ඇති නිලධරයන් සම්බන්ධව බලය අහිනියෝජිත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය
VI.	26	විශාම ගන්වනු ලැබූ නිලධරයන් සම්බන්ධව බලය අහිනියෝජිත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය
VII.	27	සාමාන්‍ය අකාරෝක්ෂමතාවය මත විශාම ගන්වන ලද නිලධරයන් සම්බන්ධව බලය අහිනියෝජිත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය
VIII.	28	සේවයෙන් පහ කිරීම වෙනුවට සාමුකම්පික විකල්පයක් ලෙස විශාම ගැන් වූ නිලධරයන් සම්බන්ධව බලය අහිනියෝජිත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය
IX.	29	කාර්ය මණ්ඩලයේ වෙනස්වීම් පිළිබඳව බලය අහිනියෝජිත බලධරයා විසින් කොමිෂන් සහාව වෙත සපයනු ලබන අර්ධ වාර්ෂික වාර්තාව (නිලධරයන්ට අදාළ සංඛ්‍යාත්මක දැන්ත කොමිෂන් සහාව වෙත අර්ධ වාර්ෂිකව ඉදිරිපත් කිරීම)
X.	30	සැම කාර්යාලයකම/ආයතනයකම සමස්ත කාර්ය මණ්ඩලය සම්බන්ධව පවත්වා ගත යුතු ලේඛනය
XI.	31	තාවකාලිකව හෝ ස්ථීරව මුදා හරිනු ලැබූ නිලධාරීන් සම්බන්ධ ලේඛනය

289. ඉහත 288 වන වගන්තියේ සඳහන් පරිදි පවත්වා ගෙන යනු ලබන ලේඛනයන්හි ඇතුළත් දත්තවල සංඛ්‍යාත්මක සාරාංශයක් අංක 29 වන පරිභේදය ප්‍රකාරව අර්ධ වාර්ෂිකව ප්‍රධාන ලේකම් වෙත ඉදිරිපත් කිරීමට යථායෝගා පරිදි, බලය අහිනියෝජිත බලධරයා, දෙපාර්තමේන්තු ප්‍රධානීයා හෝ ආයතන ප්‍රධානීයා ක්‍රියා කළ යුතු වන්නේ ය.
290. සැම කාර්යාලයක ම සේවයේ නියුලෙන සමස්ත කාර්ය මණ්ඩලය සම්බන්ධ ලේඛනයක් 30 වන පරිභේදය ප්‍රකාරව අඩංගුව හා යාවත්කාලීනව පවත්වා ගෙන යැමුව සැම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීයා ම ක්‍රියා කළ යුතු වන්නේ ය.

## XXI වැනි පරිචේදය

### සන්නිවේදන මාර්ග

291. බලය අහිනියෝජීත සැම බලධරයෙකුට ම ස්වකිය බලතලවලට අදාළ කරුණු සම්බන්ධයෙන්, තම අමාත්‍යාංශ ලේකම් මගින් කොමිෂන් සභාව සමග ලිපි ගණුදෙනු කළ හැකි වන්නේ ය.
292. මෙම කාර්ය පටිපාටික රිතින්හි වෙනත් ආකාරයකට දක්වා ඇති අවස්ථාවල දී හැර අන් සැම අවස්ථාවකදීම නිලධරයෙකු කොමිෂන් සභාව වෙත ලිපි ඉදිරිපත් කළ යුත්තේ අදාළ ආයතන ප්‍රධානීය, දෙපාර්තමේන්තු ප්‍රධානීය හා අමාත්‍යාංශ ලේකම්වරයා මගින් පමණක් වන්නේ ය.
293. කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන සැම ලිපියක් ම කොමිෂන් සභාවේ ලේකම් වෙත පමණක් යොමු කළ යුතු වන්නේ ය.

## XXII වැනි පරිවිෂේෂය

### අර්ථ නිරුපණ

294. පද සම්බන්ධයෙන් අන්තර්ජාලයක් අවශ්‍ය වුවහොත් මිස මෙම පරිපාලක රීතින්හි:

- I. "ආණ්ඩුකුම ව්‍යවස්ථාව" යන්නෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාව අදහස් කෙරේ.
- II. "ආණ්ඩුකාරවරයා" යන්නෙන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා අදහස් කෙරේ.
- III. "පුරවැකියා" යන්නෙන් ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ අර්ථ නිරුපිත පරිදි ශ්‍රී ලංකාවේ පුරවැකියෙකු අදහස් කෙරේ.
- IV. "පළාත් සභාව" යන්නෙන් වයඹ පළාත් සභාව අදහස් කෙරේ.
- V. "පළාත" යන්නෙන් වයඹ පළාත අදහස් කෙරේ.
- VI. "කොමිෂන් සභාව" යන්නෙන් 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ 33(1) වගන්තිය පරිදි පිහිටුවා ඇති වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව අදහස් කෙරේ.
- VII. "බලය අභිනියෝජිත නිලධරයා" යන්නෙන් පළාත් සභා පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතෙක අභිනියෝජනය කරනු ලැබූ 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ 32 වගන්තිය හා 1990 අංක 28 දරණ පළාත් සභා (සංගේධින) පනත මගින් අභිනියෝජිත බලධරයා අදහස් කෙරේ.
- VIII. "ප්‍රධාන ලේකම්" යන්නෙන් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා අදහස් කෙරේ.
- IX. "අමාත්‍යාංශ ලේකම්වරයා" යන්නෙන් වයඹ පළාත් සභා අමාත්‍යාංශයක ලේකම්වරයෙක් දී, වයඹ පළාත් සභා ආණ්ඩුකාරවර ලේකම් දී, වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් දී, වයඹ පළාත් සභාවේ සභා ලේකම් ද අදහස් කෙරේ.
- X. "දෙපාර්තමේන්තු ප්‍රධානීය" යන්නෙන් වයඹ පළාතේ පළාත් සභා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නාගරික කොමසාරිස්වරයා ද අදහස් කරන අතර අවශ්‍ය අවස්ථාවලදී ප්‍රධාන ලේකම්, වයඹ පළාත් ආණ්ඩුකාරවර ලේකම්, වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්, පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරයුන් හා වයඹ පළාත් සභාවේ සභා ලේකම් ද දෙපාර්තමේන්තු ප්‍රධානීය යනුවෙන් අදහස් කෙරේ.
- XI. "පත්කිරීම් බලධරයා" යන්නෙන් වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයෙකු පත් කිරීමට, 1987 අංක 42 දරණ පළාත් සභා (සංගේධින) පනත මගින් බලය පැවරී ඇති කොමිෂන් සභාව හෝ බලය අභිනියෝජිත බලධරයෙක් හෝ අදහස් අදහස් කෙරේ.
- XII. "විනය බලධරයා" යන්නෙන් වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ නිලධරයන් සේවයෙන් පහ කිරීමට හා ඔවුන්ගේ විනය පාලනයට බලය පැවරී ඇති බලය අභිනියෝජිත බලධරයෙක් හෝ අදහස් කෙරේ.
- XIII. "පරිපාලන බලධරයා" යන්නෙන් වයඹ පළාත් සභාවේ ආයතනයක පරිපාලන කටයුතු නිත්‍යානුකූලව පවරා ඇති වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයෙකු අදහස් කෙරේ.
- XIV. "ස්ථීර නිලධරයා" යන්නෙන් අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇති තනතුරකට, අනුමත සේවා ව්‍යවස්ථාවට හෝ අනුමත බලධාරා ගැනීමේ පරිපාලනයට හෝ අනුගතව, පරිවාස කාලයක් හෝ වැඩ බැලීමේ කාලයක් හෝ පවත්නා කොන්දේසිවලට යටත්ව, විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් සහිතව හෝ රහිතව, අදාළ පත් කිරීමේ බලධරයා විසින් ස්ථීර පදනම මත පත් කරනු ලබ ඇති තැනැත්තක් අදහස් කෙරේ.
- XV. "මාණ්ඩලික නිලධරයා" යන්නෙන් රාජ්‍ය පරිපාලන වතුලේඛ අංක 6/2006 හි 11 වැනි වගන්තිය මගින් මාණ්ඩලික නිලධරයෙකු ලෙස නිර්වචනය කර ඇති හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් වරින් වර නිකුත් කරන වතුලේඛ මගින් මාණ්ඩලික නිලධාරියා

- යනුවෙන් අර්ථ නිරුපණය කරන වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයක් අදහස් කෙරේ.
- XVI. "නිලධරයා" යන්නෙන් වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයක් අදහස් කෙරේ.
- XVII. "ක්ෂේත්‍ර නිලධරයා" යන්නෙන් ප්‍රධාන වශයෙන්ම වැඩිහිටිවල කටයුතු පැවරී ඇති, එක් විශේෂ ස්ථානයකට සීමා නොවන, ක්ෂේත්‍රයට නිතිපතා යා යුතු, පරීක්ෂණ හා වාරිකා සිදුකිරීම අවශ්‍ය වන්නා වූ, රාජකාරී ස්වභාවය අනුවම ක්ෂේත්‍ර රාජකාරීවලට සම්බන්ධ වන හා තම වගකීම් එක නිශ්චිත ස්ථානයකට හෝ කාර්යාලයකට සීමා නොවන වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයක් අදහස් කෙරේ.
- XVIII. "ආදේශක පත්වීම්ලාභියා" යන්නෙන් නිති වශයෙන් පුරවා ඇති තනතුරක, යම් සීමිත කාලයක් තුළ එම තනතුරේ නිලධරයා රාජකාරී සඳහා නොපැමිණෙන කළේහි එම තනතුරේ රාජකාරී ඉටුකිරීමට යොදවනු ලබන තැනැත්තෙකු අදහස් කෙරේ.
- XIX. "අනියම් පත්වීම්ලාභියා" යන්නෙන් අනියම් තනතුරක් ලෙස අනුමත කර ඇති තනතුරක දෙනික වැටුපක් මත කෙටි කාල සීමාවක් සඳහා අනියම් පදනම මත පත්කරනු ලැබ ඇති තැනැත්තෙකු අදහස් කෙරේ.
- XX. "තාවකාලික නිලධරයා" යන්නෙන් තාවකාලික තනතුරක් වශයෙන් අනුමත කොට ඇති තනතුරකට තාවකාලික නිලධරයක් වශයෙන් පත්කරනු ලැබ ඇති තැනැත්තෙකු අදහස් කෙරේ.
- XXI. "සේවා මුක්ත හටයා" යන්නෙන් විනයානුකළ හේතුන් මත නොව, විශ්‍රාම ගැනීමෙන් හෝ ස්වකිය සේවා කාලය අවසන් කිරීමෙන් හෝ සන්නෑද සේවාවින් ගොරවනීය ලෙස ඉටත් වූ නිලධරයක් හෝ සේසු නිලධරයක් හෝ අදහස් කෙරේ.
- XXII. "දීප ව්‍යාප්ත සේවා" යන්නෙන් දැනැවමත් දීප ව්‍යාප්ත සේවා වශයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් හඳුනා ගනු ලබ ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, ශ්‍රී ලංකා විද්‍යාන්මක සේවය, ශ්‍රී ලංකා වාස්ත්‍ර විද්‍යාදු සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය, ශ්‍රී ලංකා ක්‍රියාකාරී සේවය, ශ්‍රී ලංකා සත්ත්වා නිෂ්පාදන හා සෞඛ්‍ය සේවය, ශ්‍රී ලංකා වෙළදා සේවය, ශ්‍රී ලංකා දේශීය වෙළදා සේවය හා ශ්‍රී ලංකා මිනින්දෝරු සේවය සහ දීප ව්‍යාප්ත සේවාවලට අයත් වේ යැයි කළින් කළට එසේ හඳුනා ගනු ලබන වෙනත් යම් සේවයක් අදහස් කෙරේ.
- XXIII. "ඒකාබද්ධ සේවය" යන්නෙන් වයඹ පලාත්, කළමනාකරණ සේවා නිලධාරී සේවය, ප්‍රස්තකාලයාධිපති සේවය, භාෂා පරිවර්තක සේවය, රියුරු සේවය, කාර්යාල සේවක සේවය, තොරතුරු කාක්ෂණ සේවය, සංවර්ධන නිලධාරී සේවය සහ ඒකාබද්ධ සේවයට අයත් ලෙස කළින්කළට හඳුනාගනු ලබන වෙනත් කුමන හෝ සේවයක් අදහස් කෙරේ.
- XXIV. "බඳවා ගැනීමේ පටිපාටිය" යන්නෙන් වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ යම් තනතුරකට හෝ පත්තියකට හෝ ග්‍රේනීයකට හෝ නිලධරයන් බඳවා ගැනීමට, එම නිලධරයන් උසස් කිරීමට හා රට අනුෂාංගික අනෙකුත් කරුණු සඳහා වයඹ පලාත් ආණ්ඩුකාරවරයා විසින් අනුමත කරන ලද විධිමත් බඳවා ගැනීමේ පටිපාටියක් අදහස් කෙරේ.
- XXV. "සේවා ව්‍යවස්ථාව" යන්නෙන් වයඹ පලාත් ආණ්ඩුකාරවරයා විසින් සේවාවක් ලෙස පිළිගන්නා ලද කිසියම් සේවාවකට අයත් පන්ති හෝ ග්‍රේනී හෝ තනතුරු හෝ සඳහා නිලධරයන් පත්කිරීමට, එම නිලධරයන් උසස් කිරීමට හා රට අනුෂාංගික අනෙකුත් කරුණු සඳහා වයඹ පලාත් ආණ්ඩුකාරවරයා විසින් විධිමත් පරිදි අනුමත කරනු ලදුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කරනු ලැබ ඇති සේවා ව්‍යවස්ථාවක් අදහස් කෙරේ.
- XXVI. "පත්කිරීම" යන්නෙන් දැනට පලාත් රාජ්‍ය සේවයේ නිපුක්ත නොමැති තැනැත්තෙකුට ස්ථීර කරනු ලැබේමට යටත්ව හෝ යටත් තැනැත්ව හෝ පලාත් රාජ්‍ය සේවයෙහි වැටුප් සහිත යම්කිසි තනතුරක් ප්‍රධානය කිරීම හෝ දැනටමත් පලාත් රාජ්‍ය සේවයෙහි නිපුක්තව සිටින තැනැත්තෙකුට වැටුප් වැඩිවීමක් සහිතව හෝ රහිතව, හෝ ඔහුගේ සේවා තත්ත්වයෙහි වෙනසක් සහිතව කරනු ලබන පත්කිරීමක් හෝ උසස් කිරීමක් හෝ අදහස් කෙරේ.

- XXVII.** "උසස් කිරීම" යන්නෙන් පලාත් රාජු සේවයෙහි තනතුරක් දරන නිලධරයෙකු අනුමත සේවා ව්‍යවස්ථාවකට හෝ බදවා ගැනීමේ පරිපාලියකට හෝ අනුව, ඔහු දරමින් සිටින තනතුරට හෝ ඔහු අයත්වන්නා වූ පන්තියට හෝ ශේෂියට හෝ වඩා ඉහළ තනතුරකට හෝ පන්තියකට හෝ ශේෂියකට හෝ පරිවාස කාලයක් ඇතිව හෝ නැතිව හෝ පන්කිරීම අදහස් කෙරේ.
- XXVIII.** "සතුටුදායක සේවා කාලය" යන්නෙන් නිලධරයෙකු විසින් කාර්යක්ෂමව හා අනෙකුට රාජකාරී ඉටු කිරීම මගින් ද, සමත් විය යුතුව තිබූ කාර්යක්ෂමතා කඩුම් සමත්වීම මගින් ද, සම්පූර්ණ කළ යුතු ව තිබූ පන්තිම ස්ථීර කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලීම මගින් ද නියමිත කාලය තුළ උපයාගතව තිබූ සියලුම වැටුප් වර්ධක උපයාගෙන ඇත්තා වූ සහ ඔහු විසින් දැඩුවම් ලැබිය යුතු වරදක් සිදු තොකරන ලද්දා වූ කාලසීමාවක් අදහස් කෙරේ. එසේ වුව ද, රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත දෙනු ලබන වැටුප් රහිත නිවාඩු කාලයක් සතුටුදායක සේවා කාලයක් ලෙස සැලකිය යුතු බවට තීරණය කර ඇති විටෙක, එම කාලය ද සතුටුදායක සේවා කාලයක් සේ සැලකිය යුතු ය.
- XXIX.** "යහ පැවැත්ම" යන්නෙන් යම්කිසි නිලධරයෙකු ස්වකිය රාජකාරී වේලාව තුළ මෙන්ම ඉන් බැහැරව ද කිසිදු විනය විරෝධී හෝ සාපරාධී වරදකට අදාළ ක්‍රියාවක තොයේදී මතා හැසිරීමෙන් යුතුව සිටීම අදහස් කෙරේ.
- XXX.** "සත්ත්ව සේවා කාලය" යන්නෙන් නිලධරයෙකු වැටුප් ලබමින් සත්ත්ව වශයෙන්ම රාජකාරීයෙහි යෙදී සිටී සේවා කාලය අදහස් කෙරේ. රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් සත්ත්ව සේවා කාලයක් ලෙස සැලකිය යුතු යි සි විශේෂිතවම සඳහන් කරනු ලැබ ඇති වැටුප් රහිත නිවාඩු කාලයන් සහ කිසියම් නිලධරයෙකු තම ඉල්ලීම මත හැර රජයේ අවශ්‍යතාව මත පලාත් රාජු සේවයෙන් පරිබාහිර තනතුරකට මුදාහැර ඇති හෝ ද්විතීයනය කර ඇති කාල සීමාවන් සත්ත්ව සේවා කාලයක් ලෙස සලකනු ලැබේ. එසේ වුව ද, යම්කිසි නිලධරයෙකු වැඩි තහනම්ව හෝ අනිවාර්ය නිවාඩු ගන්වා සිට විධිමත් විනය පරීක්ෂණයෙන් සහ/හෝ අධිකරණ ක්‍රියාමාර්ගවලින් පසු සියලු වෛද්‍යනාවලින් නිදාස් කොට තිදහස් කළ විට, එම වැඩි තහනම්ව සිටී හෝ අනිවාර්ය නිවාඩු ගන්වා සිටී කාලය සත්ත්ව සේවා කාලයට ගණනය කරනු ලැබේ. එසේම කිසියම් නිශ්චිත තනතුරක සත්ත්ව සේවා කාලය ගණනය කිරීමේ දී එම තනතුරට අදාළ රාජකාරීන්හි නිලධරයා නිරතව සිටීම ද, එම තනතුරට අදාළ වැටුප ඔහු ලබා සිටීම ද එම තනතුරේ සත්ත්ව සේවා කාලය ලෙස සැලකිය යුතු ය.
- XXXI.** "අඛණ්ඩ සේවා කාලය" යන්නෙන් නිලධරයෙකු වැටුප් ලබමින් සත්ත්ව වශයෙන්ම ම තොකඩවා සේවය කර ඇති සේවා කාලය අදහස් කෙරේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත ලබා දෙන විධිමත්ව අනුමත කරන ලද වැටුප් සහිත හෝ රහිත නිවාඩු කාලයක් අඛණ්ඩ සේවා කාලයට ගණනය කරනු ලැබේ. එසේම, කිසියම් නිශ්චිත තනතුරක අඛණ්ඩ සේවා කාලය ගණනය කිරීමේ දී, එම තනතුරට අදාළ වැටුප් ලබමින් සත්ත්ව වශයෙන්ම ම එම තනතුරට අදාළ රාජකාරීවල නිලධරයා තොකඩවා සේවය කර ඇති කාලය එම තනතුරට අදාළ අඛණ්ඩ සේවා කාලය ලෙස සැලකිය යුතු ය.
- XXXII.** "ස්ථාන මාරු කිරීම" යන්නෙන් වයඹ පලාත් ආණ්ඩුකාරවරයා විසින් හෝ බලය අභිනියෝගීත බලධරයෙක් විසින් විසින් හෝ තම අභිමතය මත හෝ විනය කරුණක් හෝතු කොට ගෙන හෝ වාර්ෂික ස්ථාන මාරු කම්ටුවක යෝජනා මත හා/ හෝ වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කම්ටුවක මත හෝ නිලධරයන්ගේ ඉල්ලීමක් මත හෝ සේවා අවශ්‍යතාව මත හෝ උසස් කිරීමක් කරණ කොට ගෙන වෙනත් තනතුරකට පත් කිරීම මත හෝ පලාත් සහා රාජු සේවයේ නිලධරයෙකු කිසියම් සේවා ස්ථානයක හෝ ආයතනයක හෝ සිට තවත් සේවා ස්ථානයකට හෝ ආයතනයකට හෝ ස්ථාන මාරු කර යැවීම අදහස් කෙරේ.
- XXXIII.** "කොන්තාන් පදනමින් පත් කිරීම" යන්නෙන් යම් තැනැත්තෙක් නිශ්චිත කොන්දේසි සහිතව, නිශ්චිත කාල පරිවිණෝධයක් සඳහා වයඹ පලාත් සහා රාජු සේවයේ තනතුරකට පත් කිරීමක් අදහස් කෙරේ.

**XXXIV.** “නැවත සේවයේ පිහිටුවීම” යන්නෙන් වැඩ තහනම් කර ඇති හෝ සේවයෙන් පහ කර ඇති හෝ පත්වීමක් අවසන් කළ හෝ තනතුර හැරගියා සේ සලකා ඇති හෝ තැනැත්තෙක් වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ තනතුරකට යැලි පිහිටුවීම අදහස් කෙරේ.

**XXXV.** “ඉහළ තත්ත්වයේ තනතුරක්” යන්නෙන් සහස්සන්දනය කෙරෙන තනතුරේ ආරම්භක වැටුපට හා වැටුප් වර්ධක වටිනාකමට යටත් පිරිසෙසයින් සමාන වූ ආරම්භක වැටුපක් හා වැටුප් වර්ධක වටිනාකමක්ද, එම තනතුරේම උපරිම වැටුපට වඩා වැඩි උපරිම වැටුපක් ද සහිත තනතුරක් අදහස් කෙරේ. සහස්සන්දනය කෙරෙන තනතුරේ උපරිම වැටුපට වඩා වැඩි වූ හෝ එට සමාන වූ හෝ ස්ථාවර වැටුපක් ඇති තනතුරක් ද ඉහළ තත්ත්වයේ තනතුරක් ලෙස අදහස් කෙරේ.

**XXXVI.** “සම තත්ත්වයේ තනතුරක්” යන්නෙන් සහස්සන්දනය කෙරෙන තනතුරෙහි වැටුප් වර්ධක වටිනාකමට යටත් පිරිසෙසයින් සමාන වූ වැටුප් වර්ධක වටිනාකමක් ඇත්තාවූ ද, එම තනතුරෙහි උපරිම වැටුපට නොඅඩු උපරිම වැටුපක් ඇත්තාවූ ද තනතුරක් අදහස් කෙරේ.

**XXXVII.** “පහළ තත්ත්වයේ තනතුරක්” යන්නෙන් සහස්සන්දනය කෙරෙන තනතුරෙහි ආරම්භ වැටුප, වැටුප් වර්ධක වටිනාකම, උපරිම වැටුප යන මේ තුනම හෝ එයින් ඕනෑම දෙකක් හෝ අඩු ප්‍රමාණයන්ගෙන් යුත් තනතුරක් අදහස් කෙරේ.

**XXXVIII.** “රාජ්‍ය සංස්ථාව” යන්නෙන් සමාගම් ආයා පනත යටතේ හැර වෙනත් යමිකිසි ලිඛිත නීතියකින් හෝ ලිඛිත නීතියක් යටතේ හෝ පිහිටුවනු ලද්දා වූ හෝ පිහිටුවනු ලබන්නා වූ ද, ආණ්ඩුව විසින් ප්‍රදානයක්, ගෙයක් වශයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ අරමුදල හෝ ප්‍රාග්ධනය හෝ ප්‍රාග්ධනය හෝ ඉන් කොටසක් හෝ සපයනු ලබන්නා වූ ද, සංස්ථාවක්, මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් හෝ අදහස් කෙරේ.

**XXXIX.** “අධිකාරිය” යන්නෙන් වයඹ පලාත් සහාව විසින් සම්මත කරගනු ලැබූ ප්‍රෘථිඵියක් ප්‍රකාරව පිහිටුවනු ලැබූ හෝ පිහිටුවනු ලබන ආයතනයක් අදහස් කෙරේ.

**XL.** “ලියවිලි” යන්නෙන් සියලුම ලිපිගොනු, ලිපි ලේඛන ප්‍රකාශ, වාර්තා, ප්‍රකාශන, පොත්පත් හා පරිගණක මුරපද, පරිගණකගත දත්ත හා තොරතුරු අදහස් කෙරේ.

**XLI.** “පුරුෂවාලී” පද යෙදී ඇති තැන්වල, පද සම්බන්ධයෙන් අන්තාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස බහුවාලී හාවය ද අදහස් කෙරේ.

**XLII.** “ඒකවාලී” පද යෙදී ඇති තැන්වල, පද සම්බන්ධයෙන් අන්තාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස බහුවාලී හාවය ද අදහස් කෙරේ.

295. **පාය අතර අනුකූලතාවයක් ඇති වූ විට ක්‍රියා කළ යුතු ආකාරය.**

මෙම කාර්ය පටිපාටික රිතියින්හි සිංහල හා දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා පාය අතර යම් අනුකූලතාවක් හෝ පරස්පරතාවක් හෝ ඇතිවුවහොත් එවිට සිංහල භාෂා පාය බල පැවැත්විය යුතු වන්නේ ය.

296. **රිති බලාත්මක කිරීම**

ආණ්ඩුකාර්වරයා විසින් අනුමත කරනු ලබන දිනක සිට මෙම රිති බලාත්මක වේ. මෙම රිති බලාත්මකවීම ආරම්භ වන දිනට ප්‍රභාවාසන්නව බලාත්මකව පැවැති විධිවිධාන යටතේ, කරන ලද හෝ තිම නොවී පවත්නා හෝ පත්තිරීම්, උසස් කිරීම් හා ස්ථාන මාරුකිරීම් සම්බන්ධයෙන් දෙනු ලැබූ විධානයන් හා ගනු ලැබූ සියලුම පියවර, දෙනු ලැබූ නියෝග, ගනු ලැබූ ක්‍රියාමාර්ග, කරන ලද ස්ථාන මාරු, විශාල ගැන්වීම් හා මූදාහැරීම් මෙම රිති යටතේ කරන ලද සේ සැලකෙන අතර, ඒවා අඛණ්ඩ බලාත්මක වන්නේ ය. එසේම ඒවා මෙම රිති යටතේ සම්පාදනය කරන ලද, නිකුත් කරන ලද, දෙන ලද හෝ කරන ලද හෝ ඒවා සේ සැලකෙන අතර අදාළ වෙනස්කම් සහිතව බලාත්මකව පවතින්නේ ය.

මෙම රිති බලාත්මක වන දින සිට එතෙක් බලාත්මකව පැවති රිති මාලාව, ඒ යටතේ ගන්නා ලද කිසිදු තීරණයකට හෝ ක්‍රියාමාර්ගයකට හෝ අගතියක් නොවන පරිදි පරිව්‍යන්න වන්නේ ය.

## පරිභිෂ්ට ලේඛනය

අංකය	පරිභිෂ්ටය
01.	සම්මත සේවා ව්‍යවස්ථා ආකෘතිය.
02.	සම්මත බදුවා ගැනීමේ පටිපාටි ආකෘතිය.
03.	ස්ථිර පදනම්න් තනතුරකට පත්කිරීමේ ලිපිය.
04.	කොන්ත්‍රාත් පදනම්න් තනතුරකට පත්කිරීමේ ලිපිය.
05.	පත්වීම හාර ගන්නා බව හෝ හාර නොගන්නා බව හෝ දැනුම් දෙන ලිපිය.
06.	රාජකාරියට වාර්තා කළ බව සනාථ කරන ලිපිය.
07.	පරිවාස කාලය තුළ දී රඟයේ නිලධරයන් පිළිබඳව ඉදිරිපත් කළ යුතු වාර්ෂික සමාලෝචන වාර්තාව.
09.	එක් අවුරුදු පරිවාස කාලයෙන් පසු පත්වීම ස්ථිර නොකරන ලද නිලධරයෙකු පූර්ව තනතුරට පෙරලා යැවීමේ ලිපිය.
10.	පත්වීම ස්ථිර කරන ලද බව දැනුම් දීමේ ලිපිය.
11.	කාර්යක්ෂමතා කඩුමෙන් සමත් කරන ලද බව දැනුම් දීමේ ලිපිය.
12.	නිලධරයෙකු විසින් තමන් රඟයේ සේවයෙන් ස්ථිරව/ තාවකාලිකව මුදා හරින ලෙස කරනු ලබන ඉල්ලීම්.
13.	රඟයේ අවශ්‍යතාව මත නිලධරයෙකු දැනට දරන තනතුරෙන් ස්ථිරව/ තාවකාලිකව මුදාහරින ලෙස අමාත්‍යාංශ ලේකම්වරයෙකු විසින් කරනු ලබන ඉල්ලීම්.
14.	තනතුර අතහැර ගොස් ඇති බව දැන්වීමේ ලිපිය.
15.	යෝජිත වාර්ෂික ස්ථාන මාරුව පිළිබඳ රඟයේ නිලධරයෙකු විසින් කරුණු දැක්වීම්.
16.	වාර්ෂික ස්ථාන මාරු තීරණ සම්බන්ධයෙන් කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීමේ දී අභියාචනා පිළිබඳ තොරතුරු දැනුම්දීමේ ආකෘති පත්‍රය.
17.	වාර්ෂික ස්ථාන මාරු තීරණ සම්බන්ධයෙන් කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීමේ දී අනුපාත්තික නිලධරයා පිළිබඳ තොරතුරු දැනුම්දීමේ ආකෘති පත්‍රය.
18.	වාර්ෂික ස්ථාන මාරු නියෝගය අනුව සේවයෙන් මුදාහැරීමේ ලිපිය.
19.	වාර්ෂික නොවන ස්ථාන මාරු නියෝග සම්බන්ධයෙන් කොමිෂන් සභාව වෙත කරනු ලබන අභියාචනා ආකෘතිය.
20.	උසස් කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනා ආකෘතිය.
21.	නිලධරයන්ගේ පත්කිරීම් හා උසස් කිරීම සම්බන්ධයෙන් බලය අභිනියෝගීත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය.
22.	සේවයෙන් පහකළ නිලධරයන් සම්බන්ධයෙන් බලය අභිනියෝගීත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය.
23.	සේවයෙන් ඉල්ලා අස්ථ්‍ය නිලධරයන් සම්බන්ධයෙන් බලය අභිනියෝගීත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය.
24.	තනතුර අතහැර ගිය නිලධරයන් සම්බන්ධයෙන් බලය අභිනියෝගීත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය.
25.	වැඩ තහනම් කර ඇති හා අනිවාර්ය නිවාඩු ගන්වා ඇති නිලධරයන් සම්බන්ධයෙන් බලය අභිනියෝගීත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය.

26. විශාම ගන්වනු ලැබූ නිලධරයන් සම්බන්ධයෙන් බලය අහිනියෝජිත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය.
27. සාමාන්‍ය අකාර්යක්ෂමතාව මත විශාම ගන්වන ලද නිලධරයන් සම්බන්ධයෙන් බලය අහිනියෝජිත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය.
28. සේවයෙන් පහතිරීම වෙනුවට සානුකම්පික විකල්පයක් ලෙස විශාම ගැන්වූ නිලධරයන් සම්බන්ධයෙන් බලය අහිනියෝජිත බලධරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය.
29. කාර්ය මණ්ඩලයේ වෙනස්වීම් පිළිබඳව බලය අහිනියෝජිත බලධරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත සපයනු ලබන අර්ථ වාර්ෂික වාර්තාව (රජයේ නිලධරයන්ට අදාළ සංඛ්‍යාත්මක දත්ත කොමිෂන් සභාව වෙත අර්ථ වාර්ෂිකව ඉදිරිපත් කිරීම).
30. සැම කාර්යාලයකම/ ආයතනයකම සමස්ත කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් පවත්වා ගත යුතු ලේඛනය.
31. කාවකාලිකව හෝ ස්ථීරව මූදා හරිනු ලැබූ නිලධාරීන් සම්බන්ධ ලේඛනය
32. වයඹ පළාත් සභා රාජ්‍ය සේවය යටතේ සේවය කිරීමට මනාපය පළ කිරීමේ අයදුම්පත.

## පරිභේදය 01

(IV පරිච්ඡේදය 39 වගන්තිය)

..... සේවා ව්‍යවස්ථාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක ..... හා ..... දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් පල කරන ලදුව, ..... දින සිට ක්‍රියාත්මක වන ..... සේවය පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහය හා එයට වරින් වර කරන ලද සංශෝධන ප්‍රකාර ගන්නා ලද හේ ඒ යටතේ ගන්නා ලදැයි අදහස් කරන ලද හේ කිසියම් පියවරකට හානියක් නොවන පරිදි පහත දැක්වෙන ..... සේවය පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහය ආදේශ කරනු ලැබේ.

ආණ්ඩුකාරත්වමාගේ නියෝගය පරිදි,

..... ආණ්ඩුකාරවර ලේකම්

20..... මස ..... දින

1. ක්‍රියාත්මක වන දිනය  
මෙම සේවා ව්‍යවස්ථා සංග්‍රහය ..... දින සිට ක්‍රියාත්මක වේ.
2. පත්කිරීමේ බලධාරය පිළිබඳ විස්තර
  - 2.1 පත්කිරීමේ බලධාරය: .....
3. සේවා ගණය පිළිබඳ විස්තර
  - 3.1 සේවා ගණය : .....
  - 3.2 ශේෂීය : .....
  - 3.3 පැවරෙන කාර්ය හාරය පිළිබඳ පොදු නිර්වචනය: .....
4. තනතුරේ ස්වභාවය: .....
5. වැටුප්
  - 5.1 වැටුප් කේත අංකය : .....
  - 5.2 වැටුප් පරිමාණය : .....
  - 5.3 සේවා ගණයට අදාළ ශේෂීය ක්‍රමය සහ ශේෂීය ක්‍රමයට අදාළ මාසික වැටුප් පියවර
 

ශේෂීයය	ආරම්භක වැටුප් පියවර	වැටුප් තලය
6. සේවා ගණයන්ට අයත් තනතුරු
  - 6.1 අනුමත තනතුරු නාම, අනුමත තනතුරු සංඛ්‍යාව හා එම තනතුරු වලට පැවරෙන කාර්යයන්
 

අනුමත තනතුරු නාම	අනුමත තනතුරු සංඛ්‍යාව	කාර්යයන්
  - 6.2 එකාබද්ධ නිලධර සංඛ්‍යාව: .....
7. බදවා ගැනීමේ ක්‍රමය
  - 7.1 බදවා ගන්නා ප්‍රතිශතයන්
 

දාරාව	ප්‍රතිශතය
  - 7.2 විවෘත බදවා ගැනීම
    - 7.2.1 බදවා ගන්නා ශේෂීයය
    - 7.2.2 සුදුසුකම්
      - 7.2.2.1 අධ්‍යාපන සුදුසුකම් : .....
      - 7.2.2.2 වෘත්තීය සුදුසුකම් : .....
      - 7.2.2.3 පළපුරුද්ද : .....
      - 7.2.2.4 කායික සුදුසුකම් : .....
      - 7.2.2.5 වෙනත් : .....

- 7.2.3 වයස  
 7.2.3.1 අවම සීමාව : .....  
 7.2.3.2 උපරිම සීමාව : .....

- 7.2.4 බද්ධ ගැනීමේ ක්‍රමය  
 7.2.4.1 ලිඛිත විභාගය

විෂයයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

- 7.2.4.1.1 පවත්වන බලධරය : .....  
 7.2.4.2 වෘත්තීය පරීක්ෂණය

විෂයයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

- 7.2.4.2.1 පවත්වන බලධරය : .....  
 7.2.4.3 යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය  

ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන දිරිපිටිය	උපරිම ලකුණු ප්‍රමාණය	තෝරා ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය

 7.2.4.3.1 යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත්කරනු ලබන බලධරය : .....  
 7.2.4.4 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය  
 ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු : .....  
 7.2.4.4.1 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත්කරනු ලබන බලධරය : .....

- 7.2.5 අයදුම්පත් කැඳවීමේ ක්‍රමය : .....  
 7.3 සීමිත බද්ධ ගැනීම

- 7.3.1 බද්ධ ගන්නා ග්‍රේණිය

### 7.3.2 සුදුසුකම්

- 7.3.2.1 අධ්‍යාපන සුදුසුකම් : .....  
 7.3.2.2 වෘත්තීය සුදුසුකම් : .....  
 7.3.2.3 පළපුරුද්ද  
 7.3.2.4 කායික සුදුසුකම් : .....  
 7.3.2.5 වෙනත් : .....

### 7.3.3 වයස

- 7.3.3.1 අවම සීමාව : .....  
 7.3.3.2 උපරිම සීමාව : .....

- 7.3.4 බද්ධ ගැනීමේ ක්‍රමය

- 7.3.4.1 ලිඛිත විභාගය

විෂයයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

7.3.4.1.1 පවත්වන බලධරය : .....

### 7.3.4.2 වෘත්තීය පරීක්ෂණය

විෂයයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

7.3.4.2.1 පවත්වන බලධරය : .....

- 7.3.4.3 යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය

ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන දිරිපිටිය	උපරිම ලකුණු ප්‍රමාණය	තෝරා ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය

7.3.4.3.1 යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත්කරනු ලබන බලධරය : .....

- 7.3.4.4 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය

ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු : .....

7.3.4.4.1 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත්කරනු ලබන බලධරය : .....

- 7.3.5 අයදුම්පත් කැඳවීමේ ක්‍රමය : .....

8. කාර්යක්ෂමතා කඩුම්

8.1

කුමන කාර්යක්ෂමතා කඩුම් ද යන වග	කාර්යක්ෂමතා කඩුම් සමත්විය යුත්තේ කොපමෙන වසර ගණනකට පෙර ද යන වග	කාර්යක්ෂමතා කඩුම් ස්වභාවය: ලිඛිත පරීක්ෂණය / වෘත්තීය පරීක්ෂණය / සහතික පායමාලාව / වෙනත්
--------------------------------	---	---

8.2 කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය වර්ෂයකට ..... වරක් පවත්වනු ලැබේ.

8.3 කාර්යක්ෂමතා කඩුම්වලට අදාළ පරීක්ෂණ පවත්වනු ලබන බලධාරයින් කටුරුන් ද යන වග:

9. භාජා ප්‍රවීණතාව

භාජාව	ලබා ගත යුතු ප්‍රවීණතාව
-------	------------------------

10. ග්‍රේණි උසස් කිරීම

10.1 III වන ග්‍රේණියේ සිට II වන ග්‍රේණියට උසස් කිරීම

10.1.1 සපුරාලිය යුතු සුදුසුකම් : .....

10.1.2 උසස් කිරීමේ ක්‍රමය : .....

10.2 II වන ග්‍රේණියේ සිට I වන ග්‍රේණියට උසස් කිරීම

10.2.1 සපුරාලිය යුතු සුදුසුකම් : .....

10.2.2 උසස් කිරීමේ ක්‍රමය : .....

10.3 I වන ග්‍රේණියේ සිට විශේෂ ග්‍රේණියට උසස් කිරීම

10.3.1 සපුරාලිය යුතු සුදුසුකම් : .....

10.3.2 උසස් කිරීමේ ක්‍රමය : .....

11. තනතුරුවලට පත්කිරීම

11.1 සුදුසුකම්

තනතුර	සුදුසුකම්
-------	-----------

11.2 තෝරා ගනු ලබන ක්‍රමය

තනතුර	තෝරා ගනු ලබන ක්‍රමය
-------	---------------------

12. වයඹ පළාත් සහා කාර්ය පටිපාටික රිතිවල දැක්වෙන අර්ථ නිරුපණවලට පරිභාහිර වන්නා වූ අර්ථ නිරුපණ : .....

13. විගාම ගැන්වීමේ විකල්පය : .....

14. සේවයේ නියුතු නිලධාරයින් ප්‍රතිසංවිධිත සේවයේ නව ග්‍රේණි ක්‍රමයට අන්තර්ග්‍රහණය කිරීම/ ග්‍රේණි ක්‍රමයට අන්තර්ග්‍රහණය කිරීම :

15. අන්තර්කාලීන විධිවිධාන :

16. විධිවිධාන සලසා නොමැති කරුණු, මෙම ව්‍යවස්ථාවෙහි විධිවිධානවලට පරිභාහිර වූ කරුණු පිළිබඳ තීරණ රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් ගනු ඇත.

17. වෙනත් කරුණු

17.1 මෙම ව්‍යවස්ථා සංග්‍රහය බදාවා ගනු ලබන හෝ අන්තර්ග්‍රහණය කරනු ලබන නිලධාරයින් විෂයයෙහි බලපැවැත්විය යුතු ය. .... සේවාවට ආයත් වන තනතුරු හා ඒවා ග්‍රේණි ගත කිරීම .....

වන උපලෙඛනයේ අත්වා ඇති ආකාරයට විය යුතු ය.

17.2 සැම පත්වීමක් සම්බන්ධයෙන් ම වයඹ පළාත් සහාවේ කාර්ය පටිපාටික රිතින්හි දැක්වෙන අංක .....

..... හා ..... දිනැති ඇති විශේෂ ගැසට් පත්‍රයේ කොන්දේසි සහ ආයතන සංග්‍රයේ විධිවිධාන අදාළ වේ.

17.3 ආණ්ඩුකාරවරයාගේ නියෝග, ආයතන සංග්‍රහයේ විධිවිධාන, පළාත් මූල්‍ය රිති හා රජය විසින් කළින් කළට පත්වනු ලබන නිති රිති සහ / හෝ රෙගුලාසිවලට මෙම නිලධාරයින් යටත් වනු ඇත.

17.4 මෙම සේවා ව්‍යවස්ථාවෙහි සිංහල, දෙමළ, ඉංග්‍රීසි පිටපත්වල පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත් සිංහල පිටපත බලාත්මක වේ.

17.5 ..... දින මෙම සේවා ව්‍යවස්ථාව සඳහා වයඹ පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබා දී ඇත.

18. මෙම ව්‍යවස්ථා සංග්‍රහයෙහි විධිවිධාන සලසා නොමැති යම් කරුණක් වෙතොත් ඒ සම්බන්ධයෙන් වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව ව්‍යවස්ථා ගරු වයඹ පළාත් ආණ්ඩුකාරතුමා විසින් තීරණය කරනු ඇත.

සකස් කලේ : අත්සන : .....  
(විෂයනාර කතිෂේය මාණ්ඩලික නිලධරයා)

නම : .....  
තනතුර : .....  
දිනය : .....

පරික්ෂා කලේ : අත්සන : .....  
(විෂය හාර ජේජ්යේ මාණ්ඩලික නිලධරයා)

නම : .....  
තනතුර : .....  
දිනය : .....

නිරදේශ කර ඉදිරිපත් කරමි.

අත්සන : .....  
(දෙපාර්තමේන්තු ප්‍රධානීය )

නම : .....  
තනතුර : .....

දිනය : .....

නිල මූලාව : .....

19. අමාත්‍යාංශ නිරදේශය  
යොමු අංකය : .....

වයඡ පලාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් ..... දින අනුමත කරන ලද ..... වයඡ පලාත් සහා රාජ්‍ය සේවයේ ..... සේවය සඳහා වන සේවා ව්‍යවස්ථාව සහතික කිරීම සඳහා නිරදේශ කර ඉදිරිපත් කරමි.

අත්සන : .....  
නම : .....  
ලේකම් (අදාළ අමාත්‍යාංශ ලේකම්)

20. ප්‍රධාන ලේකම්ගේ නිරදේශය  
යොමු අංකය : .....

වයඡ පලාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් ..... දින අනුමත කරන ලද ..... වයඡ පලාත් සහා රාජ්‍ය සේවයේ ..... සේවය සඳහා වන සේවා ව්‍යවස්ථාව සහතික කිරීම සඳහා නිරදේශ කර ඉදිරිපත් කරමි.

අත්සන : .....  
නම : .....  
ප්‍රධාන ලේකම්

දිනය : .....

නිල මූලාව : .....

21. වයඡ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ නිරදේශය  
යොමු අංකය : .....

වයඡ පලාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් ..... දින අනුමත කරන ලද ..... වයඡ පලාත් සහා රාජ්‍ය සේවයේ ..... සේවය සඳහා වන සේවා ව්‍යවස්ථාව සහතික කිරීම සඳහා නිරදේශ කර ඉදිරිපත් කරමි.

අත්සන : .....  
නම : .....  
ලේකම්  
වයඡ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව

දිනය : .....

නිල මූලාව : .....

22. වයඹ පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය  
යොමු අංකය : .....

වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ ..... සේවය සඳහා වන සේවා ව්‍යවස්ථාව  
ගරු ආණ්ඩුකාරතුමා විසින් ..... දින අනුමත කරන ලදී.

අත්සන : .....

නම : .....

ආණ්ඩුකාරවර ලේකම්

වයඹ පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය

නිල මූලාව : .....

දිනය : .....

### උපලේඛනය

සේවයට ඇතුළත් වන තනතුරු නාම ලේඛනය

..... පන්තියේ තනතුරු

තනතුරු නාමය	තනතුරු අයත් ආයතනය	තනතුරු සංඛ්‍යාව

### උපලේඛනය

..... සේවයේ ..... පන්තියට/ ..... පන්තියේ ..... ග්‍රේණියට  
බඳවා ගැනීමේ ..... තරග විභාගය.  
(මෙම ව්‍යවස්ථා සංග්‍රහයෙහි ..... බලන්න)

1. විභාගයේ නම : .....

2. විභාගය පිළිබඳ විස්තර : ..... මාධ්‍යයෙන් පවත්වනු ලැබේ.

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලක්ෂණ	සමත් ලක්ෂණ

3. විභාගය පවත්වන බලධාරය : .....

4. විභාගය පවත්වනු ලබන කාල සීමාව : .....

5. විභාගය සඳහා විෂය නිරද්‍යා ප්‍රශ්න පත්‍රයේ නම විෂය නිරද්‍යා

### උපලේඛනය

..... සේවයේ ..... පන්තියට/ ..... පන්තියේ ..... ග්‍රේණියට බඳවා ගැනීමේ  
..... තරග විභාගය.  
(මෙම ව්‍යවස්ථා සංග්‍රහයෙහි ..... බලන්න)

1. විභාගයේ නම : .....

2. විභාගය පිළිබඳ විස්තර : ..... මාධ්‍යයෙන් පවත්වනු ලැබේ.

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලක්ෂණ	සමත් ලක්ෂණ

3. විභාගය පවත්වන බලධාරය : .....

4. විභාගය පවත්වනු ලබන කාල සීමාව : .....

5. විභාගය සඳහා විෂය නිරද්‍යා

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිරද්‍යා

## පරිජිත්වය 02

(IV පරිච්ඡේදය 39 වගන්තිය)

.....දෙපාර්තමේන්තුවේ/ අමාත්‍යාංශයේ ..... තනතුර සඳහා වන බද්ධා ගැනීමේ පටිපාටිය

1. සම්බන්ධ වන ආයතන
  - 1.1 දෙපාර්තමේන්තුව : .....  
යොමු අංකය : ..... දිනය : .....
  - 1.2 අමාත්‍යාංශය : .....  
යොමු අංකය : ..... දිනය : .....
  - 1.3 කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තනතුරු අනුමත කිරීම : .....  
යොමු අංකය : ..... දිනය : .....
  - 1.4 ප්‍රධාන ලේකම්ගේ නිරදේශය : .....  
යොමු අංකය : ..... දිනය : .....
  - 1.5 වයඹ පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිරදේශය : .....  
යොමු අංකය : ..... දිනය : .....
  - 1.6 වයඹ පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය : .....  
යොමු අංකය : ..... දිනය : .....
2. පත්කිරීමේ බලධාරය :
3. සේවා ගණය පිළිබඳ විස්තර
  - 3.1 සේවා ගණය : .....
  - 3.2 ශේෂිය : .....
  - 3.3 පැවරෙන කාර්යාලය පිළිබඳ පොදු නිර්වචනය : .....
  - 3.4 කාර්යාලයේ පැවරීම : .....
4. තනතුරෙහි/ තනතුරුවල ස්වභාවය : .....
5. වැටුප්
  - 5.1 වැටුප් කේත අංකය : .....
  - 5.2 මාසික වැටුප් පරිමාගය : .....
  - 5.3 ශේෂිය ක්‍රමය හා ශේෂිය ක්‍රමයට අදාළ මාසික වැටුප් පියවර :
 

ශේෂිය	ආරම්භක වැටුප් පියවර	ආරම්භක වැටුප් තලය (රු.)
6. සේවා ගණයට අයත් තනතුරු/ තනතුරු
  - 6.1 අනුමත තනතුරු නාම, අනුමත තනතුරු සංඛ්‍යාව සහ එම තනතුරුවලට පැවරෙන කාර්යාලය් :
 

අනුමත තනතුරු නාම	තනතුරු අනුමත	අනුමත තනතුරු සංඛ්‍යාව	කාර්යාලය්
  - 6.2 ඒකාබද්ධ නිලධාර සංඛ්‍යාව : .....
7. බද්ධා ගැනීමේ ක්‍රමය
  - 7.1 බද්ධා ගන්නා ප්‍රතිගතයන්:
 

උරාව	ප්‍රතිගතය
විවෘත	
සීමිත	
කුසලතා	
  - 7.2 විවෘත බද්ධා ගැනීම
    - 7.2.1 බද්ධා ගන්නා ශේෂිය : .....
    - 7.2.2 සුදුසුකම්
      - 7.2.2.1 අධ්‍යාපන සුදුසුකම් : .....
      - 7.2.2.2 වෘත්තීය සුදුසුකම් : .....
      - 7.2.2.3 පළපුරුද්ද : .....
      - 7.2.2.4 කාලීක සුදුසුකම් : .....
      - 7.2.2.5 වෙනත් : .....
    - 7.2.3 වයස
      - 7.2.3.1 අවම සීමාව : .....
      - 7.2.3.2 උපරිම සීමාව : .....

7.2.4 බද්ධා ගැනීමේ ක්‍රමය

7.2.4.1 ලිඛිත විභාගය

විෂයයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

7.2.4.1.1 විභාගය පවත්වන බලධාරයා : .....

7.2.4.2 වෘත්තීය පරීක්ෂණය

විෂයයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

7.2.4.2.1 පරීක්ෂණය පවත්වන බලධාරයා : .....

7.2.4.3 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය : .....

ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු

7.2.4.3.1 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය : .....

7.2.4.4 යෝගතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය

ලකුණු ලබා දෙනු ලබන ප්‍රධාන ගිරිපිටිය	උපරිම ලකුණු ප්‍රමාණය	තෝරා ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය

7.2.4.4.1 යෝගතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත් කරනු ලබන නිලධාරයා : .....

7.2.5 අයුම්පත් කැඳවීමේ ක්‍රමය : .....

7.3 සීමිත බද්ධා ගැනීම

7.3.1 බද්ධා ගන්නා ගේණිය : .....

7.3.2 සූදුසුකම්

7.3.2.1 අධ්‍යාපන සූදුසුකම් : .....

7.3.2.2 වෘත්තීය සූදුසුකම් : .....

7.3.2.3 පළපුරුදේදේ : .....

7.3.2.4 කායික සූදුසුකම් : .....

7.3.2.5 වෙනත් : .....

7.3.3 වයස

7.3.3.1 අවම සීමාව : .....

7.3.3.2 උපරිම සීමාව : .....

7.3.4 බද්ධා ගැනීමේ ක්‍රමය

7.3.4.1 ලිඛිත විභාගය

විෂයයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

7.3.4.1.1 විභාගය පවත්වන බලධාරයා : .....

7.3.4.2 වෘත්තීය පරීක්ෂණය

විෂයයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

7.3.4.2.1 පරීක්ෂණය පවත්වන බලධාරයා : .....

සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය

ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු : .....

7.3.4.3.1 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන බලධාරයා :

.....

7.3.4.4 යෝගතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය

ලකුණු ලබා දෙනු ලබන ප්‍රධාන ගිරිපිටිය	උපරිම ලකුණු ප්‍රමාණය	තෝරා ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය

7.4.2 සූදුසුකම්

7.4.2.1 අධ්‍යාපන සූදුසුකම් : .....

7.4.2.2 වෘත්තීය සූදුසුකම් : .....

7.4.2.3 පළපුරුදේදේ : .....

7.4.2.4 කායික සූදුසුකම් : .....

7.4.2.5 වෙනත් : .....

7.4.3 වයස

7.4.3.1 අවම සීමාව : .....

7.4.3.2 උපරිම සීමාව : .....

7.4.4 බද්‍යා ගැනීමේ ක්‍රමය

7.4.4.1 ලිඛිත විභාගය

විෂයයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

7.4.4.1.1 විභාගය පවත්වන බලධාරයා : .....

7.4.4.2 වෘත්තීය පරීක්ෂණය

විෂයයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

7.4.4.2.1 පරීක්ෂණය පවත්වන බලධාරයා : .....

7.4.4.3 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය

ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු : .....

7.4.4.3.1 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන බලධාරයා :

7.4.4.4 යෝගතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය

ලකුණු ලබා දෙනු ලබන ප්‍රධාන දිරිපිටිය	උපරිම ලකුණු ප්‍රමාණය	රා ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය

7.4.4.4.1 යෝගතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත් කරනු ලබන නිලධාරයා : .....

7.4.5 ආයදුම්පත් කැඳවීමේ ක්‍රමය : .....

(ලිඛිත විභාග / වෘත්තීය පරීක්ෂණ / යෝගතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණ පිළිබඳ විස්තර අදාළ ස්ථානවල සඳහන් කිරීමට නොහැකි නම් ඇමුණුම් මගින් ඉදිරිපත් කරන්න).

8. කාර්යක්ෂමතා කඩුම්

8.1

ක්‍රමන කාර්යක්ෂමතා කඩුම ද යන වග	කාර්යක්ෂමතා කඩුම සමත් විය යුත්තේ කොපමණ වසර ගණනකට පෙර ද	කාර්යක්ෂමතා කඩුම පරීක්ෂණයේ ස්වභාවය: ලිඛිත පරීක්ෂණය / වෘත්තීය පරීක්ෂණය / සහතික පායමාලාව / වෙනත්
1 වන කාර්යක්ෂමතා කඩුම		
2 වන කාර්යක්ෂමතා කඩුම		
3 වන කාර්යක්ෂමතා කඩුම		

8.2 කාර්යක්ෂමතා කඩුම පවත්වනු ලබන්නේ කොපමණ කාලයකට වරක් ද? .....

8.3 කාර්යක්ෂමතා කඩුම්වලට අදාළ පරීක්ෂණ පවත්වනු ලබන බලධාරයන් ක්වුරුන් ද?

1 වන කාර්යක්ෂමතා කඩුම : .....

2 වන කාර්යක්ෂමතා කඩුම : .....

3 වන කාර්යක්ෂමතා කඩුම : .....

9. හාජා ප්‍රවීණතාවය

9.1

හාජාව	ලබා ගත යුතු ප්‍රවීණතාවය
01. රාජ්‍ය හාජාව	
02. ආනෙක් රාජ්‍ය හාජාව	
03. සන්ධාන හාජාව (අදාළ වන්නේ නම් පමණි)	

10. ග්‍රෑන් උසස් කිරීම

10.1 III වන ග්‍රෑන්යේ සිට II වන ග්‍රෑන්යට උසස් කිරීම

10.1.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව

10.1.1.1 සපුරාලිය යුතු සුදුසුකම් : .....

10.1.1.2 උසස් කිරීමේ ක්‍රමය : .....

10.2 II වන ග්‍රෑන්යේ සිට I වන ග්‍රෑන්යට උසස් කිරීම

10.2.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව

10.2.1.1 සපුරාලිය යුතු සුදුසුකම් : .....

10.2.1.2 උසස් කිරීමේ ක්‍රමය : .....

10.3 I වන ග්‍රෑන්යේ සිට විශේෂ ග්‍රෑන්යට උසස් කිරීම

10.3.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව

10.3.1.1 සපුරාලිය යුතු සුදුසුකම් : .....

10.3.1.2 උසස් කිරීමේ ක්‍රමය : .....

11. තනතුරුවලට පත්කිරීම

11.1 සුදුසුකම්

තනතුර	සුදුසුකම්	තේරා ගනු ලබන ආකාරය
-------	-----------	--------------------

(අවශ්‍ය වේ නම්, ඇමුණුමක් භාවිතා කරන්න.)

12. වයඹ පළාත් සහාවේ කාර්ය පටිපාටික රිතිවල දැක්වෙන අර්ථ නිරුපණවලට පරිභාහිර වන්නා වූ කොන්දේසි : .....
13. වයඹ පළාත් සහාවේ කාර්ය පටිපාටික රිතිවල දැක්වෙන අර්ථ නිරුපණවලට පරිභාහිර වන්නා වූ අර්ථ නිරුපණ : .....
14. ගෞරී ක්‍රමයට අන්තර්ග්‍රහණය : ..... (බදාව ගැනීමේ පටිපාටිය ක්‍රියාත්මක වන දිනට සේවයේ නිපුණ වූවන් සඳහා පමණක් අදාළ වේ. අවශ්‍ය නම් ඇමුණුමකින් ඉදිරිපත් කරන්න. අන්තර්ග්‍රහණය අදාළ තොවන අවස්ථාවල දී අදාළ තොවේ යනුවෙන් සඳහන් කරන්න).
15. සැම පත්වීමක් සම්බන්ධයෙන් ම වයඹ පළාත් සහාවේ කාර්ය පටිපාටික රිතිවල දැක්වෙන කොන්දේසි හා ආයතන සංග්‍රහයේ විධිවිධාන අදාළ වේ.
16. මෙම ව්‍යවස්ථා සංග්‍රහයෙහි විධිවිධාන සලසා තොමැති යම් කරුණක් වෙතොත් ඒ සම්බන්ධයෙන් වයඹ පළාත් සහා රාජ්‍ය සේවා තොම්පත් සහාව විමසා ගරු වයඹ පළාත් ආණ්ඩුකාරතුමා විසින් තීරණය කරනු ඇත.
17. අන්තර්කාලීන විධිවිධාන : .....

සකස් කළේ : අන්සන : .....  
(විෂයභාර කනීම්ස් මාණ්ඩලික නිලධරයා)

පරික්ෂා කළේ : අන්සන : .....  
(විෂයභාර ජේන්ස් මාණ්ඩලික නිලධරයා)

නම : .....  
තනතුර : .....  
දිනය : .....

නම : .....  
තනතුර : .....  
දිනය : .....

නිරදේශ කර ඉදිරිපත් කරමි.

අන්සන : .....  
(දෙපාර්තමේන්තු ප්‍රධානීය )

දිනය : .....

නම : .....  
තනතුර : .....  
නිල මුදාව : .....

18. අමාත්‍යාංශ නිරදේශය

යොමු අංකය : .....

වයඹ පළාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් ..... දින අනුමත කරන ලද ..... අමාත්‍යාංශයෙහි/ දෙපාර්තමේන්තුවෙහි ..... සේවා ගණය සඳහා වන බදාව ගැනීමේ පටිපාටිය සහතික කිරීම සඳහා නිරදේශ කර ඉදිරිපත් කරමි.

අන්සන : .....  
නම : .....  
ලේකම් (අදාළ අමාත්‍යාංශ ලේකම්)

දිනය : .....

නිල මුදාව : .....

19. ප්‍රධාන ලේකම්ගේ නිරදේශය

යොමු අංකය : .....

වයඹ පළාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් ..... දින අනුමත කරන ලද ..... අමාත්‍යාංශයෙහි/ දෙපාර්තමේන්තුවෙහි ..... සේවා ගණය සඳහා වන බදාව ගැනීමේ පටිපාටිය සහතික කිරීම සඳහා නිරදේශ කර ඉදිරිපත් කරමි.

අන්සන : .....  
නම : .....  
ප්‍රධාන ලේකම්

දිනය : .....

නිල මුදාව : .....

20. වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ නිරදේශය.

යොමු අංකය : .....

වයඹ පළාත් ගරු ආණ්ඩුකාරත්තමා විසින් ..... දින අනුමත කරන ලද ..... අමාත්‍යාංශයෙහි/ දෙපාර්තමේන්තුවෙහි ..... සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය සහතික කිරීම සඳහා නිරදේශ කර ඉදිරිපත් කරමි.

අත්සන : .....

නම : .....

ලේකම්

වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව

දිනය : .....

නිල මුදාව : .....

21. වයඹ පළාත් ගරු ආණ්ඩුකාරත්තමාගේ අනුමැතිය

යොමු අංකය : .....

..... අමාත්‍යාංශයෙහි/ දෙපාර්තමේන්තුවෙහි ..... සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය ගරු ආණ්ඩුකාරත්තමා විසින් ..... දින අනුමත කරන ලදී.

අත්සන : .....

නම : .....

ආණ්ඩුකාරවර ලේකම්

වයඹ පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය

දිනය : .....

නිල මුදාව : .....

## පරිජිත්වය 03

(VII පරිචේෂ්‍ය 89 සහ 90 වගන්ති)

මගේ අංකය :  
දිනය :

(ලියාපදිංචි තැපෑලෙනි )

..... මයා /මිය/මෙය

ලිපිනය

ජා.හැ.අංකය

මහත්මයාණනි/ මහත්මියනි/ මෙන්ම මෙය,

වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ ..... අමාත්‍යාංශයේ/ දෙපාර්තමේන්තුවේ  
..... තනතුරේ III වන ශේෂීයට පත්කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක ..... හා ..... දිනගැනීමේ ගැසට් නිවේදනය අනුව ..... වන දින පවත්වනු ලැබූ විවෘත/ සිමිත තරග විභාගයේ ප්‍රතිඵල මත හා ..... දින පැවති සම්මුඛ පරික්ෂණයේ ප්‍රතිඵල මත ..... දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔබ ..... සේවයේ III ගෞරීයේ තනතුරකට රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් පත්කර ඇති බව සතුවින් දන්වම්. ඒ අනුව එදින පෙ.ව.8.30 ට පත්වීම හාර ගැනීම සඳහා ..... දෙපාර්තමේන්තුව/අමාත්‍යාංශය වෙත වාර්තා කරන ලෙස කාරුණිකව දුන්වා සිටිමි.

02. ඔබගේ පත්වීම ක්‍රියාත්මක වනුයේ ඔබ වැඩ හාරගන්නා දිනයේ සිට ය. සාධාරණ හේතුවක් නොමැතිව ඉහත සඳහන් පරිදි රාජකාරීයට වාර්තා කිරීමට ඔබ අපොහොසත් වුවහොත් මෙම පත්වීම අවලංගු වනු ඇතේ.

03. ඔබ විසින් මෙම තනතුර ජනතාව වෙනුවෙන් වන හාරයක් ලෙස දරනු ලැබිය යුතු ය. එම තනතුරට අදාළ සියලු රාජකාරී හා වගකීම් මෙම දේශයේ හා එහි ජනතාවගේ යහපත වෙනුවෙන් කාරුයක්ෂමව හා අනලස්ව ඉටු කළ යුතු වේ.

04. ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට උපරිම වශයෙන් පක්ෂපාති විය යුතු අතර අදාළ පරිදි රාජකාරීයෙහි රහස්‍යභාවය පූර්ණ වශයෙන් ආරක්ෂා කළ යුතු ය.

05. ඔබ රජයේ සේවයේ නියැලී සිටින කාලය තුළ දී වෙනත් ආයතනයක රැකියාවක නියැලීමට හෝ වෙනත් වෘත්තියක නියැලීමට හෝ ඔබට හිමිකමක් නොමැති.

06. මෙම පත්වීම ස්ථීර ය. එනතුදු වුවත් ඔබ වර්ෂ තුනක පරිවාස කාලයකට/වර්ෂයක පරිවාස කාලයකට යටත් විය යුතු වේ. මෙම පත්වීම ලිපියෙන් බැඳුණු යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කරමින්ද, යහපත් හැකිරීම තුළින්ද, කාරුයක්ෂම ලෙස සේවය කිරීම තුළින්ද ඔබ රජයේ සේවය සඳහා සුදුසුසෙක බව එම කාලය තුළදී සනාථ කළ යුතු වේ. එසේම පරිවාස කාලය තුළදී ඔබ විසින් සම්පූර්ණ කළ යුතු, ..... පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහයේ/බද්ධා ගැනීම් පරිපාටියේ සඳහන් කොන්දේසි සහ මෙම පත්වීම ලිපියෙහි දක්වා ඇති අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට ද ඔබ වගබලා ගත යුතු ය. මෙම සියලු අවශ්‍යතා යථාපරිදි සපුරාලීමට ඔබ සමන් වුවහොත් පමණක් පරිවාස කාලය අවසානයේ දී මෙම පත්වීම ස්ථීර කරනු ලැබේ. එසේ කිරීමට ඔබ අපොහොසත් බව පෙනී යන්නේ නම් එම කාලය තුළ දී හෝ එම කාලය අවසානයේ දී හෝ මෙම පත්වීම අවසන් කළ හැකි වේ. ඔබගේ පත්වීම ස්ථීර තන්ත්වයට පත් වනුයේ, එම පත්වීම ස්ථීර කළ බවට පත්කිරීමේ බලධාරයා විසින් විධිමත් ලිපියක් නිකුත් කිරීමෙන් පසුව පමණක් වේ. එනෙක් ඔබගේ පත්වීම ස්ථීර කර නොමැති සේ සැලකේ.

(සිමිත පදනම්න් පත්කිරීම ..... දින අංක ..... දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්වයේ පළ කරන ලද, ශ්‍රී ලංකා ..... සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ ..... වන වගන්තිය යටතේ සඳහන් වන සේවාරමික පුහුණු පායමාලාව අවසානයේ පවත්වනු ලබන පරික්ෂණයෙන් ඔබ අසමත් වුවහොත් ඔබ රාජ්‍ය සේවයේ කළින් දරන ලද තනතුරට ආපසු යවනු ලැබේ). සිමිත හා කුසලතා පදනම්න් පත්වීම - ඔබට පෙරලා පෙර සේවයට යාමට ඉල්ලුම් කළ හැකිකේ රාජ්‍ය සේවා කොමිෂන් සහා වතුලේ 02/2018 පරිදි වේ.

07. මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිත ය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ. තවද, ඔබ වන්දියා හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට /වැන්දු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් සුම්යට දායක විය යුතු ය. රජය මගින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතු ය.

08. .... දින අංක ..... දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද්දා වූ ද / ..... අංක හා ..... දිනැතිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් (තනතුරට) අදාළව අනුමත කර ඇති හා එයට දැනටමත් කර ඇත්තා වූ ද හා මත්වට සංගෝධනය කළ හැකි වන්තා වූ ද, ..... සේවය / තනතුර පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහයේ / බඳවා ගැනීම් පටිපාටියේ විධිවිධානයන්ගෙන් ඔබගේ පත්‍රීම පාලනය වනු ඇත.

09. මෙම පත්‍රීම හාර ගත් දින සිට වර්ෂ පහක් (05) ක් ඉකුත් වීමට පෙර, රජයේ ප්‍රතිපත්ති වලට අනුරුපව රාජ්‍ය හාඡා ප්‍රාණතාව ලබා ගත් බව ඔබ විසින් සභාප්‍ර කළ යුතු වේ. ඔබ මෙම පත්‍රීම සඳහා සුදුසුකම් සපුරාලුයේ සිංහල හාඡාවෙන් නම් ඔබගේ අනෙක් රාජ්‍ය හාඡාව වනුයේ දෙමළ හාඡාව වේ. එසේම ඔබ මෙම පත්‍රීම සඳහා සුදුසුකම් සපුරාලුයේ දෙමළ හාඡාවෙන් නම් ඔබගේ අනෙක් රාජ්‍ය හාඡාව වනුයේ සිංහල හාඡාව වේ. 2014.01.21 දිනැති රාජ්‍ය පරිපාලන වතුලේල් 01/2014 හි විධිවිධාන හා රට ආනුෂ්‍යික වන වතුලේල්වල විධිවිධාන මෙයට අදාළ වේ. තව ද, මෙම පත්‍රීම සඳහා සුදුසුකම් සපුරාලුයේ ඉංග්‍රීසි හාඡාවෙන් නම් ඔබගේ අඩුමතය පරිදි සිංහල හෝ දෙමළ යන හාඡා දෙකකන් එක් රාජ්‍ය හාඡාවක ප්‍රාණතාව වසර තුනක් (03) ක් ඇතුළත ද, අනෙක් රාජ්‍ය හාඡාවෙහි ප්‍රාණතාවය පත්‍රීම් දින සිට වසර පහක් (05) ක් ඇතුළත ද ලබා ගත යුතු වේ.

10. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් රජයේ සේවය සම්බන්ධයෙන් පනවනු ලබන සියලු රිති, රෙගුලාසි, නියෝග හා කාර්ය පටිපාටිවලට අනුගතව ඔබ රාජකාරී වගකීම් හා යුතුකම් ඉටුකළ යුතු වේ. එසේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයට ද, රජයේ මූදල් රෙගුලාසිවලට ද, රජයේ වෙනත් රෙගුලාසි, වතුලේල් හා උපදෙස්වලට ද එවාට අදාළව වරින්වර නිකුත් කරනු ලබන සංගෝධනවලට ද ඔබ යටත් විය යුතු වේ.

11. 2016.02.25 දිනැති අංක 03/2016 දරන රාජ්‍ය පරිපාලන වතුලේල් උපලේඛන I අනුව මෙම පත්‍රීමට හිමි මාසික වැටුප් ක්‍රමය R ..... SL.....) වේ. ඔබට වැටුප් ගෙවනු ලබන්නේ එම වතුලේඛයේ විධිවිධානවලට අනුකූලව එහි උපලේඛන II හි සඳහන් පරිදි වේ. මෙයට අමතරව රජයේ නිලධරයන් වෙත රජය විසින් කළින් කළට ගෙවනු ලබන වෙනත් දීමනා ද, ඔබට හිමි වේ. ඉහත පත්‍රීමේ දින සිට වසර 03 ක් ඇතුළත පළමු කාර්යක්ෂමතා කඩුම බඳවා ගැනීමේ පටිපාටියෙහි / සේවා ව්‍යවස්ථාවෙහි දැක්වෙන ආකාරයට ඔබ සමත්විය යුතු ය.

12. දෙපාර්තමේන්තු ප්‍රධානීය විසින් තීරණය කරනු ලබන ආකාරයට හා තීරණය කරනු ලබන මූදල් ප්‍රමාණයකින් රජයේ නිලධාරීන්ගේ ඇප ආදාළ පනතට අනුව ඇපයක් තැබීමට ඔබ බැඳී සිටියි.

13. සාමාන්‍ය තත්ත්වයන් යටතේ රාජකාරී දිනයන්හි රජය විසින් තීයමින කාලසීමාවන් තුළ ඔබ රාජකාරියෙහි නියැලිය යුතු වුව ද, ඔබ දරන තනතුරට අදාළ රාජකාරී වගකීම් අනුව ඕනෑම දිනයක ඕනෑම වේලාවක රාජකාරී ඉටු කිරීමට බැඳී සිටියි.

14. ක්ෂණිකව හෝ කළේමක් සහිතව හෝ කරනු ලබන විධීමත් දැන්වීමක් මත සේවය කරන ලෙස ඔබට නියම කෙරෙන වයඹ පළාතේ කටයුතු ප්‍රදේශයක වුව ද, මෙම තනතුරේ රාජකාරී ඉටු කිරීමට ඔබ බැඳී සිටියි.

15. වයඹ පළාතේ ඕනෑම ප්‍රදේශයක සේවයේ යෙද්වීමට තරම් යෝග්‍ය වන යහපත් මානසික හා ගාරීරික සෞඛ්‍ය තත්ත්වයකින් ඔබ යුතුකින් බව මෙම පත්‍රීම හාරගෙන මාස තුනක් ඉකුත්වීමට පෙර විධීමත් වෙවදා පරික්ෂණ වාර්තාවක් මගින් සභාප්‍ර කළ යුතු වේ. පොය 169 හා සෞඛ්‍ය 169 දරන ආකෘති පත්‍ර උපයෝගී කර ගනීමින් රජයේ රෝහලක කාර්යාලය වෙවදා නිලධරයා මගින් මෙම වෙවදා පරික්ෂණ වාර්තාව ලබා දීම ඔබගේ වගකීමක් වේ.

16. ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවෙහි 4 වන හා 7 වන උපලේඛන ප්‍රකාරව ප්‍රතිඵා/දිවුරුම් දිය යුතු වේ. නීතියෙන් නියම කර ඇති පරිදි එම ප්‍රතිඵාව/දිවුරුම ලබාදීමට ඔබ අපොහොසත් වුවහොත්, ඔබ වෙත ලබා දී ඇති මෙම පත්‍රීම නිරායාසයෙන්ම අහොසි වේ.

17. මෙම පත්‍රීම හාරගැනීමට පෙර ඔබ විසින් ඔබගේ අනන්‍යතාව යථාපරිදි තහවුරු කළ යුතු ය.

18. පත්‍රීම හාරගත් වහාම තමන් රාජකාරී සඳහා වාර්තා කළ බව සභාප්‍ර කෙරෙන ලියියක් අනුමත ආකෘති පත්‍රය ප්‍රකාරව ඔබ විසින් ලබාදිය යුතු ය. (පරිභෑෂ්‍ය 06)

19. පත්‍රීම හාරගත් දිනයේදීම පහත සඳහන් ලිපි ලේඛන ආයතන ප්‍රධානීය වෙත හාරීමට ක්‍රියා කළ යුතු ය.

- (i) ඔබගේ ජාතික හැඳුනුම්පතෙහි සහතික කළ පිටපත;
- (ii) උපේෂැන්න සහතිකය;

- (iii) තනතුරට අවශ්‍ය කරන මූලික අධ්‍යාපන සුදුසුකම් සනාථ කෙරෙන අධ්‍යාපන, වෙනත් අධ්‍යාපන හා වෘත්තීය සහතිකවල මුල් ලේඛන හා ජායා පිටපත් කට්ටලයක්; (පරික්ෂා කිරීමෙන් අනතුරුව මුල් ලේඛන ආපසු භාරදෙනු ලැබේ)
- (iv) විවාහක නම් විවාහ සහතිකය, කළතුයාගේ උප්පැන්න සහතිකය හා දරුවන් සිටී නම් ඔවුන්ගේ උප්පැන්න සහතික;
- (v) පොදු 160 ආකෘති පත්‍රය ප්‍රකාර සේවා ගිවිසුම;
- (vi) පොදු 261 ආකෘති පත්‍රය ප්‍රකාර වත්කම් ප්‍රකාශය;
- (vii) අදාළ වන පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශය;
- (viii) ස්ථීර හා තාවකාලික ලිපින.

20. ඔබ මෙම තනතුරෙන් ඉල්ලා ඇස්වන්නේ නම් දින 30 කට පෙර විධිමත්ව දැනුම දිය යුතුවේ. පත්කිරීමේ බලධාරයා එකු වත්තනේ නම් ඔබගේ මාසික වැටුප හා සමාන මුදලක් රුපයට ගෙවීමෙන් මෙම තනතුරෙන් ඉල්ලා ඇස්වීමට ද ඔබට හැකියාව ඇත.

21. වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ මෙම පත්වීම ලබාගැනීම සඳහා ඔබ විසින් සාවදා හෝ ව්‍යාප තොරතුරු හෝ ලිපිලේඛන හෝ සපයා ඇති බව හෝ නියමිත සුදුසුකම් සම්පූර්ණ කර නැති බව ඔබ පත්වීම හාරගත් පසු කුමන අවස්ථාවකදී හෝ තහවුරු වුවහොත්, ඔබගේ පත්වීම ගුනු හා බලරහිත සේ සලකා, මෙම පත්වීම වහාම නිෂ්ප්‍රහ කරනු ලැබේ. එසේම ඒ වන විටත් ඔබට මෙම පත්වීම යටතේ වැටුප් හා වෙනත් දීමනා ලෙස රුපය/ පළාත් සහාව විසින් ගෙවා ඇති සියලු මුදල ඔබෙන් ආපසු අය කර ගැනීමට කටයුතු කරනු ලැබේ.

22. මෙම ලිපිය ලැබුණු බවත්, මෙහි දැක්වෙන කොන්දේසිවලට යටත්ව, මෙම පත්වීම ඔබ විසින් හාරගත්තේ යන බවත්, අදාළ ආකෘති පත්‍රය සම්පූර්ණ කර ..... වෙත වහාම දන්වා යවනු මැතිවේ.

23. උක්ත 22 වන වගන්තිය ප්‍රකාරව ඔබ පත්වීම හාර ගන්නා බවට පත්වීම ක්‍රියාත්මක වන දින සිට දින 14 ක් ඇතුළත ..... වෙත දැනුම තොදුනහොත් ඔබගේ පත්වීම අවලංගු කරනු ලැබේ.

24. (සපුරාලිය යුතු විශේෂ කොන්දේසි වෙතොත් ඒවා සඳහන් කළ යුතු ය).

මෙයට විශ්වාසී,

අත්සන  
නම  
තනතුර

පිටපත් :

- 1.....
- 2.....
- 3.....
- 4.....
- 5.....

6 විගණකාධිපති  
(අදාළ තොවන ජේද කපා හරින්න)

## පරිභේදය 04

(VII පරිච්ඡේදය 89 සහ 90 වගන්ති)

(XIII පරිච්ඡේදය 193 වගන්ති)

මගේ අංකය.....  
දිනය .....  
.....

(ලියාපදිංචි තැපැලෙනි)

(නම) .....  
(ලිපිනය).....  
ජ්.ඩී.අ. :- .....

මහත්මයාණනි/මහත්මියනි/ මෙහෙවියනි,

වයං පළාත් සහා රාජ්‍ය සේවයේ .....අමාත්‍යාංශයේ/ දෙපාර්තමේන්තුවේ  
..... තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම මත පත්කිරීම

..... අමාත්‍යාංශයේ/දෙපාර්තමේන්තුවේ ..... තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට අදාළව ..... දින පවත්වන ලද සම්බුද්ධ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ..... දින සිට ..... කාලයීමාවක් සඳහා ඔබ, ..... තනතුරක කොන්ත්‍රාත් පදනම මත පත්කිරීම වයං පළාත් ගරු ආයෝජිකාරකුමා විසින් අනුමත කර ඇති බව සතුවින් දන්වමි.

02. ඔබ විසින් මෙම තනතුර ජනතාව වෙනුවෙන් වන හාරයක් ලෙස දරනු ලැබිය යුතු ය. එම තනතුරට අදාළ සියලු රාජකාරී හා වගකීම් වයං පළාතේ හා එහි ජනතාවගේ යහපත වෙනුවෙන්, කාර්යක්ෂමව හා අනළස්ව ඉටුකළ යුතු වේ.

03. ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට / වයං පළාත් සහාවට උපරිම වශයෙන් පක්ෂපාති විය යුතු අතර රාජකාරීයෙහි රහස්‍යභාවය පූර්ණ වශයෙන් ආරක්ෂා කළ යුතු ය.

04. ඔබ වයං පළාත් සහා රාජ්‍ය සේවයේ නියැලී සිටින කාලය තුළදී වෙනත් ආයතනයක රැකියාවක නියැලීමට හෝ වෙනත් වෘත්තියක නියැලීමට හෝ ඔබට හිමිකමක් නොමැති.

05. මෙම පත්වීම තුදෙක්ම ..... කාලයීමාවක් සඳහා කොන්ත්‍රාත් පදනම්ත් සිදු කරනු ලබන්නකි. ඒ අනුව, ..... දින මෙම පත්වීම අනිවාර්යයෙන්ම අවසන් වේ. එළඹින තත්ත්වයන් මත මෙම පත්වීම එදිනට පෙරාතුව වුවද අවසන් කිරීමට හැකි ය.

06. නව පත්වීම හේතු කොට ගෙන ඔබ මෙම තනතුරෙහි සේවීර කරන ලෙස ඉල්ලා සිටීමට ඔබට කිසිදු හිමිකමක් නොමැති. එසේම මෙම පත්වීම හේතු කොට ගෙන රජයේ සේවයේ වෙනත් කිසිදු තනතුරකට ඔබ සේවීර පත්කරන ලෙස ඉල්ලා සිටීමට ද ඔබට විශේෂ හිමිකමක් ඇති නොවේ.

07. ඔබට ..... මාසික දීමනාවක් ගෙවනු ලැබේ. වැටුප් වැඩිමේ අයිතියක් ඔබට හිමි නොවේ. මේ අමතරව එම තනතුරට සේවීර පත්කෙරෙන නිලධරයෙකුට නීත්‍යානුකූලව හිමිවන වරප්‍රසාද ඔබගේ මෙම පත්වීම ක්‍රියාත්මක වන කාලය තුළ ඔබට හිමි වේ.

08. ඔබ රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදලට දායක විය යුත්තේ ය. ගෙවිය යුතු මූදල රජය විසින් කළින් කළට ප්‍රකාශ කරනු ලැබේ.

09. වයං පළාත් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පතවනු ලබන සියලු රිති, රෙගුලාසි, නියෝග වලට හා කාර්ය පටිපාටිවලට අනුගතව ඔබ රාජකාරී වගකීම් හා යුතුකම් ඉටුකළ යුතු වේ. එසේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයට ද, වයං පළාත් මූල්‍ය රිති, රජයේ වෙනත් රෙගුලාසි, වතුලේඛ හා උපදෙස්වලට ද එවාට අදාළව වින්වර නීතිත් කරනු ලබන සංශෝධනවලටද ඔබ යටත් විය යුතු වේ.

10. කොන්ත්‍රාත් පදනම මත පත්වීම ක්‍රියාත්මක වනුයේ ඔබ වැඩි හාරගන්නා දිනයේ සිට ය. ඔබගේ පත්වීම රජයේ හෝ වයං පළාත් සහාවේ ප්‍රතිපත්ති පරිදි අවසන් කළ හැකි ය. ඔබට සේවයෙන් අස්වීමට අවශ්‍ය වුවහොත්, දින 30 කට කළින් ඒ බව මා වෙත දැනුම් දිය යුතු ය. එසේ නැතහොත් මාසයක කළදීම වෙනුවට එක් මාසයක වැටුපට සමාන මූදලක් ගෙවිය යුතු ය.

11. වයං පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයෙකුට හිමි තිබාවුවලට ඔබට හිමිකම් ඇතේ.

12. ඔබගේ දෙපාර්තමේන්තු ප්‍රධානීයා විසින් නියම කරනු ලැබුවහොත් රජයේ නිලධාරීන්ගේ (අ/ප) ආයා පනත අනුව ඇප ඉදිරිපත් කිරීමට ඔබ බැඳී සිටිය යුතු ය.

13. ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 4 වැනි හා 7 වැනි උපලේඛන ප්‍රකාරව ප්‍රතිඵා/ දිවුරුම් දියුණු වේ. නීතියෙන් නියම කර ඇති පරිදි එම ප්‍රතිඵාව/ දිවුරුම ලබාදීමට ඔබ අපොහොසත් වූවහොත්, ඔබ වෙත ලබා දී ඇති මෙම පත්වීම නිරායාසයෙන්ම අහෝසි වේ.

14. මෙම පත්වීම හාර ගැනීමට පෙර ඔබගේ අන්තර්ජාව යථාපරිදී තහවුරු කළ යුතු ය.

15. පත්වීම හාරගත් වහාම තමන් රාජකාරී සඳහා වාර්තා කළ බව සනාථ කෙරෙන ලිපියක් අනුමත ආකෘති පත්‍රය ප්‍රකාරව ඔබ විසින් ලබාදිය යුතු ය.

16. පත්වීම හාරගත් දිනයේදී ම පහත සඳහන් ලිපිලේඛන ආයතන ප්‍රධානීයා වෙත හාරදීමට ක්‍රියා කළ යුතු ය.

- I. ඔබගේ ජාතික හැඳුනුම්පතෙහි සහතික කළ පිටපත;
- II. පොදු 160 ආකෘති පත්‍රය ප්‍රකාරව සේවා ගිවිසුම;
- III. පොදු 261 ආකෘති පත්‍රය ප්‍රකාරව වත්කම් ප්‍රකාශය;
- IV. අදාළ වන පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශය;
- V. ස්ථීර හා කාවකාලික ලිපින.

17. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයේ විධිවිධානවලටත්, රජයේ හාඡා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ජ්‍යෙෂ්ඨ දැනට පවත්නා වූ හෝ මින්මතු පනත්වනු ලබන්නා වූ නීතිරිකිවලට හා ව්‍යවස්ථාවලටත් අනුකූලව කටයුතු කරන බවට ඔබ එකගැවිය යුතු ය.

18. මෙම ලිපිය ලැබුණු බවත්, මෙහි දැක්වෙන නියමයන් හා කොන්දේසි අනුව කොන්ත්‍රාත් පදනම මත පත්කිරීම හාර ගන්නෙහි ද යන බවත් දන්වා එවත්න. ඔබගේ පිළිතුර ආයතන ප්‍රධානීයා මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතු ය.

19. පත්වීම ක්‍රියාත්මක වන දින සිට දින 14 ක් ඇතුළත පත්වීම හාරගත්නා බව දැන්වීමට 18 වන වගන්තිය පරිදි ඔබ අපොහොසත් වූවහොත් මෙම පත්වීම අවලංගු වේ.

මෙයට - විශ්වාසී,

.....  
පත්කිරීමේ බලධාරීයා

පිටපත් :

1. ..... අමාත්‍යාංශය
2. විගණකාධිපති.
3. ..... දෙපාර්තමේන්තුව
4. පොදුගලික ලිපිගොනුවට  
(අදාළ නොවන ගේද කපා හරින්න.)

## පරිභිෂ්ටය 05

(VII පරිච්ඡේදය 93 වගන්තිය)

(ලියාපදිංචි තැපැලෙනි) ඔබේ අංකය:

නම : .....

ලිපිනය : .....

.....

දිනය : .....

.....  
.....  
.....

මහත්මයාණනි/ මහත්මීයනි/ මෙනාවියෙනි,

..... අමාත්‍යාංශයේ/ දෙපාර්තමේන්තුවේ  
..... තනතුරට පත්කිරීම

මිලගේ ..... දින/තැන ..... අංක දරන ලිපිය හා බැඳේ.

02. එම ලිපිය මගින් මා වෙත ප්‍රදානය කරන ලද පත්වීම එහි සඳහන් කොන්දේසිවලට යටත්ව හාර ගැනීමට මා එකළ වන බව මෙයින් ඔබ වෙත දන්වමි.

02. එම ලිපිය මගින් මා වෙත ප්‍රදානය කරන ලද පත්වීම මා විසින් හාර නොගන්නා බව මෙයින් ඔබ වෙත දන්වන අතර එම පත්කිරීම ලිපිය මේ සමග ආපසු එවමි.

මෙයට- විශ්වාසී,

අත්සන. .....

ජාතික හැඳුනුම්පත් අංකය : .....

(අදාළ නොවන ජේද කපා හරින්න).

## පරිභේදය 06

(VII පරිච්ඡේදය 96 වගන්තිය)

(පිටපත් දෙකකින් ඉදිරිපත් කළ යුතු ය).

ලිපිනය : .....

.....

.....

දිනය :.....

..... මගින්  
..... වෙත

මහත්මයාණෝ/ මහත්මියාණෝ/ මෙනවියාණෝ,

..... අමාත්‍යාංශයේ/ දෙපාර්තමේන්තුවේ  
..... තනතුරෙහි රාජකාරී සඳහා වාර්තා කිරීම

ඉහත සඳහන් තනතුරට මා පත් කරමින් ..... විසින් නිකුත් කරන ලද  
..... දින/තැනි ..... අංක දරන ලිපිය හා බැලේ.

02. එම ලිපියෙහි සඳහන් කොන්දේසිවලට එකගව අදාළ රාජකාරී හා වගකීම් ඉටුකිරීමට යටත්ව  
..... දින ..... වෙත රාජකාරී සඳහා වාර්තා කළ බැවි මම  
මෙයින් සනාථ කරමි.

මෙයට- විශ්වාසී

(පත්වීම්ලාභීයා)

අත්සන :.....

නම :.....

තනතුර :.....

..... මහතා/මිය/මෙය ..... දින ..... කාර්යාලයේ  
..... තනතුරෙහි රාජකාරී සඳහා වාර්තා කරන ලද බව මෙයින් සහතික කරමි.

අත්සන :.....

නම :.....

තනතුර :.....

දිනය:.....

නිල මූදාව :.....

## පරිභේදය 07

(VIII පරිච්ඡේදය 113 වගන්තිය)

ලිපිනය .....  
මගේ අංකය .....  
.....  
.....  
.....

දිනය. ....

..... මතින්

..... මයා / මිය / මෙය

ජාතික හැඳුනුම්පත් අංකය :.....

### පත්වීම අවසන් කිරීම

වයඹ පළාත් සහා කාර්ය පටිපාටික රිති I වන කාණ්ඩයෙහි VIII පරිච්ඡේදයේ 110 වන වගන්තියෙහි සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ඔබ අපොහොසත් විමෝ හේතුව මත, පරිවාස කාලයකට යටත් කොට තිබූ ඔබගේ පත්වීම, එම කාර්ය පටිපාටික රිති කාණ්ඩයෙහි VIII පරිච්ඡේදයේ 113 වන වගන්තිය ප්‍රකාරව, වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කරන බව මෙයින් දන්වමි.

02. ඔබ විසින් රජයෙන් හෝ වයඹ පළාත් සහාවෙන් ලබාගෙන ඇති සියලු අත්තිකාරම් මුදල් හා ණය මුදල් ..... දිනට ප්‍රථම පියවීමට කටයුතු කරන්න. එසේ කිරීමට ඔබ අපොහොසත් වුවහොත් ජ්‍යෙෂ්ඨ අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

03. එසේම ..... දිනට පෙර, ඔබ භාරයේ ඇති රජයේ හෝ පළාත් සහාවේ සියලු දේපල, ලිපිලේඛන, යතුරු, පරිගණක මුරපද හා රාජකාරී හැඳුනුම්පත ආදිය විධිමත් පරිදි හාරදීමට කටයුතු කරන්න. එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඔබට එරෙහිව ඒ පිළිබඳව ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

(පත්කිරීමේ බලධාරයා)

අත්සන.....

නම .....

තහතුර.....

දිනය .....

පිටපත්:

1. ගණකාධිකාරී
2. විගණකාධිපති
3. නිලධාරයාගේ පොද්ගලික ලිපිගොනුවට

(අවස්ථානුරුපව අවශ්‍ය සංශෝධන සහිතව මෙම ආකෘති පත්‍රය උපයෝගී කරගත යුතු ය).

## පරිභේදය 08

(VIII පරිච්ඡේදය 114, 117 හා 120 වගන්ති)

යොමු අංකය : .....

පරිවාස කාලය තුළ දී වයම් පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන් පිළිබඳව ඉදිරිපත් කළ යුතු වාර්ෂික සමාලෝචන වාර්තාව  
( සියලු තොරතුරු සම්පූර්ණ කරන්න.'නැත' හෝ 'අදාළ නොවේ' නම් ඒ බැවි සඳහන් කරන්න).

1. නිලධරයා සම්බන්ධ විස්තර

- 1.1 නිලධරයාගේ නම : .....  
1.2 තනතුර : .....  
1.3 ජාතික ගැඹුනුම්පත් අංකය : .....  
1.4 සේවා ස්ථානය : .....  
1.5 පත්වීම් දිනය : .....  
1.6 පත්වීම් භාරගත් දිනය : .....  
1.7 පරිවාස කාල පරිච්ඡේදය අවසන් වන දිනය : .....  
1.8 සමාලෝචනයට අදාළ වන කාලපරිච්ඡේදය : ..... දින සිට ..... දින දක්වා

2. නිලධරයා වෙත පවරා ඇති රාජකාරී පිළිබඳව සංක්ෂීපීත විස්තරයක්

.....  
.....  
.....  
.....  
.....

3. පැමිණීම

- 3.1 නියමිත වේලාවට හෝ ඊට පෙර කාර්යාලයයට රාජකාරී සඳහා පැමිණෙන්නේද? මව/නැත  
3.2 පුරුද්දක් වශයෙන් පමාවී රාජකාරී සඳහා පැමිණෙන්නේද? මව/නැත  
3.3 නියමිත වේලාවන් තුළ යථාපරිදි රාජකාරීයේ නියැලෙන්නේද? මව/නැත  
3.4 රාජකාරී කාලය රාජකාරීයෙන් පරිඛාහිර වෙනත් කාර්යයන් සඳහා වැය කරන්නේද? මව/නැත  
3.5 අදාළ කාලය තුළ නිවාඩු විස්තර:  
අනියම් විවේක අසනීප අඩ වැටුප් වැටුප් රහිත  
..... ..... ..... ..... .....

4. විනය හා හැසිරීම

- 4.1 රාජකාරී ස්ථානය තුළ දී යුරුවලයි/ සතුවුදායකයි/ හොඳයි/ ඉතා හොඳයි  
4.2 සේවා ස්ථානයෙන් පිටත දී හා රාජකාරීයෙන් බැහැර කාලය තුළ දී  
යුරුවලයි/ සතුවුදායකයි/ හොඳයි/ ඉතා හොඳයි  
4.3 අදාළ කාලය තුළ දී නිලධරයා සම්බන්ධව ගනු ලැබූ විනය පියවර පිළිබඳ විස්තර සැකෙවින්:  
.....  
.....  
.....

5. රාජකාරී ඉටුකිරීම

- 5.1 කාර්යක්ෂමතාවය යුරුවලයි/ සතුවුදායකයි/ හොඳයි / ඉතා හොඳයි  
5.2 විශ්වාසවන්ත බව යුරුවලයි/ සතුවුදායකයි/ හොඳයි/ ඉතා හොඳයි  
5.3 නීතිඵීති, පටිපාටි, රෙගුලාසි හා වතුලේඛ ආදිය පිළිබඳ දැනුම  
යුරුවලයි/ සතුවුදායකයි/ හොඳයි/ ඉතා හොඳයි

6. පෙන්නුම් කළ විශේෂ දක්ෂතා:

.....  
.....  
.....

7. පෙන්නුම් කළ වියේ දුර්වලතා:

.....  
.....  
.....

8. කාර්යක්ෂමතා කඩුම සමත්වීම පිළිබඳ විස්තර:

.....  
.....  
.....

9. රාජ්‍ය හාජා දැනුම වර්ධනය කරගැනීම පිළිබඳ විස්තර:

.....  
.....  
.....

10. ලබාගත් අමතර අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්:

.....  
.....  
.....

11. නිලධරයාගේ අවධානය යොමු කළ යුතු කරුණු:

.....  
.....  
.....

12. අදාළ සියලු කරුණු සලකා බැලීමේදී නිලධරයා පිළිබඳ සමස්ත නිගමනය:  
දුර්වලයි/ සතුවුදායකයි/ හොඳයි/ ඉතා හොඳයි

13. මෙම සමාලෝචන වාර්තාවේ නිගමනයන් පිළිබඳව ..... දින නිලධරයා දැනුවත් කරන ලදී.

(අංශන්තම අධික්ෂණ මාණ්ඩලික නිලධරයා) (දෙපාර්තමේන්තු/ ආයතන ප්‍රධානීයා)

අත්සන : .....

අත්සන : .....

නම : .....

නම : .....

තනතුර : .....

තනතුර : .....

දිනය : .....

දිනය : .....

14. මෙම සමාලෝචන වාර්තාවේ නිගමනයන් පිළිබඳව ..... දින මම දැනුවත් වේම.

(නිලධරයා)

අත්සන .....

නම .....

තනතුර .....

දිනය .....

## පරිභේදය 09

(VIII පරිච්ඡේදය 124 වගන්තිය)

මලගේ අංකය :

ලිපිනය .....  
.....  
.....

දිනය .....  
.....

මගින්

..... මයා / මීය / මෙය  
ජාතික හැඳුනුම්පත් අංකය .....

### පූර්ව තනතුරට පෙරලා යැවීම

වයඹ පළාත් සහාවේ කාර්ය පටිපාටික රිති I වන කාණ්ඩයේ VIII පරිච්ඡේදයේ 110 වන වගන්තියෙහි සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ඔබ අපොහොසත් විමෝ හේතුව මත, එක් ඇවුරුදු පරිවාස කාලයකට යටත් කොට තිබූ ඔබගේ පත්වීම, එම කාර්ය පටිපාටික රිති කාණ්ඩයේ VIII පරිච්ඡේදයේ 124 වන වගන්තිය ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කරන බව මෙයින් දන්වමි.

02. ඒ අනුව, ඔබ ඔබගේ පූර්ව තනතුරට ආපසු යවම් / අධි සේවක පදනම මත ඔබගේ පූර්ව තනතුරට ආපසු යවම්.

03. ..... දිනට පෙර ඔබ හාරයේ ඇති රුපයේ සියලු දේපල, ලිපි ලේඛන, යතුරු, පරිගණක මුරපද හා රාජකාරී හැඳුනුම්පත ආදිය විධීමත් පරිදි හාරීමට කටයුතු කරන්න.

(පත්කිරීම් බලධාරයා)

අත්සන .....  
.....

තනතුර .....  
.....

නම .....  
.....

දිනය .....  
.....

පිටපත්:

1. ගණකාධිකාරී
2. පූර්ව පත්කිරීම් බලධාරයා
3. විගණකාධිපති
4. නිලධාරයාගේ පෙන්ගලික ලිපි ගොනුව

## පරිඹිත්වය 10

(VIII පරිචේදය 126 සහ 128 වගන්ති)

ලිපිනය .....  
.....  
.....  
දිනය .....  
.....

(දෙපාර්තමේන්තු / ආයතන ප්‍රධානීය) මගින්  
..... මයා/මිය/මෙය

### සේවයේ ස්ථීර කිරීම

මහ ..... දින සිට .....සේවයේ/ තනතුරෙහි ස්ථීර කරන බව/ ස්ථීර කිරීම  
..... (පත්කිරීමේ බලධරයා) අනුමත කර ඇති බව සතුවේන් දත්ත්වම්.

\*මහගේ පරිවාස කාලය වයඹ පළාත් සහාවේ කාර්ය පටිපාටික රිති I කාණ්ඩයේ VIII පරිචේදයේ 125, 127 හා 128 වන වගන්තිවල සඳහන් විධිවිධාන පරිදි ..... දින සිට .....දක්වා ද්‍ර්යස කරන ලද බව ද කාරුණිකව දත්ත්වම්.

(පත්කිරීමේ බලධරයා/ පරිපාලන බලධරයා)

අන්සන .....  
නම .....  
තනතුර .....  
\*අදාළ වේ නම් පමණක් සඳහන් කරන්න.

පිටපත : පොද්ගලික ලිපිගොනුවට

## පරිභේදය 11

(X පරිච්ඡේදය 145 වගන්තිය)

මගේ අකය .....  
ලිපිනය .....  
.....

දිනය .....

..... මගින්  
..... මයා/ මිය/ මෙය  
(තනතුර)  
.....

ජාතික හැඳුනුම්පත් අකය .....

..... වන කාර්යක්ෂමතා කඩුමෙන් සමත් කරන ලද බව දැන්වීම

..... සේවා ව්‍යවස්ථාවෙහි / බදවා ගැනීමේ පරිපාටියෙහි ..... තනතුර සඳහා  
වන ..... කාර්යක්ෂමතා කඩ ඉමෙන් ..... දින සිට ත්‍රියාත්මක වන පරිදි මෙ සමත් වූ  
බව මෙයින් දන්වමි.

(පත්කිරීමේ බලධාරයා/ පරිපාලන බලධාරයා)

අත්සන .....  
නම .....  
තනතුර .....

පිටපත් :

- 1.
- 2.
- 3.
4. පෙෂ්ට්‍රලික ලිපිගොනුවට

## පරිභෑෂිතය 12

(XII පරිච්ඡේදය 166 හා 178 වගන්ති)

ලිඛිතය : .....

දිනය : .....

(දෙපාර්තමේන්තු/ ආයතන ප්‍රධානීයා) මගින්

.....

(පත්කිරීමේ බලධරයා)

.....

නිලධරයාගේ ඉල්ලීම මත ..... හි ..... තනතුරෙහි  
සේවය සඳහා වයඹ පලාත් සහා රාජ්‍ය සේවයෙන් ස්ථීරව/ කාවකාලිකව මුදාහරින ලෙස ඉල්ලීම

1. නිලධරයා පිළිබඳ විස්තර :

- 1.1 සම්පූර්ණ නම :.....  
1.2 අයත්වන සේවය :..... පංතිය :..... ශේෂිය :.....  
1.3 තනතුර :.....  
1.4 සේවා ස්ථානය :.....  
1.5 දෙපාර්තමේන්තුව/ ආයතනය :.....  
1.6 අමාත්‍යාංශය :.....  
1.7 සේවයේ ස්ථීර කළ දිනය :.....  
1.8 වයඹ පලාත් සහාවේ කාර්ය පටිපාටික රිති 1 වන කාණ්ඩයේ XII පරිච්ඡේදයේ 173 වගන්තිය ප්‍රකාරව  
මෙම මුදාහැරීම සඳහා බාධාවක් පවතී ද යන වග හා එසේ පවතී නම් ඒ පිළිබඳ විස්තර  
(අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු ය).  
.....  
.....

- 1.9 මෙයට පෙර වයඹ පලාත් රාජ්‍ය සේවයෙන් කාවකාලිකව මුදාහැර තිබූ අවස්ථා පිළිබඳ විස්තර :  
(අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු ය).

ආයතනය	තනතුර	කාලපරිච්ඡේදය	අවුරුදු මාස
.....	.....	සිට..... දක්වා .....	.....
.....	.....	සිට..... දක්වා.....	.....
.....	.....	සිට..... දක්වා.....	.....
.....	.....	සිට..... දක්වා.....	.....

2. මුදාහැරීමෙන් පසු නිලධරයා සේවයෙහි නියැලීමට අපේක්ෂිත තනතුර :

- 2.1 ආයතනය :  
2.2 අමාත්‍යාංශය :  
2.3 වෘත්තීය සම්බන්ධීය / සුහාසාධක සංගමය :  
2.4 තනතුර :  
2.5 මුදාහැරීම ඉල්ලා සිටින්නේ ස්ථීරව ද, කාවකාලිකව ද යන වග :  
2.6 කාවකාලිකව නම් කොපම් කාලයකට ද යන වග :  
2.7 තනතුරේ රාජකාරී හාර ගැනීමට අපේක්ෂිත දිනය :
3. මා ..... හි ..... තනතුරට පත්කිරීමට කැමැත්ත ප්‍රකාශ කරමින් ..... විසින්  
නිකුත් කළ ලිපිය හා මුදාහැරීමෙන් පසු සේවය කිරීමට නියමිත ආයතන ප්‍රධානීයාගේ එකගතාව මේ  
සමග ඉදිරිපත් කරමි.
4. මා ..... වෘත්තීය සම්බන්ධීය ..... සුහාසාධක සංගමයේ ..... තනතුරට තෙරු  
ගත් බවත්, එහි කටයුතු සඳහා මා වයඹ පලාත් සහා රාජ්‍ය සේවයෙන් කාවකාලිකව මුදාහැනීම අවශ්‍ය  
බවත් ප්‍රකාශීත එම සංගමයේ ..... රස්වීම වාර්තාවේ සහතික කළ පිටපතක් මේ සමග  
ඉදිරිපත් කරමි. එසේම එම සංගමයේ ලියාපදිංචි සාමාජිකයන් සංඛ්‍යාව පිළිබඳ විස්තරත්, අනුමත  
ව්‍යවස්ථාවේ පිටපතකුත් මේ සමග ඉදිරිපත් කරමි.

5. ඉහතින් දක්වා ඇති කරුණු සත්‍ය බව මම සහතික කරමි. මූදාහැරීම සඳහා එකගතාව ද මෙයින් ප්‍රකාශ කරමි. වයඹ පලාත් සහාවේ කාර්ය පටිපාටික රීති 1 වන කාණ්ඩයේ XII පරිවෝද්‍යයේ 166 වගන්තිය ප්‍රකාරව මෙම ඉල්ලීම කාරුණිකව ඉදිරිපත් කරමි. ඒ අනුව ..... හි ..... තනතුරෙහි සේවය සඳහා මා වයඹ පලාත් සහා රාජ්‍ය සේවයෙන් ස්ථීරව/ තාවකාලිකව මූදාහරින ලෙස කාරුණිකව ඉල්ලමි.

.....  
දිනය

.....  
නිලධරයාගේ අත්සන

6. දෙපාර්තමේන්තු/ ආයතන ප්‍රධානීයාගේ නිරද්‍යෝග:

ඉහත සඳහන් කරුණු පොදුගලික ලිපි ගොනුව, මගේ දැනුම හා විශ්වාසය අනුව නිවැරදි බවට සහතික කරමි. 1.8 හා 1.9 කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් පරික්ෂා කළ බව ද වැඩිදුරටත් සහතික කරමි.

.....  
දිනය.....

.....  
දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ අත්සන  
නිල මුදාව

7. අමාත්‍යාංශ ලේකම්ගේ නිරද්‍යෝග:

ඉහත සඳහන් කරුණු පිළිබඳව සැකීමකට පත්වන අතර ..... දින සිට ..... දක්වා තාවකාලිකව/ ස්ථීරව රාජ්‍ය සේවයෙන් මූදාහැරීම නිරද්‍යා කරමි.

.....  
දිනය.....

.....  
අමාත්‍යාංශ ලේකම්ගේ අත්සන  
නිල මුදාව

8. ප්‍රධාන ලේකම්ගේ නිරද්‍යෝග:

.....මයා/ මිය/ මෙය ..... දින සිට ..... දින දක්වා තාවකාලිකව/ ස්ථීරව වයඹ පලාත් සහා රාජ්‍ය සේවයෙන් මූදාහැරීම නිරද්‍යා කරමි.

.....  
(අදාළ තොවන වචන හා වගන්ති කපා හරින්න).

.....  
ප්‍රධාන ලේකම්ගේ අත්සන  
නිල මුදාව

## පරිභේදය 13

(XII පරිච්ඡේදය 166 හා 178 වගන්ති)

මගේ අංකය :.....

ලිපිනය :.....

.....

දිනය: .....

.....

(පත්කිරීමේ බලධාරයා)

රජයේ හෝ වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ අවශ්‍යකාව මත වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයෙකු දැනට දරන තනතුරෙන් ස්ථීරව / කාවකාලිකව මූදාහරින ලෙස ඉල්ලීම

1. නිලධාරයා පිළිබඳ විස්තර :

1.1 සම්පූර්ණ නම :

1.2 අයත්වන සේවය :

පංතිය :

ග්‍රෑන්ඩය :

1.3 තනතුර :

1.4 සේවයේ/ තනතුරෙහි ස්ථීර කළ දිනය:

1.5 සේවා ස්ථානය :

1.6 දෙපාර්තමේන්තුව/ ආයතනය :

1.7 අමාත්‍යාංශය :

2. මූදාහැරීමෙන් පසු නිලධාරයා පත්කිරීමට යෝජිත තනතුර :

2.1 තනතුර :

2.2 වැටුප් ක්‍රමය :

2.3 සේවා ස්ථානය :

2.4 ආයතනය :

වයඹ පළාත් සහාවේ කාර්ය පරිපාලික රිති 1 වන කාණ්ඩයේ XII පරිච්ඡේදයේ 173 වන වගන්තිය ප්‍රකාරව මෙම මූදාහැරීම සඳහා බාධාවක් පවතී ද යන වග හා එසේ පවතී නම් ඒ පිළිබඳ විස්තර (අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු ය).

.....

.....

2.6 මෙයට පෙර වයඹ පළාත් සහා රාජ්‍ය සේවයෙන් කාවකාලිකව මූදාහැර තිබූ අවස්ථා පිළිබඳ විස්තර:

ආයතනය	තනතුර	කාලපරිච්ඡේදය	අවුරුදු මාස
-------	-------	--------------	-------------

.....	.....	සිට..... දක්වා .....	.....
-------	-------	----------------------	-------

.....	.....	සිට..... දක්වා .....	.....
-------	-------	----------------------	-------

.....	.....	සිට..... දක්වා .....	.....
-------	-------	----------------------	-------

.....	.....	සිට..... දක්වා .....	.....
-------	-------	----------------------	-------

3. යෝජිත මූදාහැරීම :

3.1 ස්ථීරව ද, තාවකාලිකව ද යන වග :

3.2 තාවකාලිකව නම් කොපමණ කාලයකට ද යන වග :

..... දින සිට ..... දින දක්වා අව්. ... මාස .... දින .... ක කාලයක් සඳහා

4. නිලධාරයා විසින් එකතාව පළ කළ ලිපිය ඇමුණුම ..... වශයෙන් යා කර ඇත.

5. මූදාහැරීම සඳහා නිලධාරයා දැනට සේවයේ නියුත ආයතන ප්‍රධානියාගේ/ පරිපාලන බලධාරයාගේ එකතාව ඇමුණුම ..... වශයෙන් යා කර ඇත.

6. නිලධාරයාගේ විශාල වැටුප් දායක මුදල් වශයෙන් ඔහුගේ ඒකාබද්ධ වැටුපෙන් 25% ක් ද, වැන්දුම් හා අනත්දරු/ වැන්දුම් පුරුෂ හා අනත්දරු අරමුදලේ දායක මුදල් ද, නිලධාරයා සේවයේ යෙදීමට අපෙක්ෂිත ..... විසින් යථාපරිදි ගෙවනු ඇත.

7. මෙම අනුව ඉහත සඳහන් නිලධරයා ඉහතින් දක්වා ඇති තනතුරට පත්කිරීම සඳහා දැනට මිහු දරන තනතුරෙන් හා වයඹ පලාත් සහා රාජ්‍ය සේවයෙන් තාවකාලිකව/ ස්ථීරව මූදාහරීන ලෙස කාරුණිකව ඉල්ලමි. මූදාහරීම සඳහා එකතුනාව මෙයින් ප්‍රකාශ කරන අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.

අත්සන :.....  
නම :.....  
තනතුර :.....  
දිනය :.....  
(නිලධරයා පත්කර ගැනීමට යෝජිත අමාත්‍යාංශයේ/  
ආයතන ප්‍රධානීයා විසින් සම්පූර්ණ කළ යුතු ය).

(අදාළ නොවන වචන හා වගන්ති කපා හරින්න)

**පරිඹිත්වය 14**  
(XV පරිචීකුණුව 214 වගන්තිය)

ලිපිනය :.....  
.....  
.....

යොමු අංකය : .....  
දිනය : .....

..... මයා / මේය / මෙය  
.....  
.....

**තනතුර අතහැර යාමේ නිවේදනය**

මම අමාත්‍යාංශයේ/ දෙපාර්තමේන්තුවේ ..... තනතුර දරමින් සිටි ඔබ විධිමත්ව තීවාඩු අනුමත කරවා ගැනීමකින් තොරව ..... දින සිට රාජකාරිය සඳහා වාර්තා කොට තොමැත.

02. ඒ අනුව, වයඹ පළාත් සභාවේ කාර්ය පටිපාටික රිති I වන කාණ්ඩයේ XV පරිචීකුණුවේ 214 වන වගන්තිය ප්‍රකාරව ..... දින සිට ඔබ තනතුර අතහැර ඕයා සේ සැලකෙන බව මෙයින් දැනුම් දෙමි.

03. ඔබ විසින් රජයෙන් හෝ වයඹ පළාත් සභාවෙන් ලබාගෙන ඇති සියලුම අත්තිකාරම් හා ණය මුදල් ..... දිනට පෙර පියවීමට කටයුතු කරන්න. එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඒවා අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

04. තවද, ..... දිනට පෙර ඔබ හාරයේ ඇති රජයේ හෝ වයඹ පළාත් සභාවේ සියලු දේපල, ලිපි ලේඛන, යතුරු, පරිගණක මුරපද හා රාජකාරී හැඳුනුම්පත ආදිය විධිමත් පරිදි හාරදීමට කටයුතු කරන්න. එසේ හාරදීමට අපොහොසත් වුවහොත් ඒ පිළිබඳව ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

05. තම තනතුර අතහැර යාමේ හේතුව මත, වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ තනතුරකට නැවත පත්කරනු ලැබීමට ඇති අයිතිවාසිකම ද, විශාම වැටුප් වූවස්ථා සංග්‍රහය යටතේ විශාම වැටුපක් හෝ දීමනාවක් ලබාගැනීමට ඇති අයිතිවාසිකම ද ඔබට අහිමි වන්නේ ය.

අත්සන .....  
නම .....  
තනතුර .....

පිටපත් :

1. පත්කිරීමේ බලධාරයා
2. විගණකයිපති

## පරිභේදය 15

(XVIII පරිච්ඡේදය 253(V) වන උපවගන්තිය)

නම : .....  
තනතුර : .....  
රාජකාරී ලිපිනය : .....

මෙම අංකය: .....  
දිනය: .....

ආයතන ප්‍රධානීයා / දෙපාර්තමේන්තු ප්‍රධානීයා මගින්

(බලය අනිතියෝග්‍රය බලධාරයා )  
.....

### යෝජන වාර්ෂික ස්ථාන මාරුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම

මෙමගේ අංක ..... හා ..... දිනැති ලිපිය/ යෝජන වාර්ෂික ස්ථාන මාරුව ලේඛනය මගින් මා ..... ට ස්ථාන මාරුකිරීමට යෝජන බව දන්වා ඇත.

02. පහතින් විස්තර කරනු ලබන කරුණු මත එම යෝජන ස්ථාන මාරුව අවලංගු කරන ලෙස/ සංශෝධනය කරන ලෙස / නැවත සලකා බලන ලෙස වයඹ පළාත් සහාවේ කාර්ය පටිපාටික රීති I කාණ්ඩයෙහි XVIII පරිච්ඡේදයේ 253(V) වන උපවගන්තිය ප්‍රකාරව මෙම කාරුණිකව ඉල්ලා සිටිමි.

2.1 .....  
2.2 .....  
2.3 .....

03. ඉහත සඳහන් කරුණු සනාථ කිරීම සඳහා අදාළ පහත සඳහන් ලියවිලිවල සහතික කළ ජායා පිටපත් මේ සම්ග යා කර ඇත.

04. ..... (යෝජන සේවා ස්ථානය) වෙත ලබාදීමට යෝජන වාර්ෂික ස්ථාන මාරුව පහත සඳහන් සේවා ස්ථානයකට ලබා දෙන ලෙස ද ඉල්ලමි.

පළමුවන මනාපය .....  
දෙවන මනාපය .....  
තුන්වන මනාපය .....

.....

අත්සන

දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ නිර්දේශය

(බලය අනිතියෝග්‍රය බලධාරයා)  
.....

..... විසින් ඉහතින් දක්වා ඇති කරුණු සත්‍ය බවට සැකිමට පත්වෙමි/ නොවෙමි. ඉල්ලීම ඉටුකිරීම නිරදේශ කරමි/ නොකරමි.

අත්සන : .....  
නම : .....  
තනතුර : .....

දිනය : .....

## පරිඹිත්වය 16

(XVIII පරිචීමේදය 256 (I) හා (V) උපවහන්ති)

..... වාර්ෂික ස්ථාන මාරු තීරණ සම්බන්ධයෙන් වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත අනියාවනා ඉදිරිපත් කිරීම

අනියාවක නිලධාරයා පිළිබඳ තොරතුරු

අ. පෙරද්ගලික තොරතුරු

1. මුලකරු සමග නම :-			
2. තනතුර හා පත්තිය :- (ශේෂීය)			
3. උපන් දිනය :- අවුරුදු/මාස/දින	4. වයස :- අවු... මාස... දින... (20... .12.31 දිනට)	5. ජාතික හැඳුනුම්පත් අකාය :-	6. ස්ථී/පුරුෂ හාවය
7. ස්ථීර ලිපිනය :-	8. තාවකාලික ලිපිනය :-		9. දුරකථන අංකය කාර්යාලය :- පෙරද්ගලික :-
10. විවාහක /අවිවාහක බව :-	11. කළනුයාගේ නම :-		12. කළනුයාගේ රැකියාව හා සේවා ස්ථානය :-
13. දරුවන් ගණන :-	14. ඔවුන්ගේ වයස :-		15. ඉගෙනුම ලබන පාසැල් :-

ආ. සේවා තොරතුරු

16. තනතුරට පත් වූ දිනය:-			
17. වර්තමාන සේවා ස්ථානය :-	18. සේවා ස්ථානය පිහිටි නගරය:-		
19. වර්තමාන සේවා ස්ථානයට වාර්තා කළ දිනය :- අවු ... මාස ... දින ...	20. වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලය (20...12.31 දිනට) අවු ... මාස ... දින ...		
21. ප්‍රතිලාභ ලබන (ප්‍රිය මනාප) සේවා ස්ථානයක / ස්ථානවල සේවය කර තිබේද?			
22. රජයේ / පළාත් සහා රාජ්‍ය සේවයේ සේවය සේවා ස්ථානය	සේවා ස්ථානය	ප්‍රිය මනාප සේවා ස්ථානයකි / ප්‍රිය මනාප නොවන සේවා ස්ථානයකි.	සේවා කාලය
	1		සිට අවු... මාස... දින....
	2		දක්වා අවු... මාස... දින....
	3		
	4		
	5		
	6		

අ. වාර්ෂික සේවාන මාරු ඉල්ලීම පිළිබඳ තොරතුරු (අදාළ කොට්ඨාස න්‍යායන්හි)				
23	වාර්ෂික සේවාන මාරු අයදුම් කර	අ/ත	සේවාන මාරු අයදුම් කර ඇත්තම අයදුම් කර ඇති සේවා සේවාන	
		නැත		
			1	
			2	
	3			
වාර්ෂික සේවාන මාරු ලැබේ තිබේ නම් එම සේවා සේවානය				
24. සේවාන මාරු ව්‍යුහ සමන්විත වන නිලධාරින් ගණන .....				
25. සේවාන මාරු සමාලෝචන කමිටුවට අයදුම් කර	අ/ත			
	නැත			
26. සමාලෝචන කමිටුව වෙත කරන ලද ඉල්ලීම පිළිබඳ තොරතුරු				
සේවාන මාරුව අවලංගු කිරීම	සේවාන මාරුව සංශෝධනය කිරීමට ඉල්පුම් කළේ නම් ඒසේ ඉල්පුම් කළ			
සංශෝධනය කිරීම	සේවා සේවාන 01.....			
නව සේවාන මාරුවක් ලබා ගැනීම	02..... 03.....			
27. සේවාන මාරු සමාලෝචන කමිටු තීරණය				

28. සේවාන මාරු සමාලෝචන කමිටු තීරණයට එරෙහිව වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට හේතු				
1. ....				
2. ....				
3. ....				
29. ඉහත හේතු සනාථ කිරීමට අදාළ ලිඛිත සාධකවල සහතික කළ පිටපත් පහත දැක්වෙන ඇමුණුම් වගයෙන් යා කර ඇත.				
අ/මුණුම (01) .....				
අ/මුණුම (02) .....				
අ/මුණුම (03) .....				
30. ඉල්ලා සිටිනු ලබන සහන				
1. ....				
2. ....				
3. ....				
ඉහත දක්වා ඇති තොරතුරු සියල්ල සත්‍ය හා නිවැරදි බව ප්‍රකාශ කරමි.				
.....			.....	
දිනය			අත්සන	

අං. අමාත්‍යාංශ ලේකම්/ දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ නිරද්‍යෝග

1. නිලධාරයා/ නිලධාරිනිය විසින් ඉදිරිපත් කර ඇති ඉහත සඳහන් තොරතුරු ඔහුගේ/ ඇයගේ පොදුගලික ලිපිගේ නැංව අනුව නිවැරදි බව සහතික කරමි.
2. වාර්ෂික ස්ථාන මාරුවේම සම්බන්ධයෙන් වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත ඉදිරිපත් කරන අභියාචනය නිරද්‍යෝග කරමි/ පහත සඳහන් හේතු මත නිරද්‍යෝග නොකරමි.
  - i. ....
  - ii. ....
  - iii. ....
3. අනුපාත්තිකයෙකු රහිතව අභියාචන නිදහස් කළ නැක/තොගැක.

.....  
දිනය .....  
අත්සන

ඉ. ස්ථාන මාරු බලධාරයාගේ නිරද්‍යෝග

- i. ස්ථාන මාරු වකුය සම්බන්ධ වන නිලධාරයින් ගණන : .....
- ii. අභියාචනය පිළිබඳ නිරද්‍යෝග : .....

.....  
දිනය .....  
අත්සන

## පරිභේදය 17

(XVIII පරිචේදය 256 (V) වන උපවගන්තිය)

..... වාර්ෂික ස්ථාන මාරු තීරණ සම්බන්ධයෙන් වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීම අනුපාතික නිලධාරයා පිළිබඳ තොරතුරු

- I. අභියාචක නිලධාරයාගේ නම හා තනතුර : .....
- II. අභියාචක නිලධාරයාට අදාළ අනුපාතික නිලධාරයා පිළිබඳ තොරතුරු

අ. පෙෂෑගලික තොරතුරු

1. මූලකරු සමග නම:-			
2. තනතුර හා පන්තිය:- (ග්‍රෑන්ඩ්)			
3. උපන් දිනය :- අවුරුදු/මාස/දින	4. වයස :- අවු... මාස... දින... (20... 12.31 දිනට)	5. ජාතික හැඳුනුම්පත් අංකය:-	6. ස්ත්‍රී/පුරුෂ භාවය
7. ස්ථීර ලිපිනය :-	8. කාවකාලික ලිපිනය:-		9. දුරකථන අංකය කාර්යාලය :- පෙෂෑගලික :-
10. විවාහක /අවිවාහක බව:-	11. කළමනාගේ නම:-		12. කළමනාගේ රැකියාව හා සේවා ස්ථානය:-
13. දරුවන් ගණනා:-	14. ඔවුන්ගේ වයස:-		15. ඉගෙනුම ලබන පාසැල්:-

ආ. සේවා තොරතුරු

16. තනතුරට පත් වූ දිනය :-			
17. වර්තමාන සේවා ස්ථානය :-	18. සේවා ස්ථානය පිහිටි නගරය:-		
19. වර්තමාන සේවා ස්ථානයට වාර්තා කළ දිනය:- අවු ... මාස ... දින ...	20. වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලය (20...12.31 දිනට) අවු ... මාස ... දින ...		
21. ප්‍රතිලාභ ලබන (ප්‍රිය මනාප) සේවා ස්ථානයක / ස්ථානවල සේවය කර තිබේද?			
22. රුපයේ / පළාත් සහා රාජ්‍ය සේවයේ සේවය කරන ලද පූර්ව සේවා ස්ථාන	සේවා ස්ථානය	ප්‍රිය මනාප සේවා ස්ථානයකි / ප්‍රිය මනාප නොවන සේවා ස්ථානයකි.	සේවා කාලය
	1		සිට අවු... මාස... දින... අවු... මාස... දින...
	2		
	3		

ඇ. වාර්ෂික ස්ථාන මාරු ඉල්ලීම පිළිබඳ තොරතුරු (අදාළ කොට්ඨාසි බල ලකුණ යොදන්න )

23. වාර්ෂික ස්ථාන මාරු අයදුම් කර 1. 2. 3.	අැත		ස්ථාන මාරුව සංගේධනය කිරීමට ඉල්ලුම් කළේ තම එසේ ඉල්ලුම් කළ සේවා ස්ථාන 1 2 3
	නැත		
වාර්ෂික ස්ථාන මාරු ලැබේ තිබේ නම් එම සේවා ස්ථානය			
24. වාර්ෂික ස්ථාන මාරු සමාලෝචන කමිටුවට අයදුම් කර		අැත	
		නැත	
25. වාර්ෂික ස්ථාන මාරු සමාලෝචන කමිටුව වෙත කරන ලද ඉල්ලීම			
ස්ථාන මාරුව අවලංග කිරීම		ස්ථාන මාරුව සංගේධනය කළ යුතු / නව ස්ථාන මාරුවේමක් ලබා දිය යුතු සේවා ස්ථාන	
සංගේධනය කිරීම		01.....	
නව ස්ථාන මාරුවක් ලබා ගැනීම		02.....	
		03.....	

26. ස්ථාන මාරු සමාලෝචන කමිටු තිරණය

27. අභියාචකගේ අනුපාප්තික නිලධරයා වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ ද/ නැද්ද යන්න

.....

28. අභියාචකගේ ඉල්ලීම ඉටු කළහොත් අනුපාප්තික නිලධරයාට අගතියක් නොවන පරිදි ස්ථාන මාරු වනුය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ස්ථාන මාරු බලධරයාගේ නිරික්ෂණ භා ලේකම්ගේ තිරයේ:

.....

.....

.....

.....

.....

දිනය .....

අත්සන

## පරිභේදය 18

(XVIII පරිච්ඡේදය 257 (VI) වන උපවගන්තිය)

මගේ අංකය .....  
ලිපිනය .....  
දිනය .....

..... මයා / මීය / මෙය  
..... (තහතුර)  
..... (ආයතනය)

මහත්මයාණෙනි / මහත්මීයනි / මෙනවියනි,

..... වාර්ෂික ස්ථාන මාරු නියෝගය අනුව සේවයෙන් මූදාභැරීම

..... ගේ අංක ..... හා ..... දිනැති වාර්ෂික ස්ථාන මාරු නියෝගය අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබ ..... වෙත ස්ථාන මාරු කර ඇත.

02. ඒ අනුව ..... දින නව සේවා ස්ථානයේ රාජකාරී හාර ගැනීමට හැකිවන පරිදි ..... දින සේවයෙන් පසුව ඔබ මෙම ආයතනයේ සේවයෙන් නිදහස් කරන බව කාරුණිකව දන්වා සිටිමි.

03. ස්ථාන මාරු වේ යාමට පෙර ඔබ හාරයේ ඇති රෘත්‍යට අයන් සියලුම ලිපිගොනු හා ලිපිලේඛන, යතුරු, පරිගණක මුරපද, කාර්යාලයිය හැඳුනුම්පත සහ රෘත්‍ය සතු අනෙකුත් දේපල (නම් කළ නිලධරයාගේ නම සහ තහතුර) ..... වෙත ලිඛිතව හාර දීමට කටයුතු කළ යුතු ය.

04. නව සේවා ස්ථානයේ රාජකාරී හාරගෙන ඒ බව දෙපාර්තමේන්තු / ආයතන ප්‍රධානීයා මගින් මා වෙත දන්වා එවිමට කටයුතු කළ යුතු ය.

05. උක්ත වාර්ෂික ස්ථාන මාරු නියෝගය ප්‍රකාරව නියමිත දින නව සේවා ස්ථානය වෙත රාජකාරී සඳහා වාර්තා නොකළහාත් වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහා කාර්ය පටිපාටික රිති සංග්‍රහයේ XV පරිච්ඡේදයේ 214 නි විධිවිධාන ප්‍රකාරව ඔබ සිය කැමැත්තෙන් තහතුර අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව ද ඔබ වෙත දැනුම් දෙමි.

අත්සන .....  
නම .....  
තහතුර .....

නිලධරයාගේ ස්ථීර පදිංචි ලිපිනය .....  
දුරකථන අංකය.....

- පිටපත්  
01.  
02.  
03.  
04.

## පරිභේදය 19

(XVIII පරිච්ඡේදය 267 වගන්තිය සහ XIX පරිච්ඡේදය 280 වගන්තිය)

මුලකුරු සමග නම: .....

ලිපිනය : .....

.....

දිනය : .....

දෙපාර්තමේන්තු / ආයතන ප්‍රධානීය මගින්  
පත්කිරීමේ බලධාරයා මගින්  
අමාත්‍යාංශ ලේකම් මගින්  
වයඩි පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්

වාර්ෂික නොවන ස්ථාන මාරු නියෝග සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන අභියාචනය

### 1. අභියාචන පිළිබඳ විස්තර

- 1.1 සම්පූර්ණ නම : .....
- 1.2 පොදුගලික දුරකථන අංකය : .....
- 1.3 අයත් වන සේවය : ..... පන්තිය: ..... ග්‍රෑනීය: .....
- 1.4 තනතුර : .....
- 1.5 වර්තමාන සේවා ස්ථානය : .....
- 1.6 දෙපාර්තමේන්තුව / ආයතනය : .....
- 1.8 අමාත්‍යාංශය : .....

### 2. අභියාචනයට පදනම්ව ඇති තීරණය / නියෝග පිළිබඳ විස්තර

- 2.1 ස්ථාන මාරු තීරණය / නියෝගය ලබා දී ඇත්තේ කවුරුන් විසින් ද යන්ත  
(තීරණය ලබා දී ඇති බලධාරයාගේ තනතුර සඳහන් කරන්න).

.....  
.....  
.....  
.....  
.....

- 2.3 ස්ථාන මාරු තීරණය / නියෝගය නිලධාරයාට ලැබුණු දිනය

.....  
.....  
.....  
.....

සේවා අවශ්‍යතාව මත සිදු කරන ලද ස්ථාන මාරුවක් ද, විනය

හේතු මත කරන ලද ස්ථාන මාරුවක් ද යන්ත පැහැදිලිව සඳහන් කරන්න (අදාළ කොටුව තුළ

√ ලකුණ යොදන්න).

සේවා අවශ්‍යතාව මත සිදු කරන ලද ස්ථාන මාරුවකි

විනය හේතු මත සිදු කරන ලද ස්ථාන මාරුවකි

- 2.5 විනය හේතු මත සිදු කර ඇති ස්ථාන මාරුවක් නම් එය පහත සඳහන් කර ඇති කවර අවස්ථාවක  
සිදු කර ඇත්ද යන්ත පැහැදිලිව සඳහන් කරන්න (අදාළ කොටුව තුළ "√" ලකුණ යොදන්න).

2.5.1 මූලික විමර්ශනයක් ආරම්භ කිරීමට පෙරාතුව අනාවරණය වී ඇති කරුණු මත

2.5.2 මූලික විමර්ශනයක් පවත්වාගෙන යන අතරතුර අනාවරණය වී ඇති කරුණු මත

2.5.3 මූලික විමර්ශනයක් පැවැත්වීමෙන් පසුව අනාවරණය වී ඇති කරුණු මත

2.5.4 විධිමත් විනය පරීක්ෂණයකට පසුව තිකුත් කරන විනය නියෝගයේ දළුවමක්  
වශයෙන් ස්ථාන මාරුකිරීමක් නියෝග කර ඇති විට

- 2.6 ඉහත ස්ථාන මාරු තීරණය / නියෝගය දැක්වෙන ලිපිවල සහතික කළ පිටපත් පහතින්  
දැක්වෙන ඇමුණුම වශයෙන් යා කර ඇත.

අැමුණුම (1) .....  
 අැමුණුම (2) .....

සැයි. :- ඉහත 2.5.4 හි සඳහන් කර ඇති පරිදි විනය නියෝගයක දූලුවමක් වශයෙන් ස්ථාන මාරුකිරීමක් පමණක් ඇතුළත් වන්නේ නම් මෙම ආකෘතිය මගින් අහියාවනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. විනය නියෝගයෙහි ස්ථාන මාරුවේමට අමතරව වෙනත් දූලුවම ද ඇතුළත් වන්නේ නම්, එකී සමස්ත විනය නියෝගයට එරෙහිව වයඹ පලාත් සහාවේ විනය කාර්ය සංග්‍රහයේ 23:7 වන සහ 23:8 වන වගක්තිවල විධිවිධාන පරිදි වෙනම අහියාවනයක් ඉදිරිපත් කළ යුතු ය.

3. අහියාවනය ඉදිරිපත් කිරීම මගින් අහියාවක විසින් ඉල්ලා සිටිනු ලබන සහනය/ සහන  
 .....  
 .....  
 .....
4. ඉහත (03) යටතේ සඳහන් කර ඇති සහන ඉල්ලුම කිරීම සඳහා අහියාවක විසින් ඉදිරිපත් කරන හේතු/ කරුණු  
 4.1 .....  
 4.2 .....  
 4.3 .....  
 4.4 .....
- 4.5 ඉහත සඳහන් කරන ලද හේතු/ කරුණු සනාථ කිරීම සඳහා අදාළ ලිඛිත සාධකවල සහතික කළ පිටපත් පහත දැක්වෙන අැමුණුම් වශයෙන් යා කර ඇත.  
 අැමුණුම (1) .....  
 අැමුණුම (2) .....  
 අැමුණුම (3) .....

#### 5. අහියාවකගේ ප්‍රකාශය

ඉහත දක්වා ඇති සියලු තොරතුරු මාගේ දැනුමට අනුව සත්‍ය හා නිවැරදි තොරතුරු බවද, වේතනාන්වීතවම අසත්‍ය හා වැරදි තොරතුරු සැපයීම, එනයින්ම අහියාවනය ප්‍රතික්ෂේප වීමට ද, විනය ක්‍රියාමාර්ගවලට යටත් වීමට ද හේතු වන බව මම හොඳාකාරවම දන්නා බවද සහතික කර සිටිමි.

අත්සන : .....  
 නම : .....  
 තනතුර : .....

#### 6. දෙපාර්තමේන්තු/ ආයතන ප්‍රධානීයාගේ නිරික්ෂණ/ නිරදේශ

ඉහත අහියාවනය පිළිබඳ මාගේ නිරික්ෂණ පහත පරිදි වේ.

1 .....  
 2 .....  
 3 .....  
 4 .....

එ අනුව අහියාවක විසින් ඉල්ලා සිටිනු ලබන සහන ලබා දීම සුදුසු/ නුසුදුසු බව නිරදේශ කරමි.

අත්සන .....  
 නම .....  
 තනතුර .....

#### 7. පත්කිරීමේ බලධාරයාගේ නිරික්ෂණ/ නිරදේශ

.....,

ඉහත කරුණු පිළිබඳ මාගේ නිරීක්ෂණ පහත පරිදි වේ.

- 1 .....  
2 .....  
3 .....  
4 .....

ඒ අනුව අනියාවක විසින් ඉල්ලා සිටිතු ලබන සහන ලබා දීම සූදුසු/ තුසූදුසු බව නිරදේග කරමි.

අත්සන .....  
නම .....  
තනතුර .....

8. අමාත්‍යාංශ ලේකම්ගේ නිරීක්ෂණ/ නිරදේග

.....,

ඉහත කරුණු පිළිබඳ මාගේ නිරීක්ෂණ පහත පරිදි වේ.

- 1.....  
2.....  
3.....  
4.....

ඒ අනුව අනියාවක විසින් ඉල්ලා සිටිතු ලබන සහන ලබා දීම සූදුසු/ තුසූදුසු බව නිරදේග කරමි.

අත්සන .....  
නම .....  
තනතුර .....

පිටපත

01. ලේකම්, වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව - (අවශ්‍ය කටයුතු සඳහා මෙම ප්‍රගමන පිටපත ඔබ වෙත කාරුණිකව යොමු කරමි).

## පරිජිත්වය 20

(XIX පරිචේෂ්දය 280 වගන්තිය)

මුලකුරු සමග නම: .....

ලිපිනය : .....

දිනය : .....

දෙපාර්තමේන්තු / ආයතන ප්‍රධානීය මගින්  
පත්කිරීමේ බලධාරයා මගින්  
අමාත්‍යාංශ ලේකම් මගින්  
වයඩ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ ලේකම්

### උසස් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන අභියාචනය

#### 1. අභියාචන පිළිබඳ විස්තර

- 1.1 සම්පූර්ණ නම :.....  
1.2 පොදුගලික දුරකථන අංකය .....  
1.3 අයත්වන සේවය : ..... පාතිය: ..... ගෞණිය: .....  
1.4 තනතුර : .....  
1.5 වර්තමාන සේවා ස්ථානය : .....  
1.6 දෙපාර්තමේන්තුව / ආයතනය : .....  
1.7 අමාත්‍යාංශය : .....

#### 2. අභියාචනයට පදනම් වූ තීරණය / නියෝගය පිළිබඳ විස්තර

- 2.1 උසස්වීම සම්බන්ධයෙන් තීරණය / නියෝගය ලබාදී ඇත්තේ කා විසින් ද යන්න (තීරණය ලබා දී ඇති බලධාරයාගේ තනතුර සඳහන් කරන්න).  
.....  
2.2 උසස්වීමට අදාළව ඉහත සඳහන් බලධාරයා විසින් ලබාදී ඇති තීරණය / නියෝගය කුමක් ද යන වග සැකෙවීන් සඳහන් කරන්න.  
.....  
2.3 උසස්වීම සම්බන්ධව තීරණය/නියෝගය අභියාචන වෙත ලැබුණු දිනය  
.....  
2.4 උසස්වීම සම්බන්ධයෙන් ලබා දී ඇති තීරණය / නියෝගය දැක්වෙන ලිපිවල සහතික කළ පිටපත් පහතින් දැක්වෙන ඇමුණුම් වගයෙන් යා කර ඇත.  
ඇමුණුම (1) .....  
ඇමුණුම (2) .....

#### 3. අභියාචනය ඉදිරිපත් කිරීම මගින් අභියාචන විසින් ඉල්ලා සිටිනු ලබන සහනය / සහන

.....  
.....

#### 4. ඉහත (03) යටතේ සඳහන් කර ඇති සහන ඉල්ලුම් කිරීම සඳහා අභියාචන විසින් ඉදිරිපත් කරන හේතු / කරුණු

- 4.1 .....  
4.2 .....  
4.3 .....  
4.4 .....

4.5 ඉහත සඳහන් කරන ලද හේතු / කරුණු සහනය කිරීම සඳහා අදාළ ලිඛිත සාධකවල සහතික කළ පිටපත් පහත දැක්වෙන ඇමුණුම් වගයෙන් යා කර ඇත.

ඇමුණුම (1) .....  
ඇමුණුම (2) .....  
ඇමුණුම (3) .....

5. අභියාචකගේ ප්‍රකාශය

ඉහත දක්වා ඇති සියලු තොරතුරු මාගේ දැනුමට අනුව සත්‍ය හා නිවැරදි තොරතුරු බවද, වෙනත් න්‍යාමීතවම අසත්‍ය හා වැරදි තොරතුරු සැපයීම, එනයින්ම අභියාචකය ප්‍රතික්ෂේප වීමට ද, විනය කියාමාර්ගවලට යටත් වීමට ද හේතු වන බව මම හොඳාකාරවම දැන්නා බව ද ප්‍රකාශ කර සිටිමි.

6. දෙපාර්තමේන්තු/ ආයතන ප්‍රධානීයාගේ නිරීක්ෂණ/ නිරදේශ

.....,

ඉහත අභියාචකය පිළිබඳ මාගේ නිරීක්ෂණ පහත පරිදි වේ.

1 .....  
2 .....  
3 .....  
4 .....

අත්සන : .....

නම : .....

තනතුර : .....

ල් අනුව අභියාචක විසින් ඉල්ලා සිටිනු ලබන සහන ලබා දීම සූදුසු/ නුසූදුසු බව නිරදේශ කරමි.

අත්සන .....

නම .....

තනතුර .....

7. පන්කිරීමේ බලධාරයාගේ නිරීක්ෂණ/ නිරදේශ

.....,

ඉහත කරුණු පිළිබඳ මාගේ නිරීක්ෂණ පහත පරිදි වේ.

1.....  
2.....  
3.....  
4.....

ල් අනුව අභියාචක විසින් ඉල්ලා සිටිනු ලබන සහන ලබා දීම සූදුසු/ නුසූදුසු බව නිරදේශ කරමි.

අත්සන .....

නම .....

තනතුර .....

8. අමාත්‍යාංශ ලේකම්ගේ නිරීක්ෂණ/ නිරදේශ

.....,

ඉහත කරුණු පිළිබඳ මාගේ නිරීක්ෂණ පහත පරිදි වේ.

1.....  
2.....  
3.....

ල් අනුව අභියාචක විසින් ඉල්ලා සිටිනු ලබන සහන ලබා දීම සූදුසු/ නුසූදුසු බව නිරදේශ කරමි.

අත්සන .....

නම .....

තනතුර .....

පිටපත

01. ලේකම්, වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව - (අවශ්‍ය කටයුතු සඳහා මෙම ප්‍රගමන පිටපත ඔබ වෙත කාරුණිකව යොමු කරමි)

## පරිජිත්වය 21

(XX පරිච්චේදය 288 වගන්තිය)

වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන්ගේ පත් කිරීම හා උසස් කිරීම සම්බන්ධව බලය  
අභිනියෝගීතා බලධරයා විසින් පවත්වා ගතුයුතු ලේඛනය

අනු- ආකෘතිය	දිනය	නිලධරයාගේ නම	නිලධරයාගේ ජාතික භැඳුනුම්පත් ආකෘතිය	සේවය, පන්තිය, ශේෂිය	තනතුර	පත්කිරීමේ සේවනාවය				උසස් කිරීමක් ද යනවග
						අනියම්	තාවකාලික	කොන්ත්‍රාත්	ස්ථීර	

## පරිජිත්වය 22

(XX පරිච්චේදය 288 වගන්තිය)

සේවයෙන් පහකළ වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන් සම්බන්ධව  
බලය අභිනියෝගීතා බලධරයා විසින් පවත්වා ගතුයුතු ලේඛනය

අනු- ආකෘතිය	නිලධරයාගේ නම	සේවය, පන්තිය, ශේෂිය, තනතුර	ජාතික භැඳුනුම්පත් ආකෘතිය	සේවයෙන් පහකිරීමට ගෝඩ සැකෙවින්	සේවයෙන් පහකළ දිනය	ගොනු ආකෘතිය	වෙනත් කරුණු

### පරිජිත්වය 23

(XX පරිච්ඡේදය 288 වගන්තිය)

සේවයෙන් ඉල්ලා ඇස් හූ වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන් සම්බන්ධව බලය අභිනියෝගීත බලධරයා විසින් පවත්වා ගතයුතු ලේඛනය

අනු- ආංකය	නිලධරයාගේ නම	සේවය, පන්තිය, ශේෂීය, තනතුර	ජාතික හැඳුනුම්පත් ආංකය	සේවයෙන් ඉල්ලා ඇස්වීමට හේතු	ඉල්ලා ඇස්වූ දිනය	ගොනු ආංකය	වෙනත් කරුණු

### පරිජිත්වය 24

(XX පරිච්ඡේදය 288 වගන්තිය)

තනතුර අතහැර හිය වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන් සම්බන්ධව බලය අභිනියෝගීත බලධරයා විසින් පවත්වා ගතයුතු ලේඛනය

අනු- ආංකය	නිලධරයාගේ නම	සේවය, පන්තිය, ශේෂීය, තනතුර	නිලධරයාගේ ජාතික හැඳුනුම්පත් ආංකය	තනතුර අතහැර හිය දිනය	නිවේදනය නිකුත් කළ දිනය	වෙනත් කරුණු

## පරිජිත්වය 25

(XX පරිච්ඡේදය 288 වගන්තිය)

වැඩ තහනම් කර ඇති හා අනිවාර්ය නිවාසු ගන්වා ඇති වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ  
නිලධරයන් සම්බන්ධව බලය අභිනියෝජිත බලධරයා විසින් පවත්වා ගතයුතු ලේඛනය

අනු- ආකෘති	නිලධරයාගේ නම	සේවය, පන්තිය, ශේෂීය, තහනුර	නිලධරයාගේ ජාතික හැඳුනුම්පත් ආකෘති	වැඩ තහනම් කිරීමක්ද	අනිවාර්ය විශ්‍රාම ගැන්වීමක්ද	එම පියවර ගැනීමට හේතු සැකෙවින්	වෙනත් කරුණු

## පරිජිත්වය 26

(XX පරිච්ඡේදය 288 වගන්තිය)

විශ්‍රාම ගන්වතු ලැබූ වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන් සම්බන්ධව බලය අභිනියෝජිත  
බලධරයා විසින් පවත්වා ගතයුතු ලේඛනය

අනු- ආකෘති	නිලධරයාගේ නම	සේවය, පන්තිය, ශේෂීය, තහනුර	නිලධරයාගේ ජාතික හැඳුනුම්පත් ආකෘති	විශ්‍රාම ගැන්වීමට හේතු		විශ්‍රාම ගැන්වීම දිනය	වෙනත් කරුණු
				විශ්‍රාම ගැන්වීමට	විශ්‍රාම ගැන්වීම		

## පරිභෑෂ්‍ය 27

(XX පරිචේෂ්දය 288 වගන්තිය)

**සාමාන්‍ය අකාර්යක්ෂමතාව මත විශ්‍රාම ගන්වන ලද වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයන් සම්බන්ධව බලය අභිනියෝගීත බලධාරයා විසින් පවත්වා ගතුයුතු ලේඛනය**

අනු- ආංකය	නිලධාරයාගේ නම	සේවය, පන්තිය, ශේෂීය, තනතුර	නිලධාරයාගේ ජාතික භැඳුනුම්පත් ආංකය	විශ්‍රාම ගැන්වීමට හේතු සැකෙවින්	විශ්‍රාම ගැන්වූ දිනය	වෙනත් කරුණු

## පරිභෑෂ්‍ය 28

(XX පරිචේෂ්දය 288 වගන්තිය)

**සේවයෙන් පහකිරීම වෙනුවට සානුකම්පික විකල්පයක් ලෙස විශ්‍රාම ගැන්වූ වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයන් සම්බන්ධව බලය අභිනියෝගීත බලධාරයා විසින් පවත්වා ගතුයුතු ලේඛනය**

අනු- ආංකය	නිලධාරයාගේ නම	සේවය, පන්තිය, ශේෂීය, තනතුර	නිලධාරයාගේ ජාතික භැඳුනුම්පත් ආංකය	විශ්‍රාම ගැන්වීමට හේතු සැකෙවින්	විශ්‍රාම ගැන්වූ දිනය	වෙනත් කරුණු

## පරිජිත්වය 29

(XX පරිචේෂ්දය 288 හා 289 වගන්ති)

කාර්ය මණ්ඩලයේ වෙනස් වීම පිළිබඳව බලය අහිනියෝජිත බලධාරයා  
විසින් ප්‍රධාන ලේකම් වෙත සපයනු ලබන අර්ථ වාර්ෂික වාර්තාව  
..... දින සිට ..... දින දක්වා

නව පත්කරීම්				උසස් කිරීම් සංඛ්‍යාව	සේවයෙන් පහකළ සංඛ්‍යාව	සේවයෙන් ඉල්ලා ඇස්වූ සංඛ්‍යාව	තනතුර අතහැර ගිය සංඛ්‍යාව	වැඩ තහනම්ව සිටින සංඛ්‍යාව	අනිවාර්ය නිවාඩු මත සිටින සංඛ්‍යාව
අනියම්	කාවකාලික	කො-න්ත්‍රාත්	ස්ථීර						

අත්සන :

නම :

තනතුර:

දිනය:

(දෙපාර්තමේන්තු ප්‍රධානීයා)

## පරිජිත්වය 30

(XX පරිචේෂ්දය 288 සහ 290 වගන්ති)

වයඹ පළාත් සහාවේ සෑම කාර්යාලයකම/ ආයතනයකම සමස්ත කාර්ය මණ්ඩලය සම්බන්ධව පවත්වා ගතුයුතු ලේඛනය

අනු-අංකය	නිලධාරයා කාර්යාලයේ/ ආයතනයේ සේවය ආරම්භ කළ දිනය	නිලධාරයාගේ නම	ඡාතික හැඳුනුම්පත් අංකය	තනතුර	කාර්යාලයේ/ ආයතනයේ සේවයෙන් ඉවත් වූ	
					ආකාරය	දිනය

## පරිඹිත්වය 31

(XX පරිච්ඡේදය 288 වගන්ති)

**වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ තාවකාලීකව හෝ ස්ථීරව මුදා හරිනු ලැබූ නිලධාරීන්  
සම්බන්ධ ලේඛනය**

අනු- අංකය	නිලධාරියාගේ නම හා හැඳුනුම්පත් අංකය	සේවය, පාඨිය, ග්‍රේනීය, තනතුර	මුදා හැරීමට හේතු හා මුදා හරින ලද ආයතනය	ආපසු වාර්තා කිරීමට නියමිත දිනය	විෂයය හාර නිලධාරියාගේ අත්සන හා දිනය	මාන්ඩලික නිලධාරියාගේ අත්සන හා දිනය

## පරිභිජ්‍ය 32

(XX පරිචීමේදීය 99 (ල). වගන්ති)

ලේකම්,  
වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව

(දෙපාර්තමේන්තු ප්‍රධානියා / අමාත්‍යාංශ ලේකම් මධින්)

වයඹ පළාත් සහා රාජ්‍ය සේවය යටතේ සේවය කිරීමට මත්‍යාපය පළ කිරීමේ අයදුම්පත.

1. නිලධාරියාගේ සම්පූර්ණ නම : ..... මයා/ මිය/ මෙය  
(පත්වීම් ලිපියෙහි දැක්වෙන නම සඳහන් කරන්න.)
2. නම වෙනස් කර ඇත්තාම සංශෝධීත නම : .....
3. සේවය : ..... ගුෂ්ණිය : .....
4. දැනට සේවය කරන කාර්යාලයේ නම හා ලිපිනය : .....
5. ස්ථිර පොදුගලික ලිපිනය : .....
6. උපන් දිනය : .....
7. මුල් පත්වීම් දිනය හා තනතුර : .....
8. මුල් පත්වීම් ලද දෙපාර්තමේන්තුව / අමාත්‍යාංශය : .....
9. රාජ්‍ය සේවයේ හා පළාත් සහා රාජ්‍ය සේවයේ සේවා/ ගුෂ්ණි හා තනතුරු / උසස්වීම් ලැබූ දින :  
දැරෑ තනතුර                          දින සිට දක්වා                          සේව කළ  
1 .....                                         .....  
2 .....                                         .....  
3 .....                                         .....  
10. වයඹ පළාත් සහා රාජ්‍ය සේවයට පැමිණියේ රාජ්‍ය සේවයෙන් හෝ වෙනත් පළාත් සහා රාජ්‍ය සේවයකින් නිසි පරිදි මූදාහැරීමෙන් පසුදා යන වග :  
.....  
.....  
.....
11. වයඹ පළාත් සහා රාජ්‍ය සේවයට පැමිණ මුළුන්ම සේවය ආරම්භ කළ අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව හා කාර්යාලිය ලිපිනය :  
.....  
.....  
.....
12. වයඹ පළාත් සහා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වීම සඳහා මේට පෙර අයදුම්පතක් ඉදිරිපත් කර තිබේද? එසේ නම් එම අයදුම්පත ඉදිරිපත් කළ දිනය ඇතුළු විස්තර දක්වන්න :  
.....  
.....  
.....  
.....  
එසේ ඉදිරිපත් නොකලේ නම් එයට හේතු :  
.....  
.....  
.....

ඉහත සඳහන් කරුණු සත්‍ය බව සඳහන් කරමි. වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ දැනට පවතින හා මත්‍යාප පත්වනු ලබන කොන්දේසිවලට යටත්ව වයඹ පළාත් සහා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වීමට කැමති බව ද වැඩිදුරටත් සහතික කරන අතර එකී කැමැත්ත පසුව වෙනස් කළ නොහැකි බව ද ප්‍රකාශ කරමි.

අයදුම්කරුගේ අත්සන

මගේ අංකය : .....  
ලේකම්,  
..... අමාත්‍යාංශය,  
වයභ පළාත.

මෙම දෙපාර්තමේන්තුවේ / ආයතනයේ සේවය කරන ..... මයා/ මිය/ මෙය  
වයභ පළාත් සහා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය සඳහා මනාපය පළ කිරීමේ අයදුම්පත මේ සමග ඉදිරිපත්  
කරමි. මහුගේ/ ඇයගේ පෙෂ්ඨ්ගලික ලිපිගොනුව සමග සසඟා බැඳු බව ද, ඒ අනුව අයදුම්පතෙයේ විස්තර  
සම්පූර්ණයෙන්ම නිවැරදි බවට පෙෂ්ඨ්ගලිකවම සැහීමකට පත් වූ බව ද සහතික කරමි.

දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ අත්සන හා නිල මුදාව : .....  
දිනය : .....

මගේ අංකය : .....

ලේකම්,  
පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව,  
වයභ පළාත.

තිරදේශ කර ඉදිරිපත් කරමි.

අමාත්‍යාංශ ලේකම්ගේ අත්සන හා නිල මුදාව : .....  
දිනය : .....